

Ceylon Government Gazette

Published by Authority.

No. 5,873 — FRIDAY, AUGUST 22, 1902.

PART I.—General : Minutes, Proclamations, Appointments,
and General Government Notifications.

PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.

PART IV.—Marine and Mercantile.

PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III. — Provincial Administration.

	PAGE		PAGE
Land Sales :—		Land Acquisition Notices	2637
Western Province	2555	Land Resumption Notices	—
Central Province	2579	Notices under Ordinance No. 1 of 1897 ...	<i>Suppl.</i> 2537
Northern Province	2580	Abstracts of Season Reports	2643
Southern Province	2594	Notices under "The Forest Ordinance"	—
Eastern Province	2610	Sales of Arrack, Opium, and Toll Rents	2640
North-Western Province	2613	Miscellaneous Provincial and District Notices:—	
North-Central Province	2619	Sales of Salt and Timber	—
Province of Uva	2623	Notifications of Close Season, Infected Areas, &c. —	—
Province of Sabaragamuwa	2652	Specifications under "The Irrigation Ordinance" —	—

NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
declaring the Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Pahurutotakoratuwa, Pahurutotaokanda, and Katuimbulehena, situate in the village of Siyambalagoda in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the Sixth day of September, One thousand Nine hundred and One, that if no claim to the lands commonly called or known as Pahurutotakoratuwa, Pahurutotaokanda, and Katuimbulehena, situate in the village of Siyambalagoda in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 10 acres and 34 perches, and shown as lots 4, 6, and 7 in sheet O ¹⁴_{39—47} and preliminary plan No. 12, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such lands would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 764) :

And whereas (1) Don Floris de Silva Abeyawardana of Urubokka and (2) Abewickrama Batagodage Don Andris of Siyambalagoda made claim thereto ; and whereas the said claimants have withdrawn their claim to the said lands, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances

under and by virtue of the powers vested in me in that behalf by section 4 of Ordinance No. 1 of 1899, do hereby on this 25th day of June, 1902, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said lands, as more fully described herein below, are the property of the Crown.


Description of Lands referred to.

The following lots, situated in the village of Siyambalagoda in the Morawak korale of the Matara District, in the Southern Province, as described in the annexed certified tracing:—

Preliminary plan 12.

Lot.	Name of Land.	Extent
4	Pahurutotakoratuwa	1 0 9
6	Pahurutotaokanda	1 1 14
7	Katuimbulehena	7 3 11
		10 0 34

in sheet O ¹⁴ 39—47, and bounded as follows: on the north by Pahurutotaokanda claimed by Abewickramage Don Dionis and others, the footpath, the Nilwala-ganga; on the east by the stream and Katuimbulekumbura belonging to A. Don Dines and others; on the south by Katuimbulekumbura belonging to Abewickramage



Sale of 8 Chains to an Inch.

Preliminary plan 12.

Situation: Siyambalagoda village in Palle pattu of Morawak korale.

Lot.	Name of Land.	Extent
4	Pahurutotakoratuwa	1 0 9
6	Pahurutotaokanda	1 1 14
7	Katuimbulehena	7 3 11
		10 0 34

Surveyor-General's Office,
Colombo, May 26, 1902.

Sheet O ¹⁴ 39—47

J. L. HAMPTON
Acting Assistant Surveyor-General

Don Dionis and others; on the west by Katuimbuledeniya claimed by ditto, Niyangamalahena, and others, the old road from Morawak to Akuressa, Pahurutotadeniya belonging to Abewickramage and others.

J. G. FAYERS
Special Officer

June 25, 1902.

S.O. 555

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
admitting Land to be Private Property.


In the matter of the land commonly called or known as Katuimbuledeniya, situate in the village of Siyambalagoda in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 6th day of September, One thousand Nine hundred and One, that if no claim to the land commonly called or known as Katuimbuledeniya, situate in the village of Siyambalagoda in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 2 acres 1 rood and 16 perches, and shown as lot 8 in sheet O₃₉¹⁴-47 and in P.P. No. 12, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 764):

And whereas one Abewickrama Batagodage Don Dionis of Siyambalagoda made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim; I, with the consent of His Excellency the Governor, do hereby admit the claim of the said claimant to the said land, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

Description of the Land referred to.

The land commonly called or known as Katuimbuledeniya, situate in the village of Siyambalagoda in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 2 acres 1 rood and 16 perches, shown as lot 8 in sheet O₃₉¹⁴-47 and P.P. No. 12, and in the annexed certified tracing therefrom



Scale of 8 Chains to an Inch.

Preliminary plan 12.

Situation: Siyambalagoda village in Palle pattu of Morawak korale.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
8 ...	Katuimbuledeniya ...	2 1 16

Sheet O₃₉¹⁴-47

Surveyor-General's Office,
Colombo, May 26, 1902.

J. L. HAMPTON,
Acting Assistant Surveyor-General.

and bounded as follows: on the north by Katuimbulehena belonging to Crown; on the east by Katuimbulehena belonging to Crown, Katuimbulekumbura belonging to A. Don Dionis and others; on the south by Niyangamalahena belonging to Crown; on the west by Niyangamalahena belonging to Crown.

June 25, 1902.
S.O. 556

J. G. FRASER,
Special Officer.


Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Land to be Crown Property.

In the matter of the land commonly called or known as Kurunduwatta, situate in the village of Siyambalagoda in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named land (*vide* notice No. 764), and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 25th day of June, 1902, order and declare that the said land, as more fully described herein below, situate in the village of Siyambalagoda, in the Morawak korale of the Matara District, in the Southern Province, and shown as lot 10 in sheet O¹⁴₃₉₋₄₇ in preliminary plan No. 12, and in the annexed certified tracing therefrom, and containing in extent 3 acres 1 rood and 32 perches, is the property of the Crown.

Description of the Land referred to.

The land commonly called or known as Kurunduwatta, situate in the village of Siyambalagoda in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 3 acres 1 rood and 32 perches, shown as lot 10 in sheet O¹⁴₃₉₋₄₇ and preliminary plan No. 12, and in the annexed certified tracing



Scale of 8 chains to an Inch.

Preliminary plan 12.

Lot 10 called Kurunduwatta, in extent 3A. 1R. 32P., situated in Siyambalagoda village in Palle pattu of the Morawak korale.

Sheet O¹⁴₃₉₋₄₇

Surveyor-General's Office,
Colombo, May 26, 1902.

J. L. HAMPTON,
Acting Surveyor-General

therefrom ; and bounded on the north by the Nilwala-ganga ; on the east by Addarakoratuwa claimed by P. Janoris and others ; on the south by Kurunduwatta sold by Crown to C. B. LeMesurier (T. P. 158,930), Niyangamalabhena belonging to Crown, Katuimbulekumbura belonging to Abewickramage Don Dionis and others ; on the west by the stream.

The 25th day of June, 1902.

J. G. FRASER,
Special Officer

*Amended Order.***Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Land to be Crown Property.**

In the matter of the land commonly called or known as Neborukanda and Dikhenyaya, situate in the village of Balukawala in the Gangaboda pattuwa of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named land (*vide* notice No. 277), and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 1st day of July, 1902, order and declare that the said land, as more fully described herein below, situate in the village of Balukawala in the Gangaboda pattuwa of the Matara District, in the Southern Province, and shown as lot 14,147 in preliminary plan No. 4,927 and in the annexed certified tracing therefrom, and containing in extent 245 acres 3 roods and 13 perches, is the property of the Crown.


Description of the Land referred to.

The land commonly called or known as Neborukanda and Dikhenyaya, situate in the village of Balukawala in the Gangaboda pattuwa of the Matara District, in the Southern Province, containing in extent 245 acres 3 roods and 13 perches, shown as lot 14,147 in preliminary plan No. 4,927, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Amukengodahena claimed by P. Dissan, Ratapanwila claimed by Don Davit Ranawira, Galgodahena and Batalahena sold by Crown to Don Davit Ranawira (T. P. 180,239, 180,240, and 180,241), Halielawila *alias* Alutdeniyewila belonging to Don Theodoris Ranawira; on the east by Dawatadeniya belonging to Lokukaluge Andris and others, Mahagalahena sold by Crown to D. Amarawira (T. P. 160,264), Walarambehenyaya claimed by D. Samarawira and others, the Udugangaldola; on the south by Neborukanda and Dikhenyaya (portion of ^{4,927} 14,147 ^{or} 12,656) belonging to Crown, Galgodawila claimed by W. Don Theodoris and others, Gimadukanatta sold by Crown to F. A. Wickramasinha and another (T. P. 180,248), Dikhenawila claimed by D. N. de Silva Samarasingha and others, Pitawanwila claimed by K. Don Andris and others, Henagewatta belonging to H. Babappu and others, Udadeniya belonging to ditto, the footpath, Neborukandewila *alias* Wewaihalawila claimed by D. F. A. Wickramasinha, Urapilisumulla claimed by Nina Marikar, Kolambagewatta belonging to E. Soudis Appu, on the west by the Gansabhawa road from Kadduwa to Tibbotuwawa, Pansalewatta belonging to the Aturaliya pansala, Ambalangodellawatta belonging to Joseph Peter Jayasinha and others, Ambalangodellawita belonging to Kepihangodage Don Andris and others, Kalukandegodawatta belonging to Don Pedro Liyanage Don Lewis, Kalukandedeniya belonging to ditto, Kalukandehena claimed by H. de Silva, the old road from the Matara river to the Wilpita estate, Balukawalagehena (^{4,927} 14,147 ¹/₂) belonging to Crown, Pottuwilakumbura belonging to Dehigaspege Hin Appu and others.

J. G. FRASER,
Special Officer.

July 1, 1902.
S.O. 558

[For Tracing see page 2542.]



Situation : Balukawela village in Gangaboda pattu.
 Preliminary plan 4,927.

Lot.	Name of Land.	Extent.
14,147	Neborukanda and Dikheneyaya	245 3 13

J. L. HAMPTON,
 for Acting Surveyor-Gen.

Surveyor-General's Office,
 Colombo. June 10, 1902.

Amended Order.


Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Land to be Crown Property.

In the matter of the land commonly called or known as Udugangulkeleyaya *alias* Karawilahena, situate in the village of Aturaliya in the Gangaboda pattuwa of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named land (*vide* notice No. 277), and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 1st day of July, 1902, order and declare that the said land, as more fully described herein below, situate in the village of Aturaliya in the Gangaboda pattuwa of the Matara District, in the Southern Province, and shown as lot A 560 in preliminary plan No. 4,927, and in the annexed certified tracing therefrom, and containing in extent 55 acres, is the property of the Crown.

Description of the Land referred to.

The land commonly called or known as Udugangulkeleyaya *alias* Karawilahena, situate in the village of Aturaliya in the Gangaboda pattuwa of the Matara District, in the Southern Province, containing in extent 55 acres, shown as lot A 560 in preliminary plan No. 4,927, and in the annexed certified tracing there-



Situation : Aturaliya village in Gangaboda pattu.

Lot.	Preliminary plan 4,927.	Extent.
A 560	Name of Land.	A. R. P.
...	Udugangulkeleyaya or Karawilahena	... 55 0 0

Surveyor-General's Office,
Colombo, June 10, 1902.

J. L. HAMPTON,
for Acting Surveyor-General.

from, and bounded as follows : on the north by Udugangulkeleyaya (^{4,927}_{B 560}) belonging to Crown ; on the east by Udamulla claimed by E. F. Wickramasinha, Alupottehena sold by Crown to A. K. Andris (T.P. 160,260), Labuwelkanatta claimed by M. Punchi Babai, Lindagawadeniya belonging to Pallehage Babappu and others, Pallehagewatta belonging to ditto, the path, Delgaha-addarekumbura belonging to E. F. Wickramasinha ; on the south by Udugangulkeleyaya *alias* Karawilahena belonging to Crown ; on the west by the Udugangul-dola.

July 1, 1902.
S.O. 559

J. G. FRASER,
Special Officer.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Dikerewalahena, Malayanketahena, &c., situate in the village of Mologgamuwa in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named lands (*vide* notice No. 866), and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 30th day of June, 1902, order and declare that the said lands, as more fully described herein below, situate in the village of Mologgamuwa in the Morawak korale of the Matara District, in the Southern Province, and shown as lots 66, 72 in preliminary plan No. 19 and in sheets O₃₋₁₁¹⁵ and O₁₉₋₂₇¹⁵, and in the annexed certified tracing therefrom, and containing an extent 89 acres 3 roods and 37 perches, are the property of the Crown.


Description of Lands referred to.

The following lots, situate in the village of Mologgamuwa in the Morawak korale of the Matara District, in the Southern Province, as described in the annexed certified tracing:—

Preliminary plan 19.

Lot.	Name of Land.			Extent.	
				A.	R. P.
66	...	Dikiriwalahena, Malayanketahena, &c.	...	79	3 21
72	...	Malayanketahena	...	10	0 16
				<u>89</u>	<u>3 37</u>

in sheets O₃₋₁₁¹⁵ and O₁₉₋₂₇¹⁵, and bounded as follows: on the north by the footpath; on the east by the Urubokke-ganga, the village limit of Bengamuwa, Galhenawatta belonging to Don Samuel Senarat Yapa and others, Galhenakumbura belonging to ditto, Galhenawatta belonging to ditto, the Urubokke-ganga, and



Scale of 16 Chains to an Inch.

Situation : Mologgamuwa village in Udugaha pattu of Morawak korale.
Preliminary plan 19.

Lot.	Name of Land.		Extent. A. R. P.
72 ...	Malayanketahena	10 0 16
			<hr/>
			89 3 37
<i>Lot excluded.</i>			
73 ...	Ankottamaladeniya	0 0 26

Surveyor-General's Office,
Colombo, December 20, 1901. Sheets O 15
3—11 and O 15
19—27 P. D. WARREN,
Acting Surveyor-General.

Description of Boundaries of the Block comprising Lots Nos. 66 and 72.

Lot.	Name of Land.	Lot.	Name of Land.
1 ...	Path	6 ...	Riladola
2 ...	Urubokke-ganga	7 ...	Malayankattakumbura
3 ...	Galhenewatta	8 ...	Malayankattedeniya
4 ...	Galhenekumbura	9 ...	—
5 ...	Galhenewatta	10 ...	—

the south by Urubokke-ganga, the village limit of Bengamuwa; on the west by the Riladola, Malayanketakumbura belonging to D. J. S. Ratnayaka and others, Malayanketadeniya belonging to Wiyanarambege Babune and others, Udugalhenyaya claimed by M. Don Carolis and others, Dehigahatennewatta belonging to Kiramage Enappu and others.

NOTE.—The following lot lying within the above boundaries is excluded from this order, and its extent 26 perches is not included in the acreage of 89 acres 3 roods and 37 perches given above:—

Lot.	Name of Land.	Extent. A. R. P.
73 ...	Ankottamaladeniya ...	0 0 26

J. G. FRASER,
Special Officer.

The 30th day of June, 1902.

S.O. 560

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Land to be Crown Property.

In the matter of the land commonly called or known as Titwala-atura, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named land (*vide* notice No. 869), and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 30th day of June, 1902, order and declare that the said land, as more fully described herein below, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, and shown as lot 475 in preliminary plan 33 and in sheet O₃₇¹⁰—45⁷ and in the annexed certified tracing therefrom, and containing in extent 26 acres 3 roods and 15 perches, is the property of the Crown.


Description of the Land referred to.

The land commonly called or known as Titwala-atura, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 26 acres 3 roods and 15 perches, shown as lot 475 in sheet O₃₇¹⁰—45⁷ and in preliminary plan 33, as described in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by the Province of Sabaragamuwa (Mukalahena, T.P. 63,864 and 63,860); on the east by Gallenahenyaya *alias* Deniyalahenyaya belonging to Crown; on the south by Kirindiyahenyaya *alias* Migahahenyaya belonging to Crown, Pitigalahayehena claimed by M. Huratal Hami and others; on the west by the Nawaladola, Meegahawatta claimed by Wijesirikankanange Madduma Appu and others, Migahahenyaya belonging to Crown.

J. G. FRASER,
Special Officer.

The 30th day of June, 1902.

[For Tracing see page 2546.]



Scale of 8 Chains to an Inch.

Preliminary plan 33.

Situation : Beralapanatara village in Morawak korale.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
475	Titwala-atura	26 3 15

Sheet O₃₇₋₄₅¹⁰

Surveyor-General's Office,
Colombo, February 7, 1902.

J. L. HAMPTON,
for Acting Surveyor-General.

S.O. 561

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Ambalamagawahena, Medelawila, Udumulla, Medelawilagawahena, Alikedeniyagawahena, &c., situate in the village of Pasgoda in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named lands (*vide* notice No. 857), and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 21st day of June, 1902, order and declare that the said lands, as more fully described herein below, situate in the village of Pasgoda in the Morawak korale of the Matara

District, in the Southern Province, and shown as lots 83, 86, 92, 131 in preliminary plan No. 21, and in sheets O_{20—28}¹⁵ and O_{36—44}¹⁵, and in the annexed certified tracing therefrom, and containing in extent 160 acres 2 roods and 21 perches, are the property of the Crown.


Description of Lands referred to.

The following lots, situated in the village of Pasgoda in the Morawak korale of the Matara District, in the Southern Province, as described in the annexed certified tracing:—

Preliminary plan 21.

Lot.	Name of Land.	Extent.
83	Ambalamagawahena	66 1 19
86	Medelawila	9 1 35
92	Udumulla	1 2 7
131	Medelawilagawahena, Alikadeniyagawahena, &c.	83 1 0
		<u>160 2 21</u>

on sheets O_{20—28}¹⁵ and O_{36—44}¹⁵, and bounded as follows: on the north by Alikedeniya belonging to Crown, Millagahadeniya *alias* Garuwegedeniya belonging to M. D. Hendrik and others, Mahawalagawadeniya



Scale of 16 Chains to an Inch.

Situation: Pasgoda village in Udugaha pattu of Morawak korale.

Preliminary plan 21.

Lot.	Name of Land.	Extent.
83	Ambalamagawahena	66 1 19
86	Medelawila	9 1 35
92	Udumulla	1 2 7
131	Medelawilagawahena, Alikadeniyagawahena, &c	83 1 0
		<u>160 2 21</u>

Sheets O_{20—28}¹⁵ and O_{36—44}¹⁵

Surveyor-General's Office,
Colombo, December 5, 1901.

J. L. HAMPTON,
for Acting Surveyor-General.

Description of Boundaries of the Block comprising Lots Nos. 83, 86, 92, and 131.

Name of Land.	Name of Land.
1. Alikedeniya	16. Polwattahena
2. Millagahadeniya or Garuwagedeniya	17. Bakmideniyedola
3. Mahawalagawadeniya	18. Bakmideniyedolagawaliyadde
4. Madolwitiyalahena	19. Kudumirissahena
5. Kitulgahadeniya	20. Path
6. Do.	21. Potaludola
7. Kavimullewatta	22. Nugagahahena
8. Mahakumbureudumulla	23. Dandeniya
9. Medaowita	24. Path
10. Mahakumbura	25. Pansalawattagawadeniya
11. Do.	26. Do.
12. Do.	27. Do.
13. Medatuduwa	28. Pansalawattagawadeniya
14. Ambalamagawawatta	29. Gesattahena
15. Molandola	30. —
	31. —

belonging to Crown, Madolwitiyalahena belonging to M. D. Hendrik and others, Kitulgahadeniya belonging to Crown, Kurimullewatta belonging to Y. Menika and others, Mahakumbureudumulla claimed by J. Jayas and others, Medaowita claimed by ditto, Mahakumbura belonging to R. W. Wijesiriwardena Mahabarana Hamu and others, Medatuduwa belonging to M. D. Hendrik and others, Mahakumbura belonging to R. W. Wijesiriwardena Mahabarana Hamu and others, Ambalamagawawatta belonging to Kiribaba and others; on the east by the Molandola, Polwattahena claimed by S. D. Hendrik de Silva, the Bakmideniyedola, Bakmideniyedolagawaliyadde belonging to S. D. Hendrik de Silva and others, the Bakmideniyedola, Kudumirissahena claimed by M. D. Hendrik and others, the footpath; on the south by Potaludola, Nugagahahena claimed by R. D. Bastian and others, Dandeniya claimed by R. D. Andris and others, the village limit of Andalawa, Nugagahahena claimed by R. D. Bastian and others, the footpath, the Bakmideniyedola, Pansalawattagawadeniya belonging to Dampahala Ratanapala Terunnanse; on the west by the footpath, the village limit of Andalawa, Dewegallenahena belonging to Crown, Tanahena belonging to Crown, Wedehena belonging to Crown.

The 21st day of June, 1902.

S.O. 562

J. G. FRASER,
Special Officer.

16

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Heenwila, Mahawila, Alikedeniya, Alikadeniyagawahena, Medagodahena, Wanduruwattahena, Bambarudeniya, Mahawalagawadeniya, situate in the village of Pasgoda in the Morawak korale of the Matara District in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named lands (*vide* notice No. 859), and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 21st day of June, 1902, order and declare that the said lands, as more fully described herein below, situate in the village of Pasgoda in the Morawak korale of the Matara District, in the Southern Province, and shown as lots 109, 115, 116, 117, 128, 129, 113 in preliminary plan No. 21, and in sheets O 15 20-28, O 19-27, and in the annexed certified tracings therefrom, and containing in extent 46 acres 3 roods and 4 perches, are the property of the Crown.


Description of Lands referred to.

The following lots, situated in the village of Pasgoda in the Morawak korale of the Matara District, in the Southern Province, as described in the annexed certified tracings:—

I.				Extent.	
Preliminary plan 21.				A. R. P.	
Lot.		Name of Land.			
109	...	Heenwila and Mahawila	...	24	0 10
115	...	Alikedeniya	...	0	2 23
116	...	Alikadeniyagawahena	...	6	1 15
117	...	Medagodahena	...	2	1 22
				<u>33* 1 30</u>	

on sheet O 15 20-28, and bounded as follows: on the north by Madolwitiyalahena claimed by J. D. Mathes and others, Achariwilawatta belonging to M. Don Andris, Madolwitiyalahena claimed by J. D. Mathes and others; on the east by Hiriliyadde belonging to W. Ukkuhami and others.

Kawisiyawatta belonging to W. Sabehami and others, Warallegewattahena claimed by W. Ukkuhami and others, the footpath, Millagahadeniya belonging to W. Ukkuhami and others, Millagawadeniya alias Garuwagedeniya belonging to M. D. Hendrick and others; on the south by Medalewilagawa-



Scale of 8 Chains to an Inch.

Situation: Pasgoda village in Udugaha pattu of Morawak korale.

Lot.	Preliminary plan 21.		Extent.
	Name of Land.		A. R. P.
109	...	Heenwila and Mahawila ...	24 0 10
115	...	Alikedeniya ...	0 2 23
116	...	Alikedeniyagawahena ...	6 1 15
117	...	Medagodahena ...	2 1 22
			<u>33 1 30</u>

Surveyor-General's Office,
Colombo, December 5, 1901.


Sheet O¹⁵₂₀₋₂₈

J. L. HAMPTON,
for Acting Surveyor-General.

henyaya belonging to Crown, Alikedeniya belonging to Crown, the village limit of Rotumba, Mahahena claimed by R. D. Andris and others; on the west by Godaudahena claimed by M. D. Hendrick and others, the footpath, Messankewa claimed by S. D. Hendrick de Silva.

Lot.	II. Preliminary plan 21.		Extent.
	Name of Land.		A. R. P.
128	...	Wanduruwattahena ...	9 3 0
129	...	Bambarudeniya ...	1 3 20
			<u>11 2 20</u>

on sheets O₁₉₋₂₇¹⁵ and O₂₀₋₂₈¹⁵, and bounded as follows: on the north by Dehigahahena claimed by J. D. Thomis and others, the footpath; on the east by the village limit of Rotumba; on the south by



Scale of 8 Chains to an Inch.

Situation: Pasgoda village in Udugaha pattu of Morawak korale.

Preliminary plan 21.				Extent.	
Lot.	Name of Land.		A. R. P.		
128	...	Wanduruwattahena	9 3 0
129	...	Bambarudeniya	1 3 20
					11 2 20

Surveyor-General's Office,
Colombo, December 5, 1901.

Sheets O₁₉₋₂₇¹⁵ and O₂₀₋₂₈¹⁵.


J. L. HAMPTON,
for Acting Surveyor-General.

the village limit of Rotumba, the Galapottahenedola; on the west by (Dodandenimulla belonging W. Odris and others) the village limit of Rotumba.

III.
Preliminary plan 21

Lot.	Name of Land.		Extent.		
A. R. P.					
113	...	Mahawalagawadeniya	1 2 34

on sheet O₂₀₋₂₈¹⁵, and bounded as follows: on the north by Madolwitiyalahena claimed by M. D.



Scale of 8 Chains to an Inch.

Situation: Pasgoda village in Udugaha pattu of Morawak korale.

Preliminary plan 21.				Extent.	
Lot.	Name of Land.		A. R. P.		
113	...	Mahawalagawadeniya	1 2 34

Surveyor-General's Office,
Colombo, December 5, 1901.

Sheet O₂₀₋₂₈¹⁵

J. L. HAMPTON,
for Acting Surveyor-General.

Hendrick and others, on the east and south by Medaliwilehenyaya belonging to Crown, on the west by Millagahadeniya alias Garuwagedeniya belonging to M. D. Hendrick and others.

June 21, 1902.
S.O. 563

J. G. FRASER,
Special Officer.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Polatukandamukalana, Mahamawatawila, Mahakumburehena, situate in the village of Panakaduwa in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named lands (*vide* notice No. 867), and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 30th day of June, 1902, order and declare that the said lands, as more fully described herein below, situate in the village of Panakaduwa in the Morawak korale of the Matara District, in the Southern Province, and shown as lots 19, 26, 43 in preliminary plan No. 17 and in sheets O ¹⁵₁₈₋₂₆, O ¹⁵₃₃₋₄₁, and O ¹⁵₃₄₋₄₂, and in the annexed certified tracing therefrom, and containing in extent 369 acres 1 rood and 6 perches, are the property of the Crown.

Description of Lands referred to.

The following lots, situated in the village of Panakaduwa in the Morawak korale of the Matara District, in the Southern Province, as described in the annexed certified tracing:—

Preliminary plan 17.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
19	Polatukandamukalana	328	1	25
26	Mahamawatawila	2	3	14
43	Mahakumburehena	38	0	7
		<u>369</u>	<u>1</u>	<u>6</u>

in sheets O ¹⁵₁₈₋₂₆, O ¹⁵₃₃₋₄₁, and O ¹⁵₃₄₋₄₂, and bounded as follows: on the north by the village limit of Paragala, the village limit of Horagala (Polatukandemukalana belonging to Crown), the Kongaha-ela, the village limit of Rotumba; on the east by the village limit of Rotumba, the Kongaha-ela, Kekirihenekumbura belonging to J. K. Don Thomis; on the south by Batayankandurehenyaya claimed by J. K. Don Thomis and others, Mahakumbura belonging to Gamage Janis and others, Mahakumburehena claimed by J. K. Don Thomis and others, Udakapatenuma belonging to G. Davit and others; on the west by the village limit of Siyambalagoda, the village limit of Paragala.


NOTE.—The following lots lying within the above boundaries are excluded from this order, and their aggregate acreage, viz., 3 acres 2 roods and 3 perches, is not included in the acreage of 369 acres 1 rood and 6 perches given above:—

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
42	Ambalampitiyedeniya	0	0	15
42 a	Do.	0	0	8
T. P. 158,928	Meyanadeniya	3	1	20
		<u>3</u>	<u>2</u>	<u>3</u>

J. G. FRASER,
Special Officer.

The 30th day of June, 1902.

[For Tracing see page 2552.]



Scale of 16 Chains to an Inch.

Situation : Panakaduwa village in Udugaha pattu of Morawak korale.

Lot.	Preliminary plan 17.			Extent.		
	Name of Land.			A. R. P.		
19	...	Polatukandemukalana	...	328	1	25
26	...	Mahamawatawila	...	2	3	14
43	..	Mahakumburahena	...	38	0	7
				<hr/>		
				369	1	6
<i>Lots excluded.</i>						
42	...	Ambalampitiyadeniya	...	0	0	15
42a	...	Do.	...	0	0	8
T. P. 158,928	...	Meyanedeniya	...	3	1	20
				<hr/>		
				3	2	3

Surveyor-General's Office,
Colombo, December 20, 1901.Sheets O₁₈₋₂₆¹⁵, O₃₃₋₄₁¹⁵, and O₃₄₋₄₂¹⁵P. D. WARREN,
Acting Surveyor-General.

S.O. 564


Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Land to be Crown Property.

In the matter of the land commonly called or known as Hangarantharahena, Paragahahena, &c., situate in the village of Panakaduwa in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named land (*vide* notice No. 870), and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 30th day of June, 1902, order and declare that the said land, as more fully described herein below, situate in the village of Panakaduwa in the Morawak korale of the Matara District, in the Southern Province, and shown as lot 35 in preliminary plan No. 17 and in sheet O₃₄₋₄₂¹⁵, and in the annexed certified tracing therefrom, and containing in extent 38 acres 1 rood and 20 perches, is the property of the Crown.

Description of the Land referred to.

The land commonly called or known as Hangarantharahena, Paragahahena, &c., situated in the village of Panakaduwa in the Morawak korale of the Matara District, in the Southern Province,



Scale of 8 Chains to an Inch.

Preliminary plan 17.

Lot 35 called Hangarantharahena, Paragahahena, &c., in extent 38A. 1R. 20P., situated in Panakaduwa village in Udugaha pattu of Morawak korale.

Surveyor-General's Office,
Colombo, December 9, 1901.Sheet O₃₄₋₄₂¹⁵J. L. HAMPTON,
for Acting Surveyor-General.

containing in extent 38 acres 1 rood 20 perches, shown as lot 35 in sheet O₃₄₋₄₂¹⁵ and preliminary plan 17, as described in the annexed certified tracing therefrom, and bounded as follows: on the

north by Magaelagodawatta belonging to Gamage Sabe Appu and others, Liyanagedarawatta belonging to Liyanage Appu and others, Hedigedarawatta belonging to Gamage Sabe Appu and others; on the east by the footpath, Wattehena claimed by J. K. Don Thomis and others; on the south by the village limit of Ampanagala, Paragahahena claimed by Don Andris Abegoonawardana and others, Kattukolakumbura belonging to H. Don Bastian and others, the village limit of Ampanagala, Paragahahena claimed by Don Andris Abegoonawardana and others; on the west by Kalawititennehena belonging to Crown, Thorahena belonging to Crown.

The 30th day of June, 1902.

S.O. 565

J. G. FRASER,
Special Officer.

Tangalla District Court, Case No. 1.

Reference under Section 5 of the Ordinance No. 1 of 1897.

In the matter of the land commonly called and known as Yalawalakada, situate in the eastern division of the Magam pattu of the Southern Province, and of the Ordinance No. 1 of 1897.

THE notice required by section 1 of the Ordinance No. 1 of 1897 having been duly given on the 10th day of July, 1897, and published in the *Government Gazette* of the 30th day of July, 1897, in respect of the land commonly called and known as Yalawalakada, situate in the eastern division of the Magam pattu of the Southern Province, bounded as follows: on the north by Kumbukan-ara, on the east by the sea, on the west by Province boundary, on the south by Menik or Katragam-ganga, and containing in extent 150 square miles; and a claim having been made thereto by (1) Wirawarna Nilawira Patabendige Don Bastian *alias* Baba Appu of Deundara, (2) Wirawarna Nilawira Patabendige Don Samel Appu of Deundara, (3) Wirawarna Nilawira Patabendige Carolis Appu of Deundara, (4) Wirawarna Nilawira Patabendige Davith Appu of Deundara, (5) Abewarna Wickramasuriya Patabendige Don Andris of Deundara, (6) Wirawarna Nilawira Patabendige Don Mathesam Nurssa, (7) Hendanagamage Don Davith Kapurala of Deundara Dewale, (8) Range Don Samel of Deundara, (9) Tenabaduge Juwanis Appu of Deundara, (10) Patabendige Don Bastian of Deundara, (11) Sellahewage Jayatuhami of Deundara, (12) Bala Patabendige Davith Sinno of Deundara, (13) Suriya Patabendige Don Hamy of Deundara, (14) Suriya Patabendige Luishamy of Deundara, (15) Suriya Patabendige Dineshamy of Deundara, (16) Suriya Patabendige Matheshamy of Deundara, (17) Suriya Patabendige Seelappu of Deundara, (18) Wirasekara Gunaratna Mahavidanage Mendisappu of Deundara, (19) Kahakachchi Patabendige Danohami, Constable Arachchi of Deundara, (20) Jayasekara Patabendige Don Bastian of Deundara, (21) Don Andris Abeyasinha Wickramasuriya of Deundara, (22) Wirawarna Nilawira Patabendige Davith Appu of Deundara, (23) Wirawarna Nilawira Patabendige Samel Appu of Deundara, (24) Wijewira Goonaratne Mahavidana Muhandirange Baban Appu of Deundara, (25) Jayasekara Patabendige Don Bastian of Deundara, (26) Don Carolis Wirawarna ramasuriya of Tangalla, (27) Don Samel Abesinghe Wickramasuriya of Tangalla, (28) C. J. LeMesurier of Matara: and due inquiry having been made by me, Edward Francis Hopkins, Assistant Government Agent of the Hambantota District of the Southern Province, into the said claim, and whereas I do not admit the said claim of the said claimants, and have failed to enter into an agreement with the said claimants in respect thereof, such claim is therefore referred by me, under the powers vested in me by sections 5 and 6 of the said Ordinance, to the District Court of Tangalla.

Hambantota Kachcheri,
August 2, 1898.

E. F. HOPKINS,
Assistant Government Agent.

In the District Court of Tangalla.

Wirawarna Nilawira Patabendige Don Bastian *alias* Baba Appu and twenty-seven other claimants.....Plaintiffs
Reference, D. C., No. 1. Vs.

E. F. Hopkins, Esq., the Assistant Government Agent, Hambantota.....Defendant

This action coming on for final disposal before Henry William Brodhurst, Esq., District Judge of Tangalla, on the 5th day of November, 1898, in the presence of the twenty-seventh plaintiff, and other twenty-seven plaintiffs being absent, it is hereby adjudicated that the land known as Yalawalakada, situate in the eastern division of the Magam pattu of the Southern Province, bounded as follows: on the north by Kumbukan-ara, on the east by the sea, on the west by Province boundary, on the south by Menik or Katragam-ganga, and containing in extent 150 square miles, is the property of the Crown.

The 5th day of November, 1898.

S.O. 566

H. W. BRODHURST,
District Judge.

LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,412, w. p.

Colonial Secretary's Office,
Colombo, August 8, 1902.

ON Tuesday, September 23, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 2,342. Situation—Meda pattu of Siyane korale east.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
H 828	Alutgama	Welabodawatta	Meriyagalage Andris Appu	4	0 0	80
I 828	Do.	Bakmigahakumbura	do.	2	2 22	80
Village plan—Jamburaliya.						
5330	Jamburaliya	Karandagahawatta	Panagodage Hendrick Appu and others	6	1 5	80

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,
R. W. LEVERS,
Acting Colonial Secretary.

No. 1,412, w. p.

විෂි 1902 ක්වු අගොස්තු මස 8 වෙනි දින කොළඹ මහසෙනෙවරියරජයාණන්ගේ කන්කොරුවේදී.

සියලුම දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාණන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහනක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට විෂි 1902 ක්වු සැප්තැම්බර් මස 23 වෙනි දිනවූ අභ්‍යන්තරවූ දවල් 12ට කොළඹ කම් මාර්ගයේදී වෙන්දේසිකර විකුණනුට කොහොත් කිහිපදෙනෙකුට ගෙදෙනවා ඇත.

පිනිසම 2,342. පිනිසම සිහනුකොරුවේ මැදපත්තුව.

කො.	ගම.	ඉඩමේ නම.	අයිතියක් කියන්නා.	මහ.		අක්කර ස්ක මිල.
				අ.	රු. ප.	
H 828	අළුත්ගම	වෙලබොඩවත්ත	මරියගලගේ අන්ද්‍රිස් අප්පු	4	0 0	80
I 828	එම	බක්මගහකුඹුර	එම	2	2 22	80
ජම්බුරලියගමේ පිනිසම.						
5330	ජම්බුරලිය	කරදගහවත්ත	පනාගොඩගේ හෙන්ඩ්‍රික් අප්පු සහ තවත්	6	1 5	80

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්චන්ද්‍රන්තාණන්ගේගෙන්ද, විනිනිමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාණන්ගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානත්වයන්ගේ ආඥාවලට,
ආර්. ඩබ්ල්යු. අයිවර්ස්,
වැඩබලන මහසෙනෙවරිය වමිස.

No. 1,413, w. p.

Colonial Secretary's Office,
Colombo, August 6, 1902.

ON Tuesday, September 16, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 10,017. Situation—Udugaha pattu of Siyane korale east.
Village—Pasyala.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
7011	Diyamotekanda	Mrs. C. H. Obeyesekere	Chena	2	0 4	40
J 645	Diyamotekanda or Kahata-gahawatta	Alankarahakuruge Jonna	Cocoanut plants 10 years old	0	3 29	20
K 645	Do.	Mrs. C. H. Obeyesekere	Chena	2	1 15	40
L 645	Diyamotekanda or Nagahawatta	Mapapatirennhelage Baba Appu and others	Old cocoanut trees	3	0 13	20
M 645	Do.	Naullage Bastian Perera	Three cocoanut trees 20 years old	0	3 2	20
R 645	Diyamotekanda or Kongahawatta	Mrs. C. H. Obeyesekere	Chena	0	3 13	40
V 645	Diyamotekanda or Kongahawatta	Mapapatirennhelage Cornelis Appu	do.	0	0 36	40

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale may be obtained from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,
R. W. LEVERS,
Acting Colonial Secretary

No. 1,413, W. P.

වර්ෂ 1902 ක්වූ අගෝස්තු මස 6 වෙනි දින කොළඹ

මහසෙනෙවුහාටිස්ට්ටාන්තයේ කන්තෝරුවේදී.

විකුණාහිඳි දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තරාන්තයේ විසිත් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1902 ක්වූ සැප්තැම්බර් මස 16 වෙනි දින වූ අගනරුවාද දවල් 12ට කොළඹ කළුවේරියේදී වෙන්දේසි කර විකුණනට නොහොත් නිවැසිකරුන්ට ගෙදෙනවා ඇත. සිතියම 10,017. පිහිටීම සියලුකෝරලේ උඩුගහපත්තුව. ගම්—පස්තල.

නො.	ඉඩමේ නම.	අයිතිකම කියන්නා.	අත්දම.	මහත. අ. රු ප.	අකසර ගස මිල රු.
7011	දියමොන්තේකන්ද	සී. එච්. ඔමේසේකර නෝනා මහත්මී	හේන	2 0 4	40
J 645	එම නොහොත් කහ වගහවත්ත	අලක්කාරහකුරුගේ තේන්නා	10 අවුරුදු වගස් පොල්	0 3 29	20
K 645	එම	සී. එච්. ඔමේසේකර නෝනා මහත්මී	හේන	2 1 15	40
L 645	දියමොන්තේකන්ද නොහොත් නාග හවත්ත	මාපාපනිරුවන්තැණේලාගේ බිබා අජපු සහ තවත්	පරණ වගාව	3 0 13	20
M 645	එම	තාරුල්ලගේ බස්නියන් ප්‍රෙරු	20 අවුරුදු වගස් පොල් ගස 3	0 3 2	20
R 645	දියමොන්තේකන්ද නොහොත් කෝ තේනහවත්ත	සී. එච්. ඔමේසේකර නෝනා මහත්මී	හේන	0 3 13	40
V 645	එම	මාපාපනිරුවන්තැණේලාගේ කොර තේලිස්අජපු	එම	0 0 36	40

මෙම ඉඩම් ගැණ වැඩිදුර කැරණ සර්වේචර්ස් උරුම නැවතේගන්ද, විකිනීමේ කෙට්ටේසි ගැණ විකුණාහිඳි දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තරාන්තයේ කන්තෝරුවේ දැනගන්නට පුළුවන. ගරුකර උතුමානවචකයන්ගේ ආඥාවලට, ආර්. ඩබ්ලිව්. අයිවර්ස්, වැඩබලන මහසෙනෙවුහාටිස් උමක.

No. 1,414, W. P.

Colonial Secretary's Office, Colombo, August 7, 1902.

ON Friday, October 3, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at the Hanwella Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 11,290. Situation—Meda pattu of Hewagam korale. Village—Hanwella

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
11613	Kahatagahalanda or Demetahettalanda	Crown	Jungle	5 3 12	25
	Preliminary plan 11,405. Situation—Meda pattu of Hewagam korale. Village—Owitagama.				
12010	Millagahalanda	Crown	Eighteen cocoanut plants 1 year old	0 2 18	40
12011	Do.	do.	Jungle	2 1 4	30
12012	Millagahawatta	Ponsuge Kirinelis Appu	Cocoanut 10 to 25 years old	2 2 10	50
	Preliminary plan 11,366. Situation—Meda pattu of Hewagam korale. Village—Yatawatura.				
11889	Alubogahahena	Crown	Jungle	5 2 14	25
	Preliminary plan 11,367. Situation—Meda pattu of Hewagam korale. Village—Watareka.				
11890	Attanapolawatta	Crown	Two cocoanut trees 8 years old	0 0 7	50
11891	Attanapolalanda	do.	Jungle	0 0 28	50
11892	Do.	do.	do.	3 3 12	50
11893	Do.	W. D. Carolis	Cinnamon 4 years old	0 1 8	80
11894	Do.	W. Tikonis Appu	Seventeen cocoanut trees 2 to 10 years old	0 0 25	70
11895	Do.	do.	Three cocoanut trees 10 years old	0 0 6	60
	Preliminary plan 11,291. Situation—Meda pattu of Hewagam korale. Village—Pinnawala.				
11614	Kajugahadeniyekumbura	S. Gabriel Appu and another	Paddy field	0 3 24	60
11615	Galendalanda	Crown	Jungle	1 1 0	20
11616	Do.	do.	do.	6 2 7	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,
R. W. LEVERS,
Acting Colonial Secretary

No. 1,414, W. P.

වර්ෂ 1902 ක්වු අගෝස්තු මස 7 වෙනි දින කොළඹ

මහසෙනාධිපතිවරයාගේ කන්තෝරුවේදී.

සාමාන්‍ය ජනයාට වාණිජමය ආණ්ඩුවේ ඒජන්ට්වරුන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට පත්වන වර්ෂ 1902 ක්වු ඔක්තෝම්බර් මස 3 වෙනි දිනට සිකුරුදා දවල් 12ට හත්වැල්ලේ හානාගමේදී වෙන්දේසිකර විකුණනට නොහොත් නිවැරදිකර දෙනට ගෙදෙනවා ඇත.

සිතියම 11,290. පිහිටීම හේවාගමකෝරලේ මැදපත්තුව. ගම—හත්වැල්ල.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	අන්දම.	අක්කර මහස. සක මිල.			
				අ. රු. ප.	රු.	අ. රු. ප.	රු.
11613	කහටගහලන්ද නොහොත් දෙමටහැක්කලන්ද	ආණ්ඩුව	කැලේ	5	3	12	25
	සිතියම 11,405.	පිහිටීම හේවාගමකෝරලේ මැදපත්තුව. ගම—ඕවිටිගම.					
12010	මල්ලගහලන්ද	ආණ්ඩුව	1 අවුරුදු වයස් පොල්ගස් 8ක්	0	2	18	40
12011	එම	එම	කැලේ	2	1	4	30
12012	මල්ලගහවත්ත	පොත්පුගේ කිරිනේලිස් අප්පු	අවුරුදු 10 හිට 25 දක්වා වයස් පොල්	2	2	10	50
	සිතියම 11,366.	පිහිටීම හේවාගමකෝරලේ මැදපත්තුව. ගම—සටවතුර.					
11889	අඵංබ්ගහගේන	ආණ්ඩුව	කැලේ	5	2	14	25
	සිතියම 11,367.	පිහිටීම හේවාගමකෝරලේ මැදපත්තුව. ගම—වටරක.					
11890	අත්තනපොලවත්ත	ආණ්ඩුව	8 අවුරුදු වයස් පොල්ගස් 2ක්	0	0	7	50
11891	අත්තනපොලන්ද	එම	කැලේ	0	0	28	50
11892	එම	එම	එම	3	3	12	50
11893	එම	ව. ම. කරෝලිස්	4 අවුරුදු වයස් කුරුදු	0	1	8	80
11894	එම	ව. නිකෝනිස්අප්පු	අවුරුදු 2 හිට 10 දක්වා වයස් පොල්ගස් 17ක්	0	0	25	70
11895	එම	එම	10 අවුරුදු වයස් පොල්ගස් 3ක්	0	0	6	60
	සිතියම 11,291.	පිහිටීම හේවාගමකෝරලේ මැදපත්තුව. ගම—පිත්තවල.					
11614	කපුගහදෙහියේකුඹුර	ග. සර්දිගෙල්අප්පු සහ කෙනෙක්	කුඹුර	0	3	24	60
11615	ගලන්දේලන්ද	ආණ්ඩුව	එම	1	1	0	20
11616	එම	එම	එම	6	2	7	20

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර්ජනලාභීන්ගේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිර සාමාන්‍ය ජනයාට ආණ්ඩුවේ ඒජන්ට්වරුන්ගේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර ලකුණානන්වකන්ගේගේ අඤ්චු ලෙස,
ආර්. ඩබ්ල්යු. අසිටර්ස්,
වැඩබලන මහසෙනාධිපතිවරයා.

No. 1,415, W. P.

Colonial Secretary's Office,
Colombo, August 7, 1902.

ON Friday, October 3, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at the Hanwella Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 10,279. Situation—Meda pattu of Hewagam korale. Village—Hanwella.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price			
				Extent. A. R. P.	per Acre. Rs.		
R 696	Kahatagahawatta	Hewaradage Geeris Fernando and another	Cocoanut and jak trees 60 years	4	3	20	100
S 696	Godaporagahawatta	Lihinikudagamage Don Paulu and another	Cocoanut and jak 25 years old	0	3	15	100
T 696	Do.	Lihinikudagamage Don Paulu	Cocoanut trees 15 years old	0	1	14	100
U 696	Tunankandelanda alias Godaporagahawatta	L. Don Paulu and another	Cocoanut 8 to 25 years old	1	2	8	100
7688	Tunnankandelanda	Crown	Bata jungle	5	2	16	30
V 696	Potgalagawakumbura	Messrs. Roslin & Co.	Paddy field	0	0	35	100
W 696	Damatagahawatta	Pinnakanattage Davith	Cocoanut and jak 20 years old	2	0	5	100
X 696	Do.	do.	Cocoanut and jak 12 years old	1	1	28	100
Y 696	Dematadolawatta	Adange Sarnelis	Cocoanut and jak 15 years old	1	0	10	100
7689	Demata-attedeniya	Crown	Deniya	0	0	24	25
Z 696	Dematadolakumbura	Pinnakanattage Davith	Paddy field	0	1	22	50
A 697	Beliattekumbura	Juanis and others	do.	0	2	29	50
B 697	Migahawatta	Lihinikaduwege Deonis and another	Cocoanut and jak 8 years old	1	2	28	50
C 697	Do.	do.	Cocoanut 10 years old	0	2	38	50
7690	Kahatagahalanda	Crown	Low jungle	4	2	39	30
D 697	Kahatagahawatta	Neduranagamage Juanis and another	Cocoanut and jak 60 years old	2	2	23	100
E 697	Do.	Neduranagamage Juanis	Cocoanut and jak 8 years old	1	2	28	50
F 697	Do.	Lihinikadugamage Don Paulu	Cocoanut and jak 60 years old	2	3	24	100
G 697	Jambugasawatta	Neduranagamage Cornelis	Cocoanut and jak 15 years old	0	0	19	50
H 697	Do.	Neduranagamage Juwanis	Cocoanut 12 years old	0	3	2	50

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A. R. P.	Rs.	
I 697	Kahatagabawanata	Lihinikadugamage Don Paulu	Four cocoanut trees 12 years old	2	0 24	50
J 697	Galmullekumbura	Lihinikadugamage Carlinahami	Paddy field	0	0 10	100
K 697	Kahatagabawatta	Lihinikadugamage Don Paulu	(Claims on an old grant)	0	2 29	50
L 697	Jambugahawatta	Tewarapperumage Daniel	Cocoanut trees 20 years old	0	1 0	50
7691	Jambugahalanda	Crown	Jungle	0	1 4	25
M 697	Galmullewatta	Patirage Punchihami	Cocoanut 10 years old	0	0 25	50
N 697	Kahatagabawatta	Hewahunuge Juanis and another	Cocoanut, arecanut, and jak 60 years	3	0 16	100
O 697	Illukketiyewatta	Tewarapperumage Carolis and others	Cocoanut 10 to 60 years old	0	1 21	100
P 697	Do.	do.	Seventeen cocoanut trees 60 years old	0	0 34	100
Q 697	Do.	do.	Eight cocoanut trees 60 years old	0	0 20	100
R 697	Do.	do.	Cocoanut trees 12 years old	0	1 17	50
Preliminary plan 10,279. Situation—Udugaha pattu of Hewagam korale. Village—Diddeniya.						
S 697	Gorakagahawattekumbura	Kumarage Manis and others	Paddy field	4	2 28	200
7692	Kehelkele	Crown	Forest (reserved)	154	2 0	—
T 697	Bulugahahena	Wickramage Nonohami	Six cocoanut trees 15 years	0	0 20	50
U 697	Bulugahawatta	Wickramage Brampi and others	Cocoanut trees 4 to 30 years	1	3 0	100
V 697	Bulugahahena	Gamage Connappu and others	Cocoanut 20 to 30 years old	4	0 33	100
7693	Bulugahakele	Crown	Low jungle	0	1 25	50
W 697	Bulugahahena	Lihinikadugamage Harmanis	Five cocoanut trees 30 years old	0	0 12	100
X 697	Do.	Gamage Connappu and others	Twenty-two cocoanut trees 15 years old	0	2 5	100
Y 697	Do.	do.	Ten cocoanut trees 10 years old	0	0 15	50
Z 697	Do.	Wickrama-achehige Carolis	Cocoanut 8 to 20 years old	0	1 39	100
A 698	Do.	Kahawalage Peduru	Cocoanut 40 years old	1	2 16	100
B 698	Kehelhena	Kahawalage Daniel	Forty cocoanut trees 10 years old	0	3 22	50
C 698	Kammalewatta	Don Brampi de Alwis Jayasinghe	Cocoanut 8 to 50 years old	1	1 10	100
D 698	Kelagahawatta	Gamage Sinnappu and others	Cocoanut 20 to 50 years old	2	2 24	100
E 698	Braghmanagewatta	Lihinikadugamage Karamanis and others	Cocoanut 20 to 60 years old	11	2 7	100
F 698	Jambugaswatta	Neduranagamage Juseappu and others	Sixteen cocoanut trees 20 years old	0	1 2	50
G 698	Do.	do.	Twenty cocoanut trees 20 years old	0	1 2	50
H 698	Do.	Neduranagamage Cornelis and others	Cocoanut 7 years old	0	0 29	50
I 698	Do.	do.	Old cocoanut trees	0	0 5	100
J 698	Do.	do.	do.	0	1 27	100
Preliminary plan 10,279. Situation—Meda pattu of Hewagam korale. Village—Tunnana.						
K 698	Tunnankanda	Messrs. Roslin & Co.	Cocoanut 8 years old	0	2 4	100
K 698½	Do.	do.	Cocoanut 6 years old	0	1 27	300
7694	Do.	Crown	Jungle	38	3 24	75
7694½	Do.	Messrs. Roslin & Co.	Cocoanut 3 years old	8	3 13	300
L 698	Tunnankandewatta	do.	Cocoanut 8 years old	2	2 30	50
7695	Galamullekele	Crown	Jungle (reserved)	58	1 35	—
Preliminary plan 10,279. Situation—Udugaha pattu of Hewagam korale. Village—Diddeniya.						
M 698	Gopallamulla	D. J. Amerasekera	Cocoanut trees 12 years old	0	2 38	50
Preliminary plan 10,279. Situation—Meda pattu of Hewagam korale. Village—Tunnana.						
N 698	Tunnankandewatta	Messrs. Roslin & Co.	Cocoanut trees	3	3 10	300
7696	Tunnankanda	Crown	do.	6	2 37	250
7696½	Do.	Messrs. Roslin & Co.	Cocoanut 8 years old	2	3 7	300
7696¾	Do.	do.	do.	2	2 29	300
O 698	Tunnankandewatta	do.	do.	0	0 29	50
P 698	Do.	do.	Tea	1	3 34	300
7697	Tunnankanda	Crown	Jungle	4	3 29	50
Q 698	Do.	Ediripassapodige Banacha	Twelve cocoanut trees 8 years old	0	1 22	50
7698	Madugahakumbure-deniya	Crown	Deniya	0	1 32	50

Lot.	Name of Land.	Name of Claimant.	Description	Extent,		Upset Price per Acre.
				A. R. P.	Rs.	
R 698	Madugahakumbura	Ediripassapedige Bancha	Paddy field	4	2 10	150
7699	Tunnankandewatta	Perumbadapedige Assanda and others	Cocoanut, arecanut, and jak 8 years old	3	0 10	50
7699 1/2	Tunnankandelanda	Messrs. Roslin & Co.	Cocoanut trees	2	3 28	300
S 698	Keen-gahakumbura	Wijesinpedige Sumittra	Paddy field	0	2 20	150
T 698	Iriyagahakumbura	Perumbadapedige Setuwa	do.	3	0 8	150
U 698	Tunnankandewatta	Dewatapeditige Hata and another	Twenty cocoanut trees 12 years	0	2 1	50

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,
 R. W. FEVERS,
 Acting Colonial Secretary.

No. 1,415, W. P.

අංක 1902 ක්වු අංක 7 වෙනි දින කොළඹ
 මහා සමුදායකරු වන සේනාධිපතිතුමාගේ අත්සනින්.

රජයේ දිනට වෙනස් වන ආණ්ඩුවේ ඒකකවලින් සහිතව මෙහි සහකරු වන ආණ්ඩුව සහ සහකරු ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරව වර්ෂ 1902 ක්වු ඔක්තෝබර් මස 3 වෙනි දිනට සිකුණද දුල් 120 ගණනින් නාතාගේදී වෙන්දේසි කර විකුණනු ලබන නොහොත් නිවැරදි කර දෙවන වෙන්දේසි වූයේ.

පිහිටීම 10,279. පිහිටීම වෙනම කොටස් මැදුරක් වුව. ග?—කන්වැල්ල.

නං.	ඉඩම් නම.	අයිතිකම් කියවත.	අක්ෂර.	ආ. ර. ප.	අක්කර ගණන.
R 696	කහවගඟවත්ත	හේවාරදුගේ ජීවිප්පුකාන්දු සහ කෙනෙක්	60 අවුරුදු වසස් පොල් සහ කොස්	4 3 20	100
S 696	ගොඩපොරගඟ වත්ත	ලීනිතිකුමාරයාගේ දෙවන පාටුම් සහ කෙනෙක්	20 අවුරුදු වසස් පොල් සහ කොස්	0 3 15	100
T 696	එම	එම දෙවන පාටුම්	15 අවුරුදු වසස් පොල්	0 1 14	100
U 696	තුන්තත්තන්දේ ලන්ද කොකොන් ගොඩපොරගඟ වත්ත	ල. දෙවන පාටුම් සහ කෙනෙක්	අවුරුදු 8 හිට 25 දක්වා වසස් පොල්	1 2 8	100
7688	තුන්තත්තන්දේ ලන්ද	ආණ්ඩුව	වෙනම	5 2 16	30
V 696	පොත්ගලොවාසුකු	කේ. සී. ජී. සහ සමාගම	සුමුර	0 0 35	100
W 696	දෙවෙනි ගඟවත්ත	පින්තකනන්දගේ දවුත්	20 අවුරුදු වසස් කොස් සහ පොල්	2 0 5	100
X 696	එම	එම	12 එම එම	1 1 23	100
Y 696	දෙවෙනි දොරවත්ත	අදන්ගේ සරනේලිය	15 අවුරුදු වසස් පොල්	1 0 10	100
7689	දෙවෙනි දොරවත්ත	ආණ්ඩුව	දෙතිස	0 0 24	25
Z 696	දෙවෙනි දොරවත්ත	පින්තකනන්දගේ දවුත්	සුමුර	0 1 22	50
A 697	මෙලිඅත්තන්දකුමුර	ප්‍රවානිස් සහ තවත්	එම	0 2 29	50
B 697	මහවත්ත	ලීනිතිකුමාරයාගේ දීපෝතිස් සහ කෙනෙක්	8 අවුරුදු කොස් සහ පොල්	1 2 28	50
C 697	එම	එම	10 අවුරුදු වසස් පොල්	0 2 38	50
7690	කහවගඟවත්ත	ආණ්ඩුව	අදකැලේ	4 2 39	30
D 697	කහවගඟවත්ත	නැදුරතගමගේ ප්‍රවානිස් සහ කෙනෙක්	60 අවුරුදු වසස් පොල් සහ කොස්	2 2 23	100
E 697	එම	එම ප්‍රවානිස්	8 අවුරුදු වසස් පොල් සහ කොස්	1 2 28	50
F 697	එම	ලීනිතිකුමාරයාගේ දෙවන පාටුම්	60 අවුරුදු වසස් පොල් සහ කොස්	2 3 24	100
G 697	ජම්බුගහවත්ත	නැදුරතගමගේ කොරෝලිය	15 එම එම	0 0 19	50
H 697	එම	එම ප්‍රවානිස්	12 අවුරුදු වසස් පොල්	0 3 2	50
I 697	කහවගඟවත්ත	ලීනිතිකුමාරයාගේ දෙවන පාටුම්	එම පොල්ගස් 4	2 0 24	50
J 697	ගල්මුල්ලේකුමුර	එම සර්ලිකාගම	සුමුර	0 0 10	100
K 697	කහවගඟවත්ත	එම දෙවන පාටුම්	පාණ්ඩු ඔප්පුවක් පිට අයිතිකම් කීහා හිමික (කැලේ)	0 2 20	50
L 697	ජම්බුගහවත්ත	කෙට්ටුපොරොට්ගේ බැනිගේලේ	20 අවුරුදු වසස් පොල්	0 1 0	50
7691	ජම්බුගහවත්ත	ආණ්ඩුව	කැලේ	0 1 4	25
M 697	ගල්මුල්ලේවත්ත	පතිරගේ පුවිකාමි	10 අවුරුදු වසස් පොල්	0 0 25	50
N 697	කහවගඟවත්ත	හේවානුගුගේ ප්‍රවානිස් සහ කෙනෙක්	එම එම සහ කොස්	3 0 16	100
O 697	ඉරික්කැව්වත්ත	කෙට්ටුපොරොට්ගේ කරෝලිය සහ තවත්	අවුරුදු 10 හිට 60 දක්වා වසස් පොල්	0 1 21	100
P 697	එම	එම	60 අවුරුදු වසස් පොල් ගස් 17	0 0 34	100
Q 697	එම	එම	60 අවුරුදු වසස් පොල් ගස් 8	0 0 20	100

කො.	ඉඩමේ නම.	අයිතිකම් කීසන්තා.	අත්දම්.	මහල. අ. රු. ප.	අක්කර ගණ මිල.
R 697	ඉවත්කැරියේවත්ත	කෙවරපෙරොමගේ කරෝලිය සහ තවත්	12 අවරුදු වසස් පොල් ගස්	0 1 17	50
S 697	සිසියම 10,279. තොරකගමගේගේ	පිහිටීම හේවාගමකෝරලේ උඩුගහතත්තුව. ගම—දිද්දෙනිය.			
7692	කුඹුර	කුමාරගේ මානිස් සහ තවත්	කුඹුර කැලේ	4 2 28	200
T 697	කෙහෙල්කැලේ මුළුගහගේත	ආණ්ඩුව වික්‍රමගේ තෝනොතාමි	15 අවරුදු වසස් පොල් ගස් 6ක්	154 2 0	—
U 697	මුළුගහවත්ත	එම මුම්පි සහ තවත්	අවරුදු 4 කිට 30 අක්වා වසස් පොල්	0 0 20	50
V 697	මුළුගහගේත	ගමගේ කොඤ්ඤ සහ තවත්	එම 20 කිට 30 එම	1 3 0	100
7693	මුළුගහකැලේ	ආණ්ඩුව	කැලේ	4 0 33	100
W 697	මුළුගහගේත	ලිහිනිකුඩාගමගේ හර්මානිස්	30 අවරුදු වසස් පොල් ගස් 5ක්	0 1 25	50
X 697	එම	ගමගේ කොඤ්ඤ සහ තවත්	15 එම 22	0 0 12	100
Y 697	එම	එම	10 එම 10	0 2 5	100
Z 697	එම	වික්‍රමආච්චිගේ කරෝලිය	20 එම 8	0 0 15	50
A 698	එම	කකවලගේ ජේදුරු	40 එම පොල්	0 1 39	100
B 698	කෙහෙල්ගේත	එම බැනිසාලේ	10 අවරුදු වසස් පොල් ගස් 40	1 2 16	100
C 698	කම්මලේවත්ත	දෙත් මුම්පි ද අල්ලිස් සයසිංහ	අවරුදු 8 කිට 50 අක්වා වසස් පොල්	0 3 22	50
D 698	කැලගහවත්ත	ගමගේ සිංඤ්ඤ සහ තවත්	එම 20 කිට 50 එම	1 1 10	100
E 698	මුත්තමගේවත්ත	ලිහිනිකුඩාගමගේ කර්මානිස් සහ තවත්	එම 20 කිට 60 එම	2 2 24	100
F 698	ජම්බුගස්වත්ත	කැදුරතගමගේ ජුසේඅල්ප සහ තවත්	20 අවරුදු වසස් පොල් ගස් 16	11 2 7	100
G 698	එම	එම	20 එම 20	0 1 2	50
H 698	එම	එම කොර්ගේලිය සහ තවත්	7 අවරුදු වසස් පොල් ගස්	0 1 2	50
I 698	එම	එම	පරණ වහාම	0 0 29	100
J 698	එම	එම	එම	0 0 5	100
K 698	සිසියම 10,279. තුන්තත්තත්තේ	පිහිටීම හේවාගමකෝරලේ වැදගත්තුව. ගම—තුන්තාන. රෝස්ලිය සහ සමාගම	8 අවරුදු වසස් පොල්	0 1 27	100
K 698½	එම	එම	6 එම	0 1 27	300
7694	එම	ආණ්ඩුව	කැලේ	38 3 24	75
7694½	එම	රෝස්ලිය සහ සමාගම	3 අවරුදු වසස් පොල්	8 3 13	300
L 698	තුන්තත්තත්තේ වත්ත	එම	8 එම එම	2 2 30	50
7695	ගලමුල්ලේකැලේ සිසියම 10,279.	ආණ්ඩුව පිහිටීම හේවාගමකෝරලේ උඩුගහතත්තුව. ගම—දිද්දෙනිය.	කැලේ	58 1 35	75
M 698	ගොපල්ලමුල්ල සිසියම 10,279.	පි. ජේ. අමරසේකර 12 අවරුදු වසස් පොල්		0 2 33	50
N 698	තුන්තත්තත්තේ වත්ත	රෝස්ලිය සහ සමාගම	පොල් ගස්	3 3 10	300
7696	තුන්තත්තත්තේ	ආණ්ඩුව	එම	6 2 37	250
7696½	එම	රෝස්ලිය සහ සමාගම	8 අවරුදු වසස් පොල්	2 3 7	300
7696¾	එම	එම	එම	2 2 29	300
O 698	තුන්තත්තත්තේ වත්ත	එම	එම	0 0 29	50
P 698	එම	එම	කේ	1 3 34	300
7697	තුන්තත්තත්තේ	ආණ්ඩුව	කැලේ	4 3 29	50
Q 698	එම	එදිරිපසාපේඛිගේ බත්වා	8 අවරුදු වසස් පොල් ගස් 12ක්	0 1 22	50
7698	මදුගහකුඹුරදෙනිය	ආණ්ඩුව	දෙනිය	0 1 32	50
R 698	මදුගහකුඹුර	එදිරිපසාපේඛිගේ බත්වා	කුඹුර	4 2 10	150
5699	තුන්තත්තත්තේ වත්ත	පෙරුම්බඩපේඛිගේ අසඳු සහ තවත්	8 අවුරුදු වසස් පොල්, කොස් සහ පුවක්	3 0 10	50
7699½	තුන්තත්තත්තේ වත්ත	රෝස්ලිය සහ සමාගම	පොල් ගස්	2 3 28	300
S 698	කීනගහකුඹුර	විජේසිවපේඛිගේ සුමන්ත්‍රා	කුඹුර	0 2 20	150
T 698	ජරිගහකුඹුර	පෙරුම්බඩපේඛිගේ සේතුවා	එම	3 0 8	150
U 698	තුන්තත්තත්තේ වත්ත	දේවනාපේඛිගේ ගවා සහ කෙනෙක්	12 අවරුදු වසස් පොල් ගස් 20ක්	0 2 1	50

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේචාර්ස්කරුල්ලක්කන්සේගෙන්ද, විකිනිමේ කොන්දේසි මගින් දිසාපති වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තරාජ්‍යකන්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුභර උතුරුකන්සේගේ ආඥාව ලෙස,
ආර්. ඩබ්ලිව්. අයි. ඩබ්ලිව්.
වැඩබලන මහාසේනාපති.

No. 1,416, W. P.

Colonial Secretary's Office,
Colombo, August 7, 1902.

ON Saturday, October 4, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at the Hanwella Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 10,279. Situation—Meda pattu of Hewagam korale.
Village—Tunnana.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
V 698	Galpottewatta	Dewatapedige Dominguwa and others	Cocoanut and jak 40 years old	3 0 24	100
W 698	Do.	Seyadu Bawa Ahamadu Rawter	Cocoanut trees 30 years old	0 1 27	100
X 698	Ambagahawatta	Ranhilipedige Ponna and others	do.	0 3 30	100
Y 698	Induruketiyaliyadda	Ranhilipedige Pintuwa and others	Paddy field	2 1 20	150
Z 698	Iriyagahakumbura	Dewatapedige Selinduwa and others	do.	3 2 35	150
A 699	Kahatagahawatta	Ediripassapedige Malinda and others	Cocoanut and jak 50 years old	8 2 10	100
7700	Lebunkele	Crown	Jungle	8 3 39	50
B 699	Lebunbimewatta	Ediripassapedige Assanda and others	Forty cocoanut and four jak trees 5 years old	0 1 29	100
C 699	Do.	Ediripassapedige Matta	Twenty cocoanut trees 20 years old	0 1 1	100
7701	Udumullekele	Crown	Forest (reserved)	16 2 25	—
7702	Madugahalanda	do.	do.	15 0 25	—
D 699	Do.	do.	Two cocoanut trees 40 years old	0 0 12	100
7703	Do.	do.	Forest (reserved)	21 1 0	—
7704	Tummankanda	do.	do.	91 1 33	—
E 699	Nagahawattadeniya	do.	Arecanut 10 years old	0 0 25	25
F 699	Halgahawatta	do.	Twenty cocoanut and arecanut trees 8 years old	0 1 38	50

Preliminary plan 10,279. Situation—Udagaha pattu of Hewagam korale.
Village—Diddeniya.

G 699	Millagahawatta	Crown	Thirty-five cocoanut trees 8 years old	0 0 30	50
H 699	Do.	do.	Ten cocoanut trees 8 years old	0 0 24	50
I 699	Kehelhena	do.	Eleven cocoanut trees 8 years old	0 0 24	50
J 699	Kahatagahadeniya	Hettiarachchige Daniel	Paddy field	1 2 35	100

Preliminary plan 10,279. Situation—Meda pattu of Hewagam korale.
Village—Tunnana.

K 699	Ruppukumbura	Perumbadapedige Murukkuwa	Paddy field	0 2 6	150
L 699	Galendewatta	Ranhilipedige Salituwa and others	Two cocoanut trees 30 years old	0 0 34	50
M 699	Do.	Horatalpedige Horatala and others	Cocoanut trees 20 to 60 years old	15 3 4	100
N 699	Do.	do.	Fifteen cocoanut trees 12 years old	0 0 19	50
O 699	Lunumidellagahawatta	Perumbadage Murukkuwa	Twelve cocoanut trees 20 years old	0 1 6	100
P 699	Kongahalandewatta	Perumbadapedige Pinsonda	Ten cocoanut trees 12 years old	0 3 16	50
Q 699	Do.	Horatalpedige Babaya	Sixty cocoanut trees 12 years old	1 1 5	50
7705	Kongahalanda	Crown	Forest (reserved)	71 0 8	—
R 699	Halgahawatta	Horatalpedige Madda and others	Cocoanut and jak 40 years old	1 0 35	100
S 699	Do.	G. E. Amarasekera	Cocoanut 40 years old	0 1 29	100
T 699	Do.	Dewatapedige Assandi	Twenty cocoanut trees 40 years old	0 1 25	100
U 699	Kongahawatta	G. E. Amarasekera	Twenty cocoanut trees 15 years old	0 2 33	100
V 699	Dessagodakumbura	Ranhilipedige Salituwa and others	Paddy field	2 1 6	150
W 699	Mathwakumbura	Pelpolage Gabriel and another	do.	3 2 38	150
X 699	Acharyakumbura	Pelpolage Nicholas and others	do.	2 0 17	150

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.	
		Village—Tunnana.				
Y 699	Nagahakumbura	G. E. Amarasekera	Paddy field	2 2 20	150	
Z 699	Kongahawatta	do.	Twenty cocoanut trees 15 years old	0 1 18	50	
A 700	Do.	do.	Sixty cocoanut trees 15 years old	1 0 15	50	
B 700	Dewalapitiekumbura	Horatalpedige Horatala and others	Paddy field	1 1 32	150	
		Village—Mawatagama.				
C 700	Dangahakumburawanate	G. E. Amarasekera and others	Cocoanut 40 years old	1 0 18	50	
D 700	Do.	do.	Paddy field	2 3 33	150	
		Village—Tunnana.				
E 700	Dangahakumbura	Horatalpedige Setiya and others	Paddy field	3 2 0	150	
F 700	Dangahakumburepillewa	do.	Cocoanut trees 15 to 30 years old	0 0 39	100	
G 700	Halgahawatta	do.	Cocoanut and jak 6 years old	0 2 13	50	
H 700	Do.	Crown	Encroachment by the owner of title plan 118,964	0 1 7	25	
I 700	Do.	do.	do.	0 0 4	25	
		Village—Mawatagama.				
7706	Kongahalanda	Crown	Forest	69 2 34	50	
7707	Do.	Don Philip Wijayawardene, Muhandiram	Arecanut trees	0 0 4	50	
7708	Do.	do.	do.	0 0 5	50	
7709	Do.	do.	do.	0 0 13	50	
7710	Do.	do.	do.	0 0 19	50	
7711	Do.	do.	do.	0 0 19	50	
7712	Do.	do.	do.	0 2 4	50	
J 700	Mihirigalkanda	G. E. Amarasekera and others	Cocoanut 20 to 40 years old	0 1 26	100	
K 700	Do.	do.	Cocoanut 2 to 15 years old	1 2 9	100	
		Village—Tunnana.				
L 700	Aramelanda	Horatalpedige Madda and others	Cocoanut 6 to 40 years old	3 1 21	100	
M 700	Do.	do.	Encroachment	0 1 25	25	
		Village—Mawatagama.				
N 700	Pepolageowita	Pepolage Nicholas	Owita	0 0 8	25	
7713	Do.	do.	do.	0 0 25	25	
O 700	Galbodawatta	do.	Cocoanut 1 to 40 years old	2 2 8	100	
7714	—	Crown	Forest	8 3 20	75	
P 700	Olobbekumbura	Pepolage Nicholas and others	Paddy field	2 0 14	150	
Q 700	Narangaswatta	Surage Konnappu and others	Cocoanut and jak 40 years old	1 1 23	100	
R 700	Dombagahawatta	Kandehenage Appu Sinno and others	Cocoanut 30 to 40 years old	1 0 0	100	
S 700	Do.	Welikanage Sarnelis and others	Six trees 20 years old	0 1 0	50	
T 700	Do.	Kandanhenage John	Three cocoanut trees 20 years old	0 2 16	100	
7715	Meeragalkanda	Crown	Forest	44 1 25	75	
7715½	Do.	G. E. Amarasekera	Cocoanut and arecanut trees 3 years old	6 2 15	100	
U 700	Mitirigalkandekele	do.	Cocoanut 10 years old	0 0 4	75	
7716	Mitirigalkanda	Crown	Twenty arecanut trees	0 3 30	50	
7717	Do.	G. E. Amarasekera	Two cocoanut trees 20 years old	0 2 16	50	
7718	Do.	do.	Jungle	3 2 11	75	
V 700	Do.	do.	Cocoanut and jak 25 years old	0 0 36	50	
W 700	Do.	do.	Cocoanut and jak 25 years old	1 3 7	100	

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,

R. W. LEVERS,
Acting Colonial Secretary

No. 1,416, W. P.

ද.පී 1902 ක්වු අගෝස්තු මස 7 වෙනි දින කෙ:ලුම් මහසෙනසුනායකයන්ගේ කන්තෝරුවෙදිය.

විකුණාකර දිසාවේ වංශාචාර්ය ආණ්ඩුවේ එස්.කරුණානායකයන් විසින් මෙහි පහත සඳහන්වන අණවුම සත් කළ ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට ව.පී 1902 ක්වු ඔක්තෝම්බර් මස 4 වෙනි දින වු සෙනසුනායක දවල 12ව ඔක්වැල්ලේ නානායකවෙදි වෙන්දේසිකර විකුණනවට නොහොත් තීන්දුකරදෙන්නට දෙදෙනවා ඇත.

සිතියම 10,279. පිහිටීම හේවාගම්කෝරලේ මැදපත්තුව. ගම්—තුත්තාන. අංකය 10,279. පිහිටීම හේවාගම්කෝරලේ මැදපත්තුව. ගම්—තුත්තාන.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවතැ.	අත්දැම.	අ. ර. ප. රා.
V 698	ගල්පොත්තේවත්ත	දේවනාපේතිගේ ඩුම්භො සහ තැන්	40 අචිරාදු වගස් පොල් සහ කොස්	3 0 24 100
W 698	එම	සෙරෙණවිවා අභමදු සමාර්	30 අචිරාදු වගස් පොල්	0 1 27 100
X 698	අභිගහවත්ත	රත්නිලිපේතිගේ පොත්තා සහ තවත්	එම	0 3 30 100
Y 698	ඉදරාකැවිලියේ දී	එම පිත්තුවා සහ තවත්	අඹුර	2 1 20 150
Z 698	ඊරියගහකුඹුර	දේවනාපේතිගේ සිලිදුවා සහ තවත්	එම	3 2 35 150
A 699	කහවගහවත්ත	එදිරිපස්සපේතිගේ ලිලිදු සහ තවත්	50 අචිරාදු වගස් පොල් සහ කොස්	8 2 10 100
7700	ල:වුත්තැලේ	ආණ්ඩුව	කැලේ	8 3 39 50
B 699	ල:වුත්තැමවත්ත	එදිරිපස්සපේතිගේ අසල සහ තවත්	50 අචිරාදු වගස් පොල්	0 1 29 100
C 699	එම	එම පිත්තා	20 අචිරාදු වගස් පොල්	0 1 1 100
7701	ල:වුල්ලේකැලේ	ආණ්ඩුව	කැලේ	16 2 15 75
7702	මදුගහලත්ත	එම	එම	15 0 25 75
D 699	එම	එම	40 අචිරාදු වගස් පොල්	0 0 12 100
7703	එම	එම	කැලේ	21 1 0 75
7704	තුත්තනකන්ද	එම	එම	91 1 33 75
E 699	නාගහවත්තේ දෙකිය	එම	10 අචිරාදු වගස් පුවක්	0 0 25 25
G 699	මල්ලගහවත්ත	සිතියම 10,279. පිහිටීම හේවාගම්කෝරලේ උඩුගහපත්තුව. ගම්—දීද්දෙනිය. ආණ්ඩුව	8 අචිරාදු වගස් පොල්	0 3 30 50
H 699	එම	එම	අස් 35	0 0 24 50
I 699	කෙහෙල්ලේගෙන	එම	එම 10	0 0 24 50
J 699	කහවගහදෙනිය	ගෙවිආරච්චිගේ ඩැනියාලේ	අඹුර	1 2 35 100
K 699	රූපේකුඹුර	සිතියම 10,279. පිහිටීම හේවාගම්කෝරලේ මැදපත්තුව. ගම්—තුත්තාන.	දඹුර	0 2 6 150
L 699	ගලන්දේවත්ත	දෙරාමිඛඛගේ මුරුක්කුවා රංහිලිපේතිගේ සලිකුවා සහ තවත්	30 අචිරාදු වගස් පොල්	0 0 34 50
M 699	එම	ගොරකල්පේතිගේ ගොරකලා සහ තවත්	අචිරාදු 20 ක්ව 60 දක්වා වගස් පොල්	15 3 4 100
N 699	එම	එම	12 අචිරාදු වගස් පොල්	0 0 19 50
O 699	එහුම්දෙල්ලාන වත්ත	දෙරාමිඛඛගේ මුරුක්කුවා	20 අචිරාදු වගස් පොල්	0 1 6 100
P 699	කෝත්තහලන්දේ වත්ත	දෙරාමිඛඛගේ පිත්තොදු	12 එම 10	0 3 16 50
Q 699	කෝත්තහලන්දේ වත්ත	ගොරකල්පේතිගේ ඛඛගා ගම්—වාචගගම්.	12 එම 60	1 1 5 50
7705	කෝත්තහලන්ද	ආණ්ඩුව	කැලේ	71 1 8 75
R 699	ගල්ගහවත්ත	ගම්—තුත්තාන. ගොරකල්පේතිගේ මිද්ද සහ තවත්	40 අචිරාදු කොස් සහ පොල්	1 0 35 100
S 699	එම	පී. ඊ. අමරසේකර	40 පොල්කස්	0 1 29 100
T 699	එම	දේවනාපේතිගේ අසලි	40 පොල්කස් 20	0 1 25 100
U 699	කෝත්තහලන්ද	පී. ඊ. අමරසේකර	15 අචිරාදු වගස් පොල්	0 2 33 100
V 699	දෙස්සගොඩකුඹුර	රත්නිලිපේතිගේ සලිකුවා සහ තවත්	අඹුර	2 1 6 150
W 699	මහේවාකුඹුර	ගම්—වාචගගම්. පැල්පොලාගේ ගේච්චියල් සහ කොහෙක්	එම	3 2 38 150
X 699	ආචාර්යකුඹුර	එම නිකුල්ල සහ තවත්	එම	2 0 17 150

අංක.	ඉඩමේ නම.	අයිතිකම් ස්වභාවය.	අක්ෂර.	ඌක. රු. ප.	අක්ෂර රු.
Y 699	කාගහකුඹුර	ඒ. ජ. අමරසේකර	කුඹුර	2 2 20	150
Z 699	කෝන්ගහවත්ත	එම	15 අචිරුදු වගස් පොල් ගස් 20ක්	0 1 18	50
A 700	එම	එම	එම 60ක්	1 0 13	50
B 700	දේවාලපිටියේකුඹුර	කොරකල්පේසියේ කොරකලා සහ තවත්	කුඹුර	1 1 32	150
C 700	දත්තකුඹුර	ඌ—මාවතගම.			
D 700	එම	ඒ. ජ. අමරසේකර සහ තවත්	40 අචිරුදු වගස් පොල් කුඹුර	1 0 18	50
E 700	දත්තකුඹුර	ඌ—කුන්සාන.			
F 700	දත්තකුඹුර පිල්ලාව	කොරකල්පේසියේ සෙලියනා සහ තවත්	එම	3 2 0	150
G 700	ගල්ගහවත්ත	එම	අචිරුදු 15 කිට 30 දක්වා වගස් පොල්	0 0 39	100
H 700	එම	ආණ්ඩුව	6 අචිරුදු වගස් පොල් කොස්	0 2 13	50
I 700	එම	එම	කො. 118,964 සිතියම අයිතිකාරයා විසින් වැඩිපුර අල්ලාගත් ඉඩම	0 1 7	25
7706	කෝන්ගහලත්ද	ආණ්ඩුව	එම	0 0 4	50
7707	එම	දෙවන පිලිප් විජයවිචිත මුහුණදී රම් උත්සාහයේ	කැලේ	69 2 34	50
7708	එම	එම	පුවක්ගස්	0 0 4	50
7709	එම	එම	එම	0 0 5	50
7710	එම	එම	එම	0 0 13	50
7711	එම	එම	එම	0 0 19	50
7712	එම	එම	එම	0 0 19	50
J 700	මිහිරිගල්කන්ද	ඒ. ජ. අමරසේකර සහ තවත්	එම	0 2 4	50
K 700	එම	එම	අචිරුදු 20 කිට 40 දක්වා වගස් පොල්	0 1 26	100
L 700	අරඹේලත්ද	ඌ—කුන්සාන.	අචිරුදු 2 කිට 15 දක්වා වගස් පොල්	1 2 9	100
M 700	එම	කොරකල්පේසියේ දේදු සහ තවත්	එම 6 කිට 40	3 1 21	100
N 700	පැල්පොලොගේමිවිට	ඌ—මාවතගම.	එම	0 1 25	25
7713	එම	පැල්පොලොගේ නිකුලස්	මිවිට	0 0 8	25
O 700	ගලබාවැව්	එම	එම	0 0 25	25
7714	දලුකන්සියාකැලේ	ආණ්ඩුව	අචිරුදු 1 කිට 40 දක්වා වගස් පොල්	2 2 8	100
P 700	මලොම්මෙකුඹුර	පැල්පොලොගේ නිකුලස් සහ තවත්	මුකලාන	8 3 20	75
Q 700	කාරත්තස්වත්ත	සුරගේ කොංඤ්ඤ සහ තවත්	කුඹුර	2 0 14	150
R 700	දෙමුගහවත්ත	කන්දන්සේගමේ අප්පසිංඤ්ඤා සහ තවත්	40 අචිරුදු වගස් පොල් සහ තවත්	1 1 23	100
S 700	එම	මැලිකන්තගේ සර්වේලිප් සහ තවත්	අචිරුදු 40 කිට 30 දක්වා වගස් පොල්	1 0 0	100
T 700	එම	කන්දන්සේගමේ ජෝන්	20 අචිරුදු වගස් පොල් ගස් 6ක්	0 1 0	50
7715	මීරගල්කන්ද	ආණ්ඩුව	එම 3ක්	0 2 16	100
7715½	එම	ඒ. ජ. අමරසේකර	මුකලාන	44 1 25	75
U 700	මිනිරිගල්කන්දේ	කැලේ	3 අචිරුදු වගස් පොල් සහ කොස්	6 2 15	100
7716	මිනිරිගල්කන්ද	ආණ්ඩුව	10 අචිරුදු වගස් පොල්	0 0 4	25
7717	එම	ඒ. ජ. අමරසේකර	පුවක්ගස් 200ක්	0 3 30	50
7718	එම	එම	20 අචිරුදු වගස් පොල් ගස් 2ක්	0 2 16	50
V 700	එම	එම	කැලේ	3 2 11	75
W 700	එම	එම	25 අචිරුදු වගස් පොල් සහ කොස්	0 0 36	50
			එම	1 3 7	100

මෙම ඉඩම් කැණ වැඩිදුර කාරණා සර්වේයර්ස්කරුල්ලත්තාත්සේගෙගේද, මිනිරිගම කොන්දේසි මස්තකාරී දිනාවේ මංකාභිසති ආණ්ඩුවේ ඒජන්තලත්තාත්සේගෙගේද දැනගත්ව පුළුවන.

ගරුභර උතුමානත්වතන්සේගේ ආඥාවලස,
 ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,
 වැඩබලන මහාසෙකුකාරීන් විසිනි.

No. 1,417, W. P.

Colonial Secretary's Office,
Colombo, August 7, 1902.

ON Monday, September 29, 1902, at 12 noon, the Assistant Government Agent for the Kalutara District will put up to auction, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Name of Land.	Preliminary plan 11,277. Village—Palligoda. Name of Claimant.	Description.	Extent.			Upset Price per Acre.	
				A.	R.	P.	Rs.	c.
11482	Madubiriawattepitakattiya	Crown	Low jungle	0	0	2	10	0
11483	Polkandayawatta	Crown and Paiyagalammunasinghe Kovis	Planted land	0	0	6	10	0
11484	Madubiriyawattapitakattiya	Crown	Low jungle	1	0	8	10	0
11485	Do.	do.	do.	0	0	6	10	0
11486	Do.	do.	do.	0	0	4	10	0
Preliminary plan 11,401. Village—Badugama.								
11993	Badugama land or Wewalahaenalanda	Crown	Low jungle and scrub	0	1	38	15	0
11994	Do.	do.	Low jungle and scrub	1	0	7	15	0
11995	Do.	do.	Jungle	30	3	0	15	0
Situating in the Iddagoda pattu of Pasdun korale west.								
Preliminary plan 11,391. Village—Ittapan.								
11972	Watawalaowitaihalakattiya	Mr. A. de Alwis Senewiratna, Colombo	Paddy field	0	0	3	20	0
11973	Do.	Crown	do.	1	2	0	20	0
11974	Do.	Heirs of Don Isaac Wijeyasinghagunatillaka Appuhami and others	do.	0	1	10	20	0
11975	Do.	do.	do.	0	0	7	20	0
11976	Do.	Crown	Deniya	0	0	15	20	0
11977	Do.	Heirs of Don Isaac Wijeyasinghagunatillaka Appuhami and others	do.	2	2	33	20	0
11978	Do.	do.	do.	2	3	2	20	0
11979	Do.	Tambawitamaddumage Babappu and others	Paddy field	0	1	34	20	0
11980	Do.	Crown	Deniya	0	2	9	20	0
11981	Do.	do.	do.	0	0	18	20	0
Preliminary plan 11,373. Village—Karapagala.								
11917	Niribadduwelapabalaothakattiya	Crown	Deniya	3	0	33	10	0
11918	Malagahandumullakele	do.	Very low jungle*	1	0	34	100	0
Situating in the Walallawiti pattu of Pasdun korale west.								
Preliminary plan 11,356. Village—Warakagoda.								
11831	Glenro estate or Walakadahanapitakattiya	Proprietor of Glenro estate	Tea land	0	0	1	200	0
11832	Walakadahanapitakattiya	Crown	Jungle	1	2	13	15	0
11833	Do.	do.	do.	0	3	4	15	0
11834	Pillahenekattiya	do.	do.	1	1	32	15	0
11835	Do.	do.	do.	0	3	8	15	0
11836	Kahatagahawattepitakattiya	Kapuge Juwanis Appu and others	Garden	2	0	18	100	0
Preliminary plan 11,370. Village—Warakagoda.								
11911	Boraluketiyekurunduwattapitakattiya	Crown	Chena	0	0	8	15	0
11912	Do.	Crown and Wirakkodige Don Lewis Appuhami	Chena	8	1	26	15	0
11913	Do.	Crown	do.	0	1	5	15	0
11914	Boraluketiyekurunduwatta	Siman Appu	do.	0	3	0	20	0
11915	Gallanekandekattiya	Crown	Jungle	2	2	32	12	50
H 815	Gallanewattepitakattiya	Don Siman and others	Garden	1	1	23	100	0
I 815	Do.	Crown	Chena	0	0	24	15	0
Preliminary plan 11,382. Village—Naballa.								
O 815	Laulugahahena	Crown	Jungle	0	2	31	15	0
P 815	Do.	do.	do.	0	1	37	15	0
11943	Do.	do.	do.	5	3	20	15	0
Q 815	Do.	do.	do.	6	1	0	15	0
11944	Do.	do.	Chena	1	2	32	15	0
Preliminary plan 11,360. Village—Ihalakarannagoda.								
11857	Marandagahadeniyakumbura	Crown	Field	1	0	8	12	50
11858	Marandagahadeniyegodella	do.	Open land	0	0	18	10	0
Situating in the Gangaboda pattu of Pasdun korale east.								

* Supposed to contain plumbago. With mining rights.

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency's command,

R. W. IEVERS,
Acting Colonial Secretary.

No. 1,417, W. P.

වර්ෂ 1902 ක්වු අගෝස්තු මස 7 වෙනි දින දා කළු
මහසෙනෙහි ප්‍රධානියාගේ නමින්

සාමාන්‍ය දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ ප්‍රධානියාගේ නමින් මෙහි පහත සඳහන් වෙහ. ආණ්ඩුව අත්පත්
ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1902 ක්වු සැප්තැම්බර් මස 29 වෙනි දිනකු සඳහා දමුල් 120
කඩතර ව. ම. මිරිසේදි වෙහෙදෙසිකර විකුණනට හෝ නිවැරදිකරනට යොදනවා ඇත.

සිතියම 11,277. ගම—පල්ලියොඩ.

නං.	ඉඩමේ නම.	අයිතිකම් කිසිවක්.	අත්දම.	මහත. ර. ර. ප.	අත්කර ගත මිල. ර. ග.
11482	ලදුබිරිසෙවත්තෙ පිට කපිපිට	රාජසත්තක	ලදුකැලේ	0 0 2	10 0
11483	පොල්කන්දාවත්ත	රාජසත්තක සහ පසියාලල පුක සිංහ කෝවිස්	වැවිලි ඉඩම	0 0 6	10 0
11484	ලදුබිරිසෙවත්ත පිට කපිපිට	රාජසත්තක	පුත්ති කැලය	1 0 8	10 0
11485	එම	එම	එම	0 0 6	10 0
11486	එම	එම	එම	0 0 4	10 0
සිතියම 11,401. ගම—වදුගම.					
11993	බදුගමඉඩම නොහොත් වැවලකේතලත්ද	රාජසත්තක	ලදුකැලේ	0 1 38	15 0
11994	එම	එම	එම	1 0 7	15 0
11995	එම	එම	කැලය	30 3 0	15 0

පිහිටාතිවෙහෙත් ඉද්දකොටසක්වුවේ බස්නාහර පස්දම්කෝරලේ.

සිතියම 11,391. ගම—ඉත්තපාන.

නං.	ඉඩමේ නම.	අයිතිකම් කිසිවක්.	අත්දම.	මහත. ර. ර. ප.	අත්කර ගත මිල. ර. ග.
11972	වවලඹවිට ඉහලකපි පිට	ජී. ඩී. අල්විස් සෙසෙවරයන්ගේ මහත් මයා, කොළඹ	කුඹුර	0 0 3	20 0
11973	එම	රාජසත්තක	එම	1 2 0	20 0
11974	එම	දෙත් අයිසැක් විජේසිංහ භූකතිලක අස්පුතාමිගේ උරුමකරුගේ සහ තමන්	එම	0 1 10	20 0
11975	එම	එම	එම	0 0 7	20 0
1 976	එම	එම	දෙතිය	0 0 15	20 0
11977	එම	දෙත් අයිසැක් විජේසිංහ භූකතිලක අස්පුතාමිගේ උරුමකරුගේ සහ තමන්	එම	2 2 33	20 0
11978	එම	එම	එම	2 3 2	20 0
11979	එම	තඹඹවිටි දේදුගේ බබද්දු සහ තමන්	කුඹුර	0 1 34	20 0
11980	එම	රාජසත්තක	දෙතිය	0 2 9	20 0
11981	එම	එම	එම	0 0 18	20 0

සිතියම 11,373. ගම—කරපාලල.

11917	තිරිබද්දවෙලපහල මහකපිපිට	රාජසත්තක	දෙතිය	3 0 33	10 0
11918	වලගහලඹුච්චිල කැලේ	එම	ඉතා පුංචිකැලය මිනිරන් නිල ක ඉඩම	1 0 34	100 0

පිහිටාතිවෙහෙත් වලල්ලාපිටිපත්තුවේ බස්නාහර පස්දම්කෝරලේ.

සිතියම 11,356. ගම—වරකානොඩ.

11831	ග්ලැන්රෝවත්ත නො හොත් වලකඩ හේ නෙපිටකපිපිට	ග්ලැන්රෝවත්ත අයිතිකරුගේ	නෙවත්ත	0 0 1	200 0
11832	වලකඩහේතෙ පිට කපිපිට	රාජසත්තක	කැලේ	1 2 13	15 0
11833	එම	එම	එම	0 3 4	15 0
11834	පිල්ලෙහේතෙකපිපිට	එම	කැලේ	1 1 32	15 0
11835	එම	එම	එම	0 3 8	15 0
11836	කහවහවත්තෙ පිට කපිපිට	කපුගේ පුච්චන්ද්‍රපු සහ තමන් අය	වත්ත	2 0 18	100 0

සිතියම 11,370.

11911	බොරඑකැවිගේ කුරුඳු වත්තෙ පිටකපිපිට	රාජසත්තක	හේත	0 0 8	15 0
11912	එම	රාජසත්තක සහ වරක්කොඩිගේ දෙත් එපිස්ඤ්ඤාමි	එම	8 1 26	15 0
11913	එම	රාජසත්තක	එම	0 1 5	15 0
11914	බොරඑකැවිගේ කුරුඳු වත්ත	සීමන්ද්‍රපු	එම	0 3 0	20 0
11915	ගල්ලානේකන්දේ කපිපිට	රාජසත්තක	කැලේ	2 2 32	12 0
H 815	ගල්ලානේවත්තෙ පිටකපිපිට	දෙත් සීමන් සහ තමන් අය	වත්ත	1 1 23	100 0
I 815	එම	රාජසත්තක	හේත	0 0 24	15 0

නො.	ඉඩම් නම.	අයිතිකම් කියවීම.	අක්ෂර.	මහල.	අක්ෂර මිල.
		පිටිපාට 11,382. ගි—නාගල්ල.			
O 815	ලංදිවනගමන	රජකමක	ක. ලේ	0 2 31	15 0
P 815	එම	එම	එම	0 1 37	15 0
11943	එම	එම	එම	5 3 20	15 0
Q 815	එම	එම	එම	6 1 0	15 0
11944	එම	එම	එම	1 2 32	15 0
		පිටිපාට 11,360. ගි—අලකරන්නාගෙ.ඩ.			
11857	මරන්දගගෙ.ඩ.ගේ කුඹුර	රජකමක	අ. ලේ	1 0 8	12 50
11858	මරන්දගගෙ.ඩ.ගේ ගොඩැල්ල	රජකමක	ගි. බිට	0 0 18	10 0

පිහිටිබිම්වලට අයත් වන බඩබඩයන්ගේ ගැ.ගෙ.නි.ට පසුදුම්පත්පලය.

මෙම ඉඩම් ගැ.නි වැඩිදුර කාරණා සරණිකර්තවුන්ට දැනගැනීමට අවශ්‍ය වූ විට මෙහි දැනුම් ලබාදීමට සූදානම් වෙමු.

ගරුභාර ලැබුණු බිම්වලට අයත් අයුතු ලෙස,

අර්. වැ.ල.ගු. පිටිපාට,
වැ.බි.ල.ගු. මහලකුණාරිප මහල.

No. 1,418, w. p.

Colonial Secretary's Office,
Colombo, August 12, 1902.

ON Friday, September 26, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 3,620. Situation—Palle pattu of Salpiti korale.
Village—Kandana.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price	
				A. R. P.	Rs.		
A	Pitakotuwa	H. Hendrick Fernando and others	Old garden	0	2	10	1,500
C	Owitawatta	A. Carolis Alwis	do.	0	2	7	1,500
B	Do.	E. Fernando and another	do.	0	0	20	1,500
D	Do.	T. V. Welmina Fernando and others	do.	0	0	30	1,500
E	Do.	T. E. Fernando and another	do.	0	0	30	1,500
F	Permanawatta	H. M. Fernando and others	do.	0	3	25	1,000
G	Do.	W. L. Fernando and others	do.	0	1	28	800
H	Delgahawatta	M. C. Fernando and others	do.	2	1	31	600
I	Do.	T. Maria Silva and others	do.	1	0	0	500
J	Do.	M. N. Salgado and others	do.	1	0	0	500
K	Migahawatta	K. Harmanis Perera and others	do.	2	2	4	600
L	Permanawatta	R. J. Bastiansz and others	do.	1	3	23	1,000
M	Galawatta	M. Bastian Fernando and others	do.	0	2	32	1,000
N	Delgahawatta	M. Lianora and others	do.	0	1	12	600
O	Do.	W. Cornelis Fernando and others	do.	0	3	14	500
P	Do.	W. S. Lewis Fernando and others	do.	0	2	18	500
Q	Do.	W. Baron Fernando and others	do.	0	1	35	500
R	Do.	Biyanwalage Andris Fernando, Police Vidane	do.	0	1	14	500
S	Do.	S. Caro Appu and another	do.	0	2	8	500
T	Do.	S. Caro Appu	do.	0	1	39	600
U	Do.	K. Bastian Peris and others	do.	0	1	4	600
V	Do.	M. Lianora Fernando	do.	0	1	16	600
W	Do.	W. Silvestri and another	do.	1	0	24	500
X	Do.	W. Samil Fernando	do.	0	0	32	500
Y	Do.	L. V. N. Silva and others	do.	0	1	0	600
Z	Do.	G. V. Fernando and another	do.	0	2	10	600
A 1	Makulugahawatta	W. G. Fernando and others	do.	0	0	33	600
B 1	Do.	R. Subendra Rabel	do.	0	0	38	600
C 1	Do.	M. Thomis Fernando	do.	0	1	13	500
D 1	Do.	K. Romel Fernando and others	do.	1	1	17	500
E 1	Mahawatta	Kudaliyanage Barton Sinno and others	do.	5	0	10	500
F 1	Do.	Amaruge Podi Sinno and others	do.	0	2	31	600
G 1	Nailawenwatta	D. V. Perera and others	do.	1	2	0	600
H 1	Ambegahawatta	Wewarage Don Bastian Appu and others	do.	1	1	0	500
J 1	Bogahawatta	Mapatunage William Perera and others	do.	0	1	18	500
K 1	Nailawenwatta	Malimage Agustino Aponso	do.	1	2	19	600
L 1	Bogahawatta	Mapatunage Luis Perera and others	do.	2	1	14	500
M 1	Kongahawatta	do.	do.	0	3	17	500
N 1	Do.	M. J. Perera and others	do.	2	3	1	600
O 1	Ambegahawatta	Guruge Andris Perera	do.	2	2	19	700
P 1	Lankapotuwatta	M. Luis Perera	do.	0	2	13	500
Q 1	Kahatagahawatta	P. Babahami and others	do.	0	3	6	700
R 1	Welkaduwatta	Mapatunage Hendrick Perera and others	do.	1	0	31	500
S 1	Kapugahawatta	D. M. Ediriwira Mudaliyar	do.	0	3	20	600
U 1	Galawatta	Heirs of W. Anna Fernando	do.	0	1	30	600

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
						Rs.
V 1	Gorakagahawatta	M. Marthelis Wass	Old garden	0	1 34	600
W 1	Do.	do.	do.	0	1 29	600
Y 1	Do.	Heirs of S. Alisandri Rodrigo	do.	0	3 39	500
Z 1	Do.	Gamage Camel Fernando	do.	0	1 1	600
A 2	Do.	M. Steven Fernando and another	do.	0	3 1	500
A 2½	Do.	M. V. Sinnappu	do.	0	1 12	600
B 2	Delgahawatta	W. Podia Fernando	do.	0	3 2	500
C 2	Kurundukotuwa	A. Maris Perera	do.	0	1 2	600
D 2	Kiripellagaha	H. V. Fernando and others	do.	1	0 26	600
E 2	Madangahawatta	W. Duchchia and others	do.	0	2 12	500
F 2	Kahatagahawatta	H. Adrian Fernando and others	do.	0	3 19	600
G 2	Do.	A. Balo Fernando and others	do.	0	3 12	500
H 2	Do.	—	do.	0	2 15	600
I 2	Ambagahawatta	D. M. Ediriwira, Mudaliyar	do.	1	3 12	600
K 2	Dawatagahawatta	H. Thomas Perera and others	do.	1	0 31	700
L 2	Do.	K. Abraham Fernando	do.	2	3 20	600
M 2	Do.	do.	do.	0	1 24	600
N 2	Do.	B. Nicholas Fernando	do.	1	2 34	600
O 2	Migagahawatta	K. Abraham Fernando	do.	3	2 3	600
P 2	Do.	do.	do.	2	0 3	600
Q 2	Kiriwalla	R. Prancina Rabel	do.	0	3 38	600
R 2	Delgahawatta	R. Manuel Rabel	do.	0	2 38	600
S 2	Do.	Albert de Alwis	do.	4	1 34	500
T 2	Ambegahawatta	R. Manuel Rabel	do.	0	3 12	500
U 2	Do.	R. Abraham Fernando	do.	4	2 14	500
V 2	Kalunewawatta	Albert de Alwis	do.	2	1 24	500
W 2	Kosgahawatta <i>alias</i> Kohombegahawatta	D. Bartholis Peris and others	do.	1	1 30	500
X 2	Talagahawatta	A. Senehami Dabre	do.	1	3 3	500
Y 2	Do.	P. Don Bartholis and others	do.	7	3 9	600
Z 2	Kohombegahawatta	D. Siman Perera and others	do.	0	3 0	500
A 3	Do.	M. Don Hendrick Appu and others	do.	1	1 11	600
C 3	Ambegahawatta	W. Pilochchi Fernando and others	do.	0	3 6	600
D 3	Gorakagahawatta	K. Romel Fernando	do.	0	1 17	600
E 3	Do.	M. Augustino Aponso and another	do.	0	3 16	600
F 3	Do.	H. Daniel Fernando	do.	0	1 36	600
G 3	Do.	L. Hendrick Perera	do.	0	2 12	700

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,

R. W. LEVERS,
Acting Colonial Secretary.

No. 1,418, W. P.

වම් 1902 ක්‍රම අගෝස්තු මස 12 වෙනි දින කොළඹ
මහසෙනෙට්ටුවේ විකුණීමේ කටයුතු වෙයි.

කොළඹ දිසාවේ වංශාසිසිසි ආණ්ඩුවේ ඒරන්තලය නමින් පිහිටි මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහ
තන ඉඩම් ආණ්ඩුවේ නිලධාරීන් විසින් 1902 ක්‍රම කැපකිරීම මස 26 වෙනි දිනට සිසුන් ද වල්
120 කොළඹ කවිවේරියේදී මෙහිදේසිකර විකුණීමට නොහොත් නිකුත්කර දෙවන වටයට පත්කර ඇත.

සිතියම 3,620. පිහිටීම සල්පිටිකෝරලේ පල්ලේපත්තුව. ගල—කුඩුවා.

නං.	ඉඩමේ නම.	අයිතිකම් කියවන.	අන්දම.	අගය.		
				අ. රු. ප.	රු.	
A	පිටකොටුව	ක. කෙන්නිප්පු ප්‍රනාන්දු සහ තවත්	පරණ මහාව	0	2 10	1,500
B	මිම්මවත්ත	ආ. කරෝල්ස් ඇල්මිස්	එම	0	2 7	1,500
C	එම	ඊ. ප්‍රනාන්දු සහ කෙකෙස්	එම	0	0 20	1,500
D	එම	ඩී. ඩී. වෙල්මිනා ප්‍රනාන්දු සහ තවත්	එම	0	0 30	1,500
E	එම	ඩී. ඊ. ප්‍රනාන්දු සහ කෙකෙස්	එම	0	0 30	1,500
F	පෙර්මනවත්ත	එම්. ඇම්. ප්‍රනාන්දු සහ තවත්	එම	0	3 25	1,000
G	එම	ච. උ. ප්‍රනාන්දු සහ තවත්	එම	0	1 28	800
H	දෙල්ලකවත්ත	ම. ක. ප්‍රනාන්දු සහ තවත්	එම	2	1 31	600
I	එම	ච. මෙරතා සිල්වා සහ තවත්	එම	1	0 0	500
J	එම	ම. හ. සල්ලාද සහ තවත්	එම	1	0 0	500
K	මහකවත්ත	කෝ. කර්මානිප් පුරු සහ තවත්	එම	2	2 4	600
L	පෙර්මනවත්ත	ඊ. ඊ. බස්නිසන් සහ තවත්	එම	1	3 28	1,000
M	ගලවත්ත	ම. බස්නිසන් ප්‍රනාන්දු සහ තවත්	එම	0	2 32	1,000
N	දෙල්ලකවත්ත	ම. ලියකෝර සහ තවත්	එම	0	1 12	600
O	එම	ම. කොර්නෙල්ස් ප්‍රනාන්දු සහ තවත්	එම	0	3 14	500
P	එම	ම. ස. පුම්ප් ප්‍රනාන්දු සහ තවත්	එම	0	2 18	500
Q	එම	ම. බාලෝස් ප්‍රනාන්දු සහ තවත්	එම	0	1 35	500
R	එම	කී. අන්දිප් ප්‍රනාන්දු සහ තවත්	එම	0	1 14	500
S	එම	ස. කරෝල්ස් සහ කෙකෙස්	එම	0	2 8	500
T	එම	ස. කරෝල්ස්	එම	0	1 39	600
U	එම	ස. බස්නිසන් පිරිස් සහ තවත්	එම	0	1 4	600
V	එම	මී. ලියකෝර ප්‍රනාන්දු	එම	0	1 16	600
W	එම	මී. සිල්වාස් සහ කෙකෙස්	එම	1	0 24	500

කො.	ඉඩතම නම.	අයිතියකම් කීරුණා.	දන්දම.	මුදලය.	අක්ෂර කම මිල.
				රු. ප.	රු.
X	දෙල්ගහවත්ත	ව. සාමල් ප්‍රකාන්ද	පරණ වගාව	0 0 32	500
Y	එම	ල. ව. න. සිල්වා සහ නවත්	එම	0 1 0	600
Z	එම	ග. ව. ප්‍රකාන්ද සහ නවත්	එම	0 2 10	600
A 1	මකුළුගහවත්ත	ව. ස. ප්‍රකාන්ද සහ නවත්	එම	0 0 33	600
B 1	එම	ර. සුබන්ද්‍රාණුරාච්චල්	එම	0 0 38	600
C 1	එම	ම. කෝමස් ප්‍රකාන්ද	එම	0 1 13	600
D 1	එම	ක. රෝමල් ප්‍රකාන්ද සහ නවත්	එම	1 1 17	500
E 1	මහවත්ත	කුසාලියන්ගේ බාර්ටෝන සිංහේරා සහ නවත්	එම	5 0 10	500
F 1	එම	අරුණේ රෙ සිසිඤ්ඤා සහ නවත්	එම	0 2 31	600
G 1	කපුටුගහවත්ත	ඩී. ඩී. ප්‍රේරු සහ නවත්	එම	1 2 0	600
H 1	අඹගහවත්ත	වැවරගේ දෙත් බස්නිසන්දේපු සහ නවත්	එම	1 1 0	500
J 1	බෝගහවත්ත	මාපවුකාගේ විලාසම් ප්‍රේරු සහ නවත්	එම	0 1 18	500
K 1	කපුටුගහවත්ත	මිලියාගේ අංගාස්නිහු අපොත්ස	එම	1 2 19	600
L 1	බෝගහවත්ත	විංචුගහේ එච්ස් ප්‍රේරු සහ නවත්	එම	2 1 14	500
M 1	කෝස්ගහවත්ත	එම	එම	0 3 17	500
N 1	එම	ඊ. ජ. ප්‍රේරු සහ නවත්	එම	2 3 1	600
O 1	අඹගහවත්ත	ඉරුණේ අන්ද්‍රිස් ප්‍රේරු	එම	2 2 19	700
P 1	ලංකාපොතුගහවත්ත	ම. එච්ස් ප්‍රේරු	එම	0 2 13	500
Q 1	කපුටුගහවත්ත	ස. බබාකාමි සහ නවත්	එම	0 3 6	700
R 1	වෙල්ලකුච්චත්ත	මාපවුකාගේ අනන්ද්‍රිස් ප්‍රේරු සහ නවත්	එම	1 0 31	500
S 1	කපුටුගහවත්ත	ඩී. ඇම්. එදිරිවීර මුදලිතුමා	එම	0 3 20	600
U 1	ගලවත්ත	ව. ආනා ප්‍රකාන්දගේ උරුමක්කා රණේ	එම	0 1 30	600
V 1	ගොරකගහවත්ත	ම. මර්ණන්ද්‍රිස් වාස්	එම	0 1 34	600
W 1	එම	එම	එම	0 1 29	600
Y 1	ගොරකගහවත්ත	ස. අලියන්ද්‍රි රාජිඟුණේ උරුමක්කා රණේ	එම	0 3 39	500
Z 1	එම	ගමගේ කාමල් ප්‍රකාන්ද	එම	0 1 1	600
A 2	එම	ම. ස්විට්ස් ප්‍රකාන්ද සහ කෙනෙක්	එම	0 3 1	500
A 2½	එම	ම. ව. සිංහේරා	එම	0 1 12	600
B 2	දෙල්ගහවත්ත	ව. පොඹිකා ප්‍රකාන්ද	එම	0 3 2	500
C 2	කුරුඳුකොටුව	අ. මාරිස් ප්‍රේරු	එම	0 1 2	600
D 2	කිරිඳිල්ලගහ	ග. ව. ප්‍රකාන්ද සහ නවත්	එම	1 0 26	600
E 2	මාදන්ගහවත්ත	ව. දුම්මිකා සහ නවත්	එම	0 2 12	500
F 2	කපුටුගහවත්ත	ග. අද්‍රිසන් ප්‍රකාන්ද සහ නවත්	එම	0 3 19	600
G 2	එම	අ. බලෝ ප්‍රකාන්ද සහ නවත්	එම	0 3 12	500
H 2	එම	—	එම	0 2 15	600
I 2	අඹගහවත්ත	ඩී. ඇම්. එදිරිවීර මුදලිතුමා	එම	1 3 12	600
K 2	දවමගහවත්ත	ග. කෝමස් ප්‍රේරු සහ නවත්	එම	1 0 31	700
L 2	එම	ක. ආමුකම් ප්‍රකාන්ද	එම	2 3 20	600
M 2	එම	එම	එම	0 1 24	600
N 2	එම	බ. නිකුලස් ප්‍රකාන්ද	එම	1 2 34	600
O 2	මීගහවත්ත	ක. ආමුකම් ප්‍රකාන්ද	එම	3 2 3	600
P 2	එම	එම	එම	2 0 3	600
Q 2	කිරිවැල්ල	ර. ප්‍රන්සියා රාච්චල්	එම	0 3 38	600
R 2	දෙල්ගහවත්ත	ර. මනුෂ්වල් රාච්චල්	එම	0 2 38	600
S 2	එම	ඇල්බර්ට් ද අල්මිස්	එම	4 1 34	500
T 2	අඹගහවත්ත	ර. මනුෂ්වල් රාච්චල්	එම	0 3 12	500
U 2	එම	ර. එමුකම් ප්‍රකාන්ද	එම	4 2 14	500
V 2	කළුගහවත්ත	ඇල්බර්ට් ද අල්මිස්	එම	2 1 24	500
W 2	කොස්ගහවත්ත හෝ කොත් කොකොඹ ගහවත්ත	බ. බර්නෝලිස් පිරිස් සහ නවත්	එම	1 1 30	500
X 2	කලුගහවත්ත	අ. සෙනෙහාමි දඹරේ	එම	1 3 3	500
Y 2	එම	ස. දෙත් බර්නෝලිස් සහ නවත්	එම	7 3 9	600
Z 2	කොකොඹගහවත්ත	බ. සිමන් ප්‍රේරු සහ නවත්	එම	0 3 0	500
A 3	එම	ම. දෙත් කෙත්තින්දේපු සහ නවත්	එම	1 1 11	600
C 3	අඹගහවත්ත	ව. පිලෝවිම් ප්‍රකාන්ද සහ නවත්	එම	0 3 6	600
D 3	ගොරකගහවත්ත	ක. රෝමල් ප්‍රකාන්ද	එම	0 1 17	600
E 3	එම	ම. අංගාස්නිහු අපොත්ස සහ කෙනෙක්	එම	0 3 16	600
F 3	එම	ග. දන්තල් ප්‍රකාන්ද	එම	0 1 36	600
G 3	එම	ර. කෙත්තින් ප්‍රේරු	එම	0 2 12	700

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වමාර්ගනිරූපිතව තීරණය කෙරෙයි, විකිනීමේ කොන්දේසි ගැණ බස්න. හීර දිසාමේ වංශාසිංහ ආණ්ඩුමේ ඒජන්ත උත්සාහයන්ගෙන්ද දැනගත්ව පුළුවන.

සරාසර උතුමානන්වකන්සේගේ ආඥාවලස,
ආර්. බිච්චල්ලු. අසිවරස්,
වැඩබලන මහසෙක්‍රතාරිස් මමිහ.

No. 1,419, W. P.

Colonial Secretary's Office,
Colombo, August 8, 1902.

ON Monday, October 6, 1902, at 12 noon, the Assistant Government Agent for the Kalutara District will put up for sale or settlement, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 11,384.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Upset Price
					A.	R.	P.	per Acre.
11946	Gorakana	Keredeniya	Ramukkana Maggonage John Perera, of Gorakana	Deniya Garden	2	3	12	21
11947	Do.	Tantirigewattepaula	do.	Garden	0	0	16	10
Preliminary plan 11,403.								
12000	Koppala	Keteledeniya	Crown	Paddy field	0	2	29	11
12001	Do.	Keteledenyawatta	Hapuachchige Johanis Perera and others	Garden	0	0	9	16
12002	Do.	Keteledeniya	Crown	Paddy field	0	0	21	11
12003	Do.	Keteledenyewatta	Hapuachchige Johanis Perera and others	Garden	0	0	13	10
12004	Do.	Keteledeniya	Crown	Deniya	0	0	7	11
12005	Do.	Pattiyamattedeniya-kanatta	do.	Threshing floor	0	0	10	25
12006	Do.	Pattiyemattedeniya	do.	Paddy field	1	0	18	15
12007	Do.	Kiralagahadeniya	do.	do.	0	2	0	20

Situating in the Panadurabadda of the Panadura totamune.

Preliminary plan 11,402.

11996	Mahagonaduwa	Medawilaginketiya-kumbura	Crown	Paddy field	0	0	36	50
11997	Do.	do.	Crown and Haturusinghe Arachchige Baronchi Appu	do.	0	1	2	50
11998	Do.	Medawilaginketiya-deniya	Crown	do.	0	1	19	19
11999	Do.	Medawilaginketiya-kumbura	Crown and Gorokanage Podi Sinno	Owita	0	0	18	30

Preliminary plan 11,385.

11943	Morontuduwa	Muttettuwewattepaulakattiya	Crown	Paddy field	0	0	38	50
-------	-------------	-----------------------------	-------	-------------	---	---	----	----

Situating in the Waddubadda of the Panadura totamune.

Preliminary plan 11,305.

11650	Panapitiya	Kalawitagoda	Crown	Field	3	3	36	30
11651	Paraduwa	Foruwedandemulla	do.	do.	3	1	25	25

Preliminary plan 11,306.

11652	Panapitiya	Kendaketiyakele	Crown	Jungle	3	0	10	25
11653	Do.	Kendaketiyewatta	Gamage Menchihami and others	Garden	5	3	20	50
11654	Do.	do.	Crown and heirs of Jusey Peeris	Paddy field	0	0	1	10
11655	Do.	do.	Crown and heirs of Merennage Paulu Perera	do.	0	0	4	10

Situating in Waskadubadda of the Panadura totamune.

Preliminary plan 11,376.

11921	Bombuwala	Pinnakolahena	Crown	Jungle	2	0	23	30
11922	Do.	Kahatagahawatta	Crown and Godellewattege Siman Fernando	Garden	0	0	11	25
11923	Do.	Kahatagahaudumullekele	Crown	Jungle	2	2	30	30
11924	Do.	Delkadawatta	Crown and Maladugalage Maisa	Garden	0	1	15	50

Preliminary plan 11,381.

11940	Bombuwala	Achariyagodakelewatta	Heirs of Hakuruge Bastian	Garden	0	0	10	30
11941	Do.	Illamalgahawala	Crown	Jungle	1	3	36	25
11942	Do.	Ambagahawattepita-kattiya	Crown and Hakuruge Girigoria	Garden	0	0	18	30
N 815	Do.	Ambagahawatta	Hakuruge Lencha	do.	0	2	10	30

Preliminary plan 11,393.

11983	Nagoda	Polduweowita	Crown	Low jungle	0	2	8	30
-------	--------	--------------	-------	------------	---	---	---	----

Situating in the Kalutarabadda of the Kalutara totamune.

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency's command,

R. W. LEVENS,
Acting Colonial Secretary.

No. 1,419, W. P.

වස 1902 ක්වු අගෝස්තු මස 8 වෙනි දින කොළඹ
 මහා සභා මාර්ගවලින් නාමයෙන් කන්තෝරුවේදීය.

මහර දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ උපවර්තනලත් නාමයෙන් විසින් ලෙසි පහත සඳහන්වන ආණ්ඩුව සහකරු
 ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වස 1902 ක්වු මක්කෝලු මස 6 වෙනි දින ක්වු සඳු දවල් 12ට
 සමහර කම්මේරියේදී වෙන්දේසිකර විකුණනට හෝ නිවැරදිකරනට යොදනවා ඇත.

සිතියම 11,384. ගණි—නාරකාන.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවතා.	අත්දම.	අක්කර මහත. ගත මිල.			
				අ. රු. ප.	රු.	ප.	රු.
11946	කැරුදෙනි	ගොරනානේ පදිවිලි මුක්ක න මග්		2	3	12	25
11947	තන්තිරිංගේ නෙපාලල	ගොනගේ පේනි ප්‍රේරු එම සිතියම 11,403. ගණි—කොප්පල.	දෙනික වත්ත	0	0	16	100
12000	කෙතලදෙනි	රුජසත්තක	කුමුර	0	2	29	15
12001	කෙතලදෙනි යවත්ත	ගප්පාච්චිංගේ දෙනානිස් ප්‍රේරු සහ තවත්	වත්ත	0	0	9	100
12002	කෙතලදෙනි	රුජසත්තක	කුමුර	0	0	21	15
12003	කෙතලදෙනි යවත්ත	ගප්පාච්චිංගේ දෙනානිස් ප්‍රේරු සහ තවත්	වත්ත	0	0	13	100
12004	කෙතලදෙනි	රුජසත්තක	දෙනික	0	0	7	15
12005	පව්විගමන්ගේදෙනිගේ						
12006	කකත්ත	එම	කමත	0	0	10	25
12007	පව්විගමන්ගේදෙනිගේ	එම	කුමුර	1	0	18	15
12007	කීරලගඟදෙනි	එම	එම	0	2	0	20

පිහිටා තිබෙන්නේ පාහසුර කොට්ඨාසේ පාහසුර බද්දේය.

සිතියම 11,402. ගණි—මහගොනාදුව.

11996	මැදවිලිගින්නැවිංගේ	කුමුර රුජසත්තක	එම	0	0	36	50
11997	එම	රුජසත්තක සහ ගකුරුගිංගේ					
11998	මැදවිලිගින්නැවිංගේ	ආරම්භිගේ මාරුගව්ව්දපු	එම	0	1	2	50
11999	මැදවිලිගින්නැවිංගේ	රුජසත්තක	එම	0	1	19	50
11999	කුමුර	රුජසත්තක සහ ගොරකානගේ පොළිසකද්දේ	මිහිට	0	0	18	30

සිතියම 11,385. ගණි—මාරුගව්ව්දපු.

11948	මුල්ගෙත්තුවේවත්තේ	රුජසත්තක	කුමුර	0	0	38	50
-------	-------------------	----------	-------	---	---	----	----

පිහිටා තිබෙන්නේ පාහසුර කොට්ඨාසේ වැද්දු බද්දේය.

සිතියම 11,305. ගණි—පනාපිටිය.

11650	කලුපිටිය	රුජසත්තක	කුමුර	3	3	36	30
11651	පෝරුවේදන්ගේමුල්ල	එම	එම	3	1	25	25
11652	කැන්දකැව්ගේකැලේ	රුජසත්තක	කැලේ	3	0	10	25
11653	කැන්දකැව්ගේයවත්ත	ගමගේ මැව්කාම් සහ තවත්	වත්ත	5	3	20	50
11654	එම	රුජසත්තක සහ ජුස් පිරිස්ගේ					
11655	එම	උරුමක්කාරගේ	කුමුර	0	0	1	40
11655	එම	රුජසත්තක සහ මේරෙක්කේ පාලම් ප්‍රේරුගේ, උරුමක්කාරගේ	එම	0	0	4	40

පිහිටා තිබෙන්නේ පාහසුර කොට්ඨාසේ වැද්දු බද්දේය.

සිතියම 11,376. ගණි—මෝලුවල.

11921	පිස්සාකොලගෙන	රුජසත්තක	කැලේ	2	0	23	25
11922	කහවගහවත්ත	රුජසත්තක සහ ගොඩැල්ලවත් ගේගේ සිමන් ප්‍රනාන්දු	වත්ත	0	0	11	25
11923	කහවගහලුමුල්ල	රුජසත්තක	කැලය	2	2	30	30
11924	දෙල්කඩවත්ත	රුජසත්තක සහ මලදහලගේ මැසිසා	වත්ත	0	1	15	50
11940	ආමාරිගොඩකැලේ	සිතියම 11,381. ගණි—මෝලුවල. ගකුරුගේ බස්නිකන්ගේ උරු මක්කාරගේ	එම	0	0	10	30
11941	වත්ත	රුජසත්තක	කැලය	1	3	36	25
11942	ඉල්ලමල්ගහවල	රුජසත්තක					
11942	අඹගහවත්තෙපිටකම්පිය	රුජසත්තක සහ ගකුරුගේ හිරි ගෝරිග	වත්ත	0	0	18	30
N 815	අඹගහවත්ත	ගකුරුගේ ලොත්වා	එම	0	2	10	60
11983	පොල්දූවෙහිපිට	සිතියම 11,393. ගණි—නාගොඩ. රුජසත්තක	පුත්ති කැලය	0	2	8	30

පිහිටා තිබෙන්නේ සමහරගෙ වවුගේ සමහර බද්දේය.

මෙම ඉඩම් ගැණ මැඩිදුර කාරණ සර්වමාර්ජනාර්ථලත් නාමයෙන්ගෙනද, මිනිනිමේ කොන්දේසි ගැණ
 සමහර දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ උපවර්තනලත් නාමයෙන්ගෙනද දැනගනවි පුළුවන.

ගරුකර උතුමාගත්වකන්ගේගේ ආඥාවලෙහ,
 ආර්. ඩබ්ලිව්. අසිට්ට්ස්,
 මැඩබලන මහාසභාමාර්ජ වම්ම.

No. 1,420, w. p.

Colonial Secretary's Office,
Colombo, August 8, 1902.

ON Monday, October 13, 1902, at 12 noon, the Assistant Government Agent for the Kalntara District will put up for sale or settlement, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 11,354. Village—Yatawara.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price. per Acre.
				A.	R. P.	
11824	Batatuduwekumbura	Tantirige Babiehan Appu	Field	0	0 15	50
11825	Kajugahagodella	Crown and Kottagodage Pedoris Appu	Jungle	8	2 16	20
11826	Minuwanwilakumbura	Potupitiyage Prolis and others	Field	0	0 5	50
11827	Indigedarakumbura	Kottagodage Moiappu and another	do.	0	0 6	50
Preliminary plan 11,371. Village—Panagoda.						
11916	Sapugaha or Delkadawatta	Jasentumahadurage Don Sodiris Perera Gunatillaka of Patakada and others	Garden	0	2 12	100
Preliminary plan 11,375. Village—Weerawatta.						
11920	Kandawinnakele	Crown and Patirage Podihami and others	Owita with jungle	0	3 9	15
Peliminary plan 11,301. Village—Uduwara.						
11642	Perawalaowita	Gunetti Pedris Perera and others	Owita	1	3 26	10
Preliminary plan 11,307. Village—Pelpola.						
11656	Annasigalahena	Potpitiyage Don Johanis of Baruhupola and others	Garden	1	0 0	100
11657	Kahatagahawatta	do.	do.	0	3 0	100
11658	Welpattemullewatta	Ileperuma-achige Harmanis Perera of Pelpola and others	do.	0	1 32	50
Preliminary plan 11,313. Village—Pelpola.						
11690	Delgahawatta	Potpitiyage Don Johanis of Baruhupola	Garden	0	2 6	50
11691	Delgahawattalanda	Crown and Don Johanis	Low jungle	0	1 17	20
11692	Delgahawatta	Potpitiyage Don Johanis of Baruhupola	Garden	0	2 11	50
11693	Do.	do.	do.	1	0 6	100
Preliminary plan 11,341. Village—Langana.						
11761	Ambagahaowita	Liyanage Siadoris Perera and others	Owita	0	1 14	15
Situated in the Munwattebage pattu of Rayigam korale.						
Preliminary plan 11,325. Village—Ingiriya.						
11713	Muruthuelagankanda <i>alias</i> Dombagaskanda	Diwalakadaliyanage Johanis Appu and another	Garden and owita	0	0 6	25
11714	Do.	do.	do.	0	2 8	25
11715	Do.	Diwalakadaliyanage Johanis Appu	Garden	0	0 18	30
11716	Do.	do.	do.	1	0 18	30
11717	Do.	do.	do.	0	1 38	30
Preliminary plan 11,317. Village—Handupelpola.						
11697	Delgahalanda	Ranawaka-achige Siman	Garden	1	0 3	100
11698	Do.	Ranawoka-achige Siman and another	do.	0	0 17	100
Preliminary plan 11,349. Village—Maputugala.						
11791	Abalagegedaragawakanda-paulalanda	Patirage Babbu Appu	Garden	0	3 10	25
Situated in the Udugaha pattu of Rayigam korale.						
Preliminary plan 11,338. Village—Olaboduwa.						
11754	Panwilakumbura	Crown	Field	1	0 12	40
11755	Do.	Pitipanage-Bunjappu	do.	0	0 12	40
Situated in the Kumbuke pattu of the Rayigam korale.						
Preliminary plan 11,348. Village—Alutgama.						
11778	Gorakawela	Crown and Ranasinge Gregoris Silva	Deniya with jungle	7	3 10	30
11779	Do.	Ranasingha-arachige Grigoris Silva and another of Demata-goda	Field	8	0 30	50
11780	Kosgahawatta	Crown and Ranasingha Konnappu Silva and others	Jungle	5	1 18	30
11781	Do.	Ranasingha Konnappu Silva and others	Garden	6	0 32	100
11782	Ehatugahakoratuwa	Ranasinge Peeris Silva and others	do.	1	3 30	50
11783	Do.	Crown and Ranasinge Peeris Silva and others	Jungle	1	0 17	30
11784	Agarewatta	Crown and Ranasinge Siman Silva and others	do.	5	2 16	30

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price	
				A. R. P.	Rs.		
11785	Agarewatta	Ranasinge Siman and others	Garden	1	3	34	100
11786	Do.	Ranasinge Samel and others	do.	0	3	34	100
11787	Do.	Wickremage Leiris Appuhami and others	do.	1	1	8	100
11788	Do.	Wickremage Cornelis Appuhamy	Jungle	1	1	20	30
11789	Do.	do.	Garden	4	1	8	100
11790	Do.	do.	Owita	0	2	0	10

Situated in the Adikari pattu of the Rayigam korale.

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency's command,
R. W. LEVERS,
Acting Colonial Secretary.

No. 1,420, W. P.

විෂි 1902 ක්වු අදහස්කර මස 8 වෙනි දින පොළඹ
මහසෙනෙවාරිප්ලායාන්ගේ කන්කෝරුවෙහි.

කර්මයක් දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ උපවිජයාලයකින් මිසිත් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්ධාන
ඉඩම් ආණ්ඩුවේ නිකුත්වන ප්‍රකාරයට විෂි 1902 ක්වු මක්කෝරුව මස 13 (දසතුන්) වෙනි දින දී සඳු
දා දින 12ට කර්මයක් කවීමට අවස්ථාවක් වනුයේ මෙහි නිකුත්වන ප්‍රකාරයට පෙනෙන්නට ඇත.

සිතියම 11,354. ගම—තටවර.

නං.	ඉඩමේ නම.	අයිතිකම් කියවතා.	අත්දැ.	අත්කර			
				මහර. ස. රු. ප.	මහර. රු.		
11824	බටහුඹුවෙහි	කන්තිගේ බිසවන්අප්ප	සමුර	0	0	15	50
11825	කප්පහගොඩැල්ල	රාජසන්ධාන සහ කෝට්ටගොඩැල්ල පොදුපිට්ටු	කැලේ	8	2	16	20
11826	මිනුවන්පිලකුඹුර	පොදුපිට්ටුගේ පොරොල්ලි සහ තවත්	කුඹුර	0	0	5	50
11827	ඉදිපොදුකුඹුර	කෝට්ටගොඩගේ මොයිදප්ප සහ තවත්	එම	0	0	6	50
		සිතියම 11,371. ගම—පොළොන්නරුව.					
11916	සපුගහ පොළොන්නරුව දෙල්කඩවත්ත	ජනපතිගුණසේනගේ දෙවන කෝදිප්ප ප්‍රධාන ඉණ්ඩුලක සහ තවත් අග වල්, පහසුකම්	වත්ත	0	2	12	100
		සිතියම 11,375. ගම—වීරවත්ත.					
11920	කන්දවත්තකැලේ	රාජසන්ධාන සහ පවිලගේ පොහොසි සහ ගවත්.	කැලේගේ මිහඬු	0	3	9	15
		සිතියම 11,301. ගම—උඩුවර.					
11642	ජේවලමිහඬු	ගුණසේන ජේදිප්ප ප්‍රධාන සහ තවත්	මිහඬු	1	3	26	10
		සිතියම 11,307. ගම—පැල්පොල.					
11656	අත්කාසිතගොන්න	පොත්පිට්ටුගේ දෙවන තේකානිස බරුඹුපොල පදනම් සහ ගවත්	වත්ත	1	0	0	100
11657	කහටහනවත්ත	එම	එම	0	3	0	100
11658	වැල්පොලමුල්ල	වැල්පොලඉප්පපොරුවාඉඩම්ගේ ගරු පානිස් ප්‍රධාන සහ තවත්	එම	0	1	32	50
		සිතියම 11,313.					
11690	දෙල්කහවත්ත	බරුඹුපොල පොදුපිට්ටුගේ දෙවන තේකානිස	වත්ත	0	2	6	50
		ගම—පැල්පොල.					
11691	දෙල්කහවත්ත	රාජසන්ධාන සහ දෙවන තේකානිස	පුත්තලය	0	1	17	20
11692	දෙල්කහවත්ත	බරුඹුපොලපොත්පිට්ටුගේ දෙවන තේ කානිස	වත්ත	0	2	11	50
11693	එම	එම	එම	1	0	6	100
		සිතියම 11,341. ගම—උත්තල.					
11761	අඹගහමිහඬු	ලියනගේ සිසෙදිප්ප ප්‍රධාන සහ තවත්	මිහඬු	0	1	14	15
		සිතියම 11,325. ගම—ඉංගිරිය.					
11713	මුරුදුදැලකන්කැන්ද කොහොන් දෙමි දිවලකඩලියනගේ තේකානිසඅප්ප සහ ගස්කන්ද	තවත්	වත්ත සහ මිහඬු	0	0	6	25
11714	එම	එම	එම	0	2	8	25
11715	එම	දිවලකඩලියනගේ තේකානිස අප්ප	වත්ත	0	0	18	30
11716	එම	එම	එම	1	0	18	30
11717	එම	එම	එම	0	1	38	30

නො.	ඉඩමෙහිම.	අයිතිකම් කිහිපයා.	අත්දම.	අක්ෂර	
				මහල. කස මිල.	ර.
11697	දෙල්ගහලුන්ද	සිතියම 11,317. ගම—හදුපාල්පොල.	වත්ක	1	0 8 100
11698	එම	රනවකද වව්ගේ සිමන	එම	0	0 17 100
11791	අඹාලගෙගෙදරගොඩා	සිතියම 11,349. ගම—වොදුමල.			
	කන්ද	පතිරගේ බිඹිඉප්පු	එම	0	3 10 25
	පිහිටා තිබෙන්නේ රයිගම්කෝරළේ උඩුගහපත්තුවේය.				
11754	පත්ඵලකුඹුර	සිතියම 11,338. ගම—මලබොදුඩ.	කුඹුර	1	0 12 40
11755	එම	රජසත්තක	එම	0	0 12 40
	පිහිටා තිබෙන්නේ රයිගම්කෝරළේ ඉඹුණ්ණපත්තුවේය.				
11778	ගොරකවෙල	සිතියම 11,348. ගම—ඉඵත්තම.	දෙකිස සහිත කැපල්	7	3 10 20
11779	එම	රනසිංහආරච්චියේ තිරිගෝරිස් සිල්වා සහ තවත්, දෙමවගොඩ	කුඹුර	8	0 30 50
11780	කොස්ගහවත්ත	රජසත්තක සහ රනසිංහ කොස්දකු	කැලප	5	1 18 40
11781	එම	රනසිංහ කොස්දකුප්පු සිල්වා සහ තවත්	වත්ක	6	0 32 100
11782	ඇහැටුගහකොරටුව	රනසිංහ පිරිස් සිල්වා සහ තවත්	එම	1	3 30 50
11783	එම	රජසත්තක සහ රනසිංහ පිරිස් සිල්වා සහ තවත්	කැලප	1	0 17 30
11784	අහාරවත්ත	රජසත්තක සහ රනසිංහ සිමන් සහ තවත්	එම	5	2 16 30
11785	එම	රනසිංහ සිමන් සහ තවත්	වත්ක	1	3 34 100
11786	එම	රනසිංහ සාමෙල් සහ තවත්	එම	0	3 3 100
11787	එම	පිඹුමගේ එවිස්දප්පුකාම් සහ තවත්	එම	1	1 8 100
11788	එම	පිඹුමගේ කොරගේප්පු අප්පුකාම්	කැලප	1	1 20 20
11789	එම	එම	වත්ක	4	1 8 100
11790	එම	එම	මිමිට	0	2 0 30

පිහිටා තිබෙන්නේ අදිකාරිපත්තුවේ රයිගම්කෝරළේය.

මෙම ඉඩම් හැඳි වැඩිදුර කාරණා සර්වේශ්වරකරුලුන්කාන්දේගෙත්තේද, විකිණීමේ කොන්දේසි මත සම්පූර්ණ දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ උපද්වන්තලුන්කාන්දේගෙත්තේද දකගන්ටි ප්‍රථමය.

ගරුකර උතුමානවත්තන්දේගේ ආඥාවලය,

ආර්. ඩබ්ලිව්. අසිප්පු,
වැඩබලන මහාසක්‍රමාරී.

No. 1,421, w. P.

Colonial Secretary's Office,
Colombo, August 14, 1902.

ON Monday, September 29, 1902, at 12 noon, the Assistant Government Agent for the Kalutara District will be up for sale or settlement, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the authority authorized by Government.

Preliminary plan 11,281. Claimant—Crown.

Lot.	Village.	Name of Land.	Description.	Extent. A. R. P.	Upper
					per Acre
11492	Paragoda	Weweleliyaowita	Owita	0 1 27	10
11493	Do.	Weweleliyaokanda	Jungle (reservation for river)	1 3 5	10
11494	Do.	do.	Jungle	2 0 12	10
11495	Do.	Weweleliyekumburedeniya	Deniya	0 1 24	10
11496	Do.	Weweleliyekumburapitakattiya	Owita	1 2 8	10
11497	Do.	do.	Deniya	0 0 16	10
11498	Do.	do.	do.	1 0 15	10
11499	Do.	Dehipitiyewelagodella	Jungle (reservation for river and stream)	1 0 2	10
11500	Do.	do.	Chena (reservation for river)	0 3 18	10
11501	Do.	do.	Jungle (reservation for river)	0 1 33	10
11502	Do.	do.	Jungle	2 1 11	10
B 812	Do.	Claimant—Dehipitiyeacharige Sabo Jambugahaowita	Naide and another. Owita	0 0 17	10
11822	Diyakaduwa	Preliminary plan 11,353. Putuwelahena alias Puwak-gahawalahena	Claimant—Crown. Chena	1 1 25	10
11823	Do.	do.	Chena (reservation for path)	0 0 10	10

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs. c.
Preliminary plan 11,364. Claimant—Crown.					
11882	Mahagama	Moragahawilakumbura	Field	0 0 7	10 0
11883	Do.	do.	do.	0 0 7	10 0
11884	Do.	Moragahawilakumburagoda	Open land	0 0 2	10 0
11885	Do.	Moragahawilekumbura	Field	0 1 20	12 0
11886	Do.	Moragahawila-amuna	Amuna	0 0 15	10 0
11887	Do.	Moragahawilakumbura	Field	0 0 1	10 0
Preliminary plan 11,406. Claimant—Crown.					
12013	Ihalawelgama	Heenelagodella	Jungle (reservation for stream)	0 0 37	—
12014	Do.	do.	Jungle	1 3 35	12 50
12015	Do.	do.	do.	0 2 15	12 50
Preliminary plan 11,392. Claimant—Crown.					
11982	Botale	Wagayahena	Jungle	6 2 0	15 0
Preliminary plan 11,407. Claimant—Crown.					
12016	Botale	Pahalapellimunehena	Jungle	3 2 32	12 50
12017	Do.	do.	Jungle (reservation for stream)	2 1 10	—
42018	Halwatura	Galpottehena	Jungle	1 3 35	15 0
Situating in the Gangaboda pattu of the Pasdun korale east.					
Preliminary plan 11,243. Claimant—Crown.					
11363	Liniyawa	Humbuluwshenawatta	Scrub	4 1 13	250 0
11367	Do.	Kumarandagoda <i>alias</i> Kum-arandakanda	do.	1 0 20	300 0
11368	Do.	do.	do.	1 1 8	300 0
11369	Do.	do.	do.	1 3 33	300 0
Situating in the Maha pattu south of Pasdun korale east.					

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency's command,

R. W. IEVERS,
Acting Colonial Secretary.

No. 1,421, W. P.

විෂි 1902 ක්වු අගෝස්තු මස 14 වෙනි දින කොළඹ
මහසෙනෙරාට්ස්ලන්තාන්තේ කන්තෝරුවේදීය.

කළු පතර දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ උපරිපාලනායුක්තාන්තේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1902 ක්වු සැප්තැම්බර් මස 29 වෙනි දිනවු සලසු දවල් 12ට කළුපතර කවිවරියේදී වෙන්දේසිකර විකුනනට කෝ නිවැරදිකරනට යෙදෙනවා ඇත.

සිතියම 11,281. ගම—පරයොඩ.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කිසිවයා.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර සහ මිල. රු. ග.
11492	වැවලඵලියම්මිව	රජසන්තක	බිම්ම	0 1 27	10 0
11493	වැවලඵලියම්කඳ	එම	කැලය, ගහනිසා විකුනනු නොලැබේ	1 3 5	—
11494	එම	එම	කැලය	2 0 12	15 0
11495	වැවලඵලියාදකුමුරේ දෙහිය	එම	දෙහිය	0 1 24	10 0
11496	වැවලඵලියේ කුමුරේ පිට කම්මිය	එම	බිම්ම	1 2 8	10 0
11497	එම	එම	දෙහිය	0 0 16	10 0
11498	එම	එම	එම	1 0 15	10 0
11499	දෙහිපිටියෙවෙලයොඩැල්ල	එම	කැලය, ගහ සහ දෙලනිසා විකුනනු නොලැබේ	1 0 2	—
11500	එම	එම	හේන, පාර නිසා විකුනනු නොලැබේ	0 3 18	—
11501	එම	එම	කැලය, ගහ නිසා විකුනනු නොලැබේ	0 1 33	—
11502	එම	එම	කැලය	2 1 11	20 0
R 812	රම්බුගහම්මිව	දෙහිපිටියෙආචාරියේ ගබෝසයිදෙ සහ කවන්සෙනෙක්	බිම්ම	0 0 17	10 0
සිතියම 11,353. ගම—දිගකුමුව.					
11822	පුටුපිලියේන, නොහොත් පුටුකකම්මලියේන	රජසන්තක	හේන	1 1 25	10 0
11823	එම	එම	හේන, පාර නිසා විකුනනු නොලැබේ	0 0 10	—

නො	ඉඩමේ නම.	අයිතිකම් කියවන්නා.	අත්දම.	මහස. අ. රු. ප.	අක්කර ගණ මිල. රු. ග.
11882	මොරගහවලකුඹුර	සිතියම 11,364. ගම—මහගම.	කුඹුර	0 0 7	10 0
11883	එම	රජසත්තක	එම	0 0 7	10 0
11884	මොරගහවලකුඹුරෙහොඩි	එම	සිප්පම	0 0 2	10 0
11885	මොරගහවලකුඹුර	එම	කුඹුර	0 1 20	12 0
11886	මොරගහවලකුඹුර	එම	අඹුන	0 0 15	10 0
11887	මොරගහවලකුඹුර	එම	කුඹුර	0 0 1	10 0
12013	කිහලොහොඩිල්ල	සිතියම 11,406. ගම—ඉහලවෙල්ලම.	කැලය, දෙල නිසා විකු හනු නොලැබේ	0 0 37	—
12014	එම	එම	කැලය	1 3 35	12 50
12015	එම	එම	එම	0 2 15	12 50
11982	වහාසෙහන	සිතියම 11,392. ගම—බෝකල්ලේ.	කැලය	6 2 0	15 0
12016	පහලපැල්මිණිපොළ	සිතියම 11,407. ගම—බෝකල්ලේ.	කැලය	3 2 32	12 50
12017	එම	එම	කැලය, දෙල නිසා විකු හනු නොලැබේ	2 1 10	—
12018	ගල්පොත්තේහෙන	රජසත්තක	කැලය	1 3 35	15 0
	පිහිටා තිබෙන්නේ තැගෙනහිර පස්දම්කෝරලේ ගහබොඩටත්තුමුවෙහ.				
11363	භූමිමුළුවෙහෙනවත්ත	සිතියම 11,243. ගම—ලීනියම.	පදුරු සහිත	4 1 13	250 0
11367	කුමාරන්දුහොඩි නොහො ත් කුමාරන්දුකන්ද	එම	එම	1 0 20	300 0
11368	එම	එම	එම	1 1 8	300 0
11369	එම	එම	එම	1 3 33	300 0

පිහිටා තිබෙන්නේ තැගෙනහිර පස්දම්කෝරලේ දකුණු මහසත්තුමුවෙහ.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචාරජනරුල්ලන්තාත්සේගෙත්තු, මිනිස්මි කොන්දෙසි ගැණ කළුතර දිස්ත්‍රික්කේ ආණ්ඩුමුළු උපදේශකවරයාත්සේගෙත්තු දැනගත්ව පුවමත.

ගරුකර උතුමානත්වකන්සේගේ ආඥාවලට,

ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,
වැඩබලන මහායෝජනාපති මහත.

No. 1,422, w. P.

Colonial Secretary's Office,
Colombo, August 16, 1902.

ON Thursday, October 2, 1902, at 12 o'clock noon, the Assistant Government Agent for the Kalutara District will put up to auction, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 11,377. Village—Gammana.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
11925	Miniranpalaudumulla	Crown and Isan de Silva	Planted land	1 1 5	—
11926	Millagahawattapitakattiya	Crown	Cleared land	1 2 11	15
11927	Do.	do.	Jungle	0 2 34	15
Preliminary plan 6,683. Village—Kanana.					
T 487 $\frac{1}{4}$	Kadolketiyawaladuwa	Kannangarage Lokuhami	Cleared land	0 0 22	20
T 487 $\frac{3}{4}$	Do.	do.	Planted land	1 1 13	30
T 487	Do.	Crown	Jungle	5 1 20	20
Situated in the Walallawiti pattu of Pasdun korale west.					
Preliminary plan 3,546. Village—Iddagoda.					
G 390	Wattaboda-arawa	Tudugalage Cornelis	Paddy field	0 1 12	20
O 390	Batadombagahawatta	Liyana-arachchige Don Arnolis Jayasekera Arachchi	do.	0 2 8	10
P 390	Do.	Liyana-arachchige Don Abraham Appuhami and others	do.	0 2 28	15
T 390	Marambaowita	Tudugalage Cornelis and others	do.	0 3 27	10
R 389 $\frac{1}{2}$	Weliganmullawatta	Crown	Jungle	1 1 22	15
U 389	Part of Millagahawatta	Crown and Liyana-arach- chige Don Carolis Wijesin- sinha and another	do.	0 1 10	15
V 389	Do.	do.	do.	1 0 0	15
W 389	Do.	do.	Owita	1 0 0	10
A 390	Narambewattakattiya	Crown	Jungle	1 2 0	15
B 390	Do.	do.	do.	0 3 9	15
7519	Weliduwa	do.	do.	1 1 35	10

* Rs. 75 per acre without mining right, and Rs. 500 per acre with mining right for plumbago.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Upset Price per Acre. Rs.
				A.	R.	P.	
Preliminary plan 2,985. Village—Parawala.							
2271	Agodakumbura	Mohotadrage Petanchia and others	Paddy field	0	3	29	20
2274	Delkandurekelekattiya	Crown	Owita	1	0	21	10
2284	Mahawattedeniyaihalakattiya	do.	Deniya	1	2	30	10
2286	Diyakitulgodapanlakattiya	do.	Jungle. (To be reserved for P. W. D.)	1	3	23	—
2288	Kunuberiyagodakele	do.	Jungle	3	1	0	20
2288½	Do.	do.	do.	1	3	6	20
2288¾	Do.	do.	do.	0	1	2	20
Preliminary plan 3,170. Village—Horawala.							
4923	Monara-andugalahena	Crown	Jungle	10	0	20	20
4924	Girahangodakele	do.	do.	5	1	30	20
4932	Ambagahakumburapitakattiya	do.	Deniya	0	1	16	10
Situating in the Iddagoda pattu of Pasdun korale west.							
Preliminary plan 11,335. Village—Godigomuwa.							
11745	Acharigodalanda	Crown and Kubukage Magiris	Deniya	0	0	12	10
11746	Do.	Crown and Acharige Punchi Naide	Jungle	5	1	25	25
11747	Do.	Crown and Acharige Jiwat Naide	Garden	0	1	24	20

Situating in the Kumbuke pattu of the Rayigam korale.

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency's command,
R. W. LEVERS,
Acting Colonial Secretary.

No 1,422, W. P.

විෂි 1902 ක්‍රි. අගෝස්තු මස 16 වෙනි දින කොළඹ මහකොමාරාට්ටු නිකායේ කන්තෝරුවේදී.

කළු පිටපත් කොට ඇති මේ ප්‍රස්ථාපනපත්‍රයේ විසින් මෙහි පහත සඳහන් වූ ආණ්ඩුව සන්නය ඉඩම් ආණ්ඩුවේ හිසේ ගවුල ප්‍රකාරයට විෂි 1902 ක්‍රි. ඔක්තෝබර් මස 2 වෙනි දින වූ බ්‍රහස්පතින්දා දවල් 12ට කළුකර කවිවේරියේදී වෙන්දේසි කර විකුණනට හෝ තීරණය කරනට ලෙඳෙනවා ඇත.

සිතියම 11,377. ගම—ගම්මන.

නං.	ඉඩමේ නම.	අයිතිකම් කිසිවකු.	අන්දම.	මහත.		අක්කර ගණන.	
				අ.	රු. ප.		
11925	මීරමොලොවුමුල්ල	රජසන්නක සහ ඉසන් ද සිල්වා	වැවිලි ඉඩම	1	1	5	
11926	මීලොගහවත්තේපිට කවිවිය	රජසන්නක	එලිකරපු බිම කැලය	1	2	11	
11927	එම	එම	කැලය	0	2	34	
සිතියම 6,683. ගම—කනාක.							
T 487½	කෘතියාලියාවලිය	කන්නන්ගරගෙ ලොකුකාමී	එලිකරපු බිම	0	0	22	
T 487¾	එම	එම	වැවිලි ඉඩම	1	1	13	
T 487	එම	රජසන්නක	කැලය	5	1	20	
පිහිටාගියවත්තේ බස්නාහර පස්දම්කෝරලේ වලල්ලා විවිපත්තුවේ.							
සිතියම 3,546. ගම—ඉද්දගොඩ.							
C 390	වත්තබොඩඉරව	කුඩුගලගේ කොර්නේලිස්	කුඩුර	0	1	12	
O 390	බටදොඹගහවත්ත	ලියනආරච්චිගේ දෙත් අර්නෝලිස්	ඕවිට	0	2	8	
P 390	එම	ලියනආරච්චිගේ දෙත් එබ්‍රහම් අප්පුකාම සහ තවත්	එම	0	2	28	
T 390	මාරඹඹවිට	කුඩුගලගේ කොර්නේලිස් සහ තවත්	එම	0	3	27	
R 389½	වැලිගන්මුල්ලවත්ත	රජසන්නක	කැලය	1	1	22	
U 389	මීලොගහවත්තේපිට	රජසන්නක සහ ලියනආරච්චිගේ දෙත් කරෝලිස් විජේසිංහ සහ තවත් කෙනෙක්	එම	0	1	10	
V 389	එම	එම	එම	1	0	0	
W 389	එම	එම	ඕවිට	1	0	0	
A 390	කාරම්බෙවත්තේ කවිවිය	රජසන්නක	කැලය	1	2	0	
B 390	එම	එම	එම	0	3	9	
7519	වැලිගුඩ	එම	එම	1	1	35	
සිතියම 2,985. ගම—පරවල්ල.							
2271	එගොඩකුඹුර	මොහොට්ටුරගේ පෙහන්චියා සහ තවත්	කුඩුර	0	3	29	
2274	දෙල්කඳුරකැලේ කවිවිය	රජසන්නක	ඕවිට	1	0	21	
2284	මහවත්තෙදෙනියගල ප්‍රකාරකවිවිය	රජසන්නක	දෙනිය	1	2	30	

කො.	ඉඩමේ නම.	අයිතියම කියන්නා.	අන්දම.	මහල. අ. රු. ප.	අක්කර ග්. රු.
2286	දිගකිකුල්ගොඩපාරලක කවචිය	එම	කැලය, විකුනන්ට මේ, පි. ඩබ්ලිව්. ඩී. දෙපාර්ත මේන්තුමේ	1 3 23	—
2288	කුණුවෙරියාගොඩකැලේ	එම	කැලය	3 1 0	20
2288½	එම	එම	එම	1 3 6	20
2288¾	එම	එම	එම	0 1 2	20
4923	මොණරඇඳුගලමේන	සීතියම 3,170. ගම—හොරවල.	කැලය	10 0 20	20
4924	හිරහන්ගොඩකැලේ	එම	එම	5 1 30	20
4932	අමගහකුඹුරේපිටකවචිය	එම	දෙහිය	0 1 16	10
11745	අචාරිගොඩලන්ද	රජසන්නක සහ කුඹුකම මාහිරිස්	දෙහිය	0 0 12	10
11746	එම	රජසන්නක සහ අචාරිගේ පුත්තනසිඳේ	කැලය	5 1 25	25
11747	එම	රජසන්නක සහ අචාරිගේ ජීවත්ගොඩ	මන්න	0 1 24	20

පිහිටා තිබෙන්නේ රයිගම්කෝරලේ කුඹුකමපන්නමය.
 * නොමිමර 11925 කවචිය මිහිරන් හැරීමේ බල නැතුව අක්කරයක් රුපියල් 75 බැගින්ද, මිහිරන් හැරීමේ බලය ඇතුව අක්කරයක් රුපියල් 500 බැගින්ද විකුනන්ට ලැබේ.
 මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේමර්පනරල්ලන්නාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කවචිය පිට කුඹුකම අභිමුඛවේ ලපඵපන්නලන්නාන්සේගෙන්ද දනගත හැකිවේ.

ගැරැහර උතුමානවනන්සේගේ අභ්‍යවලය,
 අර්. ඩබ්ලිව්. අයිවර්ස්,
 වැඩබලන මහාසභකාරිස් ඒමක.

No. 1,423, w. p. Colonial Secretary's Office, Colombo, August 20, 1902.

ON Saturday, October 4, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at the Hanwella Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
Preliminary plan 11,386. Situation—Meda pattu of Hewagam korale. Claimant—Crown.						
11949	Maduluwawa	Millagahawatta	Encroachment	2	2 24	50
				Claimant—W. Davith Appu and others.		
11950	Maduluwawa	Millagahawatta	Cocoanut 9 to 25 years old	0	1 7	50
				Claimant—Crown.		
11951	Maduluwawa	Millagahalanda	Jungle	0	1 33	20
				Claimant—W. Davith Appu and others.		
11952	Maduluwawa	Millagahalanda	Cocoanut 10 to 20 years old	0	0 34	50
				Claimant—Crown.		
11953	Maduluwawa	Millagahlanda	Encroachment	0	3 26	50
				Claimant—W. Davith Appu and others.		
11954	Maduluwawa	Millagahalanda	Cocoanut 10 to 35 years old	0	1 31	50
				Claimant—Crown.		
11955	Do.	Kandabodalanda	Encroachment	2	0 6	50
11956	Do.	do.	do.	1	0 26	25
11957	Do.	do.	Jungle	3	2 11	20
11958	Do.	do.	do.	2	2 16	20
R 815	Do.	Egodaellelenda	do.	0	3 33	20
11959	Do.	do.	do.	3	0 6	20
11960	Do.	Kandabodalanda	do.	3	0 22	20
Preliminary plan 4,737. Situation—Meda pattu of Hewagam korale. Claimant—Crown.						
1505	Arukhatta	Alubogahalanda	Forty cocoanut trees 8 to 18 years old on a small portion of this land	5	3 13	25
1506	Do.	do.	Chena	3	3 14	25
Preliminary plan 11,411. Situation—Meda pattu of Hewagam korale. Claimant—Crown.						
12036	Pinnawala	Kandevilalanda	Jungle	3	1 4	20
12037	Do.	Kandevilakumburewanata	Encroachment by P. Mangris	0	1 2	30
12038	Do.	Kandevilakumburillewa	Threshing floor (reservation)	0	0 16	—
12039	Do.	Kandewilakumbura	Encroachment by P. Mangris	0	0 26	50
Preliminary plan 11,440. Situation—Udugaha pattu of Hewagam korale. Claimant—Crown.						
12172	Puwakpitiya	Medakanattehena	Encroachment	0	0 27	50
12173	Do.	do.	do.	0	0 10	50
12174	Do.	do.	Jungle	2	1 12	30
12175	Do.	do.	Encroachment	0	2 27	50
Preliminary plan 11,415. Situation—Meda pattu of Hewagam korale. Claimant—Crown.						
12044	Yatawatura	Ainwetenegodella	Jungle	9	1 0	25

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,
 R. W. IEVERS,
 Acting Colonial Secretary

No. 1,423, W. P.

වර්ෂ 1902 ක්වු අගෝස්තු මස 20 වෙනි දින කොළඹ මහසෙනසුනාධිපතිවරයාගේ කන්තෝරුවේදී.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩු විචිත්තලයකට අයත් වූ මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහ තනි ඉඩම් ආණ්ඩුවේ නිලධාරීන්ට ප්‍රකාරයට වර්ෂ 1902 ක්වු ඔක්තෝබර් මස 4 වෙනි දින වූ දෙනසුරු දවල් 12ට ගත්වැල්ලේ ආදායමෙහි වෙන්දේසිකර විකුණුවට නොගොස් තිබියදී දෙවැනි වෙන්දේසියට ඇත.

අංක.	සිතියම	පිහිටීම	භූමිමාලිකා	භූමි—මාදුළුවාව.	මහත.	සක මිල.
11949	සිතියම 11,386.	පිහිටීම සේවාගම්කෝරළේ මැදපත්තුව.	ආණ්ඩුව	වැඩිපුර අල්ලාගත් ඉඩම	2 2 24	50
11950	ඉඩම නම.	අයිතිකම් කියවිය.	ව. දැවිත්අල්ල සහ තවත්	අවරුදු 9 හිට 25 දක්වා වස සොල්	0 1 7	50
11951	මිලිලතලය	ආණ්ඩුව	ආණ්ඩුව	කැලේ	0 1 33	15
11952	ඉඩම	ව. දැවිත්අල්ල සහ තවත්	ව. දැවිත්අල්ල සහ තවත්	අවරුදු 10 හිට 20 දක්වා වස සොල්	0 0 34	50
11953	ඉඩම	ආණ්ඩුව	ආණ්ඩුව	වැඩිපුර අල්ලාගත් ඉඩම	0 3 26	50
11954	ඉඩම	ව. දැවිත්අල්ල සහ තවත්	ව. දැවිත්අල්ල සහ තවත්	අවරුදු 10 හිට 35 දක්වා වස සොල්	0 1 31	50
11955	කන්දබොඩලය	ආණ්ඩුව	ආණ්ඩුව	වැඩිපුර අල්ලාගත් ඉඩම	2 0 6	25
11956	ඉඩම	ඉඩම	ඉඩම	ඉඩම	1 0 26	25
11957	ඉඩම	ඉඩම	ඉඩම	කැලේ	3 2 11	20
11958	ඉඩම	ඉඩම	ඉඩම	ඉඩම	2 2 16	20
R 815	එකොටුවැල්ලේ ලය	ඉඩම	ඉඩම	ඉඩම	0 3 33	20
11959	ඉඩම	ඉඩම	ඉඩම	ඉඩම	3 0 6	20
11960	කන්දබොඩලය	ඉඩම	ඉඩම	ඉඩම	3 0 22	20
1505	සිතියම 4,737.	පිහිටීම සේවාගම්කෝරළේ මැදපත්තුව.	ආණ්ඩුව	වැඩිපුර අල්ලාගත් ඉඩම, අවරුදු 8 හිට 18 දක්වා වස සොල්	5 3 13	25
1506	ඉඩම	ඉඩම	ඉඩම	සේන	3 3 14	25
12036	සිතියම 11,411.	පිහිටීම සේවාගම්කෝරළේ මැදපත්තුව.	ආණ්ඩුව	කැලේ	3 1 4	20
12037	කන්දේවිලකුඹුර වනාන්තර	ඉඩම	ඉඩම	ස. මානග්‍රිස් විසින් වැඩිපුර අල්ලාගත් ඉඩම	0 1 2	30
12038	කන්දේවිලකුඹුර විල්ලාව	ඉඩම	ඉඩම	කලික (ඉතුරුකර තිබෙන ඉඩම)	0 0 16	—
12039	කන්දේවිලකුඹුර	ඉඩම	ඉඩම	ස. මානග්‍රිස් විසින් වැඩිපුර අල්ලාගත් ඉඩම	0 0 26	50
12172	සිතියම 11,440.	පිහිටීම සේවාගම්කෝරළේ මැදපත්තුව.	ආණ්ඩුව	වැඩිපුර අල්ලාගත් ඉඩම	0 0 27	50
12173	ඉඩම	ඉඩම	ඉඩම	ඉඩම	0 0 10	50
12174	ඉඩම	ඉඩම	ඉඩම	කැලේ	2 1 12	30
12175	ඉඩම	ඉඩම	ඉඩම	වැඩිපුර අල්ලාගත් ඉඩම	0 2 27	50
12044	සිතියම 11,415.	පිහිටීම සේවාගම්කෝරළේ මැදපත්තුව.	අයිතිකරුගේ	කැලේ	9 1 0	25

මෙම ඉඩම් ගැණ වැඩිපුර තොරණ කරුවන්ගේ සහයකින්, විකිණීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩු විචිත්තලයකට අයත් වූ මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහ තනි ඉඩම් ආණ්ඩුවේ නිලධාරීන්ට ප්‍රකාරයට වර්ෂ 1902 ක්වු ඔක්තෝබර් මස 4 වෙනි දින වූ දෙනසුරු දවල් 12ට ගත්වැල්ලේ ආදායමෙහි වෙන්දේසිකර විකුණුවට නොගොස් තිබියදී දෙවැනි වෙන්දේසියට ඇත.

ගරුකර උතුරුකරයකට අයත්වන ආඥාලය,
ආර්. ඩබ්ලිව්. ලීවර්ස්,
වැඩිපුර මහසෙනසුනාධිපතිවරයාගේ.

LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 1,887, C. P.

Colonial Secretary's Office,
Colombo, August 11, 1902.

ON Thursday, September 18, 1902, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his office in Kandy, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Uda Dumbara division of the Kandy District of the Central Province.

Lot.	Village.	Preliminary plan 3,911.	Name of Land.	Description.	Extent.
10631	Rethiyagama		Diyanillawatta	Chena	A. R. P. 2 1 37

Upset price,—Rs. 25 per acre.
Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy.

By His Excellency's command,
R. W. LEVERS,
Acting Colonial Secretary.

No. 1,887, C. P.

වෂ් 1902 ක්වු අගෝස්තු මස 11 වෙනි දින කොළඹ මහසෙනසායව්ස්ථානයේදී කඩකෝරුවෙහිදී.

මහලු දිසාවේ ගෞරවනීයවූ ඒජන්තරාජ්‍යාන්තේ විසින් වෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වෂ් 1902 ක්වු සැප්තැම්බ්‍ර මස 18 වෙනි ගුරුදින දවල් 12ට මහලු වර් කඩවෙහිදීදී වෙන්දේසිකර විකුණන්නට ගෙදෙනවා ඇත.

මහලු දිසාවේ මහලු වර පලාතේ උඩදුම්බර කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි. සිතියම 3,911. අයිතියම කියන්න:—ආණ්ඩුව.

කො.	නම.	ඉඩමේ නම.	අන්දම.	මහත.
10631	ජේවිගම	දිගතිල්ලේ වත්ත	හෙත	අ. රු. ප. 2 1 37
අක්කරකක් රුපියල් (25) විසිපහේ හිටි පටන්ගැනී විකුණන්නට ගෙදේ.				
මේ ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේඤ්චකරුල්ලන්තාන්තේදී දැනගන්නට ගැනීමට ඇර විනිනිමේ මේ කොන්දේසි ගැණ කොරතුරු විවෘත දිසාවේ ගෞරවනීයවූ ආණ්ඩුවේ ඒජන්තරාජ්‍යාන්තේ දැනගත ගැනීමේ.				

ගරුකර උතුමානන්වතන්තේදී ආඥාවලය,
ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,
වැඩබලන මහසෙනසායව්ස් මහත.

LAND SALES IN THE NORTHERN PROVINCE.

No. 388, N. P. Colonial Secretary's Office, Colombo, August 8, 1902.

ON Wednesday, September 24, 1902, at 12 noon, the Assistant Government Agent for the Mullaitivu District will put up to auction, at his office in Mullaitivu, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

One hundred and five allotments of land situated in the Maritime pattus division of the Mullaitivu District of the Northern Province.

Preliminary plan 1,745. Village—Mullaitivu. Claimant—Crown. Extent.

Lot.	Name of Applicant.	Description.	A. R. P.
6662	—	Jungle	0 3 21
6663	—	do.	1 0 18
6666	—	do.	1 0 11
6667	—	do.	1 0 4
6668	—	do.	1 1 17
6669	—	do.	1 0 21
6672	—	do.	1 0 4
6673	—	do.	1 2 0
6674	—	do.	1 2 22
6675	—	do.	1 0 11
6678	—	do.	1 0 8
6679	—	do.	1 2 29
6680	—	do.	1 2 14
6681	—	do.	1 0 7
6683	—	do.	0 3 37
6684	—	do.	1 0 7
6685	—	do.	1 1 29
6686	—	do.	1 1 17
6687	—	do.	1 0 14
6688	—	do.	1 0 2
6689	—	do.	1 0 0
6690	—	do.	1 0 10
6691	—	do.	1 0 14
6692	—	do.	1 0 30
6693	—	do.	1 0 10
6694	—	do.	1 0 0
6695	—	do.	1 0 4
6696	—	do.	1 2 0
6697	—	do.	1 2 23
6698	—	do.	1 2 31
6705	—	do.	1 0 21
6706	—	do.	0 3 31
6709	—	do.	1 2 5

Lot.	Name of Applicant.	Description.	Extent. A. R. P.
6715	—	Jungle	1 2 26
6718	—	do.	0 2 4
6719	—	do.	1 0 0
6720	—	do.	1 2 15
6721	—	do.	1 1 32
6722	—	do.	1 0 4
6725	—	do.	1 0 0
6726	—	do.	1 1 7
6732	—	do.	1 0 29
6733	—	do.	1 0 0
6736	—	do.	1 0 0
6737	—	do.	1 0 16
6738	—	do.	0 3 30
6739	—	do.	1 0 0
6741	—	do.	1 0 4
6744	—	do.	0 3 11
6745	—	do.	0 3 26
6746	—	do.	1 2 2
6747	—	do.	1 0 11
6748	—	do.	1 0 21
6749	—	do.	1 1 36
6750	—	do.	0 3 37
6753	—	do.	0 3 33
6754	—	do.	1 1 24
6755	—	do.	1 0 39
6756	—	do.	1 2 3
6757	—	do.	1 2 17
6758	—	do.	1 0 39
6761	—	do.	0 3 9
6762	—	do.	1 0 6
6763	—	do.	1 0 22
6764	—	do.	0 3 29
6765	—	do.	0 3 13
6766	—	do.	0 3 27
6767	—	do.	1 0 0
6768	—	do.	1 0 24
6769	—	do.	1 0 0
6770	—	do.	0 3 22
6771	—	do.	0 3 18
6772	—	do.	0 3 36
6773	—	do.	1 0 5
6774	—	do.	1 3 16
6775	—	do.	1 1 35
6776	—	do.	0 1 23
6778	—	do.	0 2 5
6779	—	do.	0 2 2

Lot.	Name of Applicant.	Description.	Extent. A. R. P.
6780	—	do.	0 3 39
6781	—	do.	0 3 37
6783	—	do.	1 3 7
Preliminary plan 2,571. Village—Mulliyavalan			
9191	Muttar Sinnakkudi	Jungle	0 3 29
Preliminary plan 2,585. Village—Mullaittivu			
9233	Veerakattiyar Kantapan	Open sandy jungle	1 2 10
9234	Velu Sinnattampi	do.	1 2 10
9235	Santia Swani	do.	0 3 27
9236	—	do.	1 3 36
9237	Sinnachchi, wife of Sinnattampi	do.	1 3 30
9238	Yakko Chelliah	do.	1 0 32
9239	Santia Peturu	do.	0 3 7
9240	—	do.	0 2 14
9241	Savarimuttu Peturu	do.	0 3 11
9242	Tandavi Nakanati	do.	1 1 26

Preliminary plan 2,586. Village—Iyankankulam.			
9243	Kantappar Sinnappa and others	Jungle fit for paddy	3 3 31
9244	Kumari Arumukam	do.	6 2 26
9245	—	do.	4 1 10
9246	Tampar Murukan	do.	4 2 31
9247	Mappanar Suppar	do.	7 3 34

Preliminary plan 2,587. Village—Putukkudiyiruppu.			
9248	Mikel Madatti and others	Jungle fit for paddy	10 0 6
9250	Gabriel Vaitti	do.	4 3 37
9251	Velayutar Vinasittampi	do.	25 0 0
9253	Kantar Kasi and others	do.	14 1 36
9254	Soosai Sebatheesu and others	do.	3 3 33

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Mullaittivu.

By His Excellency's command,
R. W. LEVERS,
Acting Colonial Secretary.

No. 388, N. P. கொ. சக்கிந்ததார் ஆபிசில்,
கொழும்பு, 1902 ம் வரு ஆவணம் 8 ந்து.

1902 ம் ஆண்டு புரட்டாசிடமாத 24 ந்திகதி முதல்
லைத்தீவில சன ஆபிசில முலைத்தீவ உதவி கவரண
மேந்து ஏசுந்றவர்களால இதனையிற் சொலலப்பட
ருசுகிற முடிசுகுரிய காணித் துணுகளை, அரசாட்ச
யாரால உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்த
ப்பிரகாரம், ஏலத்திற்குறி வந்தப்படு.

105 காணித்துணுகள், வட மாகாணத்தது முலை
சத்தீவ மலத்தீவினை கரை துரைப்பற்று டகுதியிலு
கக்கின்றது.

படம இலக்கம் 1,745.

குறிச்சி—முலைத்தீவு.

உரித்தாளர்—முடி.

விபாய—காடு.

விசாலம்.

இல.	கேள்விகாரணின பெயர்.	அ. மு. ப.
6662	—	0 3 21
6663	—	1 0 18
6666	—	1 0 11
6667	—	1 0 4
6668	—	1 1 17
6669	—	1 0 21
6672	—	1 0 4
6673	—	1 2 0
6674	—	1 2 22
6675	—	1 0 11
6678	—	1 0 8

இல.	கேள்விகாரணின பெயர்.	அ. மு. ப.
6679	—	1 2 29
6680	—	1 2 14
6681	—	1 0 7
6683	—	0 3 37
6684	—	1 0 7
6685	—	1 1 29
6686	—	1 1 17
6687	—	1 0 14
6688	—	1 0 2
6689	—	1 0 0
6690	—	1 0 10
6691	—	1 0 14
6692	—	1 0 30
6693	—	1 0 10
6694	—	1 0 0
6695	—	1 0 4
6696	—	1 2 0
6697	—	1 2 23
6698	—	1 2 31
6705	—	1 0 21
6706	—	0 3 31
6709	—	1 2 5
6715	—	1 2 26
6718	—	0 2 4
6719	—	1 0 0
6720	—	1 2 15
6721	—	1 1 32
6722	—	1 0 4
6725	—	1 0 0
6726	—	1 1 7
6732	—	1 0 29
6733	—	1 0 0
6736	—	1 0 0
6737	—	1 0 16
6738	—	0 3 30
6739	—	1 0 0
6741	—	1 0 4
6744	—	0 3 11
6745	—	0 3 26
6746	—	1 2 2
6747	—	1 0 11
6748	—	1 0 21
6749	—	1 1 36
6750	—	0 3 37
6753	—	0 3 33
6754	—	1 1 24
6755	—	1 0 39
6756	—	1 2 3
6757	—	1 2 17
6758	—	1 0 39
6761	—	0 3 9
6762	—	1 0 6
6763	—	1 0 22
6764	—	0 3 29
6765	—	0 3 13
6766	—	0 3 27
6767	—	1 0 0
6768	—	1 0 24
6769	—	1 0 0
6770	—	0 3 22
6771	—	0 3 18
6772	—	0 3 36
6773	—	1 0 5
6774	—	1 3 16
6775	—	1 1 38
6776	—	0 1 23
6778	—	0 2 5
6779	—	0 3 21
6780	—	0 3 39
6781	—	0 3 37
6783	—	1 3 7

இல.	கேள்விக்காரனின் பெயர்.	விவரம்.	அ. மு. ப.
9191	பட்டம் இலக்கம் 2,571. குறிச்சி—முள்ளியவளை. முத்தா சிணைக்குடம்	பட்டம் இலக்கம் 2,585. குறிச்சி—முல்லைத்தீவு. வீவரம்—வெளியான மணற்கார்.	0 3 29
9233	வீரகத்தியா கந்தப்பன்		1 2 10
9234	வேலு சிணைத்தம்பி		1 2 10
9235	சந்தியா சுவாணி		0 3 27
9236	—		1 3 36
9237	சிணைத்தம்பி பெணை சிணை		
	சூசீ		1 3 30
9238	யக்கோ செலையர்		1 0 32
9239	சந்தியாபேதுறு		0 3 7
9240	—		0 2 14
9241	சுவரிமுத்து பேதுறு		0 3 11
9242	தாண்டலி நாக்குதி		1 1 26
	பட்டம் இலக்கம் 2,586. குறிச்சி—இயங்குகுளம். வீவரம்—வயலுக்குத்தஞ்சை கார்.		
9243	கந்தப்பர் சிணைப்பாவும்		
	மறுபேரும்		3 3 31
9244	குமாரி நுழுகம்		6 2 26

இல.	கேள்விக்காரனின் பெயர்.	விவரம்.	அ. மு. ப.
9245	—		4 1 10
9246	தம்பர் முருகன்		4 2 31
9247	மாப்பாணா சுப்பர்		7 3 36
	பட்டம் இலக்கம் 2,587. குறிச்சி—புது கருடியிருப்பு. மிகேல மடத்தியும் மறு		
9248	பேரும்		10 0 6
9250	சுவரியெல வயித்தி		4 3 37
9251	வேலாயுதா மினுசித்தம்பி		
	மறுபேரும்		25 0 6
9253	சந்தர் காசியும் மறுபேரும்		14 1 36
9254	சூசை செபதேசுவம் மறு		
	பேரும்		3 3 33
	பாணிப்புலிவை ஏக்கா ஒன்றுக்கு ரூபா 10.		

இக்காணிக்களைப்பற்றிய மேலதிகமான விவரம்
செர்வேயர் ஜெனரலுக்குரிய அலுவலகத்திலும், கந்தப்பர்
வின் கொத்திசைப்பற்றி முல்லைத்தீவு உதவி ஏசுந்
துரையிடத்திலும் கேட்டி அறிந்துகொள்ளவாய்
மகோத்தமா அவர்களினது கட்டளையின்படி,
ஆர். டபிள்யூ. ஜென்
இராசாங்க விவிரின வேலைப்பாப்ப

No. 389, N. P.

Colonial Secretary's Office
Colombo, August 8, 1902

ON Monday, September 15, 1902, at 12 o'clock noon, the Assistant Government Agent for the Mullaitivu District will put up to auction, at his office in Vavuniya, the under-mentioned portions of Crown Land, on terms authorized by Government.

Five allotments of land situated in the Vavuniya south division of the Mullaitivu District of the North Province.

Lot.	Village.	Preliminary plan 2,109. Name of Applicant.	Description.	Area.
7849	Nitchingar	Meerasaibu Vidane Asana Marikayar and another	Junglé	1 2 0
7852	Pulitharichehapuliyankulam	Preliminary plan 2,111. Madana Saibu Umerukatta	do.	5 0 0
7853	Do.	M. Usan Saibu	do.	4 0 0
7907	Irasentirankulam	Preliminary plan 2,140. Katirevelu Nakanati	Yarkadu	0 2 14
7847	Nelukkulam	Preliminary plan 2,107. Mailar Thamil	Waste land	0 2 21

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Mullaitivu.

By His Excellency's command,
R. W. IVERS,
Acting Colonial Secretary.

No. 389, N. P.

கொலோனியல் சர்க்கிற்றத்தார் ஆட்சி,
கொழும்பு, 1902 ம் ஆண்டு ஆகஸ்டின் 8 நாள்

1902 ம் ஆண்டு புரட்டாசிமாதம் 15 நாள் திங்கதி, வவுனியாவில் தன ஆபீசில் வட மாகாணத்தின் முல்லைத்தீவு மாவட்டத்தில் உதவி ஏசுந் துரைவாகளால் இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முழுகுரிய காணித்துறை அராசாட்சியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்குறி வீற்கப்படும். 5 காணித்துறைகள், வட மாகாணத்து முல்லைத்தீவு மாவட்டத்திலுள்ள வவுனியா தெற்குப் பகுதியில் உள்ளது.

இல.	குறிச்சி.	பிளான இலக்கம் 2,109. உரித்தாளர்—முடி	விவரம்	அ. மு. ப.
7849	நிற்சங்கா மருதங்குளம்	கேள்விக்காரனின் பெயர் மீராசாய்பு விதானை அசுமரக்காயர்	காடு	4 1 10
7852	புளித்தறிச்சபுளியங்குளம்	பிளான் இலக்கம் 2,111. மதஞ்சாய்பு உமறுகத்தா	காடு	5 0 0
7853	—	ம. உசன்சாய்பு	காடு	4 0 0
7907	இராசேந்திரங்குளம்	பிளான் இலக்கம் 2,140. கதிரவேலு நாகநாதி	யாக்காடு	0 2 14
7847	நெருக்குளம்	பிளான இலக்கம் 2,107. மயிலா தானிடேல்	தரவைநிலம்	0 2 21

பாணிப்புலிவை ஏக்கா ஒன்றுக்கு ரூபா 10.

இக்காணிக்களைப்பற்றிய மேலதிகமான விவரம் செர்வேயர் ஜெனரலுக்குரிய அலுவலகத்திலும், கந்தப்பர் வின் கொத்திசைப்பற்றி முல்லைத்தீவு அராசாட்சி உதவி ஏசுந் துரைவாகளிடமும் கேட்டறிந்துகொள்ளவாய் மகோத்தமா அவர்களினது கட்டளையின்படி,
ஆர். டபிள்யூ. ஜென்
இராசாங்க விவிரின வேலைப்பாப்ப

No. 390, N. P.

Colonial Secretary's Office,
Colombo, August 14, 1902.

On Saturday, September 27, 1902, at 12 o'clock noon, the Assistant Government Agent for the Mullaitivu District will put up to auction, at his office in Mullaitivu, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-nine allotments of land situated in the Maritime pattus and Vavuniya north division of the Mullaitivu District of the Northern Province.

Lot.	Village.	Preliminary plan 2,437. Claimant—R. Fernando. Name of Applicant.	Description.	Extent. A. R. P.
D 229	Chilavattai	— Claimant—Paulu Perera.	Cocoonut garden	0 0 3
E 229	Chilavattai	—	do.	0 0 8
F 229	Do.	—	do.	0 0 4
8848	Chilavattai	Claimant—Crown. Rt. Rev. Dr. Henry Joulain, O.M.I.	Grass land	0 1 5
8852	Do.	do.	Jungle	0 1 10
9321	Kunchukodalikkallu	Preliminary plan 2,603. Claimant—Crown. Salati Nallatampi	Jungle	2 1 32
9322	Do.	Vetaraniyar Vallipuram	do.	5 3 25
9323	Do.	Sanmukam Elaiyatampi	do.	3 3 21
9324	Do.	Saravanai Kartikesu	do.	5 0 18
5694	Taddamalai	Preliminary plan 1,505. Claimant—Crown. Katirkamar Kartikesu	Jungle	6 1 20
9294	Kalikkadu	Preliminary plan 2,598. Claimant—Crown. Vaittilinkam Chuppar	Jungle	6 1 8
9296	Do.	Pootar Kantar and another	do.	5 1 9
9298	Do.	Tampar Arumukam	do.	5 0 4
9300	Mullivaikkal	Preliminary plan 2,599. Claimant—Crown. Katiravelu Muttaiyah	Open sandy jungle	1 2 5
9301	Mullivalai	Preliminary plan 2,600. Claimant—Crown. Kumari Arumukam	Jungle	1 0 20
9303	Do.	Pandari Minasi	do.	1 0 27
9304	Do.	Aiyampillai Veluppillai	do.	1 1 2
9305	Mullaitivu	Preliminary plan 2,601. Claimant—Crown. Arumukam Veluppillai	Jungle	2 3 0
9306	Do.	V. Murukappan	do.	0 1 0
9307	Chilavattai	Preliminary plan 2,602. Claimant—Crown. Antoni Mariampillai	Jungle	1 0 14
9308	Do.	Katiramar Mariyampillai	Palmirah trees	0 1 8
9310	Do.	do.	Waste land	0 1 14
9311	Do.	St. Anna's Church	School, &c.	0 1 0
9312	Do.	Sankari Savarimuttu	Jungle	3 0 20
9313	Do.	Kanapati Kumaru	do.	1 1 4
9315	Do.	Velayutar Sadaiyar	do.	1 1 38
9317	Do.	Vaitti Chuppar	do.	1 2 13
9319	Do.	Santiya Kanakan	do.	1 3 7
9320	Do.	Ramar Sankari	do.	0 1 10

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Mullaitivu.

By His Excellency's command,

R. W. IEVERS,
Acting Colonial Secretary.

No. 390, N. P.

கொலோனியல் சர்க்கிற்றத்தார் ஆபிசில்,
கொழும்பு, 1902 ம் ஆண்டு ஆகஸ்ட் 14 ந் உ.

1902 ம் ஆண்டு புரட்டாசிமாதம் 27 ந் திகதி, முலலைத்தீவில் தன ஆபிசில் வட மாகாணத்து முலலைத் தீவு கவற்ணமேந்து உதவி ஏசுநாறவர்களால் இந்நையிற சொல்லப்படடிருககிற முடிக்குரிய காணத்தணை கண், அசாட்சியாரால் உதவாவுண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்குறி வீற்கப்படும.

29 காணத்தணைகள், வட மாகாணத்து முலலைத்தீவு டிஸ்திரிக்டின் கணாதுறைப்பறறு வவுனியா வடக்குப் பகுதியிலிருக்கின்றது.

பின்னர் இலக்கம் 2,437.

உரித்தாளி—ஆ. பறநாந்து.

இல.	குறிச்சி.	கேள்விகாரானினை பெயர்.	வீபா.ம்.	விசாலம். ஏ. மா. ப.
D 229	சிலாவத்தை	— உரித்தாளி—பவுலு பெரேரா.	தெனனந்தோட்டம்	0 0 3
E 229	ஓடி	—	ஓடி	0 0 8
F 229	ஓடி	—	ஓடி	0 0 4
8848	ஓடி	உரித்தாளி—முடி. மகா சுவரன்ட் ஜூலேயின் மேற றாணியார்	புந்தரை காடு	0 1 5
8852	ஓடி	ஓடி	காடு	0 1 10

இல.	சூழிச்சி.	கேள்விகாரானின் பெயர்.	விபம்.	வீசாலம. ஏ. நா. ப.
பிளான் இலக்கம் 2,603. உரித்தாளி—மு.				
9321	குளுக்க கோடாலிக்	சலதி தலலதம்பி	காடு	2 1 32
9322	கலலு	வேதாரணியா வலலிபுரம்	காடு	5 3 25
9323	செடி	சண்முகம் இலையதம்பி	காடு	3 3 21
9324	செடி	சாவணை கர்த்திகேசு	காடு	5 0 18
பிளான் இலக்கம் 1,505.				
5694	தட்டாமலை	கதிரகாமா கர்த்திகேசு	காடு	6 1 20
பிளான் இலக்கம் 2,598.				
9294	களிக்காடு	வைத்திலிங்கம் சுப்பா	காடு	6 1 6
9296	செடி	பூகா கந்தரும் வேறெருவனும	காடு	5 1 9
9298	செடி	சுப்பா ஆறுமுகம்	காடு	5 0 4
பிளான் இலக்கம் 2,599.				
9300	முள்ளிவாய்க்கால	கதிரவேலு முத்தையா	மணற்காடு	1 2 5
பிளான் இலக்கம் 2,600.				
9301	முள்ளியவளை	சூமாரி ஆறுமுகம்	காடு	1 0 20
9303	செடி	பண்டாரி மினாசி	காடு	1 0 27
9304	செடி	அய்யம்பிள்ளை வேலுப்பிள்ளை	காடு	1 1 5
பிளான் இலக்கம் 2,601.				
9305	முல்லைத்தீவு	ஆறுமுகம் வேலுப்பிள்ளை	காடு	2 3 0
9306	செடி	க. முருகப்பன்	காடு	0 1 0
பிளான் இலக்கம் 2,602.				
9307	சீலாவத்தை	அந்தோனி மரியாமபிள்ளை	காடு	1 0 14
9308	செடி	கதிராமண மரியாமபிள்ளை	பனைவனவு	0 1 6
9310	செடி	செடி	தரவை நிலம்	0 1 14
9311	செடி	சந்தனமாதாவின கோவில்	பள்ளிக்கட்டம் முதலியன	0 1 6
9312	செடி	சங்கரி சுவரிமுத்து	காடு	3 0 20
9313	செடி	கணபதி குமாரு	காடு	1 1 4
9315	செடி	வேலாயுதா சண்டயா	காடு	1 1 38
9317	செடி	வயித்தி சுப்பா	காடு	1 2 43
9319	செடி	சந்திரயா கணகன்	காடு	1 3 7
9320	செடி	இராமா சங்கரி	காடு	0 1 10

பாணிப்பு விலை ஏக்கா ஒன்றுக்கு ரூபா 10.

இக்காணிகளைப்பற்றிய மேலதிகமான விபாக்கள் சோலையா ஜெனரல்தாரை அவர்களிடத்திலும் விற்பனையின் கொந்தீசுகளைப்பற்றி முல்லைத்தீவு அரசாட்சி உதவி சேன்றத்தாரை அவர்களிடத்திலும் கேட்டறிந்தகொள்ளலாம்.

மகோத்தமர் அவர்களினத கட்டளையின்படி,

ஆர். டவ்ளியு. ஐயொலு,
இராசங்க வீத்தரின வேலைபார்ப்பவர்.

No. 391, N. P.

Colonial Secretary's Office,
Colombo, August 14, 1902.

ON Saturday, September 27, 1902, at 12 noon, the Assistant Government Agent for the Mullaitivu District will put up to auction, at his office in Mullaitivu, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Three allotments of land situated in the Maritime pattu division of the Mullaitivu District of the Northern Province.

Lot.	Village.	Preliminary plan 2,437. Claimant—Crown. Name of Applicant.	Description.	Extent A. R. P.
8840	Chilavattai	Rt. Rev. Dr. Henry Joulain, O.M.I.	Jungle	289 5 9
8846	Do.	do.	do.	345 0 21
8849	Do.	do.	do.	314 3 27

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and the conditions of sale from the Assistant Government Agent, Mullaitivu.

By His Excellency's command,

R. W. LEVER,
Acting Colonial Secretary.

No. 391, N. P.

கொலோனியல் சர்க்கிற்றத்தார் ஆபிசில்,
கொழும்பு, 1902 ம் ஆண்டு ஆவணிமீ 14 ந் உ.

1902 ம் ஆண்டு புரட்டாசிமாதம் 27 ந் திகதி, மத்தியானம் 12 மணிக்கு முல்லைத்தீவில் தன ஆபிசில் வட மாகாணத்த உதவி கவர்ணமேந்து ஏசன்றவர்களால் இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிக்குரிய காணித்துண்டுகளை, அரசாட்சியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்குறி விற்கப்படும.

3 காணித்துண்டுகள், வட மாகாணத்த முல்லைத்தீவு டிஸ்திரிக்டின் கரைதறைப்பற்றுப் பகுதியிலிருக்கின்றது.

பிளான இலக்கம் 2,437.

இல.	குறிச்சி.	உரித்தாளி—முடிக்குரியது. கேள்விக்காரனின் பெயர்.	விபரம்.	விசாலம் ஏ. மு. ப.
8840	சிலாவத்தை	கனந்தங்கிய தென்றி ஜூலேன் விசுப்பாண்டவர்	காடு	239 3 0
8846	ஹை	ஹை	காடு	345 0 21
8849	ஹை	ஹை	காடு	314 3 27

பாணிப்பு விலை ஏக்கர் ஒன்றுக்கு ரூபா 10.

இக்காணிகளைப்பற்றிய மேலதனமான விபரங்கள் சேர்வையர் ஜெனரல் துரை அவர்களிடத்திலும் விற்பனவின் கொந்தீசைப்பற்றி முல்லைத்தீவு உதவி ஏசன்றுத்துரை அவர்களிடத்திலும் அறிந்துகொள்ளலாம்.

மகேரதமர் அவர்களினது கட்டளையின்படி,

ஆர். டப்பிள்யூ. ஐவேன்ஸ்,
இராசாங்க விநிதரினது வேலைபார்ப்பவர்.

No. 392, N. P.

Colonial Secretary's Office,
Colombo, August 14, 1902.

ON Wednesday, September 24, 1902, at 12 o'clock noon, the Government Agent for the Northern Province will put up to auction, at his office in Jaffna, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifteen allotments of land situated in the Punakari, &c., division of the Jaffna District of the Northern Province.

Preliminary plan 2,607. Claimant—Crown.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.			Upset Price
				A.	R.	P.	per Acre. Rs.
9336	Veddukadu	Dr. M. Candiah	Young cocoanut plants	0	1	2	25
9337	Do.	C. N. Somasundram	Waste	5	2	30	10
Preliminary plan 2,590.							
9262	Karnawai	K. Kandan	Waste land	10	3	24	15
Preliminary plan 2,592.							
9270	Karnawai	V. Elyatamby	Waste land	28	1	24	15
9271	Do.	K. Supperamaniam	do.	3	1	24	15
9272	Do.	do.	do.	8	3	24	15
9273	Do.	K. Kuddyan	do.	11	3	4	15
Preliminary plan 22.							
278½	Sarasalai	K. Veeragatty	Waste land	5	2	26	10
Preliminary plan 2,591.							
9263	Kudattanai	R. Kanthappu	Scrub and sandy	2	1	4	10
9264	Do.	V. Sinnar	do.	2	0	28	10
9265	Do.	K. Maruthynar	Scrub jungle	12	2	22	10
9266	Do.	S. Kanagasapai	do.	11	1	20	10
Preliminary plan 2,606.							
9335	Uduttarai	M. Anantar	Scrub jungle	13	0	34	10
Preliminary plan 1,229.							
4070	Nagorcoil	M. Anantar	Tank	0	0	35	10
Preliminary plan 2,591.							
9267	Kudattanai	M. Anantar	Cocoanut plants	0	0	30	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Jaffna.

By His Excellency's command,

R. W. IEVERS,
Acting Colonial Secretary.

No. 392, N. P.

கொலோனியல் சுகநிந்தார ஆட்சியல்,
கொழும்பு, 1902 ம் ஆகஸ்டின் 14-ந் திகதி.

1902 ம் ஆண்டு புரட்டாசிமாதம் 24-ந் திகதி புதன்கிழமை மத்தியானம் தன் ஆட்சியில் வட மாகாணத்து கவற்றணமேந்து ஏசுந்றவாகனால இதனைடியிற் சொலைப்படடிருககிற முடிசுகுரிய காணித்துண்டுகளை, அரசாட்சியாரால் உத்தரவுபண்ணப்படிருககும் பொருத்தப்பிரகாரம் ஏதெதிற்குறி விந்கப்படும.

15 காணித்துண்டுகள், வட மாகாணத்து யாழ்ப்பாண டிஸ்திரிக்டின் பூநகரியிலும் மறுபுகியிலும் மிருககினறது.

பிளான இலககம் 2,607. உரிததாளி—முடி.

இலககம்.	குறிச்சி.	கேள்விக்காரனின் பெயர்.	வீபரம்.	பரணிப்புவிடம்		
				அ. ம. ப.	சு.	
9336	வெடிககாடு	டாக்டுத்தர் கந்தையா	தெனனமபிள்ளை	0	1 2	25
9337	ஓடி	த. சோமசுந்தரம்	சரிசு	5	2 30	10
பிளான இலககம் 2,590.						
9262	காணவாய்	சு. கந்தன	வெளிநிலம்	10	3 24	15
பிளான இலககம் 2,592.						
9270	ஓடி	வ. இளையதம்பி	வெளிநிலம்	28	1 24	15
9271	ஓடி	ச. சப்பிரமணியம்	ஓடி	3	1 24	15
9272	ஓடி	ஓடி	ஓடி	8	3 24	15
9273	ஓடி	க. குடடியன்	ஓடி	11	3 4	15
பிளான இலககம் 22.						
278½	சாசாலே	ச. வீரகத்தி	வெளிநிலம்	5	2 26	10
பிளான இலககம் 2,591.						
9263	குடத்தலை	இ. கந்தப்பு	பறுகும மணலும்	2	1 4	10
9264	ஓடி	வே. சினரூ	ஓடி	2	0 28	10
9265	ஓடி	கே. மருதையினூ	பறுகுக்காடு	12	2 22	10
9266	ஓடி	எஸ். கனகசபை	ஓடி	11	1 26	10
பிளான இலககம் 2,606.						
9335	உடுத்துறை	மா. ஆனந்தர்	பறுகுக்காடு	13	0 34	10
பிளான இலககம் 1,229.						
4070	நாகாகோயில்	—	குளம்	0	0 35	10
பிளான இலககம் 2,591.						
9267	குடத்தலை	—	தெனனமபிள்ளை	0	0 30	10

இக்காணிகளைப்பற்றிய மேலதனமான விபரங்கள் செர்லையர் ஜெனறல் துரை உவர்க்கிடத்திலுள்ள பனவின் கொந்திசைப்பற்றி யாழ்ப்பாணம் கவற்றணமேந்து ஏசுந்றவ துரையவாகனிடத்திலும் அறிந்தகொள்ளலாம்.

மகோத்தமர் அவர்க்கினறது கட்டணயின்படி,

ஆர். டபிளிடி, ஜகேர்ஸ்,

இராசாங்க லித்திரி வேலைபார்க்குகிறார்.

No. 393, N. P.

Colonial Secretary's Office,
Colombo, August 14, 1902.

ON Friday, September 19, 1902, at 10 o'clock, the Assistant Government Agent for the Mannar District, Northern Province, will put up to auction, at his office in Mannar, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seventy-five allotments of land situated in the Perunkalli pattu, &c., divisions of the Mannar District of the Northern Province

Perunkalli pattu.

Preliminary plan 1,275. Claimant—Crown.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.	
				A. R. P.	
4320	Attimoddai	Chinnatampi Viravaku	Scrub	3	3 38
4321	Do.	do.	do.	4	1 12
Preliminary plan 1,308. Claimant—Crown.					
4422	Vidattaltivu	N. Sultan Abdul Cader	Paddy field	2	1 30
Preliminary plan 1,309. Claimant—Crown.					
4425	Vidattaltivu	Udayar for Crown	Scrub	2	2 14
4426	Do.	do.	do.	5	1 16
Preliminary plan 1,848. Claimant—Crown.					
7082	Attimoddai	Iyampillai Vayiravi	Jungle fit for tobacco	0	3 38
Preliminary plan 1,985. Claimant—Crown.					
7571	Koitekulam	M. Chinnatampi	Waste land	2	0 7

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
		Preliminary plan 2,042. Claimant—Crown.		
7696	Vidattaltivu	Segu Meyatintampi	Open plain	2 3 4
		Preliminary plan 2,046. Claimant—Crown.		
7711	Vidattaltivu	Assena Neyna Levvai	Fit for tobacco	0 3 9
		Preliminary plan 2,266. Claimant—Crown.		
8328	Attimoddi	Virakatti Iyampillai	Tobacco	0 3 20
		Preliminary plan 2,439. Claimant—Crown.		
8854	Vidattaltivu	Segu Meyatintampi and Aliyar Vappu	Waste land	1 1 8
		Preliminary plan 2,531. Claimant—Crown.		
9046	Attimoddi	Nakamani Vinasitampi	Fit for paddy	2 0 23
		Preliminary plan 2,539. Claimant—Crown.		
9064	Vidattaltivu	A. N. Mohamatu Meyatin	Fit for tobacco	0 2 36
		Preliminary plan 1,789. Claimant—Crown.		
6937	Attimoddi	Vaikali Tamotari	Tobacco garden	1 1 0
		Preliminary plan 1,809. Claimant—Crown.		
4423	Vidattaltivu	Udayar for Crown.	Scrub	1 1 28
4424	Do.	do.	do	3 0 0
		Iluppaikadavai pattu.		
		Preliminary plan 1,846. Claimant—Crown.		
7073	Kaddadivayal	N. M. Matarusaibu	Fit for tobacco	9 1 2
		Preliminary plan 2,049. Claimant—Crown.		
7714	Vellankulam	K. Udayar Nakanather	High jungle	0 2 8
7715	Do.	do.	Tobacco garden	1 3 8
		Preliminary plan 2,054. Claimant—Crown.		
7721	Vellankulam	V. Kanapatipillai	Fit for tobacco	3 3 25
		Preliminary plan 508. Claimant—Crown.		
1711	Kannaddi	Murukar Kanapatipillai	Garden	1 1 5
		Preliminary plan 1,851. Claimant—Crown.		
7087	Kalliyadi	K. P. Atamvavapanikkan	Fit for tobacco	1 1 35
		Mantai south.		
		Preliminary plan 606. Claimant—Crown.		
2102	Mutalaikutti	A. Marisal	Scrub	1 2 31
		Mantai north.		
		Preliminary plan 1,277. Claimant—Crown.		
4325	Adampan	Tavitu Antonipillai	Scrub	0 3 14
		Preliminary plan 1,303. Claimant—Crown.		
4416	Alankulam	U. Mohaidin	Scrub	0 3 17
		Preliminary plan 2,361. Claimant—Crown.		
8576	Palaiperumalkadde	Vaity Parikari Santan	Jungle	0 0 16
8603	Do.	do.	do.	0 1 34
8604	Do.	do.	do.	0 0 16
8588	Do.	Santiago Marisal	do.	0 3 0
8607	Do.	do.	do.	0 0 32
8611	Do.	Philippa, widow of Chusai	do.	0 0 24
8623	Do.	do.	do.	1 1 36
8635	Do.	K. M. Kayittan	do.	1 0 4
		Preliminary plan 480. Claimant—Crown		
1670	Nedunkandal	M. Veluppillai	Waste	0 3 27
		Preliminary plan 2,596. Claimant—Crown.		
9290	Alkaddiveli	Pina Chena Meera Meyatin	Waste	1 2 33
9291	Do.	Swam Marian (encroachment)	Tobacco garden	0 0 8
		Preliminary plan 2,597. Claimant—Crown.		
9293	Chettukkulam	Susaipillai Don Philip	Jungle	3 1 38

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
Metkumulai.				
Preliminary plan 2,567. Claimant—Crown.				
9163	Palampiddi	Veeravaku Aiyampillai	Cleared forest	1 0 6
9166	Do.	Sitamparapillai Ponnampalam (encroachment)	Paddy field	0 0 10
9167	Do.	do. (encroachment)	do.	0 0 2
9168	Do.	Antoni Vayiramuttu (encroachment)	Native garden	0 0 4
6169	Do.	Muruker Kartikesu (encroachment)	do.	0 0 2
9170	Do.	Sivakami, widow of Arumukam (encroachment)	do.	0 0 20
91 71	Do.	do.	Paddy field	0 0 4
Nanaddan west.				
Preliminary plan 1,093. Claimant.—Crown.				
3665	Palaikkuli	M. Seemampillai Adigar for Government	Fit for paddy	4 1 34
3666	Kattankulam	do.	do.	2 3 26
Preliminary plan 1,094.				
3668	Pallankoddai	M. Semampillai Adigar for Government	Fit for paddy	1 2 27
Preliminary plan 1,253. Claimant—Crown.				
I 118	Pasikkulam	M. Seemampillai Adigar for Government	Dwelling compound	0 1 12
Preliminary plan 1,400. Claimant—Crown.				
4850	Vankalai	—	Waste	0 0 7
Preliminary plan 2,352. Claimant—Periyakaddaikadu villagers.				
L 215	Periyakaddaikadu	—	Field	1 0 20
Preliminary plan 2,353. Claimant—Attikuli villagers.				
M 215	Attikuli	M. Seemampillai Adiyar for Government	Field	0
Preliminary plan 2,367. Claimant—Crown.				
8663	Alavakkai	C. M. Ibrahimsaibu	Paddy	1 0
8670	Do.	do.	Suitable for compound	0 0
Preliminary plan 2,595. Claimant—Crown.				
9286	Nanaddan	Antoni Philippu Croos	Jungle	1 0 9
9288	Do.	Saviel Petiru Mark	do.	0 3 37
Musali north.				
Preliminary plan 903. Claimant—Crown.				
2760	Periyapullachchipotkeni	Seemampillai Adigar for Government	Waste land	1 1 20
Preliminary plan 1,259. Claimant—Crown.				
4131	Anthonimelinjikulam	Assistant Government Agent, Mannar	Waste land	38 0 19
Preliminary plan 1,413. Claimant—Crown.				
5003	Anthonimelinjikulam	Assistant Government Agent, Mannar	Waste land	2 1 35
5004	Sanjuvankulam	do.	do.	26 1 7
5005	Do.	do.	do.	2 3 30
5006	Do.	do.	do.	1 2 8
126	Do.	do.	Paddy field	11 2 1
Preliminary plan 2,594. Claimant—Crown.				
9278	Anthonimelinjikulam	Meeraneyna Nurukkappudayar	Waste	1 0 36
9280	Do.	Meeraneyna Narukkappudayar (encroachment)	Cocoanut garden	0 0 17
9281	Do.	do.	do.	0 0 38
9282	Do.	Meeraneyna Nurukkappudayar	do.	2 0 16
9283	Do.	Muttu Nurumuttu Asari and another	Waste	6 3 0
Musali south.				
Preliminary plan 1,623. Claimant—Crown.				
6121	Tondikkulam	—	Paddy field	0 2 24
6122	Do.	—	do.	0 2 35
Preliminary plan 1,418. Claimant—Crown.				
5089	Tompaddamutalikaddu	—	Waste	8 1 2

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		
				A.	R.	P.
		Mannar east.				
		Preliminary plan 2,605. Claimant—Crown.				
9328	Mannar town	Katramer Ambrose	Waste land	0	0	1-50
9329	Do.	Maria, wife of Denis	do.	0	2	2
9332	Do.	Susai Santiapillai	do.	0	3	34
9333	Do.	K. M. Mohamatu Kusim Marjkar	do.	0	0	25
9334	Do.	F. Bastiampillai	do.	0	0	2-65

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Mannar.

By His Excellency's command,

R. W. IEVERS,
Acting Colonial Secretary.

No. 393, N. P.

கொலோனியல் சர்க்கிற்றத்தாரா ஆபிசில்,
கொழும்பு, 1902 ம் (வந்த) ஆவணிமீ 14 ந் வ.

1902 ம ஆண்டு புரட்டாதிமாதம் 19 ந் திகதி மன்னாரில் தன ஆபிசில் வடமாகாணத்து மனரா உதவி கலந்ணமேந்து ஏசுநறவாகள் இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிக்குரிய காணித்துணைகளை, அரசாட்சி யாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்குறி விந்ரகப்படும்.

75 காணித்துணைகளை, வடமாகாணத்து மன்னாடி மலத்திற்குரிய பெருகளை முதவிய பகுதிகளிலிரு க்கின்றது.

இல.	குறிச்சி.	பட்டம் 1,275. பெருக்களிப்பற்று. உரித்தாளி—அரசாட்சியார். கெள்விக்காரரின் பெயர்.	விபரம்.	விசரலம். அ. ரு. ப.
4820	ஆத்திமோட்டை	சினனத்தமபி வீரவாசு	காடு	3 3 38
4821	ஓடி	ஓடி	காடு	4 1 12
4422	விடத்தலதீவு	பட்டம் 1,308. என. சுலுத்தான அப்தல்காதா	தெலவயல	2 1 30
4425	ஓடி	பட்டம் 1,309. அரசாட்சிக்காக உடையார	காடு	2 2 14
4426	ஓடி	ஓடி	காடு	5 1 16
7082	ஆத்திமோட்டை	பட்டம் 1,848. ஐயம்பிள்ளை வயிரவி	புக்கையிலைக்கேற்ற காடு	0 3 8
7571	கோயிலருளம்	பட்டம் 1,985. எம். சின்னத்தமபி	வெண்காணி	2 0 7
7696	விடத்தலதீவு	பட்டம் 2,042. சேருமெய்யதினத்தம்பி	வெளி	2 3 4
7711	ஓடி	பட்டம் 2,046. அசனா தெயினாலவவை	புக்கையிலைக்கேற்ற காடு	0 3 9
8328	ஆத்திமோட்டை	பட்டம் 2,266. வீரகத்தி ஐயம்பிள்ளை	ஓடி	0 3 20
8854	விடத்தலதீவு	பட்டம் 2,489. சேருமெய்யதினத்தம்பிபும அலியார வா பட்டம்	வெண்காணி	1 1 8
9046	ஆத்திமோட்டை	பட்டம் 2,531. நாகமணி வினாசித்தம்பி	தெற்காணி	2 0 23
9064	விடத்தலதீவு	பட்டம் 2,539. எ. என. முகமதுமெய்யதின	புக்கையிலைக்கேற்ற காணி	0 2 36
6937	ஆத்திமோட்டை	பட்டம் 1,789. வைகாளி தாமோதரி	புக்கையிலைத்தோட்டம்	1 1 0
4423	விடத்தலதீவு	பட்டம் 1,309. அரசாட்சிக்காக உடையார	காடு	1 1 28
4424	ஓடி	ஓடி	காடு	3 0 0
7073	கட்டாமவயல	பட்டம் 1,846. இலுப்பக்கடவைப்பற்று. என. எம். மதாஸூய்யபு	புக்கையிலைக்கேற்றகாடு	9 1 2
7714	வெள்ளாங்குளம்	பட்டம் 2,049. க. உடையார நாகதாதா	உயாந்தகாடு	0 2 8
7715	ஓடி	ஓடி	புக்கையிலைத்தோட்டம்	1 3 8
7721	ஓடி	பட்டம் 2,054. வீ. கண்பதிப்பிள்ளை	புக்கையிலைக்கேற்ற காணி	3 3 25
1711	கண்ணாட்டி	பட்டம் 508. முருகர் கண்பதிப்பிள்ளை	தோட்டம்	1 1 5

ஆல.	குறிப்பி.	தேவ்லீகாரானின பெயர்.	விபரம்.	விலை.
7087	கள்ளியடி	படம் 1,851. உரித்தாளி—அரசாட்சியார். சே. பி. ஆதம்வாவா பணிககண	புகையிலைக்கேற்ற காணி.	1 1 35
2102	முதல்குத்தி	படம் 606. மாந்தை தெற்கு. அ. மரிசால	காடு	1 2 31
4325	அடம்பன்	படம் 1,277. மாந்தை வடக்கு. தவிது அந்தோனிப்பிள்ளை	காடு	0 3 13
4416	ஆலங்குளம்	படம் 1,303. உ. முகையதீன்	காடு	0 3 17
8576	பாலையப்பெருமாற காடு	படம் 2,361.		
8603	ஓடி	வயித்திப்பரிசாரி சந்தான்	காடு	0 0 16
8604	ஓடி	ஓடி	காடு	0 1 34
3583	ஓடி	சந்தியாகு மரிசால்	காடு	0 0 16
8607	ஓடி	ஓடி	காடு	0 0 32
8611	ஓடி	சூசை கைம்பெண பிலிப்பா	காடு	0 0 21
8623	ஓடி	ஓடி	காடு	1 1 36
8635	ஓடி	சே. எம். கயித்தான	காடு	1 0 3
1670	நெருங்கண்டல்	படம் 480. எம். வேலுப்பிள்ளை	வெண்காணி	0 3 3
9290	ஆகாட்டிவெளி	படம் 2,596. பி. சே. மீராமெய்யதீன்	ஓடி	1 2 33
9291	ஓடி	சுவாம் மரியான் (கூட்டியடைத்தது)	புகையிலைத்தோட்டம்	0 0 3
9293	சேதது கஞ்சம்	படம் 2,597. சூசைப்பிள்ளை தொன் பிலிப்பு	காடு	3 1 58
9163	பாலம்பிடடி	படம் 2,567. மேற்குழுவின. கீரவாகு ஐயம்பிள்ளை	துப்பரவாகிற காடு	1 0 16
9166	ஓடி	சிதம்பரப்பிள்ளை பெரணமபலம் (கூட்டியடைத்தது)	நெலவயல்	0 0 10
9167	ஓடி	ஓடி	ஓடி	0 0 2
9168	ஓடி	அந்தோனி வயிரமுத்து (கூட்டியடைத்தது)	தோட்டம்	0 0 4
9169	ஓடி	முருகர் காதலிகேச (கூட்டியடைத்தது)	ஓடி	0 0 2
9170	ஓடி	ஆறுமுகம் கைம்பெண சிலகாமி (கூட்டியடைத்தது)	ஓடி	0 0 10
9171	ஓடி	ஓடி	நெலவயல்	0 0 3
3665	பால்கஞ்சி	படம் 1,093. நாளுடானமேற்கு. எம். சீமாம்பிள்ளை அதிகாரம் அரசாட்சிக்காக	நெற்காணி	4 1 33
3666	காததானகஞ்சம்	ஓடி	ஓடி	2 3 26
3668	பள்ளங்கோட்டை	படம் 1,094. ஓடி	ஓடி	1 2 27
I 118	பாசிகஞ்சம்	படம் 1,253. ஓடி	சூழியிருக்கிற நிலம்	0 1 13
4850	உங்காலை	படம் 1,400. —	வெண்காணி	0 0 7
L 215	பெரியகடடைக்காடு	படம் 2,352. உரித்தாளி—பெரியகடடைக்காடு குடிசனம்.	வயல்	1 0 00
M 215	ஆத்திகஞ்சி	படம் 2,353. உரித்தாளி—ஆத்திகஞ்சி குடிசனம்.	வயல்	0 2 20
8663	அளவகை	படம் 2,367. உரித்தாளி—அரசாட்சியார்.	நெற்காணி	1 0 13
8670	ஓடி	சி. எம். இப்புருகிமசாய்பு	வளவுக்கேற்ற நிலம்	0 0 15
9286	நாளுடான	படம் 2,595. அந்தோனி பிலிப்புக்குருசு	காடு	1 0 3
9288	ஓடி	சுவியல் பேறுமுமாற்கு	காடு	0 3 00
2760	பெரியபுலலச்சி பொற்கேணி	படம் 903. முசவிடககு. சீமாம்பிள்ளை அதிகாரம் அரசாட்சிக்காக	வெண்காணி	1 1 10
4131	அந்தோனிமெளிஞ்சு கஞ்சம்	படம் 1,259. மனரா உதவி குசனறு	ஓடி	38 0 13

இல.	குறிச்சி.	கேள்விகாரணின பெயர்	வீவரம்.	விசாலம் எ. நா. ப.
		பட்டம் 1,413.		
5003	அந்தோனிமெளரிஞ் சிஞ்ளம்	மண்ணா உதவி ஏசுன்று	வெண்காணி	2 1 35
5004	சஞ்சுவானஞ்ளம்	ஹெ.	ஹெ.	26 1 7
5005	ஹெ.	ஹெ.	ஹெ.	2 3 30
5006	ஹெ.	ஹெ.	ஹெ.	1 2 8
F 126	ஹெ.	ஹெ.	நெலவயல	11 2 1
		பட்டம் 2,594.		
9278	அந்தோனிமெளரிஞ் சிஞ்ளம்	மீராநெயினு நூறுகம்புடையார	வெண்காணி	1 0 36
9280	ஹெ.	மீராநெயினு நூறுகம்புடையார (கூட்டி யடைத்தது)	தென்னந்தோட்டம்	0 0 17
9281	ஹெ.	ஹெ.	ஹெ.	0 0 38
9282	ஹெ.	ஹெ.	ஹெ.	2 0 16
9283	ஹெ.	முத்துநூறு முத்து ஆசாரியம் இன் ஹெ. ஒருவனும்	வெண்காணி	6 3 0
		பட்டம் 1,623. முசுந்தெறகு.		
6121	தண்டுகஞ்ளம்	—	நெலவயல	0 2 24
6122	ஹெ.	—	ஹெ.	0 2 35
		பட்டம் 1,418.		
5089	தம்பட்டமுதலிகட்டு	—	வெண்காணி	8 1 2
		பட்டம் 2,605. மணரா கிழகஞ்.		
9328	மணராபட்டணம்	கஜிராமா அப்பாரேஸ்	வெண்காணி	0 0 1.50
9329	ஹெ.	டெனிஸ் பெண் மரிய	ஹெ.	0 2 2
9332	ஹெ.	சூசை சந்தியாப்பிள்ளை	ஹெ.	0 3 34
9333	ஹெ.	சக. எம். முகமதுகாசிம் மாககாயா	ஹெ.	0 0 0.25
9334	ஹெ.	எவ். வஸ்தியாமப்பிள்ளை	ஹெ.	0 0 2.65

தரிப்பு விலை ஏகரொன்றுகஞ் ரூபா 10.

இந்தகாணிகளைப்பற்றிய மேலதிக விவரங்கள் சோவயா ஜெனரல்துறா யவாகளிடத்திலும் கிற்பன வின கொந்திசைப்பற்றி மணரா உதவி ஏசுன்றுததறா யவாகளிடத்திலும் கேட்டறிந்துகொள்ளலாம்.

மகோத்தமா அவர்களினது கட்டணியினடி,

ஆர். டபிள்யூ. ஐலெர்ஸ்,
இராசாங்க விதிதின் வேல்பாரப்பவர்.

No. 394, N. P.

Colonial Secretary's Office,
Colombo, August 20, 1902.

ON Saturday, October 4, 1902, at 10 o'clock, A.M., the Assistant Government Agent for the Mannar District will put up to auction, at the Government bungalow at Arippu, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-nine allotments of land situated in the Nanaddan west, &c., divisions of the Mannar District of the Northern Province.

Nanaddan west.

Preliminary plan 521. Claimant—Crown.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
1737	Achchankulam	M. Seemampillai Adigar for Govern- ment	Waste	6 0 24
2796	Puvarasankulam	Preliminary plan 911. Claimant—Crown. M. Seemampillai Adigar for Govern- ment	Garden	2 3 20
2798	Pasikkulam	Preliminary plan 913. Claimant—Crown. M. Seemampillai Adigar for Govern- ment	Waste	0 2 8
2802	Vankalar	Preliminary plan 914. Claimant—S. Lambert. M. Seemampillai Adigar for Govern- ment	Pamirah garden	2 3 8
G 91	Do.	do.	do.	0 1 25
		Perumkalli pattu.		
550	Vidattattivu	Preliminary plan 276 Claimant—Crown. Neinakandu Sultan Abdul Cader	Jungle	4 3 33
551	Do.	Segu Abdul Cader	do.	2 1 14
552	Do.	Neinakandu Sultan Abdul Cader	do.	1 0 34
553	Do.	Avukkar Usancina	do.	0 1 20
I 82	Vidattattivu	Preliminary plan 471. Claimant—Mirasaibu Meeratampi.	Waste	0 2 34
1691	Koilkulam	Preliminary plan 494. Claimant—Crown. P. Vallipuram	Waste	8 2 31

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
Q 82	Vidattaltivu	Preliminary plan 497. Claimant—Vairavanatar Veluppillai (lessee).	Suitable for paddy	8 2 28
1695	Koilkulam	Preliminary plan 498. Claimant—Crown. Assen Ussen Miskin	Waste	5 1 12
1697	Vidattaltivu	Preliminary plan 500. Claimant—Crown. Asanepillai Neina Levvai	Jungle	2 1 13
1698	Vidattaltivu	Claimant—A. Neinalevai (lessee).	Waste	0 1 27
1829 1/2	Vidattaltivu	Preliminary plan 558. Claimant—Crown. Chinnatampi Meerasaibu	Waste	3 1 5
O 118	Pulakkadu	Preliminary plan 1,292. Claimant—Crown. Udayar for Crown	Tobacco garden	0 0 11
1831	Vellankulam	Illuppaikadava pattu. Preliminary plan 560. Claimant—Crown. Chinnatampi Arunasalam	Jungle	1 3 22
1833	Kaddadivayal	Preliminary plan 561. Claimant—Crown. N. Kartigesar	Jungle	0 3 36
4138	Chundikulam	Preliminary plan 1,262. Claimant—Crown. V. Kartigesar	Waste	0 1 16
4315	Kannaddi	Preliminary plan 1,272. Claimant—Crown. Velu Karitan	Scrub	0 3 1
2749	Mullikkulam	Musali south. Preliminary plan 893. Claimant—Crown. A. Mariano Dias	Waste land	0 0 9
2750	Do.	Preliminary plan 894. Claimant—Crown. M. Juan Lamberto	Waste land	0 1 26
2757	Marichchukaddi	Preliminary plan 900. Claimant—Crown. M. Seemampillai, Adigar for Crown	Field	0 1 2
5029	Paliadiniravi	Preliminary plan 1,418. Claimant—Crown. M. Seemampillai Adigar for Crown	Waste	1 3 12
5030	Do.	do.	do.	0 0 10
5031	Do.	do.	do.	0 0 19
5043	Do.	do.	do.	1 3 20
5044	Variveli	do.	do.	2 2 25
5045	Musali	do.	do.	12 3 7
5053	Silavaturai	do.	do.	0 0 12
5054	Do.	do.	do.	0 0 19
5055	Do.	do.	do.	0 0 12
5056	Do.	do.	do.	0 0 18
5057	Do.	do.	do.	0 0 12
5058	Do.	do.	do.	0 0 18
5059	Do.	do.	do.	0 0 12
5060	Do.	do.	do.	0 0 18
1736	Arippu	Musali north. Preliminary plan 520. Claimant—Crown. Nikkilan Santiago Croos	Waste	0 3 26

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Mannar.

By His Excellency's command,

R. W. IEVANS,
Acting Colonial Secretary.

No. 394 N. P.

கொலோனியல் சர்க்கிற் ததார ஆபீசில்,
கொழும்பு, 1902 ம் ஆண்டு ஆவணிமீ 20 த உ.

1902 ம ஆண்டு ஐப்பசிமாதம் 4 ந திகதி அரிப்பில தன ஆபீசில் வட மாகாணத்தி மனார மாவட்ட கவறணமேந்த ஏசுறவர்களால் இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிக்குரிய காணித்தூண்டுகள், தாரகாட்சியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்கு விற்கப்படும்.

89 காணித்தூண்டுகள், வட மாகாணத்தி மனார டிஸ்திரிக்டின தாரகாட்சிமேற்கு முதலிய பகுதியிலிருக்கின்றது.

பிளான இலக்கம் 521.

தாரகாட்சிமேற்கு.

உரித்தாளி—அரசாட்சி.

கேள்வீக்காரான பெயர்.

இல.

குறிச்சி.

1787

அச்சங்குளம்

சீமாமபிளான அகிலாரம் அரசாட்சிக
காக

வீவரம்.

வெண்காணி

விவரம்.

6 0 12

பிளான இலக்கம் 911.

2796

பூவரசங்குளம்

சீமாமபிளான அகிலாரம் அரசாட்சிக
காக

தோட்டம்

2 3 20

இல.	குறிச்சி.	கேள்விக்காரனின் பெயர்.	விவரம்.	வீசாலம். ரூ. ரூ. ப.
2798	பாசிகஞளம்	பிளான இலகம 913. சீமாடபிள்ளை அதிகாரம் அரசாட்சிக காக	வெண்காணி	0 2 8
2802	வங்காலை	பிளான இலகம 914. உரித்தாளி—எஸ். வெம்பெடுத்தது. சீமாடபிள்ளை அதிகாரம் அரசாட்சிக காக	பணத்தோட்டம்	2 3 8
G 91	ரெடி	ரெடி	ரெடி	0 1 25
550	விடத்தலதீவு	பெருங்குளப்பற்று. பிளான இலகம 276. நெய்நூக்கண்டு சுவதான அபதலகா தா	காடு	4 3 33
551	ரெடி	சே(சு) அபதலகாதா	காடு	2 1 14
552	ரெடி	நெய்நூக்கண்டு சுவதான அபதலகா தா	காடு	1 0 34
553	ரெடி	அபதலகா உசநெய்நூ பிளான இலகம 471. உரித்தாளி—மீராசாய்பு மீராததமபி.	—	0 1 20
I 82	ரெடி	—	வெண்காணி	0 2 34
1691	கோயிலஞளம்	பிளான இலகம 494. உரித்தாளி—அரசாட்சியார. டி. வள்ளிபுரம்	ரெடி	8 2 31
Q 82	விடத்தலதீவு	பிளான இலகம 497. உரித்தாளி—வயாவதாதா வேலுப்பிள்ளை (குத்தகைகாரர்).	நெற்கேற்றது	8 2 28
1695	கோயிலஞளம்	பிளான இலகம 498. உரித்தாளி—அரசாட்சியார. அசன உசன மிலகின	வெண்காணி	5 1 12
1697	விடத்தலதீவு	பிளான இலகம 500. அசனப்பிள்ளை நெய்நூலெவ்வை உரித்தாளி—அ. நெய்நூலெவ்வை (குத்தகைகாரர்).	காடு	2 1 13
1698	ரெடி	—	வெண்காணி	0 1 27
1820½	ரெடி	பிளான இலகம 558. உரித்தாளி—அரசாட்சியார. சின்னத்தம்பி மீராசாய்பு	ரெடி	3 1 5
O 118	புலக்காடு	பிளான இலகம 1,292. உடையார அரசாட்சியாருக்காக பிளான இலகம 560. இலுப்பை கடவைப்பற்று.	புகையிலைத்தோட்டம்	0 0 11
1831	வெள்ளாங்குளம்	சின்னத்தம்பி அருணாசலம் பிளான இலகம 561.	காடு	1 3 22
1833	கட்டாடிவயல	என. காத்திகேசு பிளான இலகம 1,262.	வெண்காணி	0 3 36
4138	சண்டிகஞளம்	வி. காத்திகேசு பிளான இலகம 1,272.	ரெடி	0 1 16
4315	கனனாட்டி	வேலன கஜான முசவி தெற்கு. பிளான இலகம 893.	காடு	0 3 1
2749	முள்ளிகஞளம்	அ. மரியானு தியேசு பிளான இலகம 894.	வெண்காணி	0 0 9
2750	ரெடி	எம். சுவாம வெம்பெடுத்தது பிளான இலகம 900.	ரெடி	0 1 26
2757	மறிச்சுக்கட்டி	சீமாடபிள்ளை அதிகாரம் (கோண மேந்துக்காக)	வயல	0 1 2
5029	புளியடிநீராவி	பிளான இலகம 1,418. சீமாடபிள்ளை அதிகாரம் (கொவாண மேந்துக்காக)	வெண்காணி	1 3 12
5030	ரெடி	ரெடி	ரெடி	0 0 10
5031	ரெடி	ரெடி	ரெடி	0 0 19
5043	ரெடி	ரெடி	ரெடி	1 3 20
5044	வாரிவெளி	ரெடி	ரெடி	2 2 25
5045	முசவி	ரெடி	ரெடி	12 3 7
5053	சிலாவத்துறை	ரெடி	ரெடி	0 0 12
5054	ரெடி	ரெடி	ரெடி	0 0 19
5055	ரெடி	ரெடி	ரெடி	0 0 12
5056	ரெடி	ரெடி	ரெடி	0 0 18
5057	ரெடி	ரெடி	ரெடி	0 0 12
5058	ரெடி	ரெடி	ரெடி	0 0 18
5059	ரெடி	ரெடி	ரெடி	0 0 12
5060	ரெடி	ரெடி	ரெடி	0 0 18

இல	குறிச்சி.	கேள்விக்காரனின் பெயர்,	விவரம்.	விலைமம்.
		முசலி வடகடு.		ர. ரூ. ப.
		பிளான இலக்கம் 520,		
1736.	அரிப்பு	நீக்கிலானு சந்தியாரு குருசு	வெண்காணி	0 3 26
		பாளிப்புவிடை ஏக்கர் ஒன்றாக ரூபா 10.		
		இக்காணிகளைப்பற்றிய மேலதிகமான விபரங்களை செர்வேயர் ஜெனரலுடைய யவாகனித்தலுக்காக விநியோகிப்பதற்காக அனுப்பப்பட்டுள்ளன. இவற்றின் மூலம் அனுப்பப்பட்டுள்ளன. இவற்றின் மூலம் அனுப்பப்பட்டுள்ளன.		
		மகோத்தமரவர்களினது கட்டளைபடி, ஆர். டபிள்யூ. ஜூலாஸ், இராசாங்க விடுதலின் வேலையார்ப்பவர்.		

LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 1,263, s. p.

Colonial Secretary's Office,
Colombo, August 6, 1902.

ON Tuesday, September 30, 1902, at 1 P.M., the Government Agent for the Southern Province will put up to auction, at the Baddegama Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seventy-two allotments of land situated in the Gangaboda pattu division of the Galle District of the Southern Province.

Lot.	Name of Land.	Preliminary plan 5,885. Village—Lelwala. Applicant—Nil. Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
V 535	Modara-andugalagawatta	Suriya-arachechi Carolis Silva	Garden	1 0 32	10
		Village—Baddegama. Applicant—Nil.			
14708	Tunpitedbedda	Geegenage Bacho	Garden	0 2 25	10
14709	Tunpitedbeddaowita	do.	do.	0 1 33	10
14710	Tunpitedbedda	—	Jungle	0 3 16	10
		Village—Lelwala. Applicant—Nil.			
14711	Polgahawattakanda	—	Jungle	0 2 2	10
		Preliminary plan 5,790. Village—Baddegama. Applicant—Nil.			
14151	Mullagedarawatta	H. Don Deonis	Garden	0 1 14	10
14152	Pansalawatta	Trustee of Hemmeliya Vihare	do.	0 0 38	10
14153	Hettiachiwitagodawatta	Heirs of N. Mathes	do.	0 1 1	10
14154	Egodawatta	do.	do.	0 1 0	10
14155	Malawigewatta	M. A. Silappu de Silva	do.	0 0 30	10
14156	Malawigedarawatta	M. Salman	do.	0 3 29	10
14157	Mullagedarakanattawatta	M. Owini	do.	0 2 4	10
14158	Pansalawatta	Trustee of Hemmeliya Vihare	do.	0 1 26	10
14159	Mullagedarakanatta	do.	Open land	2 0 5	10
14160	Do.	Trustee of Hemmeliya Vihare and S. de Silva	do.	0 3 12	10
		Applicant—M. Obaris de Silva.			
14161	Dikduwa	—	Jungle	4 0 36	10
		Applicant—D. Abenis.			
I 534	Dikduwa	—	Garden	0 3 26	10
		Preliminary plan 6,145. Village—Baddegama.			
15889	Nadunkandaduwa-addarawatta	M. Charles	Old garden	0 0 28	10
		Preliminary plan 5,776. Village—Lelwala. Applicant—N. W. B. Puchiappu.			
14086	Kokwellamullaliyaddegoda	Heirs of K. Francisku	Garden	0 2 24	15
14087	Do.	—	Jungle	1 1 34	15
14088	Kajugahaliyaddegodakoratuwa	K. James	Garden	0 3 13	15
14089	Do.	—	Jungle	0 2 24	15
		Applicant—K. Aberan.			
14090	Kekawelakande or Udmullagoda	—	do.	2 0 0	20
		Applicant—H. Kiristian and L. Eboris, both of Kimbiya.			
14092	Gulanakanda	—	Jungle	2 3 34	30
14093	Do.	L. Endoris	Deniya	0 0 20	30
		Preliminary plan 6,140. Village—Ginimellagaha. Applicant—D. P. Anaris.			
15873	Daluwattagoda	A. Hinnibaba	Garden	0 2 5	20
15875	Do.	P. K. Carolis	Open land	0 0 32	20
15876	Do.	do.	Low jungle	1 1 16	20
15878	Do.	do.	Garden	0 1 30	20
		Applicant—P. K. Elias.			
15879	Kajugahawatta	P. Endoris	Garden	0 0 24	24

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
		Preliminary plan 5,829. Village—Ganegama. Applicant—Nil.				
P 534	Delgahawatta	K. M. Don Carolis de Silva and others	Planted land	5	2 15	20
Q 534	Do.	D. N. de Silva and another	do.	5	2 5	25
R 534	Do.	do.	Garden	0	3 32	30
		Preliminary plan 4,866. Village—Ganegama. Applicant—Nil.				
13902	Hunnadenikanda	G. A. de Silva	Jungle	16	1 23	250*
13902½	Ellegewatta	L. A. Don Siman de Silva and another	do.	0	2 3	250*
13902½	Pelawatta	L. A. Don Hendrick	do.	1	0 20	250*
		Preliminary plan 2,509. Village—Gonadeniya. Applicant—V. Odaris of Gonadeniya.				
4273	Sundirangwatta-addaraduwa	U. M. Udaris of Ukowita	Partly planted partly jungle	3	2 25	15
		Village—Ukowita. Applicant—J. de Silva Wickramanayaka Karunaratna, Mudaliyar of Hinidum pattu.				
4275	Degediyakuttiyadahowkella	—	High jungle	3	1 18	15
		Preliminary plan 2,510. Village—Gonadeniya. Applicant—G. H. W. Nicholas.				
4277	Lulabendagodabedda	—	Jungle	8	2 21	10
		Preliminary plan 2,389. Village—Udalamatta. Applicant—H. S. de Silva of Akmimana.				
3746	Kerupanamullanagodaduwa	U. Don Aberan de Silva	Garden	0	3 29	15
		Preliminary plan 5,668. Village—Mabotuwana. Applicant—D. H. R. Christian.				
13636	Welipatewatta	D. Christian	Garden	1	1 11.	15
		Applicant—J. Abran. Heirs of Punchi Appu and others				
13637	Talawanewattakabella	J. Abran	Garden	0	1 37	15
13638	Do.	Heirs of Punchi Appu and others	Open land	0	1 25	15
13639	Do.	do.	do.	0	0 34	15
13640	Linthagawawatta	do.	Jungle	0	2 38	15
		Applicant—J. Dingi Appu. J. Dingi Appu				
13641	Talawewatta	—	Garden	1	0 23	15
		Applicant—K. Abeyhami and J. Abran.				
13642	Rukkanattehena Basmiri- okanda	—	Owita	1	0 18	15
		Applicant—H. Obiyas. A. Obiyas				
13643	Rukattenahenadeniyakaratura	—	Jungle	1	2 8	10
		Applicant—J. Puchiappu. J. Sadrin				
13644	Pandeniawatta	do.	Garden	0	1 33	10
13645	Do.	do.	Jungle	0	2 10	10
		Preliminary plan 6,155. Village—Unanwitiya. Applicant—K. J. de Silva.				
15921	Waturaweliyaddagodakabella	—	High jungle	8	0 24	15
15922	Hikgahaduwa	Kahagalage J. de Silva	Garden	1	0 0	10
15923	Waturaweliyaddagodakabella	P. Charles	Cleared land	0	2 36	10
15924	Do.	K. J. de Silva	Garden	1	0 30	10
15925	Do.	K. Aberan	Cleared land	0	2 36	10
		Preliminary plan 6,144. Village—Wanduramba. Applicant—C. de S. Jayawardana.				
15885	Henaowita	—	Owita	0	0 38	10
15886	Henawatta	—	Old garden	0	2 16	10
15887	Henakumbura	—	Deniya	0	0 27	10
15888	Kaluwalagoda	—	Low jungle	2	2 13	10
		Preliminary plan 6,146. Village—Hemmetiya. Applicant—E. D. A. de Silva.				
15890	Bene-ehelakanda	—	Jungle	1	1 36	15
15892	Ganimewatta	Gamage Abaran	Garden	0	1 2	10
		Preliminary plan 2,388. Village—Keppetiyagoda. Applicant—Nil.				
3740	Kanuketiyagoda	—	Cleared land	1	3 6	10
		Applicant—M. J. de Silva.				
3743	Pambahenagodabedda	—	High jungle	0	3 6	15
		Applicant—James de Silva, Police Officer.				
O 248	Alutwatturawa Mahaduwa- godawatta	G. Dionis	Old garden	0	3 33	10
		Preliminary plan 2,391. Village—Keppetiyagoda. Applicant—J. L. Carolis de Silva.				
3748	Battapottakanda	—	Jungle	7	1 35	15
		Applicant—Vidane Arachchi of Yatalamatta.				
3749	Battapottakandaduwa	—	Jungle	7	1 38	15

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
3726	Matturuduwa	Preliminary plan 2,383. Village—Nagoda. Applicant—W. Andris Appu. Heirs of W. Odris	Garden	1 0 33	10
3727	Matturuduwa	Village—Keppetiyagoda. Applicant—W. Andris Appu. Heirs of W. Odris	Garden	1 1 16	10
4971	Kekunagahakabella	Preliminary plan 2,650. Village—Lelwala. Applicant—T. L. Abaran de Silva. T. L. Abaran de Silva	Garden	0 2 28	15
4972	Halwaturagoda Kekunagaha-bedda	Applicant—T. A. Abaran de Silva. E. Nicholas and another	Garden	0 1 4	15
4973	Halwaturagoda Kekunagaha-bedda	Applicant—T. L. Abaran de Silva.	Low jungle	0 2 35	15
4974	Tenahenagoda	Applicant—A. Dissanaikie.	Planted land	0 2 22	15

* Contains plumbago, and are advertised with plumbago mining rights.

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency's command,
R. W. LEVERS,
Acting Colonial Secretary.

No. 1,263, S. P.

වර්ෂ 1902 ක්වු අගෝස්තු මස 6 වෙනි දින කොළඹ මහජනසභාවේ දැන්වීමක් කෙරුණි.

දකුණු දිසාවේ මහජනසභාවේ විසින් මෙහි පහත සඳහන් වන ආණ්ඩුව සන්ධාන ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1902 ක්වු සැප්තැම්බර් මස 30 වෙනි දිනකු අගනරුවාද දවල් 10 බද්දේදී සාකාශමේදී වෙන්දේසිකර විකුණන්නට යොදනවා ඇත.

දකුණු දිසාවේ භාඵ පලාතේ කහබඩවත්ත කොච්චියේ පිහිටා තිබෙන බිම්කැබ්ලි 72. අක්කරයක කන්දේරුව සිහියම 5,885. ලෙල්වල. මෙම ඉඩම්වලට ඉල්ලුම්කාරයන් නැත.

කො.	ඉඩමේ නම.	අයිතිකම කියන්නා.	අන්දම.	අ. රු. ප.	රු.
V 535	මොදරආදුගලතාව වත්ත	සුරියආරච්චි කණෙලිස් සිල්වා බද්දෙගම.	වත්ත	1 0 32	10
14708	කුන්පිටබෑද්ද	ගිහනගේ බිම්වෝ	එම	0 2 25	10
14709	කුන්පිටබෑද්දබිම්ව	එම	එම	0 1 33	10
14710	කුන්පිටබෑද්ද	—	කැලේ	0 3 16.	10
14711	පොල්ගහවත්තකන්ද	ලෙල්වල.	එම	0 2 2	10
14151	මුල්ලගෙදරවත්ත	සිහියම 5,790. බද්දෙගම.	වත්ත	0 1 14	10
14152	පන්සලවත්ත	එම්. දෙගු දිසෝනිස්	එම	0 0 38	10
14153	කෙම්පිආච්චිවිටියොඩ වත්ත	හැම්මැලියම්හාරෙ දහකතා.	එම	0 1 1	10
14154	එගොඩවත්ත	ඇ. මොස්ගේ උරුමක්කාරයෝ	එම	0 1 0	10
14155	මලුවිගේවත්ත	එම	එම	0 0 30	10
14156	මලුවිගෙදරවත්ත	ඇම්. ඒ. සිල්වර්පු ද සිල්වා	එම	0 3 29	10
14157	මුල්ලගෙදරකන්ත වත්ත	ඇම්. සල්මන්	එම	0 2 4	10
14158	පන්සලවත්ත	ඇම්. බිම්නිස්	එම	0 1 26	10
14159	මුල්ලගෙදරකන්ත	හැම්මැලියම්හාරෙ දහකතා	එම	2 0 5	10
14160	එම	එම සහ ඇස්. ද සිල්වා	එම	0 3 12	10
14161	දක්දුම	ඉල්ලුම්කාරයා—ඇම්. උඹේපිස් ද සිල්වා.	කැලේ	4 0 36	10
I 534	එම	ඉල්ලුම්කාරයා—බී. අබේනිස්.	වත්ත	0 3 26	10
15889	කැබුක්කන්දදුමආද්දර වත්ත	සිහියම 6,145. බද්දෙගම. මේ ඉඩමට ඉල්ලුම්කාරයන් නැත.	පරත වත්ත	0 0 28	10
14086	කොක්බැල්ලමුල්ල ලියද්දියොඩ	ඇම්. මාලිස් ලෙල්වල. ඉල්ලුම්කාරයා—ඇස්. ඩබ්ලිව්. බී. පුත්තිආපු.	පරත වත්ත	0 2 24	15
14087	එම	කේ. ප්‍රවසිස්කුගේ උරුමක්කාරයෝ	වත්ත	1 1 34	15

නං.	ඉඩමේ නම.	අයිතියකම් කියවන්නා.	අන්දම.	මහස. අ. රු. ප.	අක්කරයක කක්සේරු ගහන්. රු.
14088	කපුගලලියද්දගොඩ කොටුව	මෙම ඉඩමටලට ඉල්ලුම්කාරයෙක් නැතැ.			
14089	එම	කේ. ජේමිස්	වත්ත කැලේ	0 3 13	15
14090	කෙකවෙලකන්ද නොහොත් උඩුමුල්ල ගොඩ	ඉල්ලුම්කාරයා—කේ. ආබරන්.			
14092	ඉලකකන්ද	ඉල්ලුම්කාරයා—එම්. කිරිස්නියන් සහ එන්දෙරිස්.			
14093	එම		එම	2 3 34	30
15873	දුඵවත්තගොඩ	සිතියම 6,140. ඇල්. එන්දෙරිස් භීතිමැල්ලගහ. ඉල්ලුම්කාරයා—ඩී. පී. අතාරිස්.	දෙහිය වත්ත	0 0 20	30
15875	එම	ඒ. කීන්කිඩ්ඩා	වත්ත	0 2 5	20
15876	එම	සී. කේ. කාරෙලිස්	එලිකරපු ඉඩම	0 0 32	20
15878	එම	එම	පහසු කැලේ	1 1 16	20
15879	කපුගලවත්ත	ඉල්ලුම්කාරයා—පී. කේ. එලියස්. පී. එන්දෙරිස්.	වත්ත	0 1 30	20
P 534	දෙල්ගහවත්ත	සිතියම 5,829. ගනේගම. මෙම ඉඩමටලට ඉල්ලුම්කාරයෙක් නැතැ.			
Q 534	එම	කේ. ඇම්. දෙව් කොරෝලියස් ද සිල්වා සහ වෙනත්	වැව්වල ඉඩම	5 2 15	20
R 534	එම	ඩී. ඇන්. ද සිල්වා සහ තව අනෙක්	එම	5 2 5	25
13902	සුන්දරවත්තදෙව්කන්ද	සිතියම 4,866. ගනේගම. ජී. ඒ. ඩී. සිල්වා	වත්ත	0 3 32	30
13902½	ඇල්ලවත්ත	ඇල්. ඒ. දෙව් සයිමන් ද සිල්වා සහ වෙන අය	එම	16 1 23	250
13902¾	පලවත්ත	ඇල්. ඒ. දෙව් හෙන්දිරිස්	එම	0 2 3	250
4273	සිතියම 2,509. නොනාදෙහිය. සුන්දරිස්වත්තඅද්දරපු	ඉල්ලුම්කාරයා—පු. මදුරිස්, නොනාදෙහිය පදිංචි කරමක් වැව්වල ඉඩම, තරමක් කැලේ	වත්ත	1 0 20	250
4275	දිගෙදියකුච්චිය දහකවුල් කැලේ	ඉල්ලුම්කාරයා—ජ. ද සිල්වා වික්කරමනාසක කරුණාරත්න හිනිදුම්පත්තුච්චි මුදියන්සේරුලාමා.	පස් කැලේ	3 1 18	15
4277	එලබ්දගොඩබ්බාද්ද	සිතියම 2,510. නොනාදෙහිය. ඉල්ලුම්කාරයා—ජී. එම්. ඩබ්ලිව්. කිකුලස්.	කැලේ	8 2 21	10
3746	කුරුපහමුලානගොඩදුටු	සිතියම 2,389. උඩලවත්ත. ඉල්ලුම්කාරයා—අක්මිම පදිංචි එම්. ඇන්. ද සිල්වා.	වත්ත	0 3 29	15
13636	වැලිපහවත්ත	සිතියම 5,668. මාබොටුවහ. ඉල්ලුම්කාරයා—ඩී. එම්. ආර්. කිරිස්නියන්.	වත්ත	1 1 11	15
13637	තලවත්තකකැබැල්ල	ඉල්ලුම්කාරයා—ජේ. අබරන්. පුංචිඅප්පුහේ උරුමක්කාරයෝ	එම	0 1 37	15
13638	එම	සහ තවත්	එලිකරපු ඉඩම	0 1 25	15
13639	එම	ජේ. අබරන්	එම	0 0 34	15
13640	ලියන්තොවත්ත	පුංචිඅප්පුහේ උරුමක්කාරයෝ සහ වෙන අය	කැලේ	0 2 38	15
13641	තලවෙවත්ත	ඉල්ලුම්කාරයා—ජේ. හිත්තිඅප්පු. ජේ. හිත්තිඅප්පු	වත්ත	1 0 23	15
13642	රුක්කහත්තහේන, මස්මිරි මිනන්ද	ඉල්ලුම්කාරයා—කේ. අබෙගාමි සහ ජේ. අබරන්.	බිච්ච	1 0 18	15
13643	රුක්කහත්තහේනදෙහිය. කරතුර	සිතියම 5,668 මාබොටුවහ. ඉල්ලුම්කාරයා—එම්. මහියස්.	කැලේ	1 2 8	10
13644	පන්දෙහියවත්ත	ඒ. මහියස්	වත්ත	0 1 33	10
13645	එම	ඉල්ලුම්කාරයා—ජේ. පුංචිඅප්පු. ජේ. සාදිරිස්	කැලේ	0 2 10	10
15921	වතුරවැලිඇද්ද ගොඩකැබැල්ල	සිතියම 6,155. උනන්මිටිය. ඉල්ලුම්කාරයා—කේ. ජේ. ඩී. සිල්වා.	පස් කැලේ	8 0 24	15
15922	හික්කපු	කහකලහේ ජේ. ද සිල්වා	වත්ත	1 0 0	10
15923	වතුරවැලිඇද්ද ගොඩකැබැල්ල	පී. වාලිස්	එලිකරපු ඉඩම	0 2 36	10
15924	එම	කේ. ජේ. ද සිල්වා	වත්ත	1 0 30	10
15925	එම	කේ. අබරන්	එලිකරපු ඉඩම	0 2 36	10

නො.	ඉඩමේ නම.	අයිතිකම් කිසිවයා.	අයදුම්.	මහත.		අත්කරගත කන්සේරු ගනන.
				අ. රු. ප.	රු.	
	සිතියම 6,144.	වදුරම්.	ඉල්ලුම්කාරයා—සී. ඩී. ඇ. ජේ. ජයවර්දන.			
15885	හේන මඩුව	—	මිඩුව	0 0 38	10	
15886	හේනවත්ත	—	පරන වත්ත	0 2 16	10	
15887	හේනකුඹුර	—	දෙකික	0 0 27	10	
15888	කපුවලයොඩ	—	පහතකැලේ	2 2 13	10	
	සිතියම 6,146.	ගම්මැලියා.	ඉල්ලුම්කාරයා—ඉ. ඩී. ඒ. ද සිල්වා.			
15890	බෙම්ඉතලකන්ද	—	කැලේ	1 1 36	15	
15892	ගනිමේවත්ත	ගමහේ අඹරන්	වත්ත	0 1 2	10	
	සිතියම 2,388.	කැප්පිපියායොඩ.	මෙම ඉඩමට ඉල්ලුම්කාරයෙක් නැත.			
3740	හුහුකැවිය, ගොඩ	—	එලිකරපු ඉඩම	1 3 6	10	
			ඉල්ලුම්කාරයා—ඇම්. ජේ. ද සිල්වා.			
3743	පම්පෙහෙයොඩබැද්ද	—	උස්කැලේ	0 3 6	15	
			ඉල්ලුම්කාරයා—ජේ. ජේ. ද සිල්වා.			
O 248	අළුත්වතුරවමගපුව ගොඩවත්ත	ජේ. දිසෝතිස්	පරන වත්ත	0 3 33	10	
	සිතියම 2,391.	කැප්පිපියායොඩ.	ඉල්ලුම්කාරයා—ජේ. ඇල්. කරෝලිස් ද සිල්වා.			
3748	බවපොත්තකන්ද	—	කැලේ	7 1 35	15	
			ඉල්ලුම්කාරයා—තව්ලාමන්ත විදනආරච්චි.			
3749	බවපොත්තකන්දදුව	—	කැලේ	7 1 38	15	
	සිතියම 2,383.	නාගොඩ.	ඉල්ලුම්කාරයා—ඩබ්ලිව්. අන්ද්‍රිස් අප්පු.			
3726	මතුරුදුව	ඩබ්ලිව්. ඔදිරිස්ගේ උරුමකර යෝ, කැප්පිපියායොඩ	වත්ත	1 0 33	10	
			මෙම ඉඩමට ඉල්ලුම්කාරයෙක් නැත.			
3727	එම	කැප්පිපියායොඩ ඔදිරිස්ගේ උරු මකරයෝ	එම	1 1 16	10	
	සිතියම 2,650.	ලෙල්වල.	ඉල්ලුම්කාරයා—චී. ඇල්. අඹරන් ද සිල්වා.			
4971	කැකුනගහකැබෙල්ල	චී. ඇල්. අඹරන් ද සිල්වා	වත්ත	0 2 28	15	
4972	කල්වතුරගොඩකැකුන ගහබැද්ද	ඉ. නිකුල් සහ වෙන අනෙක්	එම	0 1 4	15	
4973	එම	—	පහතකැලේ	0 2 35	15	
			ඉල්ලුම්කාරයා—ඒ. දිසානායක.			
4974	තත්තපෙහෙයොඩ	—	වඩානිබෙහ ඉඩම	0 2 22	15	

නොම්බර 4,866 පැලෑටේ නොම්බර 13,902, 13,902½ සහ 13,902½ කැබෙලිවල මිනිරන් නිබෙහවංග මේවා විකුණන්නේ මිනිරහුන් සමගය.

මෙම ඉඩම් කැබලිවලට අයිතිවාසිකම් කියා ගිවිස ගත් අයෙක් ඇත්නම් ඔහු විසින් මෙම විකිනීමේ දිනෙදී එව අයිතිවාසිකම් කියා නිබෙහ ඔප්පු සහාදිත දකුණු පලාතේ මහජනනිකරුන්ගෙන් සේවි පෙන්වා සිටින්නේ මිනිරහුන්.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේයර් ජනරල්ලාන්ගෙන් සේවෙන්නේද, විකිනීමේ කොන්දේසි ගැණ වැඩිදුර කාරණ දකුණු පලාතේ ආණ්ඩුවේ ඒජන්තරුන්ගෙන් සේවෙන්නේද දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානවමකන්සේනේ ආඥාවලෙහ,
ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,
වැඩබලන මහානෙත්‍රකාරීජ වමන.

No. 1,264, s. P.

Colonial Secretary's Office,
Colombo, August 13, 1902.

ON Tuesday, October 7, 1902, at 1 P.M., the Government Agent for the Southern Province will put up to auction, at his office at the Ambalangoda Resthouse, the under-mentioned portions of Cown Land, on the terms authorized by Government.

Sixty-nine allotments of land situated in the Wellaboda pattu division of the Galle District of the Southern Province.

Lot.	Name of Land.	Preliminary plan 2,095.—Karandeniya.		Description.	Extent.	Upset Price per Acre.
		Applicant—Nil.	Name of Claimant.			
A 213	Unagaswelawatta		P. H. Ino	Garden	0 3 13	50
P 213	Kalukanatta-adderawatta		T. H. Suwarisa	do.	0 1 4	50
G 214	Madakumburawelaudumullaowita		I. D. Sainerisa	Owita and garden	1 1 2	50
I 215	Madakumburawatta		S. H. Eyanisa	Owita	0 1 10	20
O 215	Do.		T. H. Subaya	do.	0 1 27	20
Q 215	Do.		do.	Garden	0 1 35	50
H 216	Madakumburawatta		K. H. Oidisa	do.	0 3 8	50
L 216	Oliyapolaparawatta		Ilandaridewa Samido	do.	0 2 16	50
R 216	Mahakumburewatta or Maha- padawelaudumullewatta		H. H. Suwarisa	Owita	0 1 26	20
Z 216	Wellamarnamedumellewatta		H. H. Edo	Deniya	0 2 11	20
2643	Wellamarnamedeniya		do.	do.	0 3 35	20
B 217	Wellamarnaeaddara Delgaha- owita		H. H. Jomisa and T. H. Sidochiya	Garden	0 3 39	50
K 217	Mahapadawellanellemarnarey		P. Karolis	Owita	1 0 34	20

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
W 217	Gurubebiledegahawatta	K. H. Edonchiya	Garden	0 2 24	50
Y 217	Gurubebilekanda-addarawatta	Ilandaridewa Nandorisa	do.	0 2 18	50
H 218	Gurubebilewela-addarawatta	—	Jungle	0 2 33	100
G 219	Gurubebilewela-addarakoratuwa	T. H. Pihita	Garden	0 1 8	50
P 219	Maha-adandelangabedda	K. H. Puncho and Asina	Owita	0 1 4	20
U 219	Maha-adandelangaudumullewatta	T. Sidorisa	Garden	0 1 4	40
V 219	Maha-adandelangaudumulleowita	do.	Owita	0 1 33	20
Y 219	Baruwelgodaudumullewatta	W. G. Babaniya	Owita	0 0 39	20
2655	Punchipadawelabedda	K. H. Ayorisa and two others	Garden	2 2 23	50
Q 222	Do.	—	Owita	0 0 24	20
P 223	Unagaswelawatta	I. D. Uparisa	do.	0 1 14	20
T 223	Olliapoliawatta	T. H. Upanerisa	do.	0 1 3	20
W 223	Kottawillawatta	H. H. Sanchiya	do.	0 2 16	20
Y 223	Kottawillawattaowita	do.	do.	0 0 21	20
Preliminary plan 1,767.—Katudampe in Ratgama.					
Applicant—Nil.					
V 114	Paragastotawatta	Jamis Mendis	Owita	0 1 35	20
3356	Dikudumullawatta	—	Jungle	10 1 17	150 ^e
Applicant—U. A. Bastian.					
3359	Dikudumullakele	—	Jungle	3 1 21	150 ^e
Preliminary plan 1,635.—Gonapinuwala.					
Applicant—Nil.					
1803	Galdoladeniya	—	Deniya	0 0 20	20
1809	Polgahaudumullawatta-addara	Jayasuriya Patabendige Hendrick	do.	0 0 28	20
1811	Mahaberatuduwabedakele	Godamukevitanage Adirian and P. A. Cecilia	Owita and garden	0 2 37	50
1812	Mahaberatuduwaudumullawatta	Godamukevitanage Janis and others	Garden	0 3 21	50
Applicant—Isac Weerasooriya.					
1814	Kudaberatuduwakele	Ginimellagahahewa Tonchi- baba and others	Garden	1 1 24	50
1815	Do.	do.	do.	0 2 21	50
1816	Do.	do.	do.	0 2 8	50
1817	Do.	do.	do.	0 3 34	50
1818	Kudaberatuduwa	do.	Owita	0 2 26	20
Preliminary plan 1,770.—Mawadawila.					
Applicant—Nil.					
Y 121	Delgahawatta	Kanda Ondris	Owita	0 2 31	20
D 122	Do.	Kanda Ondris and others	do.	0 2 35	20
R 122	Mahaniduawawatta	Uragaha Urolis	do.	0 0 6	20
U 122	Kanattawatta	—	Jungle	0 1 21	50
L 124	Yakadawelleyelle	Kalapahanage Mendias	Garden	0 0 25	50
8406	Ratgamakele	J. W. Samarawira	do.	0 0 16	50
Preliminary plan 5,017.—Karandeniya.					
Applicant—Nil.					
10534	Yakkatuwabedda	P. H. Saido	Garden	1 0 14	60
Preliminary plan 1,643.—Alutwala.					
Applicant—Kariyawasantantirige Telenis.					
1911	Angankandabedda	—	Mukalana	58 1 26	100
Preliminary plan 1,219.—Galduwa.					
Applicant—Nil.					
E 549	Galduwawatta	Heirs of Carolis Jayaratna	Garden	0 0 27	50
F 549	Do.	do.	Chena	0 0 8	50
Preliminary plan 1169.—Godagama.					
Applicant—K. Don Endoris de Silva of Kahawe.					
9236	Kosgahawelapara-addaraduwa	K. G. Don Siman	Garden	0 0 17	30
9237	Do.	do.	Chena	0 0 25	30
Preliminary plan 5,869.—Gonapinuwala.					
Applicant—Nil.					
14655	Kudaberatuduwa	—	Chena	11 0 30	40
Preliminary plan 1,127.—Karandeniya.					
Applicant—Nil.					
8811	Kurudugahadeniya	—	Deniya and gar den	14 0 19	20
8813	Kurudugahamanana	—	Manana	0 2 4	20
8814	Do.	—	do.	2 3 37	20
Applicant—J. H. de Goonewardana.					
8816	Kurudugahadeniya	—	Deniya	3 0 22	20
8817	Do.	—	do.	2 3 32	20
Preliminary plan 3,767.—Hikkaduwa.					
Applicant—Nil.					
9273	Hatahaulwatta	A. Seneviratna and others	Garden	0 0 22	20

^e Supposed to contain plumbago, and are advertised with mining rights.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent		Upset Price
				A.	R. P.	per Acre. Rs.
D 387	Pelawatta or Godaudawatta	Pattini Babappu and others	Garden	1	2 25	40
Preliminary plan 3,756.—Kuligoda. Applicant—J. Ondris de Silva of Madampe.						
Preliminary plan 5,364—Ratgama. Applicant—Nil.						
11928	Dalukgahakanda	—	Jungle	0	2 24	150*
11930	Do.	Kitulgodage Bastian	Garden	0	0 37	150*
11931	Do.	do.	do.	1	0 8	150*
11933	Do.	Kitulgodage Bastian and Andris Appu	do.	0	2 11	150*
11934	Do.	K. Guruge Erolis	do.	0	2 38	150*
11935	Do.	Hikkaduwege Lewis	do.	0	2 22	150*
11938	Dalukgahakanda	Marage Hinniappu	Garden	0	1 32	150*
11939	Do.	Heirs of Ukwatte Ujatihami	Jungle	0	2 9	150*
11940	Do.	—	do.	15	2 0	150*
11941	Do.	—	do.	8	1 30	150*

*Supposed to contain plumbago, and are advertised with mining rights.

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency's command,
 R. W. LEVERS,
 Acting Colonial Secretary.

No. 1,264, S. P.

වම 1902 කවු අගෝස්තු මස 13 වෙනි දින කොළඹ

මහසෙනෙට්ටර්ස් ඉන්කෝපරේටේ කන්ට්‍රාක්ට් වලට

දකුණු දිසාවේ මහළුත්තලක්කරන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් අණවුම් කියෝත්තල ප්‍රකාරයට වම 1902 කවු මහතෝර්ස් මස 7 වෙනි දිනවූ අගතරුවාද දවල් 12ට අම්බරම් ගොඩ නානාගමේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ ශාඛ පලාතේ වැල්ලඹබවත්තු කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 69ක්. සිතියම 2,095, කරන්දෙහිස. මෙම ඉඩම්වලට ඉල්ළුමකාරයෙක් නැත.

අක්කරයක
 කුණියේදී
 ගණන.

කො.	ඉඩමේ නම.	අයිතිකම කියන්නා.	අත්දම.	අ. ර. ප.	රු.
A 213	උතකස්වෙලවත්ත	ඒ. එච්. අයිතො	වත්ත	0	3 13 50
P 213	කළුකනක්කරදේදර වත්ත	ටී. එච්. සුවාරියා	එම	0	1 4 50
C 214	මඩකුඹුරවෙලන්දුමුල්ල බිම්බ	අ. ඩී. සයිනෝරියා	බිම්බ සහ වත්ත	1	1 2 50
I 215	මඩකුඹුරවත්ත	ඇස්. එච්. ඉසානියා	බිම්බ	0	1 10 20
O 215	එම	ටී. එච්. සුබ්බා	එම	0	1 27 20
Q 215	එම	එම	වත්ත	0	1 35 50
H 216	එම	කේ. එච්. බයිසියා	එම	0	3 8 50
L 216	මලියාපොලපාරවත්ත	ඉලන්දුරිදෙව සාමියෙ	එම	0	2 16 50
R 216	මකකුඹුරවත්ත නොහොත් මහසෙනෙට්ටර්ස් මුල්ල වත්ත	එච්. එච්. සුවාරියා	බිම්බ	0	1 26 20
Z 216	වැල්ලමානෙලුමුල්ල වත්ත	එච්. එච්. එදෙ	දෙහිස	0	2 11 20
2643	වැල්ලමානෙමියෙහිස	—	එම	0	3 35 20
B 217	වැල්ලමානෙමියෙහිස දෙල්කහබිම්බ	එච්. එච්. ගො.මිසා සහ ටී. එච්. සියෙවිමියා	වත්ත	0	3 39 50
K 217	මහසෙනෙට්ටර්ස් මානාරේ	පී. කැරෙලියස්	බිම්බ	1	0 34 20
W 217	කරුබැඹිලදෙල්කහ වත්ත	කේ. එච්. එදෙහිමියා	වත්ත	0	2 24 50
Y 217	ගරුබැඹිලකන්දදේදර වත්ත	ඉලන්දුරිදෙව නන්දේරියා	එම	0	2 18 50
H 218	ගරුබැඹිලවෙලදේදර වත්ත	—	කැල්ල	0	2 33 100
G 219	කරුබැඹිලවෙලදේදර කොරවුම	ටී. එච්. පීහිටා	වත්ත	0	1 8 50
P 219	මහළුත්තලකබැද්ද	කේ. එච්. පුත්තෝර් සහ අයිතො	බිම්බ	0	1 4 20
U 219	මහළුත්තලක උඩුමුල්ල වත්ත	ටී. සියෙරියා	වත්ත	0	1 4 40
V 219	මහසෙනෙට්ටර්ස් උඩුමුල්ල බිම්බ	එම	බිම්බ	0	1 33 20
Y 219	බාත්වෙල්ලකොඩ උඩුමුල්ල වත්ත	ඒ. බබන්තියා	එම	0	0 39 20
2655	පුත්තෝර්ස් මලබැද්ද	කේ. එච්. අගෝරියා සහ වෙන දෙන්නෙක්	වත්ත	2	2 23 50

කො.	ඉඩමේ නම.	අයිතියක් කියන්නා.	අන්දම.	මහත.		අක්කරයක කන්සේරු ගනන.
				අ. රු. ප.	රු.	
Q 222	පුත්තලම වෙලාවාද්ද	—	බිඳව	0	0 24	20
P 223	උගහගවෙලාවන්ත	අ. ඩී. උපාරිසා	එම	0	1 14	20
T 223	බලියාපොලවන්ත	වී. එච්. උපතේරියා	එම	0	1 3	20
W 223	කොට්ඨලවන්ත	එච්. එච්. සන්තිසා	එම	0	2 16	20
Y 223	කොට්ඨලවන්ත	එම	එම	0	0 21	20
V 114	පරගස්කොට්ටවන්ත	සිතියම 1,767. රත්ගම නිවෙත ස පුදුමිපේ.	බිඳ	0	1 35	20
3356	දික්වුම්වලවන්ත	ජේමස් මෙන්සිස්	කවිලේ	10	1 17	150*
3359	දික්වුම්වලවන්ත	ඉල්ලම්කාරයා—සු. ඒ. බස්සියන්.	එම	3	1 21	150*
1803	ගලදොලදෙහිය	සිතියම 1,635. ගොතපිහුවල. මෙම ඉඩමවලට ඉල්ලම්කාරයෙක් නැත.	දෙහිය	0	0 20	01
1809	පොල්ගහඋදුම්වලවන්ත	—	—	—	—	—
1811	අද්දර මහබෙරතුඩුවවාද්ද	ජයසූරියපව්වදියේ ගෙවෙසින්	එම	0	0 28	20
1812	මහබෙරතුඩුවඋදුම්වලවන්ත	ගොඩවුකම්පිතානගේ අදිරියන් සහ පී. ඒ. සිසිලියා	බිඳවහ වන්ත	0	2 37	50
18'4	කුඩාබෙරතුඩුවකැලේ	ගොඩවුකම්පිතානගේ ජයසූරිය වෙතත්	වන්ත	0	3 21	50
1815	එම	ඉල්ලම්කාරයා—අයිසෙක් මිරසූරිය. හිනිමැල්ලහ ගෙවාගෙන්වම්බඩා සහ නවත්	වන්ත	1	1 24	50
1816	එම	එම	එම	0	2 21	50
1817	එම	එම	එම	0	2 8	50
1818	කුඩාබෙරතුඩුව	එම	එම	0	3 34	50
Y 121	දෙල්ගහවන්ත	සිතියම 1,770. මාවඩවිල. මෙම ඉඩමවලට ඉල්ලම්කාරයෙක් නැත.	බිඳව	0	2 31	20
D 122	එම	කන්ද මන්දිරිස්	එම	0	2 35	20
R 122	මහකිඳුවවන්ත	එම සහ නවත්	එම	0	0 6	20
U 122	කනක්කවන්ත	උරගහඋරෙඳිස්	කැලේ	0	1 21	50
L 124	සකඩවැල්ලයාල්ල	මාවඩවිල.	වන්ත	0	0 25	50
3406	රත්ගමකැලේ	කලපතානගේ මෙන්සියස් ජේ. බ්ලිලි. සමරවිර	එම	0	0 13	50
10534	සක්කවිටුවවාද්ද	සිතියම 5,017. කරන්දෙහිය.	වන්ත	1	0 14	60
1911	අත්ගන්කන්දවාද්ද	පී. එච්. සයිද්ද	බ්ලිකලාන	58	1 26	100
E 549	ගල්දුවවන්ත	සිතියම 1,219. ගල්දුව. මෙම ඉඩමවලට ඉල්ලම්කාරයෙක් නැත. කරෝලිස් ජයරත්නගේ උරුමක්	වන්ත	0	0 27	50
F 549	එම	කාරයෝ	හේත	0	0 8	50
9236	සිතියම 1,169. ගොඩගම. කොස්ගහවෙල පාරඅද්දර	ඉල්ලම්කාරයා—කේ. දෙව් එන්දෙරිස් ද සිල්වා කනව පදිම.	වන්ත	0	0 17	30
9237	එම	කේ. ජී. දෙව් සයිමන්	හේත	0	0 25	30
14655	කුඩාබෙරතුඩුව	සිතියම 5,869. ගොතපිහුවල. මෙම ඉඩමවලට ඉල්ලම්කාරයෙක් නැත.	හේත	11	0 30	40*
8811	කුරුඳුගහදෙහිය	සිතියම 1,127. කරන්දෙහිය.	දෙහිය සහ වන්ත	14	0 19	20
8813	කුරුඳුගහමානාන	—	මානාන	0	2 4	20
8814	එම	—	එම	2	3 37	20
8816	කුරුඳුගහදෙහිය	ඉල්ලම්කාරයා—ජේ. එච්. ඩී. ගුනවර්දන.	දෙහිය	3	0 22	20
8817	එම	මෙම ඉඩමවලට ඉල්ලම්කාරයෙක් නැත.	එම	2	3 32	20
9273	ගවහඋල්වන්ත	සිතියම 3,767. හික්කඩුව. ඒ. සෙනෙවිරත්නග සහ වෙතත් අගෙක්	වන්ත	0	0 22	20
D 387	පැලවන්ත	සිතියම 3,756. කුලියොඩ. ඉල්ලම්කාරයා—දාදම්පේ පදිමි ජේ. මන්දිරිස් ද සිල්වා.	වන්ත	1	2 25	40
11928	දළුන්කකන්ද	සිතියම 5,364. රත්ගම. මෙම ඉඩමවලට ඉල්ලම්කාරයෙක් නැත.	කැලේ	0	2 24	150*
11930	එම	—	වන්ත	0	0 37	150*
11931	එම	කිතුල්ගොදගේ බස්සියන්	එම	1	0 8	150*

අත්කරගත
තක්සේරු

නං.	ඉඩමේ නම.	අයිතිකම් කීපයන්.	අන්දම.	ඉ. රු. ප.	රු.
11933	දළුන්කකකන්ද	එම සහ අන්දිරිස්අල්පු	එත්ත	0 2 11	150*
11934	එම	කේ. ගුරුගේ එරෝලිය	එම	0 2 38	150*
11935	එම	කීන්කඩුවගේ එවිස්	එම	0 2 22	150*
11938	එම	මාරගේ ගිනිතිඅල්පු	එම	0 1 32	150*
11939	එම	උක්වත්ත උපේසාමිගේ උරුමක් කාරගේ	කැලේ	0 2 9	150*
11940	එම	—	එම	15 2 0	150*
11911	එම	—	එම	8 1 30	150*

*කොමිස් 1,767 පැය 3,356 සහ 3,359 කැබලි සහ 5,364 පැයක කැබලිවලත් මිනිරන් කිවෙනවාය කියා කල්පනාකර තිබේ. මේවා විකුනන්නෙ මිනිරහුන් සමගය.

මෙම ඉඩම් කැබලිවලට අයිතිවාසිකම් කියාතිවන සම් අගයන් ඇත්තම් ඔහු විසින් මෙම විකිනීමේ දිනෙදී ඊට අයිතිවාසිකම් කියාතිවෙන මිස ප්‍රසාදය දකුණු පලාතේ මහජනනායකයන්ගේ පෙනවා සිටින්නට ඕනෑය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්තනලේඛනාන්තරයෙන්ද, මිනිනීමේ කොන්දේසි ඇණ වැඩිදුර කාරණා දකුණු පලාතේ ආණ්ඩුවේ ඒජන්තලේඛනාන්තරයෙන්ද දැනගන්ව පුළුවන.

ගරුහර උතුමානන්වගන්තරයේ සභාවලෙස,
ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,
වැඩබලන මහසේනාධිපති වරයා.

No. 1,265, s. P.

Colonial Secretary's Office.
Colombo, August 20, 1902.

ON Tuesday, September 30, 1902, at 1 o'clock P.M., the Assistant Government Agent for the Matara District will put up to auction, at his office in Matara Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty allotments of land situated in the Wellaboda pattu division of the Matara District of the Southern Province.

Lot.	Name of Land.	Preliminary plan 1,131. Village.	Description.	Extent. A. R. P.
H 494	Nugagahahena	Kapugama	Scrub	2 1 14
R 541	Kereuwalakumbura	Preliminary plan 6,033. Urugamuwa	Paddy field	1 0 30
15679	Diviyalaggahena	Preliminary plan 6,095. Kadawedduwa	Garden	0 0 34
15680	Do.	do.	do.	2 3 29
15681	Do.	do.	Chena	0 2 24
15683	Gonamalahena	do.	do.	0 2 39
15684	Do.	do.	Jungle	10 1 0
15685	Gonamalahenaowita	do.	Owita	0 0 25
15686	Gonamalahena	do.	Chena	1 0 0
15687	Do.	do.	do.	1 1 5
15689	Godellehena	do.	do.	0 1 33
15690	Do.	do.	do.	0 3 17
15691	Do.	do.	do.	1 0 34
15692	Do.	do.	do.	2 2 26
15693	Do.	do.	Citronella garden	0 2 0
15781	Horigalahena	Preliminary plan 6,116. Urugamuwa	Chena	4 0 35
157 2	Do.	do.	Cocoanut garden	0 0 35
15783	Do.	do.	do.	0 1 14
15784	Do.	do.	Chena	1 0 35
15785	Horagahahena	do.	do.	3 3 32
15839	Pillehena	Preliminary plan 6,131. Urugamuwa	Chena	1 1 22
15843	Do.	do.	do.	3 1 12
15905	Ihalawattagodellehena	Preliminary plan 6,153. Bamberenda	Jungle	0 3 18
15910	Do.	do.	Chena	0 1 6
15911	Do.	do.	do.	0 0 6
15912	Ihalawattaowita	do.	Owita	0 0 6
15914	Do.	do.	Jungle	7 2 38
15915	Do.	do.	Chena	2 1 30
15916	Do.	do.	do.	1 0 30
15917	Ihalawattaowita or Ambagahawatta	do.	do.	1 1 9

Upset price,—Rs. 10 to Rs. 100 an acre, according to the nature of the land.
Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command,
R. W. LEVERS,
Acting Colonial Secretary.

No. 1,265, S. P.

විෂි 1902 ක්වු අගොස්තු මස 20 වෙනි දින කොළඹ මහසෙනෙකාරිජ්ජන්තාන්සේගේ කන්තෝරුවේදීය.

දකුණු දිසාවේ මාතර පලාතේ උපඵ්ජන්තලන්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1902 ක්වු සැප්තැම්බ්‍ර මස 30 වෙනි දිනවූ අගහරුවාද දවල් 1ට මාතර කවිචේරිසේදී වෙන්දේසිකර විකුණනුට යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ මාතර පලාතේ වැල්ලඹඩපත්තුව කොට්ඨාසයේ පිහිටාතිවෙන බිම්කැබෙලි. සිතියම 1,131.

නො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මසත. අ. රු. ප.
H 494	භූගහහසේන	කපුගම සිතියම 6,033.	සුළුබැද්ද	2 1 14
R 541	කැරැව්වලකුමුර	උරුගමුව සිතියම 6,095.	කුමුර	1 0 30
15679	දිවියාලාගේන	කඩවැද්දුව	වත්ත	0 0 34
15680	එම	එම	එම	2 3 29
15681	එම	එම	හේන	0 2 24
15683	ගෝනාමලසේන	එම	එම	0 2 39
15684	එම	එම	බැද්ද	10 1 0
15685	එම ඔව්ව	එම	ඔව්ව	0 0 25
15686	ගෝනාමලසේන	එම	හේන	1 0 0
15687	එම	එම	එම	1 1 5
15689	ගොඩැල්ලේසේන	එම	එම	0 1 33
15690	එම	එම	එම	0 3 17
15691	එම	එම	එම	1 0 34
15692	එම	එම	එම	2 2 26
15693	එම	එම	පැහිරිවත්ත	0 2 0
		සිතියම 6,116.		
15781	හොරගලසේන	උරුගමුව	හේන	4 0 35
15782	එම	එම	පොල්වත්ත	0 0 35
15783	එම	එම	එම	0 1 14
15784	එම	එම	හේන	1 0 35
15785	හොරගහසේන	එම	එම	3 3 32
		සිතියම 6,131.		
15839	පිල්ලේසේන	උරුගමුව	හේන	1 1 22
15848	එම	එම	එම	3 1 12
		සිතියම 6,153.		
15905	ඉහලවත්තේගොඩැල්ලේ			
	හේන	බැබැරැන්ද	බැද්ද	0 3 18
15910	එම	එම	හේන	0 1 6
15911	එම	එම	එම	0 0 6
15912	ඉහලවත්තේඔව්ව	එම	ඔව්ව	0 0 26
15914	එම	එම	බැද්ද	7 2 38
15915	එම	එම	හේන	2 1 30
15916	එම	එම	එම	1 0 30
15917	එම නොහොත් අඹගහ			
	වත්ත	එම	එම	1 1 9

තක්සේරු මිල අක්කරේට රුපියල් 10යේ සිට 100 දක්වා ඉඩමේ හැටියට.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ජන්තලේ උන්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ මාතර උපඵ්ජන්තලන්තාන්සේගෙන්ද දැනගනව පුළුවන.

ගරුකර උතුමානත්වහන්සේගේ ආඥාවලය,
 ආර්. ඩබ්ලිව්. අසිවර්ස්,
 වැඩබලන මහසෙනෙකාරිජ් වමිහ

No. 1,266, S. P.

Colonial Secretary's Office,
 Colombo, August 20, 1902.

ON Wednesday, October 8, 1902, at 1 o'clock P. M., the Assistant Government Agent for the Matara District will put up to auction, at his office in Matara Kachechi, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-eight allotments of land situated in the Weligam korale division of the Matara District of the Southern Province.

Preliminary plan 456.

Lot.	Name of Land.	Village.	Description.	Extent. A. R. P.
3753	Ihaladeniya	Borala	Paddy field	3 0 29
S 516	Mahagodawatta	Preliminary plan 1,160. Ganegama	Garden	0 3 20

Lot	Name of Land.	Village.	Description.	Extent. A. R. P.
Preliminary plan 1,880.				
4417	Higgahadeniyaokanda	Peddapitiya	Owita	1 2 20
4418	Kaluokanda	do.	Okanda	0 2 30
M 151	Do.	do.	Low jungle	2 0 23
N 151	Kaluokanda or Polgahaokanda	do.	Okanda	0 0 32
Preliminary plan 1,899.				
4483	Pallewatta	Maliduwa	Garden	3 3 38
4485	Nebaduwaagepuwakwatta	do.	do.	1 0 12
4486	Muttettugodatenna	Kerewakbokka	do.	0 2 28
4487	Do.	do.	do.	1 0 3
L 156	Muttettugodatenne or Gederawatta	do.	do.	0 5 35
M 156	Do.	do.	do.	0 1 8
N 156	Delgaha or Kurunduwatta	do.	do.	0 1 20
O 156	Do.	do.	do.	0 0 21
P 156	Do.	do.	do.	0 0 32
Q 156	Do.	do.	do.	0 1 14
R. 156	Nakandegodakumbura	do.	Paddy field	2 2 6
Preliminary plan 4,899.				
14010	Bibulakuttiya	Akurugoda	Jungle	16 3 0
14011	Do.	do.	do.	0 3 36
14012	Do.	do.	do.	4 3 45
Preliminary plan 6,221.				
16362	Muniamullamalalapa	Uruwitike	Paddy field	0 3 34
Preliminary plan 6,222.				
16363	Mundahalekumbureatmaga	Kilittuwa	Patana	1 2 11
Preliminary plan 6,254.				
16449	Galgodahena	Neraluwa	Jungle	1 3 1
16450	Do.	do.	do.	0 0 8
Preliminary plan 6,260.				
16467	Badaturugeaddarahena	Midigama	Jungle	7 0 36
16468	Badaturugeaddarawatta	do.	Garden	1 0 3
16469	Marakoratuwa	do.	Open land	0 2 15
Preliminary plan 6,261.				
16470	Pahalahalpeaddaraowita	Penetiyana	Garden	1 0 36

Upset price.—Rs. 10 to Rs. 100 an acre, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command,

R. W. INVERES,
Acting Colonial Secretary.

No. 1,266, S. P.

වම් 1902 ජූලි අගෝස්තු මස 20 වෙනි දින කොළඹ

මහජනාධිපතිතුමාගේ නියෝගයට අනුව

දකුණු දිසාවේ මාතර පලාතේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහතික කළ ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1902 ජූලි මස අගෝස්තු මස 8 වෙනි දිනට වදාල දවල් 10 වැනි කවරවරින්දී වෙන්දේසිකර විකුණන බව පෙනෙන්නට ඇත.

දකුණු දිසාවේ මාතර පලාතේ වැලිගම්කෝරළු කොමිෂනරියේ පිහිටා තිබෙන බිම් කැබලි 28ක්.

නො.	ඉඩමේ නම.	පිහිටීම 456.	අන්දම.	මහල.
3753	ඉහලදෙහිත	ගම.	අඹුරු	3 0 29
S 516	මහතොටවත්ත	පිහිටීම 1,160.	වත්ත	0 3 20
4417	හිත්ගහදෙහියේමිකන්ද	පිහිටීම 1,880.	මිහිට	1 2 20
4418	කළුමිනන්ද	පේද්දපිටිය	මිකන්ද	0 2 30
M 151	එම	එම	සුළුමැදි	2 0 23
N 151	එම නොහොත් පොල්ගහමිකන්ද	එම	මිකන්ද	0 0 32
පිහිටීම 1,899.				
4483	පල්ලේවත්ත	මලියව	වත්ත	3 3 38
4485	කැබලුවේ පුවක්වත්ත	එම	එම	1 0 12
4486	මුත්තෙට්ටුගොඩකැත්ත	කෙරවක්කොක්ක	එම	0 2 28
4487	එම	එම	එම	1 0 3
L 156	මුත්තෙට්ටුගොඩකැත්ත නොහොත් ගෙදරවත්ත	එම	එම	0 3 36
M 156	එම	එම	එම	0 1 8
N 156	දෙල්ගහ නොහොත් කුරුඳුවත්ත	එම	එම	0 1 20
O 156	එම	එම	එම	0 0 21
P 156	එම	එම	එම	0 0 32
Q 156	එම	එම	එම	0 1 14
R 156	නාකදේ නොඩකුමුර	එම	කුමුර	2 2 6

කො.	ඉඩමේ නම.	ගම.	අක්දම.	මහත අ. රු. ප.
14010	බිචුල්ලුමඩුව	සිතියම 4,899. අතුරුගොඩ	බැඳි	16 3 0
14011	එම	එම	එම	0 3 36
14012	එම	එම	එම	4 3 15
16362	තුනියාමුල්ලේමලාට	සිතියම 6,221. උතුරුමුල්ලේ	කුඹුර	0 3 34
16363	මුඩුනැල්ලකුඹුරේඅත්පත	සිතියම 6,222. කිලිට්ටුව	පහන	1 2 11
16449	ගල්ගොඩේපහ	සිතියම 6,254. කෙරුව	බැඳි	1 3 1
16450	එම	එම	එම	0 0 8
16467	බඩකුරුණේඅද්දරපහ	සිතියම 6,260. මිදිගම	එම	7 0 36
16468	බඩකුරුණේඅද්දරවත්ත	එම	වත්ත	1 0 9
16469	මාතකොටුව	එම	එලිකපු කිම	0 2 15
16470	පහලකල්ලේඅද්දරමිට	සිතියම 6,261. පැහැරිගහ	වත්ත	1 0 36

කක්ෂේරුමල අක්කරව රුපියල් 10.෦෪ සිට 100 දක්වා ඉඩම් ගැලපීම.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේශ්වරයන්ගේ සේවයෙන්, විකිණීම කොන්දේසි ගැන මහරු උපදේශනාදායකයන්ගේ සේවයෙන් දැනගත්ව පුළුවන.

ගරුකර උතුමානවකන්සේනේ ආඥාදේශය,
ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,
වැඩබලන මහසෙක්‍රෙටාරිස් විශේෂ.

No. 1,267, s. p. Colonial Secretary's Office,
Colombo, August 20, 1902.

ON Wednesday, October 15, 1902, at 12 o'clock noon, the Assistant Government Agent for the Hambantota District will put up to auction, at the Tihawa rest-house, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty-six allotments of land situated in the Magam pattu division of the Hambantota District of the Southern Province.

Preliminary plan 1,378. Village—Tihawa.

Lot.	Name of Land.	Description.	Extent. A. R. P.
10862	Tihawabedda	Paddy field	19 3 8
10863	Do.	do.	15 2 29
10886	Do.	Jungle	15 2 7
10887	Do.	do.	17 1 5
10888	Do.	do.	17 3 2
10889	Do.	do.	17 3 6
10890	Do.	do.	11 2 25
10891	Do.	do.	8 0 0
10892	Do.	do.	20 0 37
10893	Do.	do.	20 0 0
10894	Do.	do.	19 3 28
10895	Do.	do.	18 1 0
10896	Do.	do.	17 1 27
10898	Do.	do.	8 0 0
10899	Do.	do.	20 2 15
10900	Do.	do.	21 2 13
10901	Do.	do.	22 3 4
10902	Do.	do.	23 2 6
10905	Do.	do.	8 0 27
10906	Do.	do.	19 3 32
10907	Do.	do.	18 1 7
10908	Do.	do.	18 1 2
10909	Do.	do.	17 2 38
10910	Do.	do.	18 0 32
10912	Do.	do.	8 0 15
10913	Do.	do.	20 0 34
10914	Do.	do.	20 1 13
10915	Do.	do.	21 0 36
10916	Do.	do.	20 1 28
10917	Do.	do.	20 0 26
10919	Do.	do.	8 0 15
10920	Do.	do.	20 0 32.
10921	Do.	do.	19 2 30
10922	Do.	do.	20 1 5
10923	Do.	do.	20 0 27
10924	Do.	do.	21 1 16

Lot.	Name of Land.	Description.	Extent. A. R. P.
10925	Tihawabedda	Jungle	21 0 20
10926	Do.	do.	7 3 24
10927	Do.	do.	20 1 3
10928	Do.	do.	19 0 24
20929	Do.	do.	19 1 11
10930	Do.	do.	18 3 31
10931	Do.	do.	18 0 15
10932	Do.	do.	15 2 30
10944	Do.	do.	1 2 22
10946	Do.	do.	1 0 32

Upset price,—Rs. 10 to Rs. 50 an acre, according to the nature of the land.

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Assistant Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Hambantota.

By His Excellency's command,
R. W. IVERS,
Acting Colonial Secretary.

No. 1,267, s. p. මහ 1902 ක්‍රම අනුමැතිය මස 20 වෙනි දින කොළඹ මහසෙක්‍රෙටාරිස් උපදේශනාදායකයන්ගේ සේවයෙන් කන්කොටුවේදීය.

දකුණු දිසාවේ කම්බන්කොට පලාතේ උපදේශනාදායකයන්ගේ විසින් මෙහි පහත සඳහන්වූ ආශ්‍රිත සත්කම ඉඩම් ආශ්‍රිතවේ නියෝගවලට ප්‍රකාරයට මහ 1902 ක්‍රම අනුමැතිය මස 15 වෙනි දින ක්‍රම අනුමැතිය 12ව නිසිය කානාගමේදී වෙන්දේසිකර විකුණුවේ යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ කම්බන්කොට පලාතේ මාගමපත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන කිමකැබෙලි 46.

සිතියම 1,378. ගම—තිහාව.
අයිතිකරු කියන්නා—ආශ්‍රිතව.

කො.	ඉඩමේ නම.	අක්දම.	මහත. අ. රු. ප.
10862	තිහාවබැඳි	කුඹුර	19 3 8
10863	එම	එම	15 2 29
10886	එම	බැඳි	15 2 7

කො.	ඉඩමේ නම.	අක්ෂර.	මගක. අ. රු. ප.
10887	කිහවබැද්ද	බැද්ද	17 1 5
10888	එම	එම	17 3 2
10889	එම	එම	17 3 6
10890	එම	එම	11 2 25
10891	එම	එම	8 2 0
10892	එම	එම	20 0 37
10893	එම	එම	20 0 0
10894	එම	එම	19 3 28
10895	එම	එම	18 1 0
10896	එම	එම	17 1 27
10898	එම	එම	8 0 0
10899	එම	එම	20 2 15
10900	එම	එම	21 2 13
10901	එම	එම	22 3 4
10902	එම	එම	23 2 6
10905	එම	එම	8 0 27
10906	එම	එම	19 3 32
10907	එම	එම	18 1 7
10908	එම	එම	18 1 2
10909	එම	එම	17 2 38
109 0	එම	එම	18 0 32
10912	එම	එම	8 0 15
10913	එම	එම	20 0 34
10914	එම	එම	20 1 13
10915	එම	එම	21 0 36
10916	එම	එම	20 1 28
10917	එම	එම	20 0 26
10919	එම	එම	8 0 15
10920	එම	එම	20 0 32
10921	එම	එම	19 2 30

කො.	ඉඩමේ නම.	අක්ෂර.	මගක. අ. රු. ප.
10922	කිහවබැද්ද	බැද්ද	20 1 5
10923	එම	එම	20 0 27
10924	එම	එම	21 1 16
10925	එම	එම	21 0 20
10926	එම	එම	7 3 24
10927	එම	එම	20 1 3
10928	එම	එම	19 0 24
10929	එම	එම	19 1 11
10930	එම	එම	18 3 31
10931	එම	එම	18 0 15
10932	එම	එම	15 2 30
10944	එම	එම	1 2 22
10946½	එම	එම	1 0 32

දැන්වීමයි.—කන්සේරු මිල රුපියල් 10෦ක් සිට 50 දක්වා ඉඩමේ ගැලියව.

මෙම ඉඩමවලට ගම්කිසි උරුමකන් ඇතැයි කල්පනා කරණ ගම් කිසි කෙනෙකුට මෙයින් දුහුම්දෙනන් ගම් විකිනීමේ දුවසේදී උපඵ්ඵකඋත්තානාය ඉදිරි පිට ඔවුන්ගේ අයිතිවාසිකම්වලට සාක්ෂි පෙන්වා සිටින ලෙසවයි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචාර්ජනරු උත්තානසේනගේද, ඉඩම් විකිනීමේ කොන්සේද්දී ගැණ ගම්විකිනීමට පලාගේ උපඵ්ඵකඋත්තානායගේ දෙවද දැනගත හැකිවේ.

ගැහැණු උතුමානන්වගන්සේගේ අඤ්චලය,
ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,
වැඩබලන මහාදෙකුකාරියන් වහන්සේ

No. 1,268, S.P.

Colonial Secretary's Office,
Colombo, August 20, 1902.

ON Monday, September 29, 1902, at 1 o'clock P.M., the Assistant Government Agent for the Matara District will put up to auction, at his office in Matara Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifty-two allotments of land situated in the Weligam korale division of the Matara District of the Southern Province.

Lot.	Name of Land.	Preliminary plan 1,572. Village.	Description.	Extent. A. R. P.
C 38	Galwetaduwa	Midigama	Island	0 0 39
D 38	Pallebandarawatta	do.	Garden	3 3 11
E 38	Usbandarawatta	do.	do.	3 0 6
F 38	Do.	do.	do.	1 0 35
G 38	Do.	do.	do.	1 1 23
I 38	Arambegedarawatta	do.	do.	0 2 10
J 38	Pananwedamalapala	do.	do.	0 1 19
K 38	Danwellakumbura	do.	Owita	0 2 0
L 38	Udawatta	do.	Garden	0 2 2
Preliminary plan 3,921.				
9753	Galbodahena Amuhenewatta	Asmagoda	Garden	0 1 2
9754	Do.	do.	Citronella garden	1 3 16
9755	Do.	do.	do.	0 0 23
9756	Godapitahena or Beligaha-addarakoratuwa	Higgoda	do.	0 1 33
9757	Godapitahena or Deniyewatta	do.	do.	3 0 8
9758	Godapitahena or Hettigodawatta	do.	do.	1 2 6
Preliminary plan 4,803.				
13659	Koratuwahena	Balapata	Chena	35 0 35
13660	Do.	do.	do.	1 1 0
13661	Kirimetideniyehena	do.	do.	8 1 21
13662	Do.	do.	do.	0 2 4
13663	Do.	do.	do.	0 1 16
13664	Andaramullehena	do.	do.	8 2 35
13665	Alapalawehena	do.	do.	15 2 38
13666	Yahalpittaniyehena	do.	do.	9 2 37
13667	Alapalawehenewatta	do.	Garden	0 0 15
Preliminary plan 6,078.				
15641	Edandekumburehena alias Bogodahena	Ganegama and Walpita	Chena	10 0 26
15642	Do.	Ganegama	Gravel pit	0 0 17
15643	Do.	do.	Chena	0 2 20
15644	Hinnakamullehena alias Ittagalkuttiya	Walpita	Jungle	8 2 0
15645	Do.	do.	Citronella garden	0 1 10
15646	Do.	do.	do.	0 0 15

Lot.	Name of Land.	Village.	Description.	Extent. A. R. P.
		Preliminary plan 6,241.		
16419	Ihalahena	Horagoda	Citronella garden	1 1 12
16420	Do.	do.	Cocoanut garden	0 1 24
16421	Do.	do.	do.	3 1 0
		Preliminary plan 6,265.		
16476	Pujamadukanatta or Kewulamalahena	Ganegama	Jungle	5 1 8
		Preliminary plan 6,267.		
16478	Kokaradeniya	Midigama	Deniya	0 1 2
16479	Do.	do.	do.	0 0 5
		Preliminary plan 6,270.		
16492	Dalugalahenedeniya	Penetiya	Field	0 1 16
16493	Awariyakanatthena	do.	Jungle	2 0 0
16494	Do.	do.	do.	0 1 4
		Preliminary plan 6,272.		
16498	Gorokagahakoratuwa	Malimada	Paddy field	0 0 34
16499	Bakmigahaowita	do.	Owita	0 0 15
		Preliminary plan 6,274.		
16503	Kongasudumulledeniya	Malimada	Deniya	0 1 10
16504	Weweowita	do.	Owita	0 0 17
16505	Do.	do.	Paddy field	0 0 16
		Preliminary plan 5,597.		
O 528	Dikgahagawaudaellawella	Ehalape	Garden	0 3 8
P 528	Do.	do.	do.	0 0 27
R 528	Do.	do.	do.	0 1 6
		Preliminary plan 5,761.		
14040	Isnawatta	Kohugoda	Deniya	0 1 2
		Preliminary plan 6,248.		
P 548	Ilukmandiyehena	Akurugoda	Jungle	33 3 17
Q 548	Do.	do.	Citronella garden	0 0 16
R 548	Do.	do.	do.	0 2 38
S 548	Do.	do.	do.	0 0 24

Upset price,—Rs. 10 to Rs. 100 an acre, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command,
R. W. LEVER, Acting Colonial Secretary.

No. 1,268, S. P.

වර්ෂ 1902 ක්වූ අංක 20 වෙනි දින කොළඹ මහලෙන් පැවැත්වූ ජනප්‍රිය කැණීම් සඳහා.

දකුණු දිසාවේ මාතර පලාතේ උපරිප්පත්තුවක් නිසිව පිහිටා ඇති පහත සඳහන් වන ආශ්‍රිත සත්කම් ඉඩම් ආශ්‍රිතව නිකුත්වන ප්‍රකාරයට වර්ෂ 1902 ක්වූ ඔක්තෝබර් මස 29 වෙනි දින සඳුදා දවස 10 වැනි කවරයේදී වෙන්දේසි කර විකුණීමට යෙදවනවා ඇත.

දකුණු දිසාවේ මාතර පලාතේ වැලිගමකොරලේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 52 ක්.

සියලුම 1,572.

කො.	ඉඩමේ නම.	භව.	අත්දම.	මහත. අ. ර. ප.
C 38	කල්වැට්ටුව	මිදින	දුම	0 0 39
D 38	පල්ලේභව්ව	එම	පත්ත	3 3 11
E 38	උප්පත්තුව	එම	එම	3 0 6
F 38	එම	එම	එම	1 0 35
G 38	එම	එම	එම	1 1 23
I 38	අරඹිපොත්ත	එම	එම	0 2 10
J 38	පහත්වැට්ටුව	එම	එම	0 1 19
K 38	දම්වැල්ලේකුඹුර	එම	මුළු	0 2 0
L 38	උඩවත්ත	එම	වත්ත	0 2 2
		සියලුම 3,921.		
9753	කල්වැට්ටුවේ අමුණේ වත්ත	අත්මාකොට	එම	0 1 2
9754	එම	එම	ප ගිවිසිම	1 3 16
9755	එම	එම	එම	0 0 23
9756	කොට්ඨාසයේ කොකොන් බෙලිගහඅද්දරකොටුව	ගිවිසිම	එම	0 1 33
9757	කොට්ඨාසයේ කොකොන් දෙකිපත්ත	එම	එම	3 0 8
9758	කොට්ඨාසයේ කොකොන් ගෙවිපොත්ත	එම	එම	1 2 6

කො.	ඉඩමේ නම.	ශම.	අන්දම.	මගන. අ. රු. ප.
		සිතියම 4,803.		
13659	කොරෙටුවමෙහි	බලපාන	හේන	35 0 35
13660	එම	එම	එම	1 1 0
13661	කිරිමැව්දෙකිසේහේන	එම	එම	8 1 21
13662	එම	එම	එම	0 2 4
13663	එම	එම	එම	0 1 16
13664	අන්දරුමුල්ලේහේන	එම	එම	8 2 35
13665	අලපලාවේහේන	එම	එම	15 2 38
13666	යකල්පිට්ටිකිසේහේන	එම	එම	9 2 37
13667	අලපලාවේහේනවත්ත	එම	වත්ත	0 0 15
		සිතියම 6,078.		
15641	එදෙකිකුඹුරේහේන නොහොත් බෝගොඩාහේන	ගනේගම සහ වල්පිට	හේන	10 0 26
15642	එම	ගනේගම	බොරපවල	0 0 17
15643	එම	එම	හේන	0 2 20
15644	හික්කාමුල්ලේහේන නොහොත් ඉක්කනලේකුට්ටිය	වල්පිට	බැද්ද	8 2 0
15645	එම	එම	පැහැරවත්ත	0 1 10
15646	එම	එම	එම	0 0 15
		සිතියම 6,241.		
16419	ඉහල හේන	ගොරොහොඬ	පැහැරවත්ත	1 1 12
16420	එම	එම	පොල්වත්ත	0 1 24
16421	එම	එම	එම	3 1 0
		සිතියම 6,265.		
16476	පියවුකනත්ත නොහොත් කෙටුලාමලහේන	ගනේගම	බැද්ද	5 1 8
		සිතියම 6,267.		
16478	කොකාරේදෙකින	මදිගම	දෙකින	0 1 2
16479	එම	එම	එම	0 0 5
		සිතියම 6,270.		
16492	දළුගලහේනේදෙකින	පැහැරවත්ත	කුඹුර	0 1 16
16493	අවරියාකනත්තේහේන	එම	බැද්ද	2 0 0
16494	එම	එම	එම	0 1 4
		සිතියම 6,272.		
16498	ගොරකගනකොරටුව	මාලිමඩ	කුඹුර	0 0 34
16499	බක්කිගනහිට්ටි	එම	මිහුදු	0 0 13
		සිතියම 6,274.		
16503	කෝත්තස්ට්ටිමුල්ලේදෙකින	මාලිමඩ	දෙකින	0 1 10
16504	වැහේහිට්ටි	එම	මිහිට	0 0 17
16505	එම	එම	කුඹුර	0 0 16
		සිතියම 5,597.		
O 528	දික්කනගාමාලාමලාවේලල	ඇගලපේ	වත්ත	0 3 8
P 528	එම	එම	එම	0 0 27
R 528	එම	එම	එම	0 1 5
		සිතියම 5,761.		
14040	ඉස්තාවත්ත	කොහුගොඩ	දෙකින	0 1 2
		සිතියම 6,248.		
P 548	ඉළක්මත්තියේහේන	අකුරුගොඩ	බැද්ද	33 3 17
Q 548	එම	එම	පැහැරවත්ත	0 0 18
R 548	එම	එම	එම	0 2 38
S 548	එම	එම	එම	0 0 24

කක්කේරු මිල අක්කරයක් රුපියල් 10 ය සිට 100 දක්වා.

මෙම ඉඩම් ගැණ වැසිදුර කාරණ සර්වේචර්ස් හරහා ලබාදෙනු ලබන බැවින්, මිනිනිමේ කොන්දේසි සහ මාතර උපවිකල්පයන්ගේදී දැනගත්ව පුළුවන.

ගරුකර උතුමානවත්තයේහේන ආඥාව ලෙස,
ආර්. බණිල්ල, අධිකාරී,
වැඩබලන මහලේකුකාරීන් වහන්ස.

No. 1,269, s. p.

Colonial Secretary's Office,
Colombo, August 20, 1902.

ON Saturday, October 18, 1902, at 1 o'clock P.M., the Assistant Government Agent for the Matara District will put up to auction, at his office in Morawaka resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-nine allotments of land situated in the Morawak korale division of the Matara District of the Southern Province.

Lot.	Name of Land.	Preliminary plan 1,158. Village.	Description.	Extent A. R. P.
9185½	—	Tennepitiya	Forest	8 2 30
2180	Udaradagewatta	Preliminary plan 2,011. Ihalagama	Garden	0 2 3
2181	Radagegedarakumbura	do.	Paddy field	3 1 36

Lot.	Name of Land.	Village.	Description.	Extent.		
				A.	R.	P.
2182	Bewulpitiyekumbura	Ihalagama	Paddy field	3	0	37
2183	Wickremagegedarakumbura	do.	do.	3	3	32
2184	Egodawatta	do.	Garden	0	3	30
2186	Punchiwilakumbura	do.	Paddy field	2	0	13
2187	Vitanegewatta	do.	Garden	1	2	5
2188	Wattagawaliyadda	do.	Paddy field	0	1	8
2189	Agiliyakumbura	do.	do.	3	2	25
2190	Unapandurekumbura	do.	do.	0	2	26
2192	Hedawakagahakumbura	do.	do.	0	3	7
2194	Moragahamullewatta	do.	Garden	1	2	18
2195	Moragahamullekumbura	do.	Paddy field	2	2	37
2197	Duragegedarawatta	do.	Garden	2	2	17
2198	Ampitiyaalakumbura	do.	Paddy field	1	0	16
2199	Mililagahayatakumbura	do.	do.	0	2	39
2200	Hettiyamullekumbura	do.	do.	3	3	0
2201	Katugahawatta	do.	Garden	1	1	31
2202	Gedarawatta	do.	do.	1	3	26
2203	Bandanagegedarawatta	do.	do.	0	2	32
2204	Bandanagegedarakumbura	do.	Paddy field	4	1	34
2205	Tennege-egiliyekumbura	do.	do.	1	1	14
2206	Dangahakumbura	do.	do.	1	1	28
2207	Wadagegedarakumbura	do.	do.	1	0	38
2208	Wadagegedarawatta	do.	Garden	1	2	19
2211	Migahawatta	do.	do.	1	0	5
2212	Pallewatta	do.	do.	0	3	30
2213	Wasanawatta	do.	do.	0	1	6
2214	Hathaulkumbura	do.	Paddy field	0	2	30
2215	Modarakumbura	do.	do.	0	1	35
2219	Kakunekumbura	do.	do.	0	0	33
2220	Welawiriakumbura	do.	do.	3	0	39
2221	Weerappulligedarawatta	do.	Garden	3	3	18
2223	Gedarawatta	do.	do.	2	1	15

Preliminary plan 4,900.

V 547	Galagankandewatta	Ihalagama or Matugobe	Garden	0	1	38
W 547	Do.	do.	do.	3	3	23
X 547	Galagankandedeniya	do.	Deniya	0	1	8
Z 547	Malayigewatta	do.	Garden	0	2	7

Upset price,—Rs. 10 to Rs. 100 an acre, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command,

R. W. LEVERS,
Acting Colonial Secretary.

No. 1,269, S. P.

විෂ් 1902 ක්වු අයෝජනු මස 20 වෙනි දින කොළඹ
මහලේකුකාරිස්ථලත්තාත්තේනේ කන්තෝරුවේදිය.

දකුණු දිසාවේ මාතර පලාතේ උසස්වත්තලත්තාත්තේ විසින් ලේඛි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම
දැමිම ආණ්ඩුවේ කන්තෝරුව ප්‍රකාරයට විෂ් 1902 ක්වු මක්කෝම්බු මස 18 වෙනි දිනකදී සෙසුපුරුදු දවල්
එකට මොරවක සානායමේදී වෙන්දේසිකර විකුණුවට අයදෙන්නෝ ඇත.

දකුණු දිසාවේ මාතර පලාතේ මොරවක්කෝරලේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි 39 ක්.
සිතියම 1,158.

නං.	ඉඩමේ නම.	මට.	අත්දම.	මහත.
		කැත්තේපිටිම	කැලේ	අ. රු. ප.
9185½	—	සිතියම 2,011.		8 2 30
2180	උඩරදගේවත්ත	ඉහලගම	වත්ත	0 2 2
2181	රදගේගොර කුඹුර	එම	කුඹුර	3 1 35
2182	බැවුල්පිටියේ කුඹුර	එම	එම	3 0 37
2183	විකුමගේගොර කුඹුර	එම	එම	3 3 32
2184	එකොඩුවත්ත	එම	වත්ත	0 3 30
2186	පුත්ච්චිල කුඹුර	එම	කුඹුර	2 0 13
2187	විකානගේවත්ත	එම	වත්ත	1 2 5
2188	වත්තගාමා ලියදද	එම	කුඹුර	0 1 8
2189	අ. ගිල්ල කුඹුර	එම	එම	3 2 25
2190	උනපදුරේ කුඹුර	එම	එම	0 2 26
2192	කැඩවකගම කුඹුර	එම	එම	0 3 7
2194	මොරගහවුල්ලේවත්ත	එම	වත්ත	1 2 18
2195	මොරගහවුල්ලේ කුඹුර	එම	කුඹුර	2 2 37
2197	දුරගේගොරවත්ත	එම	වත්ත	2 2 17
2198	අම්පිටියේ ඇල කුඹුර	එම	කුඹුර	1 0 16
2199	මිල්ලගහගම කුඹුර	එම	එම	0 2 39
2200	කෙට්ටිගාවුල්ලේ කුඹුර	එම	එම	3 3 0

නො.	ඉඩමේ නම.	ගම.	අක්ෂර.	වගන්.	අ. රු. ප.
2201	කවුගහවත්ත	ඉහලගම	වත්ත	1	1 31
2202	කෙරුවත්ත	එම	එම	1	3 26
2203	බන්දනගේ කෙරුවත්ත	එම	එම	0	2 32
2204	බන්දනගේගොර කුඹුර	එම	කුඹුර	4	1 34
2205	තැන්නගේ ඇඳිලි කුඹුර	එම	එම	1	1 14
2206	දක්කකුඹුර	එම	එම	1	1 28
2207	වඩනේකෙරුවත්ත	එම	එම	1	0 38
2208	වඩනේකෙරුවත්ත	එම	වත්ත	1	2 19
2211	මහගවත්ත	එම	එම	1	0 5
2212	පල්ලේවත්ත	එම	එම	0	3 30
2213	වෘත්තවත්ත	එම	එම	0	1 6
2214	ගක්කවුල් කුඹුර	එම	කුඹුර	0	2 30
2215	මෝදර කුඹුර	එම	එම	0	1 35
2219	කැකුණේ කුඹුර	එම	එම	0	0 33
2220	වේලුමිට්ත කුඹුර	එම	එම	3	0 39
2221	විජයවුල්ලේ කෙරුවත්ත	එම	වත්ත	3	3 18
2223	කෙරුවත්ත	එම	එම	2	1 15
සියයම් 4,900.					
V 547	ගලකන්කන්දේ වත්ත	ඉහලගම නොහොත් මතු ගොනු	වත්ත	0	1 38
W 547	එම	එම	එම	3	3 28
X 547	ගලකන්කන්දේ දෙවිය	එම	දෙවිය	0	1 8
Z 547	වෙලුමේ වත්ත	එම	වත්ත	0	2 7

කන්දේරු මල අක්කරේකව රුපියල් 10෧෧ සිට 100 දක්වා ඉඩමේ ගැටි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා කරුවෙර්පනුලුට්තාන්දේගෙන්ද, විකිනි. ම කොන්දේසි ගැණ වාර ද්විතීයවලටත් කැන්දේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකරු උතුමානන්වගන්දේගේ අඟුටලොක,

ආර්. ඩබ්ලිවු. අයිවර්ස්,
වැඩබලන මහකෙකුකාරිස් මමන්.

LAND SALES IN THE EASTERN PROVINCE.

No. 893, E. P.

Colonial Secretary's Office,
Colombo, August 8, 1902.

ON Monday, September 29, 1902, and following days, at noon, the Government Agent for the Eastern Province will put up to auction, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.		Upset Price
					A.	R. P.	per Acre.
Preliminary plan 3,002.—Manmunai pattu.							
87799	Pulukunavi	U. Kasinava	Crown	Jungle land	20	2 17	12 50
87800	Do.	do.	do.	Encroachment	5	0 6	12 50
Preliminary plan 3,007.							
87829	Pulukunavi	V. V. Manmunaipodi, &c.	Crown	Paddy land	146	0-20	10 0
Preliminary plan 2,370.—Koralai pattu.							
76104	Vakarai	N. Chinnattampi	Crown	Punnaikkadu	13	1 33	10 0
Preliminary plan 2,926.—Sammanturai.							
87452	Chavalaikkadai	General sale	Crown	Naduvuttuchchenai	2	3 2	10 0
Preliminary plan 2,983.—Porativu.							
87666	Konakollai	General sale	Crown	Kidankuvaddai	3	1 14	10 0

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency's command,

R. W. LEVERS,
Acting Colonial Secretary.

No. 893, E. P.

கொலோனியல் சர்க்கிற்ற்த. ஃ ஆபீசில்,
கொழும்பு, 1902 ம் (வந) ஆவணம் 8 ந் உ.

1902 ம ஆண்டு புரட்டாசிமாதம் 29 ந் திகதியாகிய திங்கட்கிழையிலு மதனையடுத்த நாட்களிலும் முற்பகல் கிழக்கு மாசாணத்தி ககர்ணமேநது ஏசனறவாசன் தனது ஆபீசில் இதனடியிற சொல்லப்படடருக கிற முடிசூரிய காணித துணடுகளை, அரசாட்சியாரால் உததரவு பண்ணப்படடருகமும் பொருத்தப்பிரகாரம் ஏலத்திற கூறி விற்பார்.

காணித துணடுகளை, கிழக்கு மாசாணத்தி மட்டக்களப்பு டிவலூ திறிக்விருக கிணறன்.
பிளரல் இலக்கம் 3,002. மண்முனைப்பறறு.
உரித்தாளர் — முடிசூரியது.

இல.	குறிச்சி	கேள்விக்காரன் பெயர்.	விலரம்.	விலரல்.		ஏக்கரொன் மக்கு தரி ப்புவிலை.
				ஏ. ரூ. ப.	ரூ. ச.	
87799	புளுசுநாவ	உ. காசினவாவா	காடு	20	2 17	12 50
87800	ஹெ	ஹெ	கூட்டிப்பிடித்த பூமி	5	0 6	12 50
பட்டம் 3,007.						
87829	ஹெ	வ. வி. மண்முனைப்போடி	வேளாண்மைப் பூமி	146	0 20	10 0
பட்டம் 2,370. கோறனைப்பறறு.						
76104	வாகரை	நா. சிணைத்தப்பி	பண்ணைக்காடு	16	1 33	10 0
பட்டம் 2,926. சமமாநதுறை.						
87452	சவனக்கடை	பொ துவிற்பனவு	நஞ்சூத துசசேனை	2	3 2	10 0
பட்டம் 2,983. போர்தீவு.						
87666	கோணுகொலை	பொ துவிற்பனவு	கிடங்கூடடை	3	1 14	10 0

இக்காண்களைப்பற்றிய மேலதனமான வினமபரண்களையும் விற்பனைகளை கொந்தீசுகளைப்பற்றிபும மட்டக்களப்பு அரசாட்சி ஏசன்றுத்திரையவாகளிபட வினுவ் யறிந்துகொள்ளலாய்.

மடுகாததமா துவாசினின து கட்டனையினபடி,

ஆர். டவ்விய. ஐவெர்ஸ,
இராசங்க விக்கிதின் வெலுபாடியலர்

No. 894, E. P.

Colonial Secretary's Office,
Colombo, August 20, 1902.

ON Monday, October 13, 1902, and the following days, at noon, the Government Agent for the Eastern Province will put up to auction, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 911.—Rukam pattu.
Claimant—Crown.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.
				A. R. P.	Rs. c.	
11175	Rukam	General sale	Jungle land	18	1 27	10 0
11176	Do.	do.	do.	17	3 16	10 0
11177	Do.	do.	do.	8	0 0	10 0
Preliminary plan 2,739.						
77920	Rukam	P. H. Tampippodi	Encroachment	2	3 29	12 50
Preliminary plan 2,760.—Eravur pattu.						
77995	Eravur	General sale	Karadittalaippumi	3	1 28	12 50
Preliminary plan 1,557.—Chammanturai pattu.						
4165	Chammanturai	General sale	Arappattaikkadu	10	1 38	10 0
4169	Do.	do.	do.	8	0 15	10 0
4176	Do.	do.	do.	7	1 12	10 0
4177	Do.	do.	do.	7	1 24	10 0
4178	Do.	do.	do.	7	0 38	10 0
4179	Do.	do.	do.	7	1 4	10 0
4180	Do.	do.	do.	8	3 36	10 0
4181	Do.	do.	do.	8	3 19	10 0
4185	Do.	do.	do.	9	2 13	10 0
4186	Do.	do.	Talaiyadikkadu	8	0 21	10 0
4189	Do.	do.	do.	8	0 18	10 0
4190	Do.	do.	do.	8	1 35	10 0
4191	Do.	do.	do.	8	1 36	10 0
4192	Do.	do.	do.	8	2 12	10 0
4197	Do.	do.	do.	8	1 13	10 0
4198	Do.	do.	do.	8	1 14	10 0
4199	Do.	do.	do.	9	0 34	10 0
4200	Do.	do.	do.	7	0 32	10 0
4201	Do.	do.	Alaiyadikkandam	9	3 8	10 0
4203	Do.	do.	Talaiyadikkadu	10	2 26	10 0
Preliminary plan 2,119.						
6994	Chammanturai	General sale	Veddukkadu	28	3 21	10 0
Preliminary plan 1,222.						
2612	Chammanturai	General sale	Navalkadu	15	1 23	10 0

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs. c.
Preliminary plan 2,168.					
7239	Viramunai	General sale	Koviladikkadu	5 1 2	10 0
7242	Do.	do.	do.	7 1 28	10 0
Preliminary plan 2,110.—Nacukadu pattu.					
6973	Malvattai	General sale	Kirankulattuppumi	7 0 17	10 0
6974	Do.	do.	do.	9 0 8	10 0
Preliminary plan 2,942.—Nintavur pattu.					
87496	Nintavur	General sale	Valalavayanmulai	0 0 32	10 0
87497	Do.	do.	do.	5 1 32	10 0
Preliminary plan 2,560.—Akkarai pattu.					
76984	Karrunkodittivu	General sale	Encroachment	1 1 29	12 50
76986	Do.	do.	do.	2 3 0	12 50
76987	Do.	do.	do.	1 0 0	12 50
76988	Do.	do.	do.	3 0 14	12 50
Preliminary plan 1,607.—Panawa pattu.					
4442	Panawa	General sale	Rakamveli	4 0 23	10 0
Preliminary plan 1,255.					
2859	Panawa	General sale	Ulpasaveli	14 0 12	10 0
Preliminary plan 667.—Porativu pattu.					
O 223	Mandur	P. H. Periyatampi (half-value land)	Marukkalaiyadimunmari	11 1 20	10 0
Preliminary plan 1,227.—Manmunai					
2648	Kokaddicheholai	K. Kanapatiyan	Andakkalvatti	9 3 20	10 0
2649	Do.	do.	do.	3 2 23	10 0
Preliminary plan 2,936.					
87480	Kattankudi	A. Ismayillevvai	Panaiyadittona	1 1 18	10 0
Preliminary plan 2,973.—Porativu pattu.					
87638	Mandur	General sale	Paddy land	33 1 31	15 0

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency's command,

R. W. IEVERS,
Acting Colonial Secretary.

No. 894, E. P.

கொலோனியல் சர்க்கரத்தால் ஆட்சி
கொடுக்கப்பட்டு, 1902 ம் ஆண்டு ஆகஸ்ட் 20 த் த.

1902 ம் ஆண்டு ஐப்பசிமாதம் 13 ந் திகதியாகிய திங்கட்கிழமைகயிலு மதையடுத்த நாட்களிலும் முந்
பகல கிழக்கு மாகாணத்த கவற்றண தேமந்து வசனறவாகன் தனது ஆயிசில இதனடியிற் சொல்லப்படருககிற்
முடிக்கரிய காணித்தணடுகளை, அரசாட்சியாரால் உததாவுபண்ணப்பட்டிருக்கும் பெருந்தகப்பிரகாரம் உல
ததிற்குறி வற்பார.

காணித்தணடுகள், கிழக்கு மாகாணத்த மட்டகனபடி டிலதிறிககி. லிருக்கின்றன.

பாகமபற்று.

பிளான் இலக்கம் 911. உரித்தானி—முடி

ஏக்க ரொன்
றுக்கு தரி

இல.	குறிச்சி.	கேள்விக்காரனின் பெயர்.	விபரம்.	விசாலம். ஏ. ரு. ப.	ஏக்க ரொன் றுக்கு தரி
11175	உறுகாமம	பொதுவீறபனவு	காடபேழ்மி	18 1 27	10 0
11176	ஓடி	ஓடி	ஓடி	17 3 16	10 0
11177	ஓடி	ஓடி	ஓடி	8 0 0	10 0
படம் 2,739.					
77920	உறுகாமம	பொ. த. தம்பியப்பாடி	கூடடிப்பிடித்தசூழி	2 3 29	12 50
படம் 2,760. ஏறுஆர்யற்று.					
77995	ஏறுஆர்	பொதுவீறபனவு	காடித்தசூழி	3 1 28	12 50
படம் 1,557. சமமாந்துறைப்பற்று.					
4165	சமமாந்துறை	பொதுவீறபனவு	ஆரைபததைக்காடு	10 1 38	10 0
4169	ஓடி	ஓடி	ஓடி	8 0 15	10 0
4176	ஓடி	ஓடி	ஓடி	7 1 12	10 0
4177	ஓடி	ஓடி	ஓடி	7 1 24	10 0
4178	ஓடி	ஓடி	ஓடி	7 0 38	10 0
4179	ஓடி	ஓடி	ஓடி	7 1 4	10 0
4180	ஓடி	ஓடி	ஓடி	8 3 36	10 0
4181	ஓடி	ஓடி	ஓடி	8 3 19	10 0
4185	ஓடி	ஓடி	ஓடி	9 2 13	10 0
4186	ஓடி	ஓடி	ஓடி	8 0 21	10 0
4189	ஓடி	ஓடி	தானையடிக்காடு	8 0 18	10 0
4190	ஓடி	ஓடி	ஓடி	8 1 35	10 0
4191	ஓடி	ஓடி	ஓடி	8 1 36	10 0
4192	ஓடி	ஓடி	ஓடி	8 2 12	10 0
4197	ஓடி	ஓடி	ஓடி	8 1 18	10 0
4198	ஓடி	ஓடி	ஓடி	8 1 14	10 0
4199	ஓடி	ஓடி	ஓடி	9 0 34	10 0
4200	ஓடி	ஓடி	ஓடி	7 0 32	10 0

இல.	குறிச்சி.	கேள்விக்காரனின் பெயர்.	விவரம்.	ஏக்க ரொன் றுக்கு தரி புவிலை.				
				விசாலம்.	ச. அ. பெ.	சு.	பு.	
4201	சமமாந்துறை	பொதுவிற்பனைவு	ஆலையடிக்கண்டம்	9	3	8	10	0
4203	சுடி	படம 2,119.	தானையடிக்காடு	10	2	26	10	0
6994	சுடி	பொதுவிற்பனைவு	வெட்டுக்காடு	28	3	21	10	0
2612	சுடி	படம 1,222.	நாலகாடு	15	1	23	10	0
7239	வீரமுனை	பொதுவிற்பனைவு	கோவ்வடிக்காடு	5	1	2	10	0
7242	சுடி	படம 2,168.	சுடி	7	1	28	10	0
6973	மல்வத்தை	படம 2,110. நான்காடுப்பற்று.	கிரானஞ்சைத்தப்பூமி	7	0	17	10	0
6974	சுடி	பொதுவிற்பனைவு	சுடி	9	0	8	10	0
87496	நிந்தலூர்	படம 2,942. நிந்தலூர் பற்று.	வளவாயனமுலை	0	0	32	10	0
87497	சுடி	பொதுவிற்பனைவு	சுடி	5	1	32	10	0
76934	கருங்கொட்டித்தீவு	படம 2,560. அக்கரைப்பற்று.	கூடடிப்பிடித்தப்பூமி	1	1	29	12	50
76936	சுடி	பொதுவிற்பனைவு	சுடி	2	3	0	12	50
76937	சுடி	சுடி	சுடி	1	0	0	12	50
76938	சுடி	சுடி	சுடி	3	0	14	12	50
4442	பாணகை	படம 1,607. பாணகைப்பற்று.	இராகமவெளி	4	0	23	10	0
2859	பாணகை	படம 1,255.	உப்புபச்சுவெளி	14	0	12	10	0
0 223	மணரோ	படம 667. யோர்தீவுப்பற்று.	மருக்காலையடிமுன் மாரி	11	1	20	10	0
2648	கொக்கடமச்சோலை	படம 1,227. மணமுனைப்பற்று.	ஆண்டாக்கலவடை	9	3	20	10	0
2649	சுடி	க. கணபதியான	சுடி	3	2	23	10	0
87480	காததாங்குடி	படம 2,936.	பனையடித்தோணை	1	1	18	10	0
87638	மணரோ	படம 2,973. போர்தீவுப்பற்று.	வேளாணமைப்பூமி	33	1	31	15	0

இக்காணிகளைப்பற்றிய மேலதனமான வினம்பரங்களையும் கீழ்ப்பணவின் கொர்தீக்களைப்பற்றியும் மட்டக்களப்பு அரசாட்சி ஏசுநறுத்துணையவர்களிடம் வினா யறிந்துகொள்ளலாம்.

மகோத்தமர் அவர்களினது கட்டளையின்படி,

ஆர். டபிள்யூ. ஐவெர்ஸ்,

இராசாங்க விகிதரின் வேலைபார்ப்பவர்.

LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

No. 1,609, N.W. P.

Colonial Secretary's Office,
Colombo, August 7, 1902.

ON Friday, September 26, 1902, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up for sale or settlement, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twelve allotments of land situated in the Hiriyala hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 612.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price			
					Extent. per Acre.	Rs.		
4067	Niramulla	Wariyapolamuttetuwa-pillewa	Crown	Jungle	1	0	12	10
4068	Do.	Wariyapolamuttetuwa	do.	Paddy field	5	3	5	25
4069	Do.	Ottengallekumbura	do.	do.	1	0	31	25
4070	Do.	Walakatakumbura	do.	do.	6	0	0	25
A 221	Do.	Lindakumbura	Halpe, late President	do.	2	1	9	25
Preliminary plan 1,236.								
L 628	Badagane	Konpolayagedalupota	Ahama Lebbe, late Arachechi	Paddy field	2	2	34	50

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price	
					Extent. per Acre.	Rs.
Preliminary plan 2,213.						
E 1127	Omaragolla	Mukalanyayehena	Crown	Forest	0 2 26	10
L 1127	Palliyadde	Bogahamulayaye	do.	do.	5 0 33	10
D 1128	Do.	Wellangollehena	do.	Chena	3 0 28	10
E 1128	Do.	do.	do.	do.	4 3 10	10
10771	Do.	Makulmadewatta	do.	Old garden	2 0 7	10
10774	Do.	Kuraliyemukalana	do.	Forest	11 0 5	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency's command,
R. W. LEVERS,
Acting Colonial Secretary.

No. 1,609, N. W. P.

වම් 1902 ක්වු අගෝස්තු මස 7 වෙනි දින කොළඹ මහසෙනෙවරියාණන්ගේ කන්තෝරුවේදී

දීම දිසාමේ ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයාගේ විසින් මෙහි පහත පදනමක් මත ආණ්ඩුව සන්නත ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1902 ක්වු සැප්තැම්බර් මස 26 වෙනි දිනවූ සිකුරුදු දවස් 10 කුරුනෑගල කවුච්චිගේදී මෙන්දේසිකර වකුණුවට ගෙදෙනවා ඇත.

වගම් දිසාමේ කුරුනෑගල පලාතේ තිරියාලකන්පත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 12.

සිතියම 612. ගම—නිරමුල්ල.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	අන්දම.	නියමකරන මහත. ලද මුදල.	
				අ. ර. ප.	රු.
4067	වාරියපොලමුත්තෙව්වුම පිල්ලුව	ආණ්ඩුව	කැලේ කුඹුර	1 0 12	10
4068	වාරියපොලමුත්තෙව්වුම	එම	එම	5 3 5	25
4069	මනුන්ගල්ලේකුඹුර	එම	එම	1 0 31	25
4070	වලකැටකුඹුර	එම	එම	6 0 0	25
A 221	ලිදකුඹුර	හල්පේ හිටපු සහායකයා	එම	2 1 9	25
සිතියම 1,296. ගම—බඩගම.					
L 628	කෝන්පොලයාගේදම්පොන	ආමලෙව්වේ හිටපු ආරම්භ	කුඹුර	2 2 34	50
සිතියම 2,213. ගම—නිරමුල්ල.					
E 1127	මුකලන්තයාගේගේන	ආණ්ඩුව	කැලේ	0 2 26	10
ගම—පල්ලියද්දේ.					
L 1127	බෝගහමුලයාගේ	එම	එම	5 0 33	10
D 1128	වෙලන්ගොල්ලේගේන	එම	ගේන	3 0 28	10
E 1128	එම	එම	එම	4 3 10	10
10771	මකුල්මඩුවත්ත	එම	වත්ත	2 0 7	10
10774	කුරුවියේමුකලාන	එම	මුකලාන	11 0 5	10

මෙම ඉඩම් ගැණ වැඩිදුරකාරණ සර්වේචර්ජනරල්ලන්තාණ්දේගෙන්ද, විසින්මේ කොන්දේසි ගැණ කාරණ වගම් දිසාමේ ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයාගේද දුනගත්ට පුළුවන.

ගරුකර ලකුමානත්වකන්දේගේ ආඥාවලෙස,
ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,
වැඩබලන මහසෙනෙවරියාණන්ගේ.

No. 1,610, N.W. P.

Colonial Secretary's Office,
Colombo, August 11, 1902.

ON Monday, October 13, 1902, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Four allotments of land situated in the Katugampola hatpattu division of the Kurunegala District of the North-Western Province.

Lot.	Village.	Name of Land.	Description.	Upset Price per Acre.	
				Extent.	Rs.
7427	Ammanamulla	Ammanamullemukalana	Forest	61 2 0	50
Preliminary plan 1,481.					
7628	Kotuwella	Kosgahadella	Forest	54 3 18	30
Preliminary plan 1,681.					
8558	Agare	Kendakelemukalana	Forest	47 3 27	30
8559	Do.	do.	do.	16 1 35	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency's command,
R. W. LEVERS,
Acting Colonial Secretary.

No. 1,610, N. W. P.

වම් 1902 ක්වු අගොස්තු මස 11 වෙනි දින කොළඹ මහසෙනසුනායකරාජ්‍යාණන්ගේ කන්තෝරුවේදීය.

වගම දිසාවේ ආණ්ඩුවේ ඒජන්තරාජ්‍යාණන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1902 ක්වු ඔක්තෝබ්‍ර් මස 13 වෙනි දිනවූ සඳුදා දවල් 10 කුරුණෑගල කම්බේරිගේදී වෙන් දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

වගම දිසාවේ කුරුණෑගල පලාතේ කවුගම්පොලහත්පත්තුවේ කොමිෂාසභේ පිහිටා තිබෙන බිම්කැබෙලි 4ක්. සිතියම 1,426. අයිතිකම කියන්නා—රජසත්කක.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	ඉහත. අත්කරයක්.
				අ. රු. ප. රු.
7427	අම්මනමුල්ල	අම්මනමුල්ලේ මූකලාන	මූකලාන	61 2 0 50
		සිතියම 1,481.		
7628	කොටුවල්ල	කොස්ගහදුල්ල	එම	54 3 18 30
		සිතියම 1,681.		
8558	අගාරේ	කැනදකැලේ මූකලාන	එම	47 3 27 80
8559	එම	එම	එම	16 1 85 20

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේශ්ථකරුලාභයන්ගේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණ වගම දිසාවේ ඒජන්තරාජ්‍යාණන්ගේගෙන්ද දැනගනට පුළුවන.

ගරුකර උතුමානත්වකන්ගේ ආඥාවලෙස,
ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,
වැඩබලන මහසෙනසුනායක විමස.

No. 1,611, N.W. P.

Colonial Secretary's Office,
Colombo, August 11, 1902.

ON Monday, October 13, 1902, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Four allotments of land situated in the Katugampola hatpattu division of the Kurunegala District of the North-Western Province.

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price per Acre.
				A. R. P.	Rs.	
Preliminary plan 2,509. Claimant—The Crown.						
11492	Wetiyegedera	Timbrigahakumbura	Abandoned paddy field	3	1 21	10
11498	Do.	Wetiyevela	Paddy field	1	0 28	20
Preliminary plan 2,513. Claimant—The Crown.						
11508	Kewitiya	Ihalakumbukgahakumbura	Paddy field	2	0 36	20
Preliminary plan 2,515. Claimant—The Crown.						
11510	Pahalakadigomuwa	Godakumbura	Paddy field	21	0 36	15

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency's command,
R. W. IEVERS,
Acting Colonial Secretary.

No. 1,611, N.W. P.

වම් 1902 ක්වු අගොස්තු මස 11 වෙනි දින කොළඹ මහසෙනසුනායකරාජ්‍යාණන්ගේ කන්තෝරුවේදීය.

වගම දිසාවේ ආණ්ඩුවේ ඒජන්තරාජ්‍යාණන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1902 ක්වු ඔක්තෝබ්‍ර් මස 13 වෙනි දිනවූ සඳුදා දවල් 10 කුරුණෑගල කම්බේරිගේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

වගම දිසාවේ කුරුණෑගල පලාතේ කවුගම්පොල හත්පත්තුවේ කොමිෂාසභේ පිහිටා තිබෙන බිම්කැබෙලි 4ක්. සිතියම 2,509. අයිතිකම කියන්නා—ආණ්ඩුව.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	ඉහත. අත්කරයක්.
				අ. රු. ප. රු.
11492	වැට්ටේගෙදර	නිමිට්ගහකුමුර	අන්දැරපු කුමුර	3 1 21 10
11498	එම	වැට්ටේවෙල	කුමුර	1 0 28 20
		සිතියම 2,513.		
11508	කෙට්ටිය	ඉහලකුමුරකහකුමුර	එම	2 0 36 20
		සිතියම 2,515.		
11510	පහලකහිගොමුව	ගොඩකුමුර	එම	21 0 36 15

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේශ්ථකරුලාභයන්ගේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණ වගම දිසාවේ ආණ්ඩුවේ ඒජන්තරාජ්‍යාණන්ගේගෙන්ද දැනගනට පුළුවන.

ගරුකර උතුමානත්වකන්ගේ ආඥාවලෙස,
ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,
වැඩබලන මහසෙනසුනායක විමස.

திகாணித்த விவரங்கள்				திகாணித்த விவரங்கள்			
ஒன்ற				ஒன்ற			
இல.	விபரம்.	வீசாவம். ஏ. அ. ப.	கூ.	இல.	விபரம்.	வீசாவம். ஏ. அ. ப.	கூ.
G 838	காடு	18 2 38	16	O 839	காடு	71 0 0	15
9709½	காடு	2 0 5	10	P 839	காடு	6 3 19	15
9709	காடு	5 2 12	10	9721	காடு	60 3 0	10
9710	காடு	5 2 0	10	Q 839	காடு	2 0 16	15
9711	காடு	5 1 2	10	S 839	காடு	51 0 0	15
9712	காடு	6 1 0	10	U 839	காடு	9 1 5	15
9713	காடு	5 2 31	10	V 839	காடு	24 1 22	15
9714	காடு	6 2 38	10	குறிச்சி-புளுதிவாசல்.			
9715	காடு	6 3 26	10	X 839	காடு	1 0 34	15
9716	காடு	7 1 10	10	Y 839	காடு	19 3 0	15
R 838	பெருங்காடு	1 0 39	20	Z 839	காடு	8 1 14	15
S 838	ஷெ	3 3 9	20	B 840	காடு	10 2 21	15
T 838	ஷெ	0 3 31	20	A 840	காடு	15 3 14	15
U 838	ஷெ	4 1 22	20	C 840	காடு	44 0 17	15
V 838	ஷெ	1 0 34	20	D 840	காடு	1 3 9	15
W 838	ஷெ	4 3 15	20	E 840	காடு	0 0 31	15
Y 838	ஷெ	4 2 20	20	இக்காணிக்கைப்பற்றிய மேலதிகமான விளம்பரங்களை சேர்வையர் ஜெனரலிடமும் விநாயகவின் கொத்திசுகளைப்பற்றி புத்தளம் உதவி ஏசுமத்தரை அவர்களிடமும் வினாவு அறிந்துகொள்ளலாம். மகோத்தமர் அவர்களினது கட்டணப்படி, ஆர். டயின்பு ஐயெர்ஸ், இராசாங்க விதிநினைவு வேலைபார்ப்பவர்.			
I 839	ஷெ	9 2 13	20				
J 839	ஷெ	9 1 32	20				
9717	காடு	12 0 23	10				
9718	காடு	10 2 4	10				
9719	காடு	10 0 0	10				
9720	காடு	12 0 36	10				
N 839	காடு	3 1 9	15				

No. 1,613, N.W. P.

Colonial Secretary's Office,
Colombo, August 14, 1902.

ON Monday, September 29, 1902, at noon, the Assistant Government Agent for the Puttalam District will put up for sale, at his office in Puttalam, the under-mentioned portions of Crown Land, on the term authorized by Government.

Four allotments of land situated in the Puttalam division of the Puttalam District of the North-Western Province.

Preliminary plan 2,002.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A	R. P.	per Acre.
						Rs.
B 998	Sembukulam	Crown	Low jungle	412	1 0	15
E 998	Do.	do.	Scrub	2	3 25	10
I 998	Do.	Nallamutte Pariyari	Field	30	2 8	10
S 998	Do.	Crown	Low jungle	545	1 0	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Puttalam.

By His Excellency's command,
R. W. IEVERS,
Acting Colonial Secretary.

No. 1,613, N.W. P.

வசி 1902 ன்வு ஏதென்சுது மச 14 வெதி டின கெலும
மகசெயுமாரிசுருவானசென் கன்வெர்சுலெசு.

வகி டிசாவெ புவநருமெ ருபலீசன்ருவனானசெ விசீய் வெதி பகன சடகன்வென அசீயுவி சன்வக ஓவிம அசீயுவி கிசென்வரு புவநருமெ வசி 1902 ன்வு சூசுவாமிம மச 29 வெதி டினசு சடசு, டுவிசீ புவநருமெ கவிவெரிசெடி வென் டேசிகர் விசுசன்வெ செடெவலா ஈவ.

வகி டிசாவெ புவநருமெ புவநருமெ கெலிடசசெ பிசிடா கிவென விசுவெசு.
சினம 2,002.

கெ.	கம.	ஈசினகம கிசன்வ.	ஈசெம.	மகவ.		ஈசுகர்
				ஈ. ரு. ப.	ரு.	கவ மிசு.
B 998	செவிசுவருமெ	அசீயுவி	ருசுவாசெ	412	1 0	15
E 998	சும	சும	கசுவி	2	3 25	10
J 998	சும	கசீசுவருமெசரிசரி	கசுசு	30	2 8	10
S 998	சும	அசீயுவி	ருசுவாசெ	545	1 0	20

மெம ஓவிம கவ வசீசுடர் காரசு சரிவெகர்சகருசீசுருவானசெவென்சு, விசீய்மெ கெவன்செசு கவ காரசு புவநருமெ ருபலீசன்ருவனானசெவென்சு டுசுவன்வெ புவநருமெ.

கருவர ருசுவானவகன்செவென் அசுவிசெசு,
ஈர். விசீசு. ஈசீவெசு,
வசுவருமெ மகசெயுமாரிசு விசு.

No. 1,613, N.W. P.

கொலோனியல் சர்க்கரத்தார் ஆபீசில்,
கொழும்பு, 1902 ம ஆண்டு ஆகஸ்டு 14 த் உ.

1902 ம ஆண்டு புரட்டாதிமாதம் 29 த் திகதி திங்கண்டிமாம பகல புத்தனம் தன் ஆபீசில் வடமேன் மாகாணத்து உதவி கவறணமேந்தூ ஏசுநறவாகனால இதனடியிற சொல்லப்பட்டிருக்கிற முடிசூரிய காணித் துணிகளை, அரசாட்சியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்குறி விற் கப்படும்.

4 காணித்துண்டிகள், வடமேன் மாகாணத்து புத்தனம் மலதிரிகின் புத்தனம்பற்று பகுதியிலிருக் கின்றது.

இல.	குறிச்சி.	உரித்தானியின் பெயர்.	விபரம்.	நிதானித்த வி	
				விசாலம்.	நூற்றுக்கு.
பினான் இலக்கம் 2,002.				அ. ரூ. ப.	ரூ.
B 998	செம்புக்குளம்	அரசாட்சி	சிறு காடு	412 1 0	15
E 998	ஆடி	ஆடி	பற்றைக்காடு	2 3 25	10
I 998	ஆடி	நல்லமுத்தபரியாரி	வயல	30 2 8	10
S 998	ஆடி	அரசாட்சி	சிறுகாடு	545 1 0	20

இக்காணிகளைப்பற்றிய மேலதிகமான விளம்பரங்களை சேர்வையா ஜெனரலி-மும் வற்பனவின கொ ந்தீசுகளைப்பற்றி புத்தனம் உதவி ஏசுநறுத்துரையவர்களிடமும் வினா யறிந்துகொள்ளலாம்.

மகோத்தமா அவர்களினது கட்டளையின்படி,
ஆர். டபிளூ. ஜெவ்ஸ்,
இராசாங்க லிசிடரின் வேலைபார்ப்பவர்.

No. 1,614, N.W. P.

Colonial Secretary's Office,
Colombo, August 11, 1902.

On Monday, October 6, 1902, at 12 o'clock noon, the Assistant Government Agent for the Chilaw District will put up for sale or settlement, at his office in Chilaw Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fourteen allotments of land situated in the Pitigal korale north and central divisions of the Chilaw District of the North-Western Province.

Preliminary plan 2,558.
Applicant—Anthony Francis Meeral of Kottapitiya.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
11664	Bangadeniya	Crown	Cocoanut garden	0	2 26	25
11665	Do.	do.	Low jungle	1	0 20	20
Applicant—Nil.						
Preliminary plan 2,530.						
11570	Kachchakaduwa	Crown	Part of cocoanut garden	6	2 39	65
11571	Do.	do.	do.	2	2 6	90
11572	Do.	do.	do.	0	0 26	50
11573	Do.	do.	Cocoanut garden	8	0 28	100
11574	Do.	do.	do.	0	0 8	20
Applicant—Nil.						
Preliminary plan 2,437.						
N 1181	Manaweriya	Baronchiappu and another	Chena	1	0 13	15
O 1181	Do.	Mudalihamy and another	do.	0	1 34	15
P 1181	Do.	do.	Cocoanut garden	5	0 0	20
Q 1181	Do.	Mudalihamy and others	do.	1	2 6	20
R 1181	Do.	Kiri Etana	do.	2	0 8	20
S 1181	Do.	Mudalihamy and others	do.	17	3 16	20
T 1181	Do.	do.	Pataha sown	0	1 34	15

Further information respecting these lands may be ascertained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Chilaw.

By His Excellency's command,
R. W. IEVERS,
Acting Colonial Secretary.

No. 1,614, N.W. P.

வகீ 1902 ன்வு ஏகோட்டிய வக 11 வெதி டீக காலூ
வககெதுகாரிசீட்டுவாவசெசெ கவ்வொர்சுலெடி.

வக டீகாவெ கராவெ டீசீயுக்காவெ ருசீசீவகருவாவசெ சிசீவ வெதி வகவ கடுகவவெவ ஏகலுவகவ வக டீகாவெ ஏகலுவக விசுவலெ குகாராவ வகீ 1902 ன்வு வகவொலெ வக 6 வெதி டீகவ கடுக டீகவ 1181 கராவக கவிசெரீசெடி வெசெடிசீகர சிசீகவ்வெ கடுகவவா ஏவ.

வக டீகாவெ கராவெ ருசீசீ வக வகவ விசீவலெகாரலெ காவீவாவசெ சிசீவா விவெவ கி காவெடி 14.

சிறிவக 2,558. டீசீசீகாரவா—ஏவ்வொவி டீசீசீசீக.

கை.	வக.	ஏசீசீகவ கிசீவவா.	ஏவ்வெ.	வகவ.	
				ஏ. ரூ. ப.	ரூ.
11664	வவ்வாடுகவ	ஏகலுவ	செலுவவக	0	2 26 25
11665	சு	டீசீசீகாரவா—சீசீசீ.	ருகாராவ	1	0 20 20

නො.	ගම.	අයිතිකම් කීයන්හා, සිතියම 2,530.	අන්දම.	කක්සේරු		
				මහන. අ. රු. ප.	මිල. රු.	
11570	කම්මකඩුව	මේ ඉඩම්වලට ඉල්ලුම්කාරයෙක් නැතැ. අණ්ඩුව	පොල්වත්තක කැමැල්ලක්	6	2 39	65
11571	එම	එම	එම	2	2 6	90
11572	එම	එම	එම	0	0 26	50
11573	එම	එම	වත්ත	8	0 28	100
11574	එම	එම	එම	0	0 8	20
		සිතියම 2,437.				
N 1181	මානාවේරිය	බාරත්චන්ද්‍ර සහ කෙනෙක්	හේන	1	0 13	15
O 1181	එම	මුදලිසාමි සහ කෙනෙක්	එම	0	1 34	15
P 1181	එම	එම	වත්ත	5	0 0	20
Q 1181	එම	මුදලිසාමි සහ තවත්	එම	1	2 6	20
R 1181	එම	කීර්තිසා	එම	2	0 8	20
S 1181	එම	මුදලිසාමි සහ තවත්	එම	17	3 16	20
T 1181	එම	එම	එම	0	1 34	15

මෙම ඉඩම් හැර වැඩිදුර කාරණා කර්මාන්තවලට යොමු කෙරෙහිද, විකිණීමේ කොන්දේසි හැර වෙනම දිසාවේ කලාවක අණ්ඩුවේ උපදේශනවලට යොමු කෙරෙහිද දැනගන්වනු ලබයි.

ගරුකර උතුමානත්වයෙන් අණුව ලෙස,
ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,
වැඩබලන මහසෙකුකාරිය මමය.

LAND SALES IN THE NORTH-CENTRAL PROVINCE

No. 1,162, N.C. P. Colonial Secretary's Office,
Colombo, August 15, 1902.

ON Friday, October 3, 1902, at 1 o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Four allotments of land situated in the Kalagampalata division of the Anuradhapura District of the North-Central Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
Preliminary plan 1,674.—Unduruwa korale. Claimant—Crown.						
5083	Galkiriyagama	Wannihami Vel-vidane	Low jungle fit for paddy	0	3 33	10
Preliminary plan 2,178.—Kiralowa korale.						
6577	Kanapolagama	M. B. Punchirala of Maneruwa	Forest fit for paddy	5	0 0	13
Preliminary plan 2,122.—Maminiya korale.						
6362	Kudawewegama	Kapuwa Vel-panikkiya of Etawirawewa	Low jungle fit for paddy	2	2 19	10
Preliminary plan 2,125.—Kalagam korale.						
6368	Hapuwidiyagama	Pinage Kadira and others	Open land fit for paddy	0	2 5	10

Claimants to any of these lands must attend the sale and prove their title, if any.
Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,
R. W. LEVERS,
Acting Colonial Secretary.

No. 1,162, N.C. P. මේ 1902 ක්‍රම අගෝස්තු මස 15 වෙනි දින කොළඹ
මහසෙකුකාරිය උත්තරයෙන් කන්තෝරුවේදීය.

උතුරු මැද දිසාවේ අණ්ඩුවේ ඒජන්තවරයා විසින් මෙහි පහත සඳහන් වන අණ්ඩුව සන්තක ඉඩම් අණ්ඩුවේ නිකුත් කිරීමට වර්ෂ 1902 ක්‍රම කන්තෝරුවේ මස 3 වෙනි දින සිකුරුදා සවස 1කට අනුරාධපුර කම්මානවේදී වෙන්දේසිකර විකුණනු ලබන බවට තොරතුරු මෙරුන්කර දෙනු ලබන බව දැනගන්න.

උතුරු මැද දිසාවේ අනුරාධපුර පලාතේ කලාගම්පලාත කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි 4ක්.
සිතියම 1,674. උදුරුවකෝරලේ. අයිතිකම් කීයන්හා—අණ්ඩුව.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	අක්කර		
				මහන. අ. රු. ප.	මිල. රු.	
5083	ගල්කිරියාගම	වත්තිසාමි වෙල්විදන්	වයච පුදුසු කැලේ	0	3 33	10

නො.	ගම.	ඉල්ලුම්කරයා.	අන්දම.	මහත. ගස මිල.	අක්කර
				අ. රු. ප.	රා.
6577	කනපොලගම	සිතියම 2,178. කීරලවකෝරලේ. මානවරුවේ ඇම්. බී. පුත්තිරු	වියව හුදුසු මුකලාන	5 0 0	13
6362	කුඩාවැවගම	සිතියම 2,122. මාමිනිකාකෝරලේ. ඇවිවැවේ කපුමා වෙල් පනික්කියා	වියව හුදුසු ලද කැලේ	2 2 19	10
6368	ගළුපිටියගම	සිතියම 2,125. කලාගමකෝරලේ. පියාගේ කදිරු සහ තවත් අය	වියව හුදුසු පිටවනි බිම	0 2 5	10

මෙම ඉඩම්වලින් කොසිම ඉඩමකවමක් අයිතිවාසිකම් ඇති අය සිටින්නම් ඔවුන් විකිනීමේ දීර්ඝ ව, මන් අයිතිවාසිකම් ඔප්පුකරතිවින්නව බිනුය.

මෙම ඉඩම් කැණ වැඩිදුර කාරණ සර්වේශර්චකරුලුත්තාණ් සේගෙත්තු, විකිනීමේ කොන්දේසිය ග, ආකාරණ උතුරු මැදදිසාවේ අභ්‍යවේ ඒර්චකරුලුත්තාණ් සේගෙත්තු ද නගන්නව පුවමන.

ගරුකර උතුම. කන්මකන්සේගේ අසුවලග,
අර. ඩබ්ලිවු. අයිරර්ස්,
වැඩවලන මහාසංක්‍රමාර්ච වෙ.

No. 1,163, N.C. P.

Colonial Secretary's Office,
Colombo, August 16, 1902.

ON Monday, September 29, 1902, at 1 o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-six allotments of land situated in the Nuwaragampalata division of the Anuradhapura District of the North-Central Province.

Preliminary plan 1,942.—Kende korale.
Claimant—Crown.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upper Price
				A.	R. P.	per Acre
5742	Wanduragasgehewa	—	Paddy field (encroachment by Kirihami Vel-vidane and others, owners of T. P. 172,698)	0	3 10	10
5743	Do.	—	do.	0	1 34	10
5744	Do.	—	Paddy field (encroachment by owners of T. P. 172,697)	0	2 18	10

Preliminary plan 2,163.—Kende korale.
Claimant—Crown.

6527	Penikewa	Punchirala, ex-Vel-vidane, and others of Kapiriggama	Low jungle fit for paddy	4	1 25	10
6528	Do.	—	Paddy field (encroachment by owner of T. P. 152,151)	0	1 18	10
6529	Do.	—	do.	1	1 5	10
6531	Do.	Ukkurala Gamarala of Kapiriggama	Low jungle fit for paddy	1	2 28	10

Preliminary plan 1,994.—Kanadara korale.
Claimant—Crown.

5902	Rampatwila	Kawanna Mastan Bai	Open land and jungle fit for boutique site and garden	1	0 19	25
5905	Do.	N. K. Mohammado	do.	0	3 24	25
5907	Ellewewa	Menikralage Punchirala	Chena fit for paddy	6	0 8	10

Preliminary plan 2,191.—Kanadara korale.
Claimant—Crown.

6640	Weruppankulama	Malhami peon and others	Jungle fit for paddy	15	0 18	11
------	----------------	-------------------------	----------------------	----	------	----

Preliminary plan 2,195.—Kanadara korale.
Claimant—Crown.

6656	Weruppankulama	W. Tewahami and S. Silamburara of Weruppankulama	Jungle fit for a garden	3	2 8	11
------	----------------	--	-------------------------	---	-----	----

Preliminary plan 2,199.—Kanadara korale.
Claimant—Crown.

6678	Gangurewa	Kirihami Vel-vidane and others	Open land and jungle fit for paddy	10	2 0	11
6680	Do.	K. W. Gammachirala	Forest fit for garden	1	3 27	11
6682	Do.	Kirihami Vel-vidane and V. Ranga	do.	3	0 19	11

Preliminary plan 2,200.—Kanadara korale.
Claimant—Crown.

6683	Kattambuwigama	Appuhami Vel-vidane of Tirapane and Malhami Vel-vidane of Kattambuwigama	Chena and forest fit for paddy	1	3 0	11
------	----------------	--	--------------------------------	---	-----	----

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
6684	Kattambuagama	—	Paddy field (encroachment by Appuhami Vel-vidane of Tirappane)	0	0 11	11
6685	Do.	—	Paddy field (encroachment by Malhami Vel-vidane of Kattambuagama)	0	1 11	11
Preliminary plan 86.—Nuwaragam korale. Claimant—Crown.						
305	Dematawawa	Welatege Sirala, Ramasamige Kadirawelu and others	Low jungle fit for paddy, but liable to submersion by Turuwila tank	6	0- 5	10.50
Preliminary plan 359.—Nuwaragam korale. Claimant—Crown.						
1241	Egodagama	Sultan Vei-vidane and others	Low jungle fit for paddy	14	3 18	11
1241½	Do.	do.	do.	14	0 34	11
Preliminary plan 457.—Nuwaragam korale. Claimant—Crown.						
1721	Mahabulankulama	Appuralagamaralage Punchirala	Low jungle fit for paddy	2	2 5	15
Preliminary plan 214.—Willachchiya korale. Claimant—Crown.						
696	Nochchiyagama	Sinnakanni Alichandiran	Low jungle fit for paddy	5	3 0	15
698	Do.	do.	do.	4	0 23	15
Preliminary plan 215.—Willachchiya korale. Claimant—Crown.						
699	Do.	Ponnambalanaden	Open land fit for a building site	0	0 11	350
700	Do.	—	do.	0	0 7	350
705	Do.	Mohammad Mirasa	do.	0	0 9	350
706	Do.	Jokinu	do.	0	0 7	350
Preliminary plan 219.—Willachchiya korale. Claimant—Crown.						
719	Andarawewa	—	High jungle fit for paddy	15	3 0	15
Claimant—The shareholders of Andarawewa.						
720	Do.	—	Paddy field	27	0 36	—
Preliminary plan 443.—Willachchiya korale. Claimant—Crown.						
1691	Nambadamaduwa	Anthonisz S. Periyare	Low jungle fit for paddy	3	1 8	10
Preliminary plan 500.—Willachchiya korale. Claimant—Crown.						
1830	Relapanewa	Dissanayaka Mudiyansele Punchirala	High land fit for a garden	2	1 9	11
1831	Do.	do.	do.	2	2 0	11
Preliminary plan 581.—Willachchiya korale. Claimant—Crown.						
2084	Ehetuwewa	Punchiralage Pinhami	Low jungle fit for paddy	3	3 14	11
2085	Do.	do.	do.	8	2 32	11
Preliminary plan 588.—Willachchiya korale. Claimant—Crown.						
2093	Walpolagama	Mudaliami Gamarala of Wellewa	Low jungle fit for paddy	1	1 3	10

Claimants to any of these lands must attend at the sale and prove their title, if any.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,

R. W. IEVERS,
Acting Colonial Secretary.

No. 1,163, N.C. P.

වම් 1902 ක්වු අගෝස්තු මස 16 වෙනි දින කොළඹ මහජනනායකවරයාගේ කාර්යාලයේදී.

දැනටදී දිනවන අංශයේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන අංශයක ඉඩම් අංශයේ නිකුත්වන ප්‍රකාරයට වම් 1902 ක්වු කැපකැපීම මාස 29 වෙනි දින වන විට අනුරාධපුර කවිවෙලියේදී වෙන්වනු ලබන විකුණුම්වලට නොගොස් බෙරුම්කරුවන්ට ගෙවනු ලබන දැන.

දැනටදී දිනවන අනුරාධපුර පලාතේ නුවරගම පලාත කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැපීමේ 36 ක්. සිතියම 1,942. කැපුණුකරුලේ. ගම—වදුරුකන්ගැලාව.

නො. 5742	ඉල්ලුම්කාරයා.	අයිතිකම් කියවන්නා.	අයදුම.	මහස. රු. ප.	අක්කර ගණ මිල. රු. ග.
5742	—	අංශයක	නො. 172,698 දරන සිදුරු පහ අයිතිකාරයින් වන කිරිකාමී වෙල්ලිපිදෙනේ සහ තවත් අය විසින් අල්ලාගෙන තිබෙන කුඹුරු	0 3 10	10 0
5743	—	එම	එම	0 1 34	10 0
5744	—	එම	නො. 172,697 දරන සිදුරු පහ අයිතිකාරයින් විසින් අල්ලාගෙන තිබෙන කුඹුරු	0 2 18	10 0
6527	සිතියම 2,163. කැපුණුකරුලේ. ගම—පැනිකාව.	සිරිමත්ගම පුත්තරාගම පු වෙල්ලිපිදෙනේ සහ තවත් අය	අංශයක එම	4 1 25	10 0
6528	—	අංශයක එම	විසට සුදුසු ලදු කැපුණු නො. 152,151 දරන සිදුරු පහ අයිතිකාරයින් විසින් අල්ලාගෙන තිබෙන කුඹුරු	0 1 18	10 0
6529	—	එම	එම	1 1 5	10 0
6531	සිරිමත්ගම ලක්කුරු ගම	එම	විසට සුදුසු ලදු කැපුණු	1 2 28	10 0
5902	සිතියම 1,994. කහදරුකොරුලේ. ගම—රම්පත්විල. කෝවත්තා මස්තාන්මාසි අංශයක	අංශයක එම	විසට සුදුසු ලදු කැපුණු සහ වන්තකට සුදුසු පිටිවනි බිම සහ කැපුණු	1 0 19	25 0
5905	අ. කේ. මුකම්මද	එම	එම	0 3 24	25 0
5907	මැනික්කරුගේ පුත්තරාගම සිතියම 2,191. කහදරුකොරුලේ. ගම—වෙරුපත්කුලම.	අංශයක එම	විසට සුදුසු හේන	6 0 8	10 0
6640	මල්කාමි පිපුන් සහ තවත් අය	අංශයක සිතියම 2,195. කහදරුකොරුලේ.	විසට සුදුසු කැපුණු	15 0 18	11 0
6656	වෙරුපත්කුලමේ බිම්පිටි. නේවකාමි සහ අ. කේ. සිලිමුරුල	අංශයක සිතියම 2,199. කහදරුකොරුලේ. ගම—ගඟුරුව.	වන්තකට සුදුසු කැපුණු	3 2 8	11 0
6678	කිරිකාමී වෙල්ලිපිදෙනේ සහ තවත්	අංශයක එම	විසට සුදුසු කැපුණු සහ පිටි වන බිම	10 2 0	11 0
6680	කේ. බිම්පිටි. ගමන්විල	එම	වන්තකට සුදුසු මුකලාත	1 3 27	11 0
6682	කිරිකාමී වෙල්ලිපිදෙනේ සහ රංගා	එම	එම	3 0 19	11 0
6683	නිරප්පනේ අල්ලුකාමි වෙල්ලිපිදෙනේ සහ කවිටුමා වෙල්ලිපිදෙනේ වෙල්ලිපිදෙනේ	අංශයක සිතියම 2,200. කහදරුකොරුලේ. ගම—කවිටුමාගම.	විසට සුදුසු හේන සහ මුකලාත	1 3 0	11 0
6684	—	එම	නිරප්පනේ අල්ලුකාමි වෙල්ලිපිදෙනේ විසින් අල්ලාගෙන තිබෙන කුඹුරු	0 0 11	11 0
6685	—	එම	කවිටුමා වෙල්ලිපිදෙනේ විසින් අල්ලාගෙන තිබෙන කුඹුරු	0 1 11	11 0
305	වේලාගේගේ සිරුල රම ගාමිගේ කදිරුවේම සහ තවත්	අංශයක සිතියම 86. නුවරගමකොරුලේ. ගම—දෙමට්ටුව.	විසට සුදුසු ලදු කැපුණු නුවරගම නුවරගම වෙල්ලිපිදෙනේ සහ කවිටුමා	6 0 5	10 50
1241	සුල්ලන් වෙල්ලිපිදෙනේ සහ තවත්	අංශයක සිතියම 359. නුවරගමකොරුලේ. ගම—දොඩගම.	විසට සුදුසු ලදු කැපුණු	14 3 18	11 0
1241 1/2	එම	එම	එම	14 0 34	11 0

කො.	ඉල්ලුම්කාරයා.	අයිතිකම් කියවනා.	අන්දම.	වගක. අ. රු. ප.	අක්කර ගක මිල. රු. ග.
1721	අප්පුරුගමරුගේ පුත්ති රු	සිතියම 457. හුවරගමකෝරලේ. ගම—වගබුලක්කලුව.	ආණ්ඩුව විශ්ව සුදුසු ලදකැලේ	2 2 5	15 0
696	සිත්තකන්තිඅලිවිවන් දරම්	සිතියම 214. විලවිවියකෝරලේ. ගම—තොවිවියගම.	ආණ්ඩුව විශ්ව සුදුසු ලදකැලේ	5 3 0	15 0
698	එම	ආණ්ඩුව එම	එම	4 0 23	15 0
699	පොත්ගම්වලනාඛන් එම	සිතියම 215. විලවිවියකෝරලේ.	කඩඉමකව සුදුසු පිට්ටාතිවිම	0 0 11	350 0
700	එම	ආණ්ඩුව එම	එම	0 0 7	350 0
705	මොනම්දුමිරසා එම	එම	එම	0 0 9	350 0
706	කේසිභු එම	එම	එම	0 0 7	350 0
719	—	සිතියම 219. විලවිවියකෝරලේ. ගම—අන්දරවුව.	ආණ්ඩුව විශ්ව සුදුසු අද්දඹුවාකැලේ	15 3 0	15 0
720	—	අන්දරවුවේ පංඟු			
		කාරයෝ පුර්වකුඹුර		27 0 36	—
1691	අත්තෝතිපරිසාරේ	සිතියම 443. විලවිවියකෝරලේ. ගම—තඹබවඹුව.	ආණ්ඩුව විශ්ව සුදුසු ලදකැලේ	3 1 8	10 0
1830	දිසානාගකඹුදියන්සේලාගේ පුත්තිරල	සිතියම 500. විලවිවියකෝරලේ. ගම—රුලපනුව.	වත්කකව සුදුසු අන්දඹුවා කැලේ	2 1 9	11 0
1831	එම	ආණ්ඩුව එම	එම	2 2 0	11 0
2084	පුත්තිරලාගේ පිත්තාම එම	සිතියම 581. විලවිවියකෝරලේ. ගම—ඇඟාටුවුව.	ආණ්ඩුව විශ්ව සුදුසු ලදකැලේ	3 3 14	11 0
2085	එම	එම	එම	8 2 32	11 0
2093	වැල්ලාගේ මුදලිකාමි ගම රු	සිතියම 588. විලවිවියකෝරලේ. ගම—වල්පොලගම.	ආණ්ඩුව විශ්ව සුදුසු ලදකැලේ	1 1 3	10 0

මෙම ඉඩම්වලින් මොනම ඉඩමකවත් අයිතිවැසිකම් ඇති අය සිටින්නම් ඔවුන් විසින් ම දිනේදී පැමිණ අයිතිවැසිකම් මජපකර තිබින්නට බිනූහ.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර්ජනරල්ලන්සාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ වැඩිදුර කාරණා ලදුරුවද දිසාගේ ආණ්ඩුවේ ඒජන්තලන්සාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

රජයේ උතුමාගන්වනසේගේ අඥාවලග,
 ආර්. ඩබ්ල්යු. අයිවර්ස්,
 වැඩබලන මහසෙකුකාරීස් මමක.

LAND SALES IN THE PROVINCE OF UVA.

No. 544, P. OF U.

Colonial Secretary's Office,
 Colombo, August 15, 1902.

ON Tuesday, October 7, 1902, and following days, at 1 P.M., the Government Agent for the Province of Uva will put up for sale or settlement, at Bandarawalawwa, Bibile, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two hundred and thirty-four allotments of land situated in the Wellassa division of the Badulla District of the Province of Uva.

For sale or settlement.

Preliminary plan 1,001. Village—Mellagama in Medagam pattu of Wellassa.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
W 103	Diwulgahawatta	Pakir Tambi Assen Marikkar	Old garden	1 3 6
X 103	Ambagahawatta	Adam Bawa Mutaliw and others	do.	1 0 4
Y 103	Pushereligahawatta	Ahammadu Lebbe Adamkendu Marikkar	do.	2 1 26
Z 103	Ambagahawatta	Adam Lebbe Wappukandu Marikkar	do.	3 0 0
A 104	Paliwatia	Adam Lebbe Kuppattambi	do.	0 3 13
B 104	Embarangahawatta	Ibrahim Pullai Aliyar	do.	0 3 32
C 104	Pushereliyagahawatta	Ahammadu Lebbe Ibrahim Lebbe and another	do.	0 3 31
D 104	Do.	Adam Lebbe Kuppattambi	do.	0 0 33
E 104	Hereligahawatta	Ahammadu Lebbe Abdul Rahiman	do.	0 0 34
F 104	Unagaswatta	Meera Lebbe Adam Bawa	do.	0 1 22

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		
				A.	R.	P.
G 104	Medawatta	Abubakker Saleman Kandu	Old garden	0	1	12
H 104	Hereligahawatta	Adam Lebbe Ahamadu Lebbe	do.	0	1	20
I 104	Do.	Adam Bawa Unus	do.	0	0	35
J 104	Talapatgahawatta	Ahamadu Lebbe Kuppattambi	do.	0	0	27
K 104	Medawatta	Adam Bawa Mutahen	do.	0	0	21
L 104	Hondawelagahawatta	Adam Lebbe Ahamadu Lebbe	do.	0	1	36
M 104	Embarangahawatta	Adam Lebbe Wapasakandu Marikkar	do.	0	1	31
N 104	Talagahawatta	Ahamadu Lebbe Abdul Rahiman and another	do.	0	2	29
O 104	Narangahawatta	Adam Lebbe Abubakker	do.	0	1	19
P 104	Talagahawatta	Mira Lebbe Adam Baba	do.	0	0	26
Q 104	Gandeniyegahawatta	Mira Lebbe	do.	0	0	14
R 104	Polwatta	Adampullai Kuppattambi	do.	0	0	20
S 104	Kottagahamedawatta	do.	do.	0	0	23
T 104	Medawatta	Ahamadu Lebbe	do.	0	0	37
U 104	Talgahawatta	Ahamadu Lebbe Ibrahim Lebbe	do.	0	3	25
V 104	Do.	do.	do.	2	3	30
W 104	Kandudegedarawatta	Avakkara Lebbe Selaman	do.	1	1	20
X 104	Pattiyewatta	The Moorish community of Malgastalawa hamlet	do.	1	1	10
Y 104	Do.	Segumadar Hamido	do.	0	0	39
Z 104	Narangahawatta	Adampullai Kuppattambi	do.	0	1	5
A 105	Mahawarkagahawatta	Mira Lebbe Kalender Lebbe	do.	0	2	8
B 105	Kandudegedarawatta	Ismail Lebbe Casim and others	do.	0	2	24
C 105	Jambugahawatta	Mira Lebbe Ishmail Lebbe and others	do.	1	0	28
D 105	Pusheraligahawatta	Mirasaibo Constable	do.	1	2	28
E 105	Pitiyewidanagewatta	Mirasaibo Constable and others	do.	13	3	0
F 105	Hatamohondirakkumbura	Tambu Gamarala	do.	3	3	11
G 105	Pattiyearawa	Mudalihami Arachehi	do.	0	3	0
H 105	Gorakagahawatta	Mira Lebbe Cassim Bawa Marikkar	do.	2	2	20
I 105	Siyambalagahawatta	O. Abdul Madgee	do.	0	2	22
J 105	Petangigahawatta	Ahamadu Lebbe Tambikandu	do.	0	1	32
K 105	Bawandekareyagewatta	Bawa Abdul Rahiman	do.	0	1	9
L 105	Bilingahawatta	Ibrahim Pulle Seleman	do.	0	1	38
M 105	Ambagahawatta	Meera Saibo Constable	do.	0	1	23
N 105	Paniwarkagahawatta	Slemanpulle Adam	do.	0	3	16
O 105	Talagahawatta	Ahamadu Lebbe Selemankandu	do.	0	3	36
P 105	Medawatta	Selemanpullai Adam and another	do.	0	1	12
Q 105	Unapandurearawawatta	Ibrahimpullai Seleman	do.	0	1	23
R 105	Kohombagahawatta	Ismailpullai Mammadu	do.	0	3	35
Preliminary plan 1,002. Village—Mettagama in Medagampattu, Wellassa. For sale or settlement.						
S 105	Matiganna-arawapahata-kumbura	Koswattegedera Tissahami	Paddy field	1	2	32
T 105	Matiganna-arawa	Helagedara Appuhami	do.	1	1	30
U 105	Ganniladowevatiya	Helagedara Siyatu Vidane	Chena	1	1	36
V 105	Meda-arewa	do.	Paddy field	2	0	18
W 105	Oyabodaira	Helagedara Tambu Gamarala	do.	1	1	18
X 105	Kosgahaira	Nikawatte Heen Appu	do.	0	3	8
Y 105	Ambagahakumbura	Helagedara Tambugamarala and others	do.	1	1	0
Preliminary plan 1,003. Village—Mettagama in Medagampattu, Wellassa.						
Z 105	Kalahugahakumbura	Kadawaranagedara Raturala	Paddy field	1	2	16
A 106	Migahawatta	Migahawattegedara Kiri Banda	Old garden	0	2	37
B 106	Kadawarainewatta	Raturala	do.	1	1	16
C 106	Ehalagahawatta	Ehalagedara Heen Appu	do.	0	2	0
D 106	Nikawatta	Nikawattegedara Heen Appu	do.	0	2	17
E 106	Ehalagahawatta	Haduthenaya	do.	0	0	32
F 06	Alutgedarawatta	Alutgedara Tissahami	do.	1	1	17
G 106	Alutgedara-arawa	do.	Paddy field	0	1	9
H 106	Pahalakumbura	Sineris Appu	do.	1	1	30
I 106	Ambalamekumbura	Wattegedara Banda and others	do.	1	1	37
J 106	Galagawabima	Nikawatte Heen Appu	do.	0	3	8
K 106	Dehigahaira	Helagedara Siyatu	do.	1	2	28
L 106	Talkotayaleliyadda	do.	do.	0	2	15
M 106	Talapatgahauhana	Helagedara Tambu Gamarala	do.	1	1	31
N 106	Ambalangahawatta	Talawattegedara Appuhami	Old garden	0	1	12
O 106	Telembugahawatta	Helagedara Siyatu	do.	0	0	38
P 106	Talagahawatta	Pahalagedara Tissahami	do.	0	1	11
Q 106	Wewakumburahelabima	Tambugamarala	Paddy field	1	0	6
R 106	Helagedarawatta	Tambugamarala and H. Siyatu	Old garden	2	1	15
S 106	Kosgollekumbura	Alutgedara Tissahami	Paddy field	2	0	22
T 106	Ambalambawatta	Helagedara Siyatu, Ele-vidane	Old garden	1	2	32
U 106	Milagahawatta	Sineris Appu	do.	0	1	23
V 106	Pahalawatta	Pahalagedara Ratnayaka	do.	0	0	39
W 106	Ihalawatta	Hakuruge Meniki	do.	0	2	23
X 106	Pita-arawawatta	Madalihami Arachehi	do.	0	3	29
Y 106	Bakinigahagawawatta	Helagedara Hin Appu	do.	0	1	2
Z 106	Radawagearawa	Panalagedara Ratnayaka	do.	1	1	24
A 107	Wattegedarawatta	Wattegedara Banda and five others	do.	1	2	35

Preliminary plan 1,004. Village—Mettagamana in Medagampattu, Wellassa

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
B 107	Patangiawatta	Pahalagedara Wannukkurala	Old garden	0 1 25
C 107	Pahalagedarawatta	Pahalagedara Appuhami and others	do.	1 0 5
D 107	Migahawatta	Arawegedara Hudu Banda	do.	0 1 8
E 107	Dalukgahawatta	Pattiyegedara Hudu Appu	do.	0 0 24
F 107	Kakunagahawatta	Pahalagedara Heen' Appu	do.	1 0 22
G 107	Helagedarawatta	Helagedara Banda and others	do.	1 2 30
H 107	Arawegedarawatta	Arawegedara Kiriwanta	do.	0 1 2
I 107	Kahatagahawatta	Helagedara Kiriwanta	do.	0 0 29
J 107	Dehigahawatta	Helagedara Appuhami	do.	0 0 38
K 107	Pattiyewatta	Pattiyewattededara Hin Appu	do.	0 1 7
L 107	Kinalakumbura	Helagedara Banda and others	do.	0 0 4
M 107	Hapugahadepala	Arawegedara Hudu Banda and others	do.	0 3 22
N 107	Dambagahaliyadda	Pahalagedara Appuhami	do.	2 0 37
O 107	Godapitawatta	Arawegedara Hudu Banda	do.	0 0 16
P 107	Kiulekumbura	Helagedara Banda and others	Paddy field	3 0 17
Q 107	Elamalelearawa	Wattededara Hin Appu	do.	0 2 4

Preliminary plan 1,005. Village—Mettagama in Medagampattu, Wellassa.

R 107	Kihitiyanwala	Helagedara Tambogamarala	Paddy field	6 3 32
S 107	Illukarawa	Helagedara Hing Appu	do.	4 3 35
T 107	Nilmalarawa	do.	do.	2 2 28
U 107	Diyakirillagallekumbura	Toliawattededara Hin Appu	do.	1 2 0

Village—Pubbare.

V 107	Wewekumbura	Gampitiyewattededara Wannaku	Paddy field	1 1 29
W 107	Mahawela	W. R. Bibile Ratemahatmaya	do.	9 2 31
X 107	Pahatakumbura	G. Wannuku	do.	1 2 20
Y 107	Siyambalagahawela	Kinnarabowe Sudu Banda	do.	12 1 16
Z 107	Siyambalagahawatta	do.	do.	0 3 0
3393	Wawalepallekumbura	Crown	do.	3 0 30
A 108	Wawatemedakumbura	Helagedara Appuhami	do.	2 0 10
B 108	Wetakenyaya-atteira	Wattededara Hin Appu	do.	1 1 2
C 108	Wawalewatta	do.	Old garden	1 0 8
D 108	Udawela	Wannuku	Paddy field	7 2 30
E 108	Kinattawela	Hin Appu Vidane	do.	2 3 12
F 108	Gampitiyewatta	Wannuku	Old garden	3 0 0

Preliminary plan 1,006. Village—Pubbare in Medagampattu.

G 108	Kalugahawatta	Kolanwinmgedara Siyatu	Old garden	1 0 13
H 108	Niyandagalewatta	Niyandagalagedara Appuhami	do.	0 3 8
I 108	Galagawatta	Alutgedara Kiriwante	do.	0 2 17
J 108	Bakinigahawatta	Kolovinnegedara Siyatu	do.	0 2 3
K 108	Bogahakiulegedarawatta	Bogahakiulegedara Siyatu	do.	1 0 34
L 108	Pusellawegedarawatta	Pusellawegedara Ganeti	do.	0 3 10
M 108	Siyambalagahawatta	Niyandagahagawagedara Banda	do.	1 0 33
N 108	Galbokkegedarawatta	Alutgedara Hin Appu	do.	0 2 1
O 108	Pusellawegedarawatta	Pusellawegedara Ganeti	do.	0 3 21
P 108	Helagedarahuwakwatta	Helagedara Tissahami	do.	0 2 34
Q 108	Kosgahagedarawatta	Polgahakandure Hin Appu	do.	0 3 38
R 108	Pelapolwatta	Helagedara Tissahami	do.	1 1 26
S 108	Helagedarawatta	Helagedara Ganeti and Banda	do.	1 2 16
T 108	Polwattearawa	Polgahakandure Hin Appu	Paddy field	0 1 0
U 108	Aswedumarawa	Alutgedara Appuhami	do.	0 1 12
V 108	Godapitawatta	Godapitawatta Tissahami	Garden	0 3 5
W 108	Polgahakandura Pahata-arawa	Alutgedara Appuhami	Paddy field	0 1 32
X 108	Polgahakandurealutwatta	do.	Old garden	1 3 18
Y 108	Polgahakandurewatta	P. Heen Appu	do.	2 1 31
Z 108	Helawatta	Alutgedara Appuhami	do.	0 3 36

Preliminary plan 1,007. Village—Pubbare in Medagampattu.

A 109	Baligearawa	Arawegedara Puncta	Paddy field	0 1 0
B 109	Elkotuwearawa	Ratnayaka	do.	0 1 27
C 109	Gala-arawa	Dingirimeniki	do.	0 2 1
D 109	Passaragedarawatta	Ratnayaka and Hinappu	Old garden	2 2 24
E 109	Elkotuwewatta	Elkotuwegedara Ratnayaka	do.	2 0 8
F 109	Pansalwatta	Dingirimeniki and Wilansana	do.	1 3 20
G 109	Madugaha-arawa	Pansalwattededara Wibusana	Paddy field	1 0 7
H 109	Madugaha-arawepahtakumbura	Elkotuwegedara Ratnayaka	do.	1 1 26
I 109	Kosgahawatta	Alutgedara Hinappu	Old garden	0 1 16
J 109	Welikiwulearawa	Bogahakiwulegedara Siyatu	Paddy field	0 2 12
K 109	Helagedarawatta	Ekotuwegedara Ratnayaka	Old garden	0 1 19
L 109	Alutgedarawatta	Alutgedara Hinappu	do.	1 1 28
M 109	Welikiwuleihata-arawa	do.	Paddy field	0 0 34

Preliminary plan 1,009. Village—Pubbare in Medagampattu.

R 109	Mahapeliya	Helagedara Hudumalliya	Paddy field	0 3 28
S 109	Migahakumburepahalakella	Pahalagedara Ukuwa and another	do.	1 2 2
T 109	Medakumbura	Helagedara Puncthira	do.	1 0 4
U 109	Helakumbura	Helagedara Samittra	do.	1 1 10
V 109	Hidikiwule	Alutgedara Hin Appu	Paddy field	0 2 27

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
W 109	Hidikiwuledakumbura	Pusellawegedara Ganeti	Paddy field	0 2 4
X 109	Kumbukgahalangakumbura			
Y 109	Hidikiulepahata-arawa	Helagedara Tissahami	do.	0 1 10
Z 109	Linda-arawa	Kolonwinnegedara Siyatu	do.	0 2 16
A 110	Meda-arawa	Pahalagedara Dingiria	do.	0 3 8
B 110	Linda-arawawatta	Helagedara Kiripuncha	do.	0 2 2
C 110	Agalewatta	Helagedara Samittra	Old garden	0 3 35
D 110	Pahalagedarawatta	Pahalagedara Ukkuwa	do.	0 1 31
E 110	Helagedarawatta	Pahalagedara Dingiria	do.	1 1 10
F 110	Pahata-arawa	Helagedara Punchihatha	do.	0 3 15
G 110	Arawegedarawatta	Arawegedara Punchihatha and others	Paddy field	0 2 23
H 110	Medagodawatta	do.	Old garden	1 2 25
I 110	Gala-arawa	Helagedara Kiripuncha	do.	0 1 23
J 110	Delgahawatta	Delgahawattegedara Suddana	Paddy field	0 2 6
		do.	Old garden	0 2 27
Preliminary plan 1,010. Village—Pubbare in Medagampattu of Wellassa.				
K 110	Wanupallekumbura	Alutgedara Siyathu	Paddy field	1 1 22
L 110	Helamalakumbura	Alutgedara Kiriwante	do.	1 1 10
M 110	Pahatamahaira	Siyambalagahawatta Ganeti	do.	0 3 15
N 110	Do.	Pahatagedara Hudumenika	do.	0 2 29
O 110	Henwalagedarawatta and Asweddumegedarawatta	Henwelagedara Ganeti	Old garden	3 2 34
P 110	Wagahakumbura	Kolonwinnegedara Siyatu	Paddy field	1 3 6
Q 110	Pahalagahagedarawatta	Pahalagedara Hudumenika	Old garden	1 0 10
R 110	Gannila	Alutgedara Hin Appu	Paddy field	1 2 26
S 110	Siyambalagahawatta	Siyambalagahawatta Appuhami	Old garden	0 1 21
T 110	Do.	Siyambalagahawatta Ganeti	do.	0 1 10
U 110	Alutgedarawatta	Alutgedara Hin Appu and others	do.	1 1 12
V 110	Depeleira	Alutgedara Banda	Paddy field	0 2 36
W 110	Alutgedarawatta	Hinappu and others	Chena	1 0 27
X 110	Usgamayawepatakumbura			
Y 110	Elewela	Henwelagedara Ganeti	Paddy field	1 3 26
Z 110	Kunankara-arawa	Siyambalagahawatta Appuhami	do.	2 0 22
		Ganisera	do.	0 2 10
Preliminary plan 1,011. Village—Pubbare in Medagapattu of Wellassa.				
A 111	Wewarawa	Nimitiwatta Hin Appu	do.	2 0 21
B 111	Ambakatewatta	Ambakatewatta Siyatu and others	Old garden	1 0 13
C 111	Ambakotearawa	do.	Paddy field	0 1 18
D 111	Gedarawela Mulatakumbura	Hin Appu, Ele-vidane	do.	2 2 22
E 111	Gedarawela Agatakumbura	Nimitiwatta Hin Appu	do.	2 2 24
F 111	Gedarawelapahatawatta	do.	Garden	0 3 24
G 111	Pattiyewatta	Nimitiwatta Ahangama	do.	0 1 5
H 111	Wagapolmandiyewatta	do.	do.	0 1 5
I 111	Nimitiwatta	Nimitiwatta Hin Appu	do.	1 2 12
J 111	Hikgahawatta	Hikgahawattegedara Weligama	do.	0 2 18
K 111	Gala-arawa	Henwelagedara Ganeti	Paddy field	0 2 19
L 111	Pansalwatta	Pansalwattegedara Appuhami	Old garden	1 2 30
M 111	Aswedduma	do.	Paddy field	3 1 24
N 111	Wekurudearawa	do.	do.	0 2 3
O 111	Kolongahawatta	Madugollegedara Tissahami	Chena	0 3 9
P 111	Hinarawa	Dawulkaragedara Ganissera	Paddy field	0 0 30
Q 111	Damunugaha-agala	Madugallegedara Tissahami	do.	1 1 34
R 111	Damunugaha Agalawattya	Tissahami	do.	0 1 2
S 111	Hikgahawatta	do.	Old garden	1 3 24
T 111	Ungastenne Agatakumbura	Mullemadagedara Ahangama	Paddy field	3 2 23
U 111	Migastenneagatakumburavatiya	do.	Chena	1 0 16
V 111	Migastenne Melagederawatta	Mullemadagedara Hudu Appu and another	Old garden	3 1 18
W 111	Migastenne Meda Languwa	do.	Paddy field	3 0 5
X 111	Migastenne Medakumbura	Medagedara Ahangama	do.	0 3 39
Y 111	Bogahawatta	Medagedara Hudu Appu	Old garden	1 1 24
Z 111	Pimburamaldeniya	Ganisera	Paddy field	1 0 6
A 112	Dawulkara-arawa	do.	do.	2 3 4
B 112	Dawulkarawatta	do.	Old garden	3 1 3
C 112	Peragahawatta	Peragahawattegedara Huda and others	do.	2 2 13
Preliminary plan 1,012. Village—Pubbare in Medagampattu.				
D 112	Mabodakiwula	Hinappu, Ele-vidane	Paddy field	3 0 10
Preliminary plan 1,013. Village—Pubbare in Medagampattu.				
E 112	Alutwatta	Alutgedara Ganeti	Old garden	1 3 32
F 112	Agatabima	do.	Paddy field	2 1 2
G 112	Medakumbura	Bogahawattegedara Tissahami	do.	1 0 5
H 112	Hikgahawatta	Alutgedara Ganeti	Old garden	0 3 0
I 112	Mulatakumbura	Ihalagedara Hinappu	Paddy field	1 2 3
J 112	Helagederawatta	do.	Old garden	0 1 15
K 112	Binnepahalagedarawatta	Pabalagedara Hinappu, Ele-vidane	do.	1 2 19
L 112	Binnebogahagedarawatta	Bogahawatta Tissahami	do.	1 0 10
M 112	Pinkumbura	Timbirievihare	Paddy field	1 1 32
N 112	Binnehela-arawa	Bogahawatta Tissahami	do.	0 3 15
O 112	Polgaha-arawa	Pansalawatta Hin Siyathu	do.	1 1 19
P 112	Polgaha-arawepahatawatta	Helagedara Hin Appu	Old garden	0 2 10
Q 112	Binnepansalwatta.	Pansalwatte Hin Siyathu and others	do.	1 0 13

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.	
				A.	R. P.
R 112	Narangahauhana	Kirimenika	Paddy field	1	0 22
S 112	Pallekumburepahatabima	Pahalagedara Huduappu	do.	1	2 26
T 112	Medakumbura	Alutgedara Hinappu	do.	0	2 16
U 112	Pallekumburapahatabima	Pansalwattededara Hudu Appu	do.	0	3 16
V 112	Pallekumburaihatabima	Bogahawatta Tissahami	do.	1	1 25
W 112	Deiyannepitiyewatta	do.	Old garden	0	2 22
X 112	Karandagahakumbura	Niwitiwatta Hin Appu	Paddy field	2	3 39
Y 112	Mulatakumbura	Henwalagedara Ganeti	do.	3	1 38

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency's command,
R. W. IEVERS.
Acting Colonial Secretary.

No. 514, P. OF U.

වම 1902 ක්වූ අගෝස්තු මස 15 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ නමින් පවත්වාන ලදී.

ලංකාවේ ආණ්ඩු විපක්ෂකරණයෙන් මිසිස් මෙහි සහ සඳහන් වෙන ආණ්ඩු සන්ධාන දඩ මුදල් කොටස් නියෝගවල ප්‍රකාරයට වම 1902 ක්වූ මක්කෝමු මස 7 වෙනි දින වූ අගනරුවාද සහ ඊලඟ දවස්වලදී පස්වරු 15 බිබිලේ බන්ධාර වලව්වේදී වෙන්දේසි කර විකුණන බව හෝ බෙරුවකරන බව පෙනේ.

ලංකාවේ බදු පලාත වෙල්ලස් කොට්ඨාසයේ පිහිටා ඇති බිම්කැබලි 234 ක්.
පිහිට 1,001. ගම—වෙල්ලස් මැදගස් පත්තුවේ මැල්ලගම.
විකිනි වට හෝ බෙරුවකරන බව.

නො.	ඉඩමේ නම.	අයිතිකරු කිසිවක්.	අන්දම.	මහ.	අ. රු. ප.
W103	දිවුල්ගමවත්ත	පකිරිකම්බි අසනවරිකාර	පරනවත්ත	1	3 6
X 103	අඹකවත්ත	ආදම්බාවා බ්‍රහ්මචරි සහ තවත්	එම	1	0 4
Y 103	පුස්තෙරලියගමවත්ත	අහමදුලෙඹිඹි ආදම්කන්ඩු මරික්කාර	එම	2	1 26
Z 103	අඹකවත්ත	ආදම්ලෙඹිඹි වාජප්‍රකන්ඩු මරික්කාර	එම	3	0 0
A 104	පාලිවත්ත	ආදම්ලෙඹිඹි කුප්පතම්බි	එම	0	3 13
B 104	ඇම්බරන්ගමවත්ත	ඉබ්බිපුල්ලේ අලිකාර	එම	0	3 32
C 104	පුස්තෙරලියගමවත්ත	අහමදුලෙඹිඹි ඉබ්බිලෙඹිඹි සහ තවත් කෙනෙක්	එම	0	3 31
D 104	එම	ආදම්ලෙඹි - හි දුප්පතම්බි	එම	0	0 33
E 104	ගෙරලියගමවත්ත	අහමදුලෙඹිඹි අභිජුල්ලේචන්	එම	0	0 34
F 104	ලහගස්වත්ත	මිරිලෙඹිඹි ආදම්බාවා	එම	0	1 22
G 104	මැදවත්ත	අබ්බක්කර සලෙමන්කන්ඩු	එම	0	1 12
H 104	ගෙරලියගමවත්ත	ආදම්ලෙඹිඹි අහමදුලෙඹිඹි	එම	0	1 20
I 104	එම	ආදම්බාවා	එම	0	0 35
J 104	හලපත්තවත්ත	අහමදුලෙඹිඹි කුප්පතම්බි	එම	0	0 27
K 104	මැදවත්ත	ආදම්බාවා බ්‍රහ්මචරි	එම	0	0 21
L 104	හොඳවෙලගමවත්ත	ආදම්ලෙඹිඹි අහමදුලෙඹිඹි	එම	0	1 36
M 104	ඇම්බරන්ගමවත්ත	ආදම්ලෙඹිඹි වාසකන්ඩු මරික්කාර	එම	0	1 31
N 104	හලගමවත්ත	අහමදුලෙඹිඹි අභිජුල්ලේචන් සහ තවත් කෙනෙක්	එම	0	2 29
O 104	කාරන්ගමවත්ත	ආදම්ලෙඹිඹි අබ්බක්කර	එම	0	1 19
P 104	හලගමවත්ත	මිරිලෙඹිඹි ආදම්බාවා	එම	0	0 26
Q 104	ගන්දෙකියෙගමවත්ත	මිරිලෙඹිඹි	එම	0	0 14
R 104	පොල්වත්ත	ආදම්පුල්ලේ කුප්පතම්බි	එම	0	0 20
S 104	කොට්ටිගමවත්ත	එම	එම	0	0 23
T 104	මැදවත්ත	අහමදුලෙඹිඹි	පරනවත්ත	0	0 37
U 104	හලගමවත්ත	අහමදුලෙඹිඹි ඉබ්බිලෙඹිඹි	එම	0	3 25
V 104	එම	එම	එම	2	3 30
W104	කන්දුවෙගමවත්ත	අවක්කරලෙඹිඹි සලෙමන්	එම	1	1 20
X 104	පල්ලියෙවත්ත	මල්ලස්කලාවෙහි පිහිට මරක්කල මිනිස්සු	එම	1	1 10
Y 104	පව්විගමවත්ත	දේශ්‍යාදර්ශනී	එම	0	0 39
Z 104	කාරන්ගමවත්ත	ආදම්පුල්ලේ කුප්පතම්බි	එම	0	1 5
A 105	මකවරකගමවත්ත	මිරිලෙඹිඹි කලෙක්දරලෙඹිඹි	එම	0	2 8
B 105	කන්දුවෙගමවත්ත	ඉස්සිල්ලෙඹිඹි කාසිම් සහ තවත් අය	එම	0	0 24
C 105	ජම්බුගමවත්ත	මිරිලෙඹිඹි ඉස්සිල්ලෙඹිඹි සහ තවත් අය	එම	1	0 28
D 105	අක්කෙරලියගමවත්ත	මිරිසිඹුකොස්කාපල්	එම	1	2 28
E 105	පිටියේවිදුගෙවත්ත	මිරිසිඹු සහ තවත් අය	එම	13	3 0
F 105	ගනමොගන්දිරක්කුමුර	හම්බුගමරල	එම	3	3 11
G 105	පව්විගෙගමවත්ත	බුදුලියාමිආරච්චි	එම	0	3 0
H 105	කොරකගමවත්ත	මිරිලෙඹිඹි කාසිම්බාවමරික්කාර	එම	2	2 20
I 105	සිංහලියගමවත්ත	ම. අභිජුල්ලේ	එම	0	2 22

නො.	ඉඩමේ නම.	අයිතිකම් කීයක්.	අන්දම.	මගය. අ. රු. ප.
J 105	පහසිගතවත්ත	අහමදුලොමිඳිකර් විනක්ඛු	පරත වත්ත	0 1 32
K 105	බවන්දෙකරගාගවත්ත	බාවාඅභිදුල්ලච්චන්	එම	0 1 9
L 105	බිලික්කවත්ත	ඉබුසිම්පුල්ලේසෙලොමන්	එම	0 1 38
M 105	අඹගතවත්ත	මීරසබ්බුකොස්සාපල්	එම	0 1 23
N 105	පැතිවරකගතවත්ත	සෙලවත්පුල්ලේආදම්	එම	0 3 16
O 105	කලගතවත්ත	අහමදුලොමිඳිකර් සාලමත්තක්ඛු ගම—වැල්ලගම.	එම	0 3 36
P 105	මැදවත්ත	සෙලවත්පුල්ලේ, ආදම් සහ තවත් කෙනෙක්	එම	0 1 12
Q 105	ලහපදුරේඅරවත්ත	ඉබුසිම්පුල්ලේ සෙලොමන්	එම	0 1 28
R 105	කොහොඹගතවත්ත සිහිසම 1,002.	ඉස්මිල්පුල්ලේ මමිමදු ගම—වෙල්ලස්සේ මැදගමපත්තුමේ මැල්ලගම.	එම	0 3 35
S 105	මැවිකන්තඅරව පහස කුඹුර	කොස්වත්තේගෙදර නිසාහම්	කුඹුර	1 2 32
T 105	මැවිකන්තඅරව	හෙලගෙදර අප්පහාමි	එම	1 1 30
U 105	ගත්තිලාආච්චම	හෙලගෙදර සිසාකුඩ්දෙන්	සේන	1 1 26
V 105	මැදඅරව	එම	කුඹුර	2 0 18
W 105	මානොබලුර	හෙලගෙදර තම්බු ගමරල	එම	1 1 18
X 105	කොස්ගහලුර	නිකවත්තේ හිත්අප්පු	එම	0 3 8
Y 105	අඹගතකුඹුර	හෙලගෙදර තම්බු ගමරල සහ ගවත් සිහිසම 1,003.	එම	1 1 0
Z 105	කලකුගතකුඹුර	කඩවරතගෙදර රතුරල	එම	1 2 16
A 106	මිනකවත්ත	මිනකවත්තේගෙදර කිරිබත්වා	පරත වත්ත	0 2 37
B 106	කඩවරදුගේ වත්ත	රතුරල	එම	1 1 16
C 106	ඇහැලගතවත්ත	ඇහැලගෙදරවත්තේ හිත්අප්පු	එම	0 2 0
D 106	නිකවත්ත	නිකවත්තේගෙදර හිත්අප්පු	එම	0 2 17
E 106	ඇහැලගතවත්ත	හුදුසේනගා	එම	0 0 32
F 106	අළුත්ගෙදරවත්ත	අළුත්ගෙදර නිසාහම්	එම	1 1 17
G 106	අළුත්ගෙදරඅරව	එම	කුඹුර	0 1 9
H 106	පහලකුඹුර	සිසේරිස්අප්පු	එම	1 1 30
I 106	අම්බලමේකුඹුර	වත්තේගෙදර බත්වා සහ ගවත්	එම	1 1 37
J 106	ගලතාවාච්චම	නිකවත්තේ හිත්අප්පු	එම	0 3 8
K 106	දෙහිගහලුර	හෙලගෙදර සිසාකු	එම	1 2 28
L 106	කලකොච්චාලේලීද්ද	එම	එම	0 2 15
M 106	කලපත්ගහලුර	හෙලගෙදර තම්බු ගමරල	එම	1 1 31
N 106	අත්බලම්ගතවත්ත	කලවත්තේගෙදර අප්පහාමි	පරත වත්ත	0 1 12
O 106	හෙලේච්චුගතවත්ත	හෙලගෙදර සිසාකු ගම—වැල්ලගම.	එම	0 0 38
P 106	කලගතවත්ත	පහලගෙදර නිසාහම්	එම	0 1 11
Q 106	මැවේකුඹුරෙහෙලච්චම	තම්බු ගමරල	කුඹුර	1 0 6
R 106	හෙලගෙදරවත්ත	තම්බු ගමරල සහ එම්. සිසාකු	පරත වත්ත	2 1 15
S 106	කොස්ගාලේලීකුඹුර	අළුත්ගෙදර නිසාහම්	කුඹුර	2 0 22
T 106	අම්බලම්ගතවත්ත	හෙලගෙදර සිසාකු ඇලේච්චදෙන්	පරත වත්ත	1 2 32
U 106	මසිලකතවත්ත	සිසේරිස්අප්පු	එම	0 1 23
V 106	පහලවත්ත	පහලගෙදර රත්තාගක	එම	0 0 39
W 106	සහලේවත්ත	හකුරුගේ මැනිකි	එම	0 2 23
X 106	පිටඅරච්චවත්ත	මුදලිගාමි ආරච්චි	එම	0 3 29
Y 106	බකිතිගතතාවාච්චත	හෙලගෙදර හිත්අප්පු	එම	0 1 2
Z 106	රදවකිඅරව	පහලගෙදර රත්තාගක	එම	1 1 24
A 107	වත්තේගෙදරවත්ත	වත්තේගෙදර බත්වා සහ ගවත් පස්දෙනකුන්	එම	1 2 35
	සිහිසම 1,004.	ගම—වෙල්ලස්සේ මැදගමපත්තුමේ මැල්ලගම.		
B 107	පහසිවත්ත	පහලගෙදර වත්කුකුරල	පරත වත්ත	0 1 25
C 107	පහලගෙදරවත්ත	පහලගෙදර අප්පහාමි සහ ගවත්	එම	1 0 5
D 107	මිනකවත්ත	අරච්චගෙදර හුදුබත්වා	එම	0 1 8
E 107	දළුත්ගතවත්ත	පරිච්චේගෙදර හුදුඅප්පු	එම	0 0 24
F 107	කැකුගතවත්ත	පහලගෙදර හිත්අප්පු	එම	1 0 22
G 107	හෙලගෙදරවත්ත	හෙලගෙදර බත්වා සහ ගවත්	එම	1 2 30
H 107	අරච්චගෙදරවත්ත	අරච්චගෙදර කිරිවත්තේ	එම	0 1 2
I 107	කහවිගතවත්ත	හෙලගෙදර කිරිවත්තේ	එම	0 0 29
J 107	දෙහිගතවත්ත	හෙලගෙදර අප්පහාමි	එම	0 0 38
K 107	පරිච්චේවත්ත	පරිච්චේවත්තේගෙදර හිත්අප්පු	එම	0 1 7
L 107	කිසලේකුඹුර	හෙලගෙදර බත්වා සහ ගවත්	එම	0 0 4
M 107	හපුගතදෙපැල	අරච්චගෙදර හුදුබත්වා සහ ගවත්	එම	0 3 22
N 107	දම්හකලීච්චද්ද	පහලගෙදර අප්පහාමි	එම	2 0 37
O 107	කොච්චිවත්ත	අරච්චගෙදර හුදුබත්වා	එම	0 0 16
P 107	කිච්චේකුඹුර	හෙලගෙදර බත්වා සහ ගවත්	කුඹුර	3 0 17
Q 107	එලමල්ඇලේඅරව සිහිසම 1,005.	වත්තේගෙදර හිත්අප්පු ගම—වෙල්ලස්සේ මැදගමපත්තුමේ මැල්ලගම.	එම	0 2 4
R 107	කිසිච්චේවෙල	හෙලගෙදර තම්බුගමරල	කුඹුර	6 3 32
S 107	ඉළුක්අරව	හෙලගෙදර හිත්අප්පු	එම	4 3 35
T 107	තිල්ලේඅරව	එම	එම	2 2 28

කො.	ඉඩමේ නම.	අයිතිකම් කීර්තිය.	අත්දම.	මිසක. අ. රු. ස.
U 107	දියකිරිල්ලගල්ලේ කුඹුර	කොලවත්තේගෙදර හිත්අප්පු	කුඹුර	1 2 0
V 107	වෑවේකුඹුර	ගම්පිටියේවත්තේගෙදර වත්තකු	එම	1 1 29
W 107	මහලො	බිඹිලිම. ආර්. බිඹිලි රචේමහත්මයා	එම	9 2 31
X 107	පහතකුඹුර	ඒ. වත්තකු	එම	1 2 20
Y 107	සියඹිලාගහවෙල	කීන්තරබෝවේ සුදුබත්තා	එම	12 1 16
Z 107	සියඹිලාගහවත්ත	එම	එම	0 3 0
3393	වවලපල්ලේකුඹුර	ආණ්ඩුව	එම	3 0 30
A 108	වෑවත්තේමැදකුඹුර	කොලගෙදර අප්පුහාමි	එම	2 0 10
B 108	වෑවත්තේගෙදර	වත්තේගෙදර හිත්අප්පු	එම	1 1 2
C 108	වෑවලොවත්ත	එම	පරත වත්ත	1 0 8
D 108	උඩවෙල	වත්තකු	කුඹුර	7 2 30
E 108	කීන්තරබෝවෙල	හිත්අප්පුවදනේ	එම	2 3 12
F 108	ගම්පිටියේවත්ත	වත්තකු	පරත වත්ත	3 0 0
සිතියම 1,006. ගම—වෑදනම්පත්තුවේ පුඹිබාරේ.				
G 108	කහවත්ත	කොල්ලුවත්තේගෙදර සියාතු	පරත වත්ත	1 0 13
H 108	කීන්තරබෝවත්ත	කීන්තරබෝවත්තේ අප්පුහාමි	එම	0 3 8
I 108	ගලොවාවත්ත	අළුත්ගෙදර කීර්තිය	එම	0 2 17
J 108	මහකීන්තරබෝවත්ත	කොලොවත්තේගෙදර සියාතු	එම	0 2 3
K 108	බෝගහකීන්තරබෝවත්ත	බෝගහකීන්තරබෝවත්තේ සියාතු	එම	1 0 34
L 108	පුස්සල්ලාවේගෙදරවත්ත	පුස්සල්ලාවේගෙදර ගත්තැති	එම	0 3 10
M 108	සියඹිලාගහවත්ත	කීන්තරබෝවත්තේ බත්තා	එම	1 0 33
N 108	ගල්බොක්කේගෙදර	අළුත්ගෙදර හිත්අප්පු	එම	0 2 1
O 108	පුස්සල්ලාවේගෙදර	පුස්සල්ලාවේගෙදර ගත්තැති	එම	0 3 21
P 108	කොලගෙදර පුවත්ත	කොලගෙදර හිත්තමි	එම	0 2 34
Q 108	කොත්තරගෙදරවත්ත	පොල්ගහකදුරේ හිත්අප්පු	එම	0 3 38
R 108	පැලපොල්වත්ත	කොලගෙදර හිත්තමි	එම	1 1 26
S 108	කොලගෙදරවත්ත	කොලගෙදර ගත්තැති සහ බත්තා	එම	1 2 16
T 108	පොල්වත්තේගෙදර	පොල්ගහකදුරේ හිත්අප්පු	කුඹුර	0 1 0
U 108	අළුමැදුම්අරුව	අළුත්ගෙදර අප්පුහාමි	එම	0 1 12
V 108	ගොඩපිටිවත්ත	ගොඩපිටිවත්තේ හිත්තමි	වත්ත	0 3 5
ග. — පුඹිබාරේ.				
W 108	පොල්ගහකදුරේ පහත	අළුත්ගෙදර අප්පුහාමි	කුඹුර	0 1 32
X 108	පොල්ගහකදුරේ අළුත්	එම	පරත වත්ත	1 3 18
Y 108	පොල්ගහකදුරේවත්ත	පි. හිත්අප්පු	එම	2 1 31
Z 108	කොලවත්ත	අළුත්ගෙදර අප්පුහාමි	එම	0 3 36
සිතියම 1,007. ගම—වෑදනම්පත්තුවේ පුඹිබාරේ.				
A 109	බලියගෙදර	අරුවේගෙදර පුවා	කුඹුර	0 1 0
B 109	ඇල්කොටුවේඅරුව	රත්තාගහ	එම	0 1 27
C 109	ගලඅරුව	සිංහිරිමැනිකා	එම	0 2 1
D 109	පස්සල්ලාවේවත්ත	රත්තාගහ සහ හිත්අප්පු	පරත වත්ත	2 2 24
E 109	ඇල්කොටුවේවත්ත	ඇල්කොටුවේගෙදර රත්තාගහ	එම	2 0 8
F 109	පස්සල්ලාවත්ත	සිංහිරිමැනිකා සහ වලක්කතා	එම	1 3 29
G 109	මඩුගහඅරුව	පස්සල්ලාවේගෙදර විවුසතා	කුඹුර	1 0 7
H 109	මඩුගහඅරුවේ පහත	ඇල්කොටුවේගෙදර රත්තාගහ	එම	1 1 26
I 109	කොත්තරවත්ත	අළුත්ගෙදර හිත්අප්පු	පරත වත්ත	0 1 16
J 109	වෑලිකීවුල්ලේඅරුව	බෝගහකීන්තරබෝවත්තේ සියාතු	කුඹුර	0 2 12
K 109	කොලගෙදරවත්ත	ඇල්කොටුවේගෙදර රත්තාගහ	පරත වත්ත	0 1 19
L 09	අළුත්ගෙදර වත්ත	අළුත්ගෙදර හිත්අප්පු	එම	1 1 28
M 109	වෑලිකීවුල්ලේ ඉහතඅරුව	එම	කුඹුර	0 0 34
සිතියම 1,009.				
R 109	වෙහෙල්ලිය	කොලගෙදර හුදුමල්ලියා	එම	0 3 28
S 109	මහකීන්තරබෝවත්තේ පහත	කොලගෙදර උක්කුමා සහ හත්තේ	එම	1 2 2
T 109	මැදකුඹුර	කොලගෙදර පුස්සල්ලාව	එම	1 0 4
U 109	කොලකුඹුර	කොලගෙදර සම්පත්තුව	එම	1 1 10
V 109	කීර්තිවුල්ල	අළුත්ගෙදර හිත්අප්පු	එම	0 2 27
W 109	කීර්තිවුල්ලේමැදකුඹුර	පුස්සල්ලාවේගෙදර ගත්තැති	එම	0 2 4
ගම—පුඹිබාරේ.				
X 109	කුඹුක්කොලකුඹුර	කොලගෙදර හිත්තමි	එම	0 1 10
Y 109	කීර්තිවුල්ලේ පහතඅරුව	කොලොවත්තේගෙදර සියාතු	එම	0 2 16
Z 109	ලියුණුව	කොලගෙදර සිංහිරිකා	එම	0 3 8
A 110	මැදඅරුව	කොලගෙදර කීර්තිවුල්ලා	එම	0 2 2

කො.	ඉඩසම් නම.	අයිතියක් කියන්නා.	අන්දම.	මසක. අ. රු. ප.
B 110	ලීදරුවන්ගේ	ගෙලගෙදර සමිත්ත	පරන වත්ත	0 3 35
C 110	අගලවත්ත	පහලගෙදර උත්තලා	එම	0 1 31
D 110	පහලගෙදරවත්ත	පහලගෙදර පි.හිරිතා	එම	1 1 10
E 110	ගෙලගෙදරවත්ත	ගෙලගෙදර පු.ඵභතා	එම	0 2 15
F 110	පහතදරුව	අරාච්චගෙදර පු.ඵභතා සහ තවත්	කුඹුර	0 2 28
G 110	අරච්චගෙදරවත්ත	එම	පරන වත්ත	1 0 5
H 110	මැදගොඩවත්ත	ගෙලගෙදර කිරිපුවා	එම	0 1 23
I 110	ගලදරුව	දෙල්ගඟවත්තේගෙදර හුද්දනා	කුඹුර	0 2 6
J 110	දෙල්ගඟවත්ත	එම	පරන වත්ත	0 2 27
සිතියම 1,010.				
K 110	වනුපල්ලේකුඹුර	ගම—වෙල්ලප්පේ මැදගමපත්තුවේ පුඹ්බාරේ.	කුඹුර	1 1 22
L 110	ගෙලමලකුඹුර	අඵත්ගෙදර සිතාතු	එම	1 1 10
M 110	පහතමහලුර	අඵත්ගෙදර කිරිවත්තේ	එම	0 3 15
N 110	එම	සිංඹලාගඟවත්තේ ගත්ඇති	එම	0 2 29
O 110	සේව්වෙලගෙදර වත්ත සහ අස්වැද්දුමේ ගෙ දර වත්ත	පහතගෙදර හුදුමැනිතා	එම	0 2 29
P 110	මැගඟකුඹුර	සේව්වෙලගෙදර ගත්ඇති	පරන වත්ත	3 2 34
Q 110	පහලගඟගෙදරවත්ත	කොලොන්නිවත්තේ ගෙදර සිතාතු	කුඹුර	1 3 6
R 110	ගත්තිලේ	පහලගෙදර හුදුමැනිතා	පරන වත්ත	1 0 10
S 110	සිංඹලාගඟවත්ත	අඵත්ගෙදර හිත්අප්ප	කුඹුර	1 2 30
T 110	එම	සිංඹලාගඟවත්තේ අප්පහාමි	පරන වත්ත	0 1 21
U 1:0	අඵත්ගෙදරවත්ත	සිංඹලාගඟවත්තේ ගත්ඇති	එම	0 1 10
V 110	දෙපැල්ලේදර	අඵත්ගෙදර හිත්අප්ප සහ තවත්	එම	1 1 13
W 110	අඵත්ගෙදරවත්ත	අඵත්ගෙදර බත්තා	කුඹුර	0 2 16
X 110	උස්මොච්චි පානකුඹුර	හිත්අප්ප සහ තවත්	සේන	1 0 27
Y 110	ඇලේවෙල	සේව්වෙලගෙදර ගත්ඇති	කුඹුර	1 3 26
Z 110	කුඟත්තරදරුව	සිංඹලාගඟවත්තේ අප්පහාමි	එම	2 0 22
සිතියම 1,011.				
A 111	මැවදරුව	ගම—වෙල්ලප්පේ මැදගමපත්තුවේ පුඹ්බාරේ.	එම	2 0 21
B 111	අඹකැව්වත්ත	නිමිතිවත්තේ හිත්අප්ප	එම	1 0 13
C 111	අඹකොච්චිදරුව	අඹකැව්වත්තේ සිතාතු සහ තවත්	පරන වත්ත	1 0 13
D 111	ගෙදරවෙලමුලුපේ කුඹුර	එම	කුඹුර	0 1 13
E 111	ගෙදරවෙල අඟකුඹුර	හිත්අප්ප ඇලුම්දූනේ	එම	2 2 22
F 111	ගෙදරවෙල පහතවත්ත	නිමිතිවත්තේ හිත්අප්ප	එම	2 2 24
G 111	පව්විලේවත්ත	එම	වත්ත	0 3 34
H 111	වගපොල්වත්තේවත්ත	නිමිතිවත්තේ අඟත්ගම	එම	0 1 5
I 111	නිමිතිවත්ත	එම	එම	0 1 5
J 111	හිත්ගඟවත්ත	නිමිතිවත්තේ හිත්අප්ප	එම	1 0 22
K 111	ගලදරුව	හිත්ගඟවත්තේගෙදර මැලිගම	එම	0 2 18
L 111	පත්සල්වත්ත	සේව්වෙලගෙදර ගැනැති	කුඹුර	0 2 19
M 111	අස්වැද්දුම	පත්සල්වත්තේගෙදර අප්පහාමි	පරන වත්ත	1 2 30
N 111	මැකුරැන්දෙදරුව	එම	කුඹුර	3 1 24
O 111	කොලොන්නගඟවත්ත	එම	එම	0 2 3
P 111	හිත්දරුව	මඩුගොල්ලේගෙදර නිසහාමි	සේන	0 3 9
Q 111	දමුහුගඟඅගල	දමුලුකාරගෙදර ගතිසෙර	කුඹුර	0 0 30
R 111	දමුහුගඟඅගලවැව්ග	මඩුගොල්ලේගෙදර නිසහාමි	එම	1 1 34
S 111	හිත්ගඟවත්ත	නිසහාමි	කුඹුර	0 1 2
T 111	උගස්කැත්තේඅගඟ කුඹුර	නිසහාමි	පරනවත්ත	1 3 4
U 111	මිගස්කැත්තේ අගඟ කුඹුරේවැව්ග	මුල්ලේච්චිගෙදර අඟත්ගම	කුඹුර	3 2 23
V 111	මිගස්කැත්තේ මැලගෙ දරවත්ත	එම	සේන	1 0 16
W 111	මිගස්කැත්තේමැදලත් ගුව	මුල්ලේච්චිගෙදර හුදුඅප්ප සහ තවත් කෙතෙක්	පරනවත්ත	3 1 15
X 111	මිගස්කැත්තේමැදකුඹුර	එම	කුඹුර	3 0 5
Y 111	බෝගඟවත්ත	මැදගෙදර අඟත්ගම	එම	0 3 38
Z 111	පිඹුරුමල්දෙකිග	මැදගෙදර හුදුඅප්ප	පරනවත්ත	1 1 24
A 112	දමුලුකාරආරුව	ගතිසෙර	කුඹුර	1 0 1
B 112	දමුලුකාරවත්ත	එම	එම	2 3 1
C 112	පේරගඟවත්ත	එම	පරනවත්ත	3 1 1
පේරගඟවත්තේගෙදර හුදු සහ තවත්				
සිතියම 1,012.				
D 112	මාබොඩකිමුල	ගම—මැදගමපත්තුවේ පුඹ්බාරේ.	කුඹුර	3 0 1
සිතියම 1,013.				
E 112	අඵත්වත්ත	අඵත්ගෙදර ගත්ඇති	පරනවත්ත	1 1 1
F 112	අඟහේබිම	එම	කුඹුර	2 1 1
G 112	මැදකුඹුර	බෝගඟවත්තේගෙදර නිසහාමි	එම	1 0 1
H 112	හිත්ගඟවත්ත	අඵත්ගෙදර ගත්ඇති	පරනවත්ත	0 1 0

කො.	ඉඩමේ නම.	අයිතිකම් කියවන්නා.	අන්දම.	මහත.
I 112	මුලතකුඹුර	ඉහලතෙදර හික්අප්පු	කුඹුර	1 3 9
J 112	තෙලතෙදරවත්ත	එම	පරතවත්ත	0 3 15
K 112	බිත්තේපතලතෙදර	පතලතෙදර හික්අප්පු ඇලේ විදානේ	එම	1 2 19
L 112	බිත්තේබෝගතෙදර	වත්ත	එම	1 0 10
M 112	පිත්තකුඹුර	බෝගතවත්තේ කීසනාම් නිතිරියේ මහාපේ	කුඹුර	1 1 32
N 112	බිත්තේතෙලතෙදර	බෝගතවත්තේ කීසනාම්	එම	0 3 15
O 112	පොල්ගහඅරව	පත්සල්වත්තේ හික්සිසාකු	එම	1 1 19
P 112	පොල්ගහඅරවේ පතන	වත්ත	පරතවත්ත	0 2 10
Q 112	බිත්තේපත්සල්වත්ත	තෙලතෙදර හික්අප්පු	එම	1 3 13
R 112	තාරත්තකලුකන	පත්සල්වත්තේ හික්සිසාකු සහ තවත් කිරිමැනිකා	කුඹුර	1 0 22
S 112	පල්ලේකුඹුරේපතනබිම	පතලතෙදර හඳුඅප්පු	එම	1 2 26
T 112	මැදකුඹුර	අළුත්තෙදර හික්අප්පු	කුඹුර	0 2 16
U 112	පල්ලේකුඹුරේපතනබිම	පත්සල්වත්තේතෙදර හුඳුඅප්පු	එම	0 3 16
V 112	පල්ලේකුඹුරේඉහතබිම	බෝගතවත්තේ කීසනාම්	එම	1 1 25
W 112	දෙසියන්තේපිටියේ	වත්ත	පරතවත්ත	0 2 22
X 112	කරදගහකුඹුර	නිම්බිවත්තේ හික්අප්පු	කුඹුර	2 3 39
Y 112	මුලතකුඹුර	තේත්තේලතෙදර ගත්ඇනි	එම	3 1 38

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර් ජනරාල්වත්තාන්තේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා උදාව පලාගේ ආණ්ඩුවේ ඒජන්තරාජ්‍යවත්තාන්තේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානත්තන්තේගේ ආඥාවලෙස,
ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,
වැඩබලන මහසෙක්‍රෙටාරිස් වමිහ.

No. 545, P OF U.

Colonial Secretary's Office,
Colombo; August 15, 1902.

ON Tuesday, September 23, 1902, at 1 P.M., the Government Agent for the Province of Uva will put up for sale, at his office in the Kacheheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Yatikinda division of the Badulla District of the Province of Uva.

Lot.	Village.	Preliminary plan 938. Name of Land.	Applicant—J. Shelton Agar. Name of Claimant.	Description.	Extent. A. R. P.
3233	Mugunumata in Bogoda korale of Yatikinda	Walgollepataka	Crown	Patana	55 1 20
3234	Do.	Walgollemukalana	do.	Forest	5 0 0

Upset price,—Rs. 10 per acre for lot 3,233 ; Rs. 15 per acre for lot 3,234.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency's command,
R. W. IEVERS,
Acting Colonial Secretary.

No. 545, P OF U.

වමි 1902 ක්වු අගොස්තු මස 15 වෙනි දින කොලොම් මහසෙක්‍රෙටාරිස් උත්තාන්තේගේ කන්තෝරුවේදීය.

උව දිසාවේ ආණ්ඩුවේ ඒජන්තරාජ්‍යවත්තාන්තේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සත්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වමි 1902 ක්වු සැප්තැම්බර් මස 23 වෙනි දිනවු අහහරු වාදු පස්වරු 1ට බදුම් කවිවෙරියේදී විකුණන්නට ගෝ බේරුන්කරන්නට යෙදෙනවා ඇත.

උදාව දිසාවේ බදුම් පලාගේ යටිකිඳ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබෙලි.

කො.	ගම.	සිතියම 938. ඉල්ලීම්කාරයා—පේ. සැල්ටන් ආගර්.	ඉඩමේ නම.	අන්දම.	මහත.
3233	යටිකිඳ බොගොඩකෝරලේ මුගුනුමත	වැල්ගොල්ලේපතන	පතන	55 1 20	
3234	එම	වැල්ගොල්ලේමුකලාන	කැලේ	5 0 0	

කොමිමර 3233ට අක්කරයකට ලංසුව රුපියල් 10.
එම 3234ට එම 15.

මෙහි ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර් ජනරාල්වත්තාන්තේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ වැඩිදුර කාරණා උදාව දිසාවේ ආණ්ඩුවේ ඒජන්තරාජ්‍යවත්තාන්තේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානත්තන්තේගේ ආඥාවලෙස,
ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,
වැඩබලන මහසෙක්‍රෙටාරිස් වමිහ.

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.

No. 431, P. OF S.

Colonial Secretary's Office,
Colombo, August 8, 1902.

ON Monday, September 29, 1902, at 1 o'clock P.M., the Assistant Government Agent for the Kegalla District will put up to auction, at his office in Kegalla Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Ten allotments of lands situated in the Galboda and Kinigoda korales of the Kegalla District of the Province of Sabaragamuwa.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
Preliminary plan 847.—Naranbedda.						
Applicant—Nil.						
S 101	Allaullahena	B. Kiribandiya	Garden (for sale or settlement)	3	3 34	100
2428	Koskolawatta	K. Rankira and others	do.	3	1 23	100
T 101	Bogahamulagongalawatta	K. Punchina and others	do.	1	2 36	100
Preliminary plan 527.—Kalugalla.						
Applicant—Nil.						
1364	Kalugalakandemukalana	Crown	Forest (for sale)	4	3 7	10
Preliminary plan 992.—Hingula.						
Applicant—Nil.						
2769	Muttettuhena	Crown	Landa (for sale)	1	3 7	60
2770	Do.	do.	do.	5	1 35	55
2771	Do.	do.	do.	1	3 3	65
2772	Do.	do.	do.	0	1 31	50
Preliminary plan 1,023.—Waragoda.						
Applicant—S. Kirihami.						
2818	Tennaudahena	Crown	Forest (for sale)	3	0 16	30
Preliminary plan 1,044.—Erewupola.						
Applicant—K. Appuhami.						
2852	Keheggollemukalana	Crown	Forest (for sale)	2	1 11	20

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kegalla.

By His Excellency's command,
R. W. LEVERS,
Acting Colonial Secretary.

No. 431, P. OF S.

වම් 1902 ක්වු අගොස්තු මස 8 වෙනි දින කොළඹ මහසෙනෙවුගේ උපදේශනා කාර්යාලයේ කන්කොටුවේදී.

සබරගමු දිසාවේ කැබලිලේ උපදේශනා කාර්යාලයේ විසින් මෙහි සහන සඳහා වෙන් කර ඇති ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1902 ක්වු පැවැත්වීමට මස 29 වෙනි දින ක්වු සඳු දවල් 15 කැබලිලේ කබලිලේදී වෙන්දේසි කර විකුණන ලදී යෙදෙනවා ඇත.

සබරගමු දිසාවේ කැබලිලේ පලාතේ ගල්බොඩ කිනිගොඩ දෙකොටලේ පිහිටා තිබෙන භම්කැබලි 10කි.

සිතියම 847. ගම—කාරන්බැද්ද. මෙම ඉඩම්වලට ඉල්ලුම්කාරයන් නැත.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	අන්දම.	මහක.		අත්කර
				අ.	රු. ප.	යක මිල.
S 101	ඇලලේලහේන	බී. කිරිබන්ඩියා	වත්ත (විකිනීම පිණිස)	3	3 34	100
2428	කොස්කොලුවත්ත	කේ. රාකිර සහ තවත් අය	එම	3	1 23	100
T 101	බෝගහමුල්ලොහේගලුවත්ත	කේ. ප්‍රාණියා සහ තවත් අය	එම	1	2 36	100
සිතියම 527. ගම—කඵගල්ල.						
1364	කඵගහලන්දේමුකලාන	ආණ්ඩුව	මුකලාන (විකිනීම පිණිස)	4	3 7	10
සිතියම 992. ගම—හිඟුල.						
2769	මුත්තේවුහේන	ආණ්ඩුව	ලන්ද (විකිනීම පිණිස)	1	3 1	60
2770	එම	එම	එම	5	1 35	55
2771	එම	එම	එම	1	3 3	65
2772	එම	එම	එම	0	1 31	50
සිතියම 1,023. ගම—වරගොඩ. ඉල්ලුම්කාරයා—ඇස්. කිරිහාමි.						
2818	කැන්කලුවහේන	ආණ්ඩුව	මුකලාන (විකිනීම පිණිස)	3	0 16	30
සිතියම 1,044. ගම—ඇඳුන්පොල (ඇඳුණපොල). ඉල්ලුම්කාරයා—කේ. අප්පුහාමි.						
2852	කෙහෙල්ලොල්ලේමුකලාන	ආණ්ඩුව	මුකලාන (විකිනීම පිණිස)	2	1 11	20

මෙම ඉඩම් ගැන වැඩිදුර තොරතුරු සඳහා සර්වේශ්වර්තන උපදේශනා කාර්යාලයේ විකිනීමේ කොන්දේසි ගැන කැබලිලේ උපදේශනා කාර්යාලයේ දැනගන්න පුළුවන.

ගරුකර උතුමානන්වකන්සේගේ ආඥාවලට,
ආර්. ඩබ්ලිව්. අබ්වර්ස්,
වැඩබලන මහසෙනෙවුගේ වහලු.

No. 432, P. OF S.

Colonial Secretary's Office.
Colombo, August 20, 1902.

ON Friday, October 10, 1902, at 1 o'clock P.M., the Assistant Government Agent for the Kegalla District will put up to auction, at his office in Kegalla Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fourteen allotments of land situated in the Paranakuru korale of the Kegalla District of the Province of Sabaragamuwa.

Preliminary plan 1,004. —Halmessa. Claimant—Crown.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Upset Price	
				A.	R.	per Acre.	
				P.	Rs.		
2796	Kalugalkonamukalana	—	Forest (for sale)	6	1	23	32
J 118	Galandehena	—	do.	0	0	26	20
Preliminary plan 1,005.—Gantuna.							
2797	Moragahawalehinnehena	—	Forest (for sale)	3	0	35	10
Preliminary plan 969.—Urulla.							
2729	Dandeniymukalana	A. E. Barrs of Ambanpitiya estate	Forest (for sale)	10	1	24	25
2730	Tanahenemukalana	do.	do.	4	2	10	25
Preliminary plan 924. —Halmessa.							
2606	Kaludiawalahena	—	Chena (for sale)	0	2	14	10
Preliminary plan 922.—Minuwangomuwa.							
2604	Pallideniyahena	M. Kiri Banda	Forest (for sale)	1	2	27	20
Preliminary plan 3,703.—Pussella.							
8126	Narangahamulahena	—	Forest (for sale)	1	1	38	15
Preliminary plan 422.—Debatgama.							
1086	Galudupitiya	—	Forest (for sale)	4	0	20	15
1087	Do.	—	do.	0	2	38	15
1088	Do.	—	do.	0	1	20	15
Preliminary plan 1,002.—Pannala.							
2792	Narangahapitiyamukalana	M. Mndalihami and others	Forest (for sale)	0	3	2	43
2793	Do.	do.	do.	2	0	16	40
Preliminary plan 1,030.—Bowalgaha.							
2836	Makewitagahena alias Mukalanhena	B. Punchirala	Forest (for sale or settlement)	1	2	26	30

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kegalla.

By His Excellency's command,
R. W. LEVERS,
Acting Colonial Secretary.

No. 432, P OF S.

විෂි 1902 ක්වු අගොස්තු මස 20 වෙනි දින කොලඹ මහසෙනෙවිවරයා විසින් කන්තෝරුවේදීය.

සබරගමු දිසාවේ කැගල්ලේ උපවිජයන්තරයන්ගේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට විෂි 1902 ක්වු මක්කෝමිඬු මස 10 වෙනි දිනවූ සිකුරුදු දවල් 1 ව කැගල්ලේ කවිචේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

සබරගමු දිසාවේ කැගල්ලේ පලාතේ පරණකුරුකෝරලේ පිහිටා තිබෙන බිම්කැබලි 14ක්.

සිතියම 1,004. ගම—හාල්මැස්ස.

නො.	ඉඩමේ නම.	ඉල්ලීමිකාරයා.	අන්දම.	අක්කර මහත.		අක්කර	
				අ. රූ. ප.	රූ.		
2796	කඵගල්කොනමුකලාන	—	මුකලාන (විකිනීම පිණිස)	6	1	23	32
118	ගල්ඇන්දේහේන	—	එම	0	0	26	20
සිතියම 1,005. ගන්කුන.							
2797	මොරගහවලේහිත්තේන	—	එම	3	0	35	10
සිතියම 969. ගම—උරුරුලේ.							
2729	දන්දෙනියේමුකලාන	ඒ. ඊ. බාර්ස්මහත්මයා	එම	10	1	24	25
2730	තනහේනේමුකලාන	එම	එම	4	2	10	25
සිතියම 924. ගම—හාල්මැස්ස.							
2606	කඵදියාවලුහේන	—	හේන (විකිනීම පිණිස)	0	2	14	10
සිතියම 922. ගම—මිනුවන්ගමුව.							
2604	පල්ලිඳෙනියේහේන	ඇම්. කීරිබන්ඩා	මුකලාන (විකිනීම පිණිස)	1	2	27	20
සිතියම 3,703. ගම—පුස්සැල්ල.							
8126	තාරන්ගහමුලුහේන	—	එම	1	1	38	15

කො.	ඉඩමේ නම.	ඉල්ලීමකාරයා.	අන්දම.	අක්කර මහත. යක මිල.		
				අ. රු. ප.	රු.	
1086	ගල්ලඬුපිටිය	සිතියම 422. ගම—දෙබත්ගම.	එම	4	0 20	15
1087	එම	—	එම	0	2 38	15
1088	එම	—	එම	0	1 20	15
2792	කාරන්ගහපිටියේ මුක	සිතියම 1,002. ගම—පන්තල.				
2793	ලාභ	ඇමි. මුදලිකාමි සහනවත් අය	එම	0	3 2	43
	එම	—	එම	2	0 16	40
2836	මාකෙවිටියේ හේන කොහොත් මුකලත් හේන	සිතියම 1,030. ගම—බෝවල්ගහ. බී. පුංචිරල	එම	1	2 26	30

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේයර් ජනරල් උන්නාන්සේගෙන්ද, විකිණීමේ කොන්දේසි ගැණ කැගල්ලේ උපවිජයාඋන්නාන්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුතර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,
ආර්. ඩබ්ලිවු. අයිවර්ස්,
වැඩබලන මහසෙකුකාරිස් වමහ.

No. 433, P. OF S.

Colonial Secretary's Office,
Colombo, August 20, 1902.

ON Tuesday, October 7, 1902, at 1.30 P.M., the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Eighty-four allotments of land situated in the Kuruwiti korale of the Ratnapura District of the Province of Sabaragamuwa.

Preliminary plan 740.—Kuruwiti korale. Village—Epitawala.

Lot	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Upset Price per Acre. Rs.
				A.	R.	P.	
2	Lindagawakumbura	Davit Appu and others	Field	0	1	17	10
3	Ketakandayawatta	Dingirietana and others	Garden	20	1	4	10
4	Beraliyadolamukalana	Crown	Mukalana	64	0	0	20
5	Kosgulanamukalana	do.	do.	14	0	18	20
7	Ambagahahenewatta	P. Sinna Appu and others	Garden	3	1	30	10
9	Tennapitawatta	K. P. Adanhami	do.	0	2	36	20
10	Mahadeniya	K. B. Bastian and others	Field	1	2	2	15
11	Medaowita	P. Sinno Appu and others	Owita	1	0	33	15
12	Indigaha-assedduma	B. Bastian and others	Field	0	3	30	15
13	Alutassedduma	B. Adanhami	do.	0	1	28	15
14	Nindahenewatta	P. Serahamy and others	Garden	0	0	36	10
15	Kaluarachchigewatta	B. Bastian and others	do.	0	0	32	15
17	Ankenagalamukalana	Crown	Mukalana	75	1	0	25
18	Mahagedarawatta	B. Bastian Appu	Garden	38	1	12	25
19	Amunukoladeniya	K. Kirietana and others	Field	1	2	5	10
20	Punchipuwakgahadeniya	B. Dingirihamy and others	do.	0	2	15	10
21	Puwakgahaowita	P. Dingirihami and another	do.	0	1	3	10
22	Puwakgahadeniyekumbura	do.	do.	0	1	35	10
23	Epitawattekumbura	K. Dingirietana and others	Garden	0	2	17	25
24	Kodagalamukalana	Crown	Mukalana	47	3	0	35
26	Pahayalhenewatta	Dingirihami and others	Garden	19	1	20	15
27	Halpandeniya	do.	Field	0	1	26	15
28	Migahawatta	K. Bastiya	Garden	2	2	5	15
29	Bombugahapittaniyawatta	B. L. Appuhami	do.	0	0	14	15
30	Bombugahapittaniyekumbura	do.	Field	0	0	37	15
31	Do.	do.	do.	0	0	18	15
32	Watugedarawatta	P. Newatihami and others	Garden	15	0	34	15
33	Etaheraliyagahawatta	Dochiya and others	do.	20	1	0	10
36	Galkumburawatta	K. Karlina	do.	0	3	19	10
38	Nukgahaowitewatta	M. Selenchiya and others	do.	1	0	38	15
40	Indikadahenewatta	M. Dananchiya	do.	2	1	22	15
42	Murutaliyahenewatta	M. Mananchiya	do.	0	1	12	10
43	Murutaliya-assedduma	do.	Field	0	2	13	15
44	Aluketiyagodella	D. Duama and others	Chena	0	1	19	15
46	Hikgaspitayaowita	M. Dochiya and others	Owita	2	3	23	15
47	Higgaspitiyawatta	M. Baiya and others	Garden	9	3	19	15
48	Dawatagahaowiteassedduma	Thonchiya and others	Field	0	3	36	15
49	Dawatagahaowita	J. Hami Arachchi and others	Owita	7	0	5	15
50	Gorokgahapittaniya	P. Newatihami and others	Chena	4	2	24	10
54	Halgahakumbura	P. Lokuhami and others	Field	15	3	10	20
55	Nindakumbura	Hami Arachchi and others	do.	19	3	32	20
56	Pitdeniyeismattewatta	do.	Garden	0	3	20	20

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
						Rs.
58	Pahalawatta	P. Loknhami	Garden	16	1 6	20
59	Wetakeiyapota	P. Newatihami and others	Field	0	1 0	15
60	Panwilahenedeniya	M. Appuhamy and others	do.	0	2 30	10
61	Panwilahena	do.	Chena	1	1 0	10
62	Talagahahenewatta	do.	Garden	5	0 34	15
64	Do.	D. Appuhamy Wedarala	do.	0	2 38	20
66	Polgahahenawatta	D. Wijehamy and others	do.	1	1 28	15
68	Botiyadeniyawatta	M. Appu Sinno	do.	2	1 15	15
69	Polgahaheneowita	D. Wijehami and others	Owita	0	3 34	15
70	Muttettukumbura	do.	Field	23	0 0	15
71	Muttettukumburaowita	do.	Owita	0	1 1	15
73	Delgahahenawatta	M. Appuhami and others	Garden	9	2 26	15
75	Kirihenamandiyawatta	do.	do.	0	1 33	10
76	Kadewatta	B. Appuhami	do.	0	1 24	10
77	Deragamukalana	Crown	Mukalana	6	1 38	10
79	Hikgahagodellewatta	M. Podisinno and others	Garden	0	1 33	15
80	Holombuwawatta	do.	do.	0	3 14	15
81	Horagahawatta	J. Punchimenika and others	do.	3	0 16	20
82	Udahagedarawatta	U. Dingiriattana and others	do.	6	2 0	15
83	Gurunnehekumbura	Mohattihami and others	Field	9	1 12	50
84	Mahaparedeniya	U. Newatihami and others	do.	1	1 24	15
86	Malawigeowita	M. Appuhami and others	Owita	7	0 12	15
87	Gangabodawatta	U. Newatihami and others	Garden	0	2 21	15
88	Sirikawatta	Hami Arachchi and others	do.	3	3 23	15
90	Magulelawatta	J. Punchimenika and others	do.	17	2 18	100
91	Magulelawaturana	Crown	Mukalana	3	2 20	20
92	Mahaalabodawaturana	do.	do.	3	0 28	20
92½	Halelawaturana	do.	do.	2	3 12	15
94	Magulelawatta	D. Wijehami Eknelligoda and others	Garden	24	3 16	20
97	Mahaalahenewatta	Hamy Arachchi and others	do.	3	0 35	15
99	Mahawelyaya	do.	Field	13	1 22	20
100	Puhuwalaowita	do.	Owita	5	2 36	20
101	Erakada-aswedduma	D. Huratalhamy	Field	0	1 23	15
102	Ellasakumbura	D. Wijehami and others	do.	0	3 22	20
108	Nawalawatta	D. Punchirala and others	Garden	13	2 6	20
104	Kirigalalalledeniya	D. Mudalihamy and others	Field	0	0 38	20
105	Udahagedarawatta	do.	Garden	3	3 12	20
106	Nawalahenewatta	D. Dingirihami and others	do.	3	1 34	15
107	Upasakaralagewatta	Hami Arachchi	do.	3	0 38	15
109	Udakumburaowita	D. Dingirihami and others	Owita	0	0 37	20
110	Udakumbura	do.	Field	4	2 9	20
111	Udakumburadeniya	Heenmenike and others	do.	0	1 20	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Sabaragamuwa.

By His Excellency's command,

R. W. LEVERS,
Acting Colonial Secretary.

No. 433, P. OF S.

වම් 1902 ක්වු අගෝස්තු මස 20 වෙනි දින කොළඹ

මහසෞඛ්‍යාධිකාරීන්ගේ කාර්යාලයේ සඳහන් කර ඇති පරිදි.

සබරගමු දිසාවේ රත්නපුරේ එස්. ජයවර්ධන මහතා විසින් මෙහි පහත සඳහන් වූ ආශ්‍රිතව සන්තක ඉඩම් ආශ්‍රිතව ජාතික ආර්ථික ප්‍රසාරයට වම් 1902 ක්වු ඔක්තෝබර් මස 7 වෙනි දිනවූ අභ්‍යන්තර පස්වරු 1½ ව රත්නපුරේ කම්බේරි මේදි වෙන්දේසි කර විකුණන ලද සඳහන් කර ඇත.

සබරගමු දිසාවේ රත්නපුර පළාතේ කුරුවිකෝරලේ පිහිටා තිබෙන බිම්කැබලි.

පිහිටීම 740. කුරුවිකෝරලේ. ගම—එපිටවල.

කො.	ඉඩමේ නම.	අයිතියක් කියන්නා.	අන්දම.	අක්කර		
				මහක.	සක මිල.	
				අ. රු. ප.	රු.	
2	ලිඳොවාකුඹුර	දු. වික්රමසිංහ සහ නවත්	කුඹුර	0	1 17	10
3	කැටකැසොවත්ත	ඊ. ජයවර්ධන සහ නවත්	වත්ත	20	1 4	10
4	බේරලියොලොකුකලාන	ආශ්‍රිතව	මුකලාන	64	0 0	20
5	කොස්ගලකුඹුකලාන	එම	එම	14	0 18	20
7	අමගහගොණවත්ත	පී. ජයවර්ධන සහ නවත්	වත්ත	3	1 30	10
9	කැන්තපිටවත්ත	කේ. ඩී. අදන්හාමි	එම	0	2 36	20
10	මහදෙණිය	කේ. ඩී. බණ්ඩාර සහ නවත්	කුඹුර	1	2 2	15
11	මැදබිට්ට	පී. ජයවර්ධන සහ නවත්	බිට්ට	1	0 33	15
12	ඉදිගහගොණවත්ත	කේ. බණ්ඩාර සහ නවත්	කුඹුර	0	3 30	15
13	අළුත්අස්වැද්දම	කේ. අදන්හාමි	එම	0	1 28	15
14	නික්කොණවත්ත	පී. සැරහාමි සහ නවත්	වත්ත	0	0 36	10
15	කපුආරවිච්චේවත්ත	කේ. බණ්ඩාර සහ නවත්	එම	0	0 32	15
17	අන්කැනගලකුඹුකලාන	ආශ්‍රිතව	මුකලාන	75	1 0	25
18	මහගෙදරවත්ත	කේ. බණ්ඩාර සහ නවත්	වත්ත	38	1 12	25

අනං.	ඉඩබිම් නම.	අයිතියකම් කියන්නා.	අන්දම.	අ. රු. ප.	අක්කර ගන මිල.
19	අම්බුකොලදෙහිය	කේ. කිරිඑතනා සහ තවත්	කුඹුර	1 2 5	10
20	පුංචිපුවත්ගහදෙහිය	ඩී. හිංගිරිහාමි සහ තවත්	එම	0 2 15	10
21	පුවත්ගහඔව්ව	පී. හිංගිරිහාමි සහ තවත්	එම	0 1 3	10
22	පුවත්ගහදෙහියකුඹුර	එම	එම	0 1 35	10
23	එපිටවත්ගෙකුඹුර	කේ. හිංගිරිඑතනා සහ තවත්	වත්ත	0 2 17	25
24	කොඩගලඹුකලාන	ආණ්ඩුව	ඹුකලාන	47 3 0	35
26	පහලප්පේනෙවත්ත	හිංගිරිහාමි සහ තවත්	වත්ත	19 1 20	15
27	භාල්පත්දෙහිය	එම	කුඹුර	0 1 26	15
28	මිනහවත්ත	කේ. බස්නියා	වත්ත	2 2 5	15
29	බෝම්බුගහපිට්ටහියවත්ත	ඩී. ඇල්. අප්පුහාමි	එම	0 0 14	15
30	බෝම්බුගහපිට්ටහියකුඹුර	එම	කුඹුර	0 0 37	15
31	එම	එම	එම	0 0 18	15
32	වතුගෙදරවත්ත	පී. නැවතිහාමි සහ තවත්	වත්ත	15 0 34	15
33	ඇටකෙරලියගහවත්ත	අපුමච්චියා සහ තවත්	එම	20 1 0	10
36	ගල්කුඹුරවත්ත	කේ. කරලියා	එම	0 3 19	10
38	නුත්තහමුච්චවත්ත	ඇම්. සෙලෙත්ච්චිය සහ තවත්	එම	1 0 38	15
40	ඉදිකඩගේනෙවත්ත	ඇම්. දනන්චිය	එම	2 1 22	15
42	මුරුතලියගේනෙවත්ත	ඇම්. මනන්චියා	එම	0 1 12	10
43	මුරුතලියඇස්සැද්දුම	එම	කුඹුර	0 2 13	15
44	අපුකැව්ගෙගොඩලේල	ඩී. පුවමා සහ තවත්	ගේන	0 1 19	15
46	කික්කප්පිට්ටවත්ත	ඇම්. අපුමච්චියා සහ තවත්	ඔව්ව	2 3 23	15
47	කික්කප්පිට්ටවත්ත	ඇම්. බසියා සහ තවත් අය	වත්ත	9 3 19	15
48	දවටගහමුච්චවත්ත	කෝන්චියා සහ තවත් අය	කුඹුර	0 3 36	15
49	දවටගහමුච්ච	ජේ. හාමිආරච්චි සහ තවත් අය	ඔව්ව	7 0 5	15
50	ගොරෙක්කපිට්ටහිය	පී. නැවතිහාමි සහ තවත් අය	ගේන	4 2 24	10
54	හල්ගහකුඹුර	පී. ලොකුහාමි සහ තවත් අය	කුඹුර	15 3 10	20
55	නිත්දකුඹුර	හාමිආරච්චි සහ තවත් අය	එම	19 3 32	20
56	පිත්දෙහියගේනෙවත්ත	එම	වත්ත	0 3 20	20
58	පහලවත්ත	පී. ලොකුහාමි	එම	16 1 6	20
59	වැටකෙසියාපොත	පී. නැවතිහාමි සහ තවත් අය	කුඹුර	0 1 0	15
60	පත්වලගේනෙවත්ත	ඇම්. අප්පුහාමි සහ තවත් අය	එම	0 2 30	10
61	පත්වලගේන	එම	ගේන	1 1 0	18
62	හලගහගේනෙවත්ත	එම	වත්ත	5 0 34	15
64	එම	ඩී. අප්පුහාමි වෙදරල	එම	0 2 38	20
66	පොල්ගහගේනෙවත්ත	ඩී. විජේහාමි සහ තවත් අය	එම	1 1 28	15
68	බෝම්බුදෙහියවත්ත	ඇම්. අප්පුහාමි සහ තවත් අය	එම	2 1 15	15
69	පොල්ගහගේනෙවත්ත	ඩී. විජේහාමි සහ තවත් අය	ඔව්ව	0 8 34	15
70	මුත්තෙව්වකුඹුර	එම	කුඹුර	23 0 0	15
71	මුත්තෙව්වකුඹුරේඔව්ව	එම	ඔව්ව	0 1 1	15
73	දෙල්ගහගේනෙවත්ත	ඇම්. අප්පුහාමි සහ තවත් අය	වත්ත	9 2 26	15
75	කිරිගේනෙවත්ත	එම	එම	0 1 33	10
76	කඹවත්ත	ඩී. අප්පුහාමි	එම	0 1 24	10
77	දෙරගලඹුකලාන	ආණ්ඩුව	ඹුකලාන	6 1 38	10
79	කික්කප්පිට්ටවත්ත	පී. පොඩ්ඞිඞ්ඞ් සහ තවත් අය	වත්ත	0 1 33	15
80	ගොලොම්බුවත්ත	එම	එම	0 3 14	15
81	ගොරගහවත්ත	ජේ. පුංචිමැනියා සහ තවත් අය	එම	3 0 10	20
82	ලිඩිගෙදරවත්ත	යූ. හිංගිරිඑතනා සහ තවත් අය	එම	6 2 0	15
83	ගුරුත්තැගේකුඹුර	මොහොඩ්විහාමි සහ තවත් අය	කුඹුර	9 1 12	50
84	මහපාලේදෙහිය	යූ. නැවතිහාමි සහ තවත් අය	එම	1 1 24	15
86	මලව්ගේඔව්ව	ඇම්. අප්පුහාමි සහ තවත් අය	ඔව්ව	7 0 12	15
87	ගහබඩවත්ත	යූ. නැවතිහාමි සහ තවත් අය	වත්ත	0 2 21	15
88	කිරිහාමි	හාමිආරච්චි සහ තවත් අය	එම	3 3 23	15
90	මගුල්ඇලවත්ත	ජේ. පුංචිමැනියා සහ තවත් අය	එම	17 2 18	100
91	මගුල්ඇලවතුරන	ආණ්ඩුව	ඹුකලාන	3 2 20	20
92	මහඇලබොඩවතුරන	එම	එම	3 0 28	20
92½	හල්ඇලවතුරන	එම	එම	2 3 12	15
94	මගුල්ඇලවත්ත	ඩී. විජේහාමි, එත්තැලිගොඩ සහ තවත් අය	වත්ත	24 3 16	20
97	මහඇලගේනෙවත්ත	හාමිආරච්චි සහ තවත් අය	එම	3 0 35	15
99	මහවෙල්ගාය	එම	කුඹුර	13 1 22	20
100	පුඬුවලඔව්ව	එම	ඔව්ව	5 2 36	20
101	එරකඩඇස්සැද්දුම	ඩී. හුරුප්පුහාමි	කුඹුර	0 1 23	15
102	එල්ලඞ්කුඹුර	ඩී. විජේහාමි සහ තවත් අය	එම	0 3 22	20
103	නාවලවත්ත	ඩී. පුංචිල සහ තවත් අය	වත්ත	13 2 6	20
104	කිරිගලපල්ලේදෙහිය	ඩී. මුදලිහාමි සහ තවත් අය	කුඹුර	0 0 38	20
105	ලිඩිගෙදරදෙහිය	එම	වත්ත	3 3 12	20
106	නාවලගේනෙවත්ත	ඩී. හිංගිරිහාමි සහ තවත් අය	එම	3 1 34	15
107	ලපාසකරලගෙවත්ත	හාමිආරච්චි	එම	3 0 38	15
109	ලිඩිකුඹුර	එම සහ තවත් අය	ඔව්ව	0 0 37	20
110	ලිඩිකුඹුර	එම	කුඹුර	4 2 9	20
111	ලිඩිකුඹුරදෙහිය	ඩී. විජේහාමි සහ තවත් අය	එම	0 1 20	20

මේ ඉඩම් සම්බන්ධ වැඩිදුර කාරණා මිනිස්සුන්ට දෙපාර්තමේන්තුවේ ප්‍රධානතුමාගෙන්ද, විනිසුම් කොන්දේසි සම්බන්ධ කාරණා සබරගමු පලාතේ මහජනනලක්ෂණයන්ගෙන්ද දැනගැනීමට පුළුවන.

ගරුකර ලකුණකින්වන්නේ ආඥාව ලෙස,
 ආර්. ඩබ්ලිව්. අසවර්ස්,
 වැඩබලන මහසෙත්‍රකාරී ඩී. ඩී. ඩී.

LAND ACQUISITION NOTICES.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for improvements to the Irriyagama-A'adeniya road, to wit:—

Preliminary plan 5,093. Villages—Walagama and Pilapitya.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.		
				A.	R.	P.
R 851	Suriagoda estate	Tea	Mr. P. D. Clarke	0	0	30
S 851	Atahenawatta	Native gardens, rocks, and chena	Kiribanda Vedarala and Punchirala Vedarala	0	0	29
T 851	Do.	Native garden	Sinoris	0	0	2
U 851	Do.	Do.	Tikiri Appu	0	0	4
V 851	Do.	Do.	Appunaide	0	0	4
W 851	Do.	Chena and rock	Cader Lebbe	0	0	24
X 851	Do.	Native garden, chena, and rock	Dingiri Banda	0	0	7
Y 851	Pannambewatta	Chena and rock	Biya	0	0	16

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Kandy Kachcheri on September 6, 1902, at 2 o'clock P.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Kandy Kachcheri,
August 6, 1902.

H. WACE,
Government Agent.

වි 1876 ක්වු අවුරුද්දේ කොමිමර් 3 වේ ආඥාපත්‍රයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුතු කටයුතු, ඒ නමුත්:—ජර්මනියේ අලුතේන්සාන් වැනිදිවුනුව පිණිස වෙති පහත සඳහන්වෙන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "වි 1876 වේ ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රයේ" හවෙනි කාණ්ඩයේ කරතිබෙන පංතාර්ථවල ප්‍රකාරයට කාරක මන්ත්‍රිසභාවේ මන්ත්‍රණය ඇතුළු දැනුවත්වන සේගෙන් නිසිආකාරවට අණලාභි තිබේ, ඒ ඉඩම් නමුත්:—

සිතියම 5,093. ගම—වලගම සහ පිලපිටිය.

කො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම් කියන්නා.	වගක. අ. රු. ප.
R 851	සූරියගොඩවත්ත	හේ	පී හී. ක්ලාර්ක් මහත්මයා	0 0 30
S 851	අවහේනවත්ත	වැසියන්ගේ වතු ගල් සහිත හේන	කිරිබන්ධා වෙදරු සහ පුන්චිරු වෙදරු	0 0 29
T 851	අවහේනවත්ත	වැසියන්ගේ වත්ත	සිනෝරිස්	0 0 2
U 851	එම	එම	පිකිරිඅප්පු	0 0 4
V 851	එම	එම	අප්පුනෙදෙ	0 0 4
W 851	එම	හේන සහ ගල්	කාදර්ලෙම්බේ	0 0 24
X 851	එම	වැසියන්ගේ වත්ත, හේන සහ ගල්	ඩික්කිරිබන්ධා	0 0 7
Y 851	පහුඅඹේවත්ත	හේන සහ ගල්	බියා	0 0 16

එවැනි ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනතාව දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඕනෑකර තිබෙන කැමැත්ත මෙයින් දැනුම්දෙමි.

ඉහත කී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සැමදෙනම තවුන්ම කොහොත් තවුන් වෙනුවට ක්‍රියාකරණ අය වි 1902 ක්වු සැප්තැම්බර් මස 6 වෙනි දින පස්වරු දෙසේ කතිසමට මහනුවර කඩවේරියේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොසිඅන්දමේ අයිතිවාසිකම්ද කියා කියාසිටින්නට ඕනෑවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණිතයන් ඊට ඇත්තාවූ තවුන්ගේ අයිතිකම් කොරතුරුත් කියාසිටින්නට ඕනෑබව මෙයින් දැනගත යුතුයි.

වි 1902 ක්වු අගෝස්තු මස 6 වෙනි දින මහනුවර කඩවේරියේදී.

එච්. වෙස්,
ආණ්ඩුවේ ඒජන්ත මහත.

1876 ම (බ්‍ර) - ඡ 3 ම මූලාශ්‍රයේ සඳහන් 7 ම පිරිහිණ පිරිකාර මුරියාකම අලුතේනිය රූප සටප් පලාපුරාණික ආණ්ඩු පනිසුරු ක්‍රමයට පිණිස වෙති පහත සඳහන්වෙන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "වි 1876 වේ ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රයේ" හවෙනි කාණ්ඩයේ කරතිබෙන පංතාර්ථවල ප්‍රකාරයට කාරක මන්ත්‍රිසභාවේ මන්ත්‍රණය ඇතුළු දැනුවත්වන සේගෙන් නිසිආකාරවට අණලාභි තිබේ, ඒ ඉඩම් නමුත්:—

කො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම් කියන්නා.	වගක. අ. රු. ප.
R 851	සූරියගොඩවත්ත	හේ	පී හී. ක්ලාර්ක් මහත්මයා	0 0 30
S 851	අවහේනවත්ත	වැසියන්ගේ වතු ගල් සහිත හේන	කිරිබන්ධා වෙදරු සහ පුන්චිරු වෙදරු	0 0 29
T 851	අවහේනවත්ත	වැසියන්ගේ වත්ත	සිනෝරිස්	0 0 2
U 851	එම	එම	පිකිරිඅප්පු	0 0 4
V 851	එම	එම	අප්පුනෙදෙ	0 0 4
W 851	එම	හේන සහ ගල්	කාදර්ලෙම්බේ	0 0 24

தன.டி.	காணியினது பெயர்	விவரம்.	உரித்தாளின் பெயர்.	விசரமை.
X 851	டூடி	தோட்டமும் சேனையும் கற்பூரியும்	டி.கி.ரி.வண்டா	0 0 7
Y 851	பன்னம்பைவத்தை	சேனையும் கற்பூரியும்	பையா	0 0 16

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் ஆண்டு-ததக் காணி எடுத்துக்கொள்வதையப்பற்றிய சட்டத்தினது 6 ம் பிரிவின ஏற்பாடுகளின பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணிகளை ஆட்சிஒப்பிக்கொள்ள அரசாட்சியரசர் எண்ணியிருக்கிறார் என்பதை 7 ம் பிரிவினபடி வேண்டிய பிரகாரம் தான் இதனைக்கொண்டு பிரதித்தமாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்கூறியத காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமத அல்லது அவரவருடைய காணியகார மூலமாய் 1902 ம் ஆண்டு புரட்டாதிமாசம் 6 ந் தேதியிலன்று பிற்பகல் 2 மணிக்கு கண்டி கச்சேரியின் என் முனையாக வெளிப்படாத தத்தமக்கு அக்காணியிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வடந்தைகளுக்கு காய்த் தாம சாதிக்கும் உரித்துகளின தொகையையும் விவரங்கனையும் சொல்லுமபடி இதனால் அவர்களுக்கு தெரிவிக்கப்படுகின்றது.

கண்டி கச்சேரி,
1902 ம் ஆண்டு ஆவணிமீ 6 ந் உ.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for erecting overseer's quarters at the 25th mile, Ceylon-Rangalla road, to wit:—

Lot	Name of Land	Description	Name of Claimant	Extent
B 857	Duckwari estate	Tea	Duckwari Estates Company	0 1 0

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at Kandy Kachcheri on September 6, 1902, at 2 o'clock P.M., and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Kandy Kachcheri,
August 7, 1902.

இது 1876 க்கு அளிக்கப்பட்ட யோசனை 3 க்கு அடிப்படையாக உள்வெளி வளங்கிய காரணம் அங்குள்ள நிலம் கிடைக்கப்பட்டுள்ளதால் அதற்கான உடனடி நடவடிக்கை மேற்கொள்ளப்பட்டுள்ளது. மேலும் 1876 க்கு அளிக்கப்பட்ட யோசனை 3 க்கு அடிப்படையாக உள்வெளி வளங்கிய காரணம் அங்குள்ள நிலம் கிடைக்கப்பட்டுள்ளதால் அதற்கான உடனடி நடவடிக்கை மேற்கொள்ளப்பட்டுள்ளது.

யோ.	ஒலிமே கை.	அளவு.	அளிக்கப்பட்ட நிலம்.	அளவு.
B 857	வினலிவரண	மே	அளிக்கப்பட்ட நிலம்.	0 1 0

இவ்வளவு நிலம் அளிக்கப்பட்ட காரணம் அங்குள்ள நிலம் கிடைக்கப்பட்டுள்ளதால் அதற்கான உடனடி நடவடிக்கை மேற்கொள்ளப்பட்டுள்ளது. மேலும் 1876 க்கு அளிக்கப்பட்ட யோசனை 3 க்கு அடிப்படையாக உள்வெளி வளங்கிய காரணம் அங்குள்ள நிலம் கிடைக்கப்பட்டுள்ளதால் அதற்கான உடனடி நடவடிக்கை மேற்கொள்ளப்பட்டுள்ளது.

இது 1902 க்கு அளிக்கப்பட்ட யோசனை 7 க்கு அடிப்படையாக உள்வெளி வளங்கிய காரணம் அங்குள்ள நிலம் கிடைக்கப்பட்டுள்ளதால் அதற்கான உடனடி நடவடிக்கை மேற்கொள்ளப்பட்டுள்ளது.

1876 ம் ஆண்டு-தத 3 ம் பிரிவின பிரகாரம் தெல்தெனிய நங்கல தெருட்டின் 25 ம் கடடையில கங்காணிகளின வீடுகட்டிக்கொடுக்க ஏனனும் பகிரங்கத்தேவைக்கு வேண்டியதான பிரகாரம் சொல்லப்படும் காணியை, அந்தாவது:—

தன.டி.	காணியினது பெயர்.	விவரம்.	உரித்தாளியின் பெயர்.	விசரமை.
B 857	டகவரி தோட்டம்	தேயிலை	டகவரிதோட்டக் கோமடனியார்	0 1 0

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் ஆண்டு-ததக் காணி எடுத்துக்கொள்வதையப்பற்றிய சட்டத்தினது 6 ம் பிரிவின ஏற்பாடுகளின பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணியை ஆட்சிஒப்பிக்கொள்ள அரசாட்சியரசர் எண்ணியிருக்கிறார் என்பதை 7 ம் பிரிவினபடி வேண்டிய பிரகாரம் தான் இதனைக்கொண்டு பிரதித்தமாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்கூறியத காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமத அல்லது அவரவருடைய காணியகார மூலமாய் 1902 ம் ஆண்டு புரட்டாதிமாசம் 6 ந் தேதியிலன்று பிற்பகல் 2 மணிக்கு கண்டி கச்சேரியின் என் முனையாக வெளிப்படாத தத்தமக்கு அக்காணியிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வடந்தைகளுக்கு காய்த் தாம சாதிக்கும் உரித்துகளின தொகையையும் விவரங்கனையும் சொல்லுமபடி இதனால் அவர்களுக்கு தெரிவிக்கப்படுகின்றது.

கண்டி கச்சேரி,
1902 ம் ஆண்டு ஆவணிமீ 7 ந் உ.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for the Resthouse at Elpitiya, to wit:—

Preliminary plan 6,307. Village—Elpitiya in Bentota-Walallawiti korale.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.	
				A.	R. P.
16601	Nugagodamanana	Part of the Elpitiya resthouse and premises (scrubby patana)	The Crown	1	0 37
S 549	Do.	do.	Owner of T.P. 156,794	2	1 35

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Galle Kachcheri on October 2, 1902, at 1 o'clock P.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Galle Kachcheri,
August 18, 1902.

H. W. BRODHURST,
Government Agent.

විෂ් 1876 ක්වූ අවුරුද්දේ නොමිමර 3 වන ආඥපත්‍රයේ හත්වැනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තකට, එනම්:— ඇල්පිටියේ නානායම මෙහි පහත සඳහන්වෙන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "විෂ් 1876 ගේ ඉඩම් ලබාගැනීමේ ආඥපත්‍රයේ" හවැනි කාණ්ඩයේ කරනීමෙන් පංගාර්තුවල ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු ප්‍රත්‍යාවකන්තයට සමගනු ලැබූ ආකාරයට මහලොව් තිබේ, ඒ ඉඩම් නම්:—

සිතියම 6,307. ගම—බෙන්තර වලල්ලාවිටිකෝරලේ ඇල්පිටිය.

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතියක් කිසිවක්.	මහත.
16601	නුගගොඩමානන	ඇල්පිටියේ නානායම සහ නානායමට අයිති ඉඩම, පහත එම	ආණ්ඩුව	1 0 37
S 549	එම	එම	නොමිමර 156,794 දරන ජලය කඩදැසියේ ඉඩමේ අයිති කාරයා	2 1 35

එබැවින් ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුරහස්ට දන්ගැනීම සඳහා හත්වැනි වගන්තියේ ඕනෑකර තිබෙන හැරීමට මෙහි දැනුම් දෙමි.

ඉහත කී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සෑමදෙනෙක් නමුත් නොහොත් නමුත් වෙනුවට ක්‍රියාකරණය අය විෂ් 1902 ක්වූ මහලොව් මස 2 වැනි දින දවල් එනේ කනිසමට ගාල්ලේ කඩවේරියේදී මා ඉදිරිපිටට පැමිණ එ නොසි අන්දමේ අයිතිවාසිකම් ද කියා කියා සිටිනට ඕනෑවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණනක් ඊට ඇත්තාවූ නමුත් අයිතිකමේ නොදැනුණ කියා සිටිනට ඕනෑවට මෙහි දැනගත යුතුයි.

විෂ් 1902 ක්වූ අගෝස්තු මස 18 වැනි දින ගාල්ලේ කඩවේරියේදී.

එච්. ඩබ්ලිව්. බ්‍රොඩ්හර්ස්ට්,
ආණ්ඩුවේ ඒජන්ත මහත.

1876 ම් (බ්) - ත් 3 ම් මුලාසිසස්සාද් තිනු 7 ම් පිරිවින පිරකාරය අල්පිටිය වාදවේලු ගණයට පිරිසිසින දේ වෙසෙයු වෙසෙයු පිනනාසාසෝලවසාසෝලව කාණිකින, අසිනාචාය:—

පිරතමපද්ඨ තුලාසිස 6,307. මුලිසින—අල්පිටිය වෙත්තොදා වෙසෙනාවේදී ගොණ.

නං.	කාණියින දෙපාර්.	වරය.	දරිතාණියින් දෙපාර්.	විසාලය.
16601	නුගගොඩමානන	අල්පිටිය වාදවේලු මහලොව්	මු. 156,794 ම් පද්ඨන කාණියින් දරිතාණිය	1 0 37
S 549	ඉ.	ඉ.	ඉ.	2, 1 35

අමුත්තාකොන්ව ප්‍රකාරය ගත්තෙහිදී සිදු වූ පිටුපස 1876 ම් (බ්) - ත් 3 ම් කාණිකින අමුත්තාකොන්ව ප්‍රකාරයේ සිදු වූ පිටුපස 6 ම් පිරිවින පිරකාරය මුලිසින දේ වෙසෙනාවේදී පිනනාසාසෝලව කාණිකින, අසිනාචාය:—

මෙහිදී කාණිකින දේ වෙසෙනාවේදී පිනනාසාසෝලව කාණිකින, අසිනාචාය:— මෙහිදී කාණිකින දේ වෙසෙනාවේදී පිනනාසාසෝලව කාණිකින, අසිනාචාය:—

කාලිකි කස්සේරි,
1902 ම් (බ්) මුලාසිස 18 ත් ඩ.

අ. ඩබ්ලිව්. පුටුල්ලාස්ට්,
ආණ්ඩුවේ ඒජන්ත.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for the Vakaneri Irrigation Works, to wit:—

Preliminary plan 3,022. Village—Vakaneri.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.	
				A.	R. P.
T 85	Vakaneri Vandiodaipumi	Paddy field in the bed of Vakaneri tank	Ahamadupodi V. V. Pakiri Tambi	12	2 12

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at Batticaloa Kachcheri on September 15, 1902, at 12 o'clock noon, and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Batticaloa Kachcheri,
August 14, 1902.

W. A. G. HOOD,
for Government Agent.

වි 1876 ක්වු අවුරුද්දේ නොමිල 3වේ ආඥපත්‍රයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තකට, ඒ නම :—වාගනේරියේ වැවෙන් වතුර දෙනු වැඩ සම්බන්ධ කාරණාවල් පිණිස මෙහි පහත සඳහන්වන ඉඩම ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස “වි 1876වේ ඉඩම් ලබා ගැනීමේ ආඥපත්‍රයේ” හවෙති කාණ්ඩයේ කරතිවෙන ප.ගාර්තුල ප්‍රකාරයට කාරක මනුෂ්‍යයන් වෙනුණ සඳහා වු උතුමානන්වහන්සේගෙන් තිසිආකාර මට අණලැබී තිබේ, ඒ ඉඩම නම :—

සිතියම 3,022. ගම—වාගනේරිය.

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම කියන්නා.	මහත. අ. ර. ප.
T 85	වාගනේරිවත්ඪි, ඔබේව ප්‍රමුඛ	වාගනේරියේ වැව් තුල තිබෙන වි කුඹුර	අහමදුපෝඩි වි. වි. පෙෙකීර් තඹි	12 2 12

එබැවින් ඉඩම අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදු ජනයාට දන ගැන්ම සඳහා හත්වෙනි වගන්තියේ ඕනෑකර තිබෙන හැරියට මෙයින් දැනුමදීමි.
ඉහතකී ඉඩමට අයිතිවාසිකම් ඇත්තාවූ සෑමදෙනම තමුන්ම නොගොත් තමුන් වෙනුවට ක්‍රියාකරණ අය වි 1902 ක්වු සැප්තැම්බර් මස 15 වෙනි දින දවල් 12වේ කැනියමට මඩකලපුවේ කවි වේරියේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොසිඅන්දමේ අයිතිවාසිකමද කියා කියා සිටින්නට ඕනෑවා සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණනත් ඊට ඇත්තාවූ තමුන්ගේ අයිතිකමේ තොරතුරුත් කියාසිටින්නට ඕනෑවට මෙයින් දැනගත යුතුයි.

වි 1902 ක්වු අගෝස්තු මස 14 වෙනි දින මඩකලපුවේ කවිවේරියේදී. ඩබ්ල්දු. ඒ. ඒ. හුඩ්,
ආණ්ඩුවේ ඒජන්තයා වෙනුවට

1876 ම් (ඉං)-ත්තු 3 ම මූලකසේ සඳහන්වන තු 7 ම් පිරිවින පිරිකාරම වාතනඪි තීර්පාඪ්ප්දල වෙහෙස ඉ ආණ්ඩු ම පිරිකාරික ජේතවංශ ජේතවංශයන්ගේ පිණිස ජේතවංශයන්ගේ පිණිස, අර්ථකඪය :—

පිරිකාරම ම මූලකස 3,022. (ඉං) :—වාතනඪි.

නො.	කාණ්ඩයකු පෙපා.	විවරය.	විකුණාගිය පෙපා.	විකුණාගිය.
T 85	වාතනඪිවිකුණා ඉඩම ප්‍රමුඛ	වාතනඪිවිකුණා ම මූලකස 3,022. (ඉං) :—වාතනඪි.	විකුණාගිය පෙපා.	විකුණාගිය.

ඉහත කුකුළුකොළවකුණාගිය ඉඩම ම මූලකස 3,022. (ඉං) :—වාතනඪි. කාණ්ඩයකු පෙපා. විකුණාගිය පෙපා. විකුණාගිය. 12 2 12

මෙහි මුදල් කාණ්ඩයකු විකුණාගිය පෙපා. විකුණාගිය පෙපා. විකුණාගිය. 12 2 12

1902 ම් ජූනි මුණ්ඩු 14 ම්. උඩුබදු. ඉ. ඩී. උඩු,
ආණ්ඩු ඉසෙහුරුකාර

SALE OF ARRACK, TOLL, AND OTHER RENTS.

NOTICE is hereby given that on Friday, September 12, 1902, the Government Agent for the North-Western Province will put up for sale by public auction at the Kurunegala Kachcheri, at 1 P.M., the under-mentioned Toll Rents of the North-Western Province from January 1 to December 31, 1903.

The purchaser will be required to deposit on the day of sale one-tenth of the purchase amount in cash; and should the offer be accepted by His Excellency the Governor, to furnish approved security for one-half of the whole purchase amount, or in cash for one-third of the whole purchase amount, within thirty days of the date of the receipt by him of the notification of the Governor's acceptance of his offer.

He will also be required to deposit money to pay the fees of the Crown Counsel for examining and giving his opinion on the title deeds of properties tendered by him

as security, and for examining and settling the security bond, and also the expenses of appraising the properties and of registering the security bond.

All title deeds tendered as security should be accompanied by a certificate obtained from the Registrar of Lands that the lands to which they relate are unencumbered. This certificate must be obtained at the cost of the party offering the security.

Further information can be obtained on application to the Government Agent.

Bridges.

1. Tuntota, at or near the bridge between the 29th and 30th mileposts on Madampe road.
2. Metibokka, at or near the bridge near 13th milepost from Kandy.

- 3. Maguru-oya, at or near the bridge on the Kurunegala-Puttalam road.
- 4. Maguru-oya, at or near the bridge between 3rd and 4th mileposts on Kurunegala-Giriulla road.
- 5. Deduru-oya, at or near the bridge between the 22nd and 23rd mileposts from Kurunegala to Puttalam.
- 6. Deduru-oya, at or near the bridge between the 5th and 6th mileposts from Kurunegala to Dambulla.
- 7. Dodangaslanda, at or near the bridge between Talgodapitiya and Dodangaslanda.

Roads.

- 8. Kurunegala-Polgahawela, at Polgahawela at or near the 47th milepost from Colombo or 11th milepost from Kurunegala.
- 9. Kurunegala-Kandy, at Mollowapitiya at or near the 24th milepost from Kandy or 2nd milepost from Kurunegala.

H. L. CRAWFORD,
Government Agent.

Kurunegala Kachcheri,
August 13, 1902.

විෂි 1903 ක්වු ජනවාරි මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා මෙහි පහත සඳහන්වන වයඹ දිසාවේ පාලම් රේන්දපල විෂි 1902 ක්වු සැප්තැම්බර් මස 12 වෙනි සිකුරාදා දවල් 1කේ කනිසමට කුරුණෑගල කවිචේරියේදී වයඹ දිසාවේ ඒජන්තලන්තාන්සේ විසින් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුනන බව මෙසින් දන්වනුය.

ගැනුම්කාරයා විසින් ගත් මුදලෙන් දහයෙන් කොටසක් සල්ලිවලින් විකිණීම දවසේදී මෙහි තබන්නට ඕනෑය. එම ඉල්ලීම උතුමානත්වකන් සේ විසින් බාරගන්නට යෙදුණිනම් ඔහුගේ ඉල්ලීම උතුමානත්වකන්සේ විසින් ඒත්තුගත් බව දනුම්දන් දින පටන් 30 දවසක් ඇතුලතදී එම ඉල්ලීම ගනනෙන් දෙකෙන් පංගුවකට වටිනා ඇප ඒත්තුගත් මුදු ඔප්පුවලින් හෝ තුණෙන් පංගුවකට වටිනා ඇප මුදලෙන් හෝ තිබා සම්පූර්ණ කරනට ඕනෑය.

ඇප පිණිස තිබනලද ඔප්පු සෝදිසිකිරීම සඳහා ආණ්ඩුවේ අද්වකාත් උත්තාන්සේට ගෙවියයුතු ගාස්තුව ඔහු විසින් ගෙවන්නට ඕනෑය.

ඇප වෙනුවෙන් තිබනලද ඉඩමටල ඔප්පු ඒවා මිට පුළුල් ඇපේකට නොගොත් උකසකට යටත් කැබ්බට ඉඩම ලියාපදින්විකරණ රෙජිස්ත්‍රාර් කැනගෙන් සහතිකපත්‍රයක් ලබාගත යුතුයි. මෙම සහතිකපත්‍රය ලබාගැනීමට ඕනෑකරණ විසඳම ඇප තබන අය විසින් දැරියයුතුයි.

මේ ගැණ වැඩිදුර කාරණ ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්සේගෙන් ඉල්ලීමකල විට දැනගන්නට පුළුවන.

පාලම් රේන්ද.

- 1. මාදම්සේ පාරේ 29කේ සහ 30කේ හැනැස්ම කනු අතරේ තිබෙන පාලමේ නොගොත් ඒ අසල පාලම් රේන්දපල.
- 2. නුවර පාරේ හැනැස්ම 13කේ කනු වල තිබෙන පාලමේ නොගොත් ඒ අසල මැටිබොක් කේ පාලම් රේන්දපල.
- 3. පුත්තලම් පාරේ මගුරුමගේ පාලමේ නොගොත් ඒ අසල තිබෙන මගුරුමගේ පාලම් රේන්දපල.
- 4. ගිරිඋල්ල පාරේ 3කේ සහ 4කේ හැනැස්ම කනු වලට අතරේ තිබෙන පාලමේ නොගොත් ඒ අසල පාලම් රේන්දපල.

- 5. පුත්තලම් පාරේ 22කේ සහ 23කේ හැනැස්ම කනු වලට අතරේ තිබෙන පාලමේ නොගොත් ඒ අසල දුරුමගේ පාලම් රේන්දපල.
- 6. දඹුළුපාරේ පහේ සහ හයේ හැනැස්ම කනු වලට අතරේ තිබෙන පාලමේ නොගොත් ඒ අසල දුරුමගේ පාලම් රේන්දපල.
- 7. තල්ගොඩපිටියටත් දෙඩන්ගස්ලන්දටත් අතරේ තිබෙන පාලමේ නොගොත් ඒ අසල දෙඩන්ගස්ලන්දේ පාලම් රේන්දපල.

පාරේ රේන්ද.

- 8. පොල්ගහවෙල පාරේ කොලඹ සිටත් එන 47කේ හැනැස්ම කනු වල තිබෙන නොගොත් ඒ අසල පොල්ගහවෙල පාරේ රේන්දපල.
- 9. නුවර පාරේ නුවර සිටත් එන 24කේ හැනැස්ම කනු වල තිබෙන නොගොත් කුරුණෑගල සිටත් එන 2කේ කනු වල තිබෙන නොගොත් ඒ අසල මල්ලවිටියේ පාරේ රේන්දපල.

එච්. ඇල්. ක්‍රෝපෝර්සි,
ආණ්ඩුවේ ඒජන්තලන්තාන්සේ.

විෂි 1902 ක්වු අගෝස්තු මස 13 වෙනි දින කුරුණෑගල කවිචේරියේදීය.

NOTICE is hereby given that the following Toll Rents of the Province of Uva, from January 1 to December 31, 1903, will be exposed for sale by public auction at the Badulla Kachcheri on Wednesday, September 24, 1902, at 1 P.M., upon the conditions specified below:—

The purchaser will be required to deposit on the day of sale one-twelfth of the purchase amount in cash; and should the offer be accepted by His Excellency the Governor, to furnish approved security for one-half of the whole purchase amount, or in cash for one-third of the whole purchase amount, within thirty days of the receipt by him of the Governor's acceptance of his offer.

He will also be required to deposit money to pay the fees of Crown Counsel for examining and giving his opinion on title deeds of properties tendered by him as security, and the fees charged by the Crown Proctor for examining documents and drawing the security bond, and also the expenses of appraising the properties and of registering the security bond.

All title deeds tendered as security should be accompanied by a certificate obtained from the Registrar of Lands that the lands to which they relate are unencumbered. This certificate must be obtained at the cost of the party offering the security.

Further information can be obtained on application to the Government Agent, Uva.

Tolls.

- | | |
|------------------|------------------|
| 1. Tanamalwila | 4. Taldena |
| 2. Marangahawela | 5. Udakumbalwela |
| 3. Lunugala | 6. Padinawela |

Badulla Kachcheri,
August 13, 1902.

B. J. DUTTON,
for Government Agent.

විෂි 1903කේ ජනවාරි මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා මෙහි පහත සඳහන්වන ලද දිසාවේ පාලම් රේන්දපල විෂි 1902 ක්වු සැප්තැම්බර් මස 24 වෙනි බදාදා දින පස්වරු එකට මෙහි පහත පේන කොන්දේසි පිට බදු එ කවිචේරියේදී විකුනනබව මෙසින් දැනුම්දෙනවා ඇත.

ගැනුම්කාරයා විසින් ඉල්ලාපු ගනනෙන් දෙලහෙන් කොටසකට වැටගෙන මුදල් ගනන සල්ලිවලින් විකුනුම් දිනම ඇපතිබන්නට ඕනෑවා පමනකුත් නොව එම ඉල්ලීම උතුමානත්වකන්සේ විසින් බාරගන්නට යෙදුණිනම් ඔහුගේ

ABSTRACTS OF SEASON REPORTS.

ABSTRACTS OF SEASON REPORTS FOR THE MONTH OF JULY, 1902.

WESTERN PROVINCE.

COLOMBO AND NEGOMBO DISTRICTS.

Paddy : yala plants are generally thriving, and are here and there already in ear. Sowing for maha has begun in some villages.

Dry grain : no cultivation worth reporting.

Other products : the supply of fruit and vegetables was good and prices were reasonable.

Prices of staple products : rice, Rs. 3 to Rs. 5 a bushel ; cocoanuts, Rs. 30 to Rs. 42 per 1,000.

Rainfall : the rainfall was sufficient during the month.

Remarks on harvest prospects generally : a good yala harvest may be generally expected.

Observations on the health of the inhabitants : with the exception of a few cases of fever, chickenpox dysentery, and four cases of smallpox in some parts of the district, the health of the inhabitants was generally good

KALUTARA DISTRICT.

Paddy : the yala cultivation is nearly five months old, and the corn is in ear ; the crop is promising.

Dry grain : nil.

Other products : fruits and vegetables are scarce.

Prices of staple products : rice, Rs. 4 to Rs. 4.50 per bushel in the Totamunes and Rayigam korale, and Rs. 4 to Rs. 6 in the Pasdun korales ; cocoanuts, Rs. 35 to Rs. 40 per 1,000 in the Totamunes and Rayigam korale, and Rs. 35 to Rs. 50 in the Pasdun korales.

Rainfall at Kalutara : total 7.29 in., mean .23 in.

Remarks on harvest prospects generally : fair.

Health of people : good.

Health of cattle : very good.

CENTRAL PROVINCE.

KANDY DISTRICT.

Paddy, maha : the paddy fields in all the divisions are being ploughed.

Yala : in Udunuwara, Yatinuwara, Tumpane, and Pata Hewaheta the paddy plants are blossoming, in Pata Dumbara and Udapalata they are being transplanted.

Dry grain, maha : hill paddy chenas in Udunuwara, Yatinuwara, Tumpane, and Pata Dumbara are being sown ; kurakkan in Harispattu is ripening.

Yala : in Udunuwara, Yatinuwara, and Tumpane kurakkan plants are blossoming and ripening .

Rainfall : sufficient.

Prices : paddy, Re. 1.50 per bushel ; rice, Rs. 4.50 per bushel ; kurakkan, Re. 1.25 per bushel ; cocoanuts, Rs. 4.50 per 100.

Health of people : good. There were a few cases of chickenpox, sore-eyes, and fever in Udunuwara, Yatinuwara, Harispattu, and Pata Hewaheta.

Health of cattle : good. Few cases of foot-and-mouth disease in Bombure and Watuliyadda in Uda Dumbara.

MATALE DISTRICT.

Rainfall registered at Matale : 7.39 in.

Paddy : yala cultivation, some in crop and some earing.

Dry grain : yala crop in Matale north and south earing, but poor owing to drought.

Tanks : scarcity of water in tanks.

Health of cattle : good, but for a few cases of mouth-and-hoof disease in Matale east.

Health of people : good, but for a few cases of measles and chickenpox in Matale south and east.

Prices : moderate.

NUWARA ELIYA.

Paddy : Kotmale, paddy fields are being sown ; Uda Hewaheta and Walapane, maha harvest reaped ; prospects good.

Dry grain : Kotmale, chenas are being sown ; Uda Hewaheta and Walapane, no work on chenas.

Rainfall : Kotmale, there was sufficient rain ; Uda Hewaheta and Walapane, there were three rainy days.

Fruits and vegetables : there was a good supply in the markets.

Health of population : Kotmale and Walapane, health of population good ; chickenpox prevailed in one korale of Uda Hewaheta.

Health of cattle : good.

NORTHERN PROVINCE.

JAFFNA DISTRICT.

Rainfall : nil, as registered at the Public Works Department office, Jaffna.

Weather : the weather was dry and hot, there being no rain. The wind was from the south-west.

Paddy cultivation : fields are being ploughed and manured for the ensuing cultivation.

Tobacco cultivation : traders are busy in purchasing tobacco, but there is a fall in the price.

Health of people : good, except a few cases of measles and chickenpox.

Health of cattle : a kind of throat disease called kandamalai broke out at Pandisuddan in Karachchi, and about 20 cattle died.

Prices of staple articles : paddy, Re. 1.62 per bushel ; rice, Rs. 4 per bushel ; payaru Rs. 3.50 per bushel ; kurakkan, Re. 1.50 per bushel ; sami, Re. 1.50 per bushel.

MANNAR DISTRICT.

Weather: no rain; strong wind from the south-west; heat moderate.
 Agriculture: sirupokam cultivation in some villages in plants; fields and tobacco gardens being manured.
 Threshing of the last kalapokam paddy stacks going on.
 Health of people: fair.
 Health of cattle: satisfactory.
 Prices of grain: rice, Rs. 4.50 per bushel; paddy, Re. 1.62 per bushel.

MULLAITTIVU DISTRICT.

Weather: the weather was very hot, notwithstanding the strong breeze from the south-west. There were a few showers of rain in parts of the district towards the end of the month. More rain is urgently needed, as most of the tanks are dry.

Crops: the threshing of the kalapoka paddy stacks continued, and reaping of the idaipoka cultivation under tanks commenced; tobacco crops have nearly all been sold. Prices obtained were not satisfactory.

General health: not good; measles prevail in Vavuniya south to a great extent; owing to hot weather fever, dysentery, and pneumonia also prevails to some extent.

Health of cattle: good. The mosquito nuisance was on the decrease.

Prices of grain: paddy, Re. 1.50 per bushel; rice, Rs. 3.50 per bushel; kurakkan, Re. 1 per bushel; varaku, 75 cents per bushel; ellu, Rs. 3.50 per bushel; kollu, Rs. 2.50 per bushel; ulunthu, Rs. 3.50 per bushel; paiyaru, Rs. 3.50 per bushel.

SOUTHERN PROVINCE.

GALLE DISTRICT.

Paddy: the yala crops throughout the district are being reaped and are generally satisfactory.

Miscellaneous: the food supply of the people has continued to be satisfactory during the month. All articles of food were as usual obtainable in the district at moderate prices. Vegetables and cocoanuts have fallen in price. Fish is scarce.

Prices of staple food: rice, Rs. 10 per bag; paddy, Rs. 2 per bushel; fine grain, Rs. 2 per bushel.

Health of people: the health of people in the district has been satisfactory.

Health of cattle: there has been no murrain.

Rainfall: 6.12 in.

MATARA DISTRICT.

[Report not received.]

HAMBANTOTA DISTRICT.

Paddy: yala crop is young, promising well.

Fine grain: crop reaped, return very good.

Weather: a few showers of rain during the month.

Health: fever has broken out chiefly in West Giruwa pattu.

Murrain: no appearance of it.

Prices: country rice, Rs. 4.50 per bushel; Coast rice, Rs. 4.25 per bushel; paddy, Re. 1.50 per bushel; kurakkan, Rs. 1.25 per bushel; cocoanuts, Rs. 50 per 1,000; Indian corn, 75 cents per 100; plantain bunches, 45 cents per 100; pumpkins, Rs. 12 per 100; sweet potatoes, Rs. 2 per cwt.

EASTERN PROVINCE.

BATTICALOA DISTRICT.

Paddy: pinmari cultivation going on.

Other grains: nil.

Price of grain: paddy, Re. 1.25 per bushel.

Public health: normal.

Rainfall: .81 in. in 1901; .32 in. in 1902.

Cattle disease: nil.

TRINCOMALEE DISTRICT.

Rainfall: .30 in.

Paddy: pinmari cultivation in Tampalakam in ears.

Tobacco: crop good.

Fishing: good.

Health of people: satisfactory.

Health of cattle: fair.

Prices of staple articles: paddy, Re. 1.37 per bushel; rice, Rs. 3.75 per bushel.

NORTH-WESTERN PROVINCE.

KURUNEGALA DISTRICT.

Wanni Hatpattu.—Paddy crops partly young and partly budding; prospects not favourable. Fine grain crops reaping; prospects not favourable. There has been a few slight showers during the month. Health of people and cattle: good.

Hiriyala Hatpattu.—Paddy: yala crops earing. Ploughing for maha; prospects favourable. Fine grain crops ripening; prospects favourable. Health of people and cattle: good.

Dewameddi Hatpattu.—Paddy crops fair, young, half-grown, and ripening; prospects not very good. Fine grain crops fair, being reaped; prospects not very good. There was rain off and on. Health of people: fever prevailed to some extent. Health of cattle: good.

Katugampola Hatpattu.—Paddy: yala crops earing and the maha being sown; prospects favourable. Fine grain crops being gathered; prospects favourable. Health of people and cattle: satisfactory.

Dambadeni Hatpattu.—Paddy: yala crops blossoming. Fields for maha being prepared. In some places sowing commenced. Prospects favourable. Fine grain crops: green peas cultivated for yala harvest are ripe and being gathered. Kurakkan: blossoming over; prospects favourable. Rain during the month: satisfactory. Health of people: generally good, but fever prevails in some places. Health of cattle: satisfactory.

Weudawili Hatpattu.—No paddy and chena lands were sown. Crops of paddy and chena lands cultivated previously are partly earing and partly young; prospects good. There was sufficient rain during the month. Health of people: very good. Condition of cattle: good.

PUTTALAM DISTRICT.

Paddy: yala crops in the Demala hatpattu and Puttalam pattu are in ears. There are also young plants in Demala hatpattu which are in good condition. In Kalpitiya division the crops are reaped.

Dry grain: chenas for yala cultivation have been cleared in Demala hatpattu and in Rajakumarawanni pattu of the Puttalam pattu. The crops are young and in good condition.

Staple products: the price of staple products varies as follows: rice, from Rs. 3.75 to Rs. 4.50 per bushel; paddy, from Re. 1.50 to Re. 1.75 per bushel; kurakkan, from Re. 1 per bushel; and coconuts, from Rs. 4 to Rs. 5 per 100 nuts.

Health of people: has been good, save in the gravets, where two cases of smallpox were discovered, and in both cases the patients recovered. In Demala hatpattu a few cases of fever and measles are prevailing.

Rainfall: during July has been .64 of an inch.

CHILAW DISTRICT.

Pitigal Korale Northern Division.—Paddy: bala-wi in blossom. Preparations being made for maha cultivation. Tobacco being planted for yala.

Value of fish caught estimated at Rs. 3,500.

Health of people: good.

Pitigal Korale Central Division.—Paddy: total extent of paddy reported cultivated for yala 603 bushels. Fine grain crops: mun and meneri good and maturing. Preparations being made for ma-wi sowing for maha. Tobacco planting commenced.

Health of people: generally good. Ordinary fever, sore-eyes, and two cases of dysentery among the pilgrims to St. Anna's.

Health of cattle: good.

Pitigal Korale Southern Division.—Paddy: about 200 bushels sown during the month. Standing yala crops good. Hemp in blossom.

Health of people: good. Only a few cases of fever.

Health of cattle: good.

NORTH-CENTRAL PROVINCE.

ANURADHAPURA DISTRICT.

Rainfall: there has been no rain at Anuradhapura during the month, and there has been very little or no rain in the villages throughout the district.

Cultivation: in some villages in Kalagam and Nuwaragam palatas the yala crops are dying. It is reported that a kind of insect is eating the paddy plants in Nuwaragam palata. The gingelly crops have been reaped and stored.

Health of people: satisfactory. Fever prevails here and there. There was an outbreak of measles in Kunchuttu korale in Hurulupalata.

Cattle: there were some cases of hoof-and-mouth disease prevailing at Madatugama in Kalagampalata, but the district is now free from the epidemic.

Tanks: strict orders have been issued to commence earthwork on tanks in Hurulupalata, and the work is progressing. The tanks in other palatas are quarter full.

PROVINCE OF UVA.

BADULLA DISTRICT.

Weather: dry.

Paddy: maha harvesting going on. Yield so far good.

Chenas: clearing going on.

Fruits and vegetables: scarce and dear.

Health of people: normal. A few cases of fever and sore-eyes reported from different parts of the Province.

Health of cattle: good.

PROVINCE OF SABARAGAMUWA.

RATNAPURA DISTRICT.

Paddy: the yala harvest throughout the district is beginning to blossom and to attain maturity. Prospects are favourable, except in some low-lying parts in Kuruwiti korale, where rain has damaged the fields; and in some parts in Kolonna korale, where dry weather has withered the plants. Operations for preparing fields for the maha cultivation are progressing throughout the district.

Dry grain: in Kuruwiti and Atakalan korales the el-wi chenas are being sown. In Nawadun korale crops on ewiti and chenas are about three months old. In Kukulukorale paddy on high land is ripening; prospects favourable. In Kolonna korale chenas are being cleared for maha cultivation, and tana chenas are being reaped and threshed; outturn is satisfactory.

Health of people generally is satisfactory.

There is no disease among cattle.

The price of food products are : rice, Rs. 3.50 to Rs. 6.50 per bushel ; paddy, Re. 1.50 to Rs. 2.50 per bushel ; kurakkan, Re. 1 to Rs. 2 per bushel ; amu, 50 cents to Re. 1.50 per bushel ; green peas, Rs. 4 to Rs. 5 per bushel ; meneri, 75 cents to Rs. 2 per bushel ; tana, 75 cents to Rs. 2 per bushel ; salt, Re. 1.28 to Rs. 2.40 per bushel ; coconuts, Rs. 4 to Rs. 6 per 100 ; jak, 3 to 20 cents per fruit ; del, 2 to 4 cents per fruit ; plantains, 37½ cents to Re. 1 per 100 ; Indian corn, 37½ to 50 cents per 100 pods ; yams, 1 to 2 cents per pound ; sweet potatoes, 3 to 4 cents per pound.

KEGALLA DISTRICT.

Paddy sown for yala is thriving ; ploughing for maha commenced.

Dry grain : hill paddy, iringu, and kurakkan prospects are good ; mun sown in Beligal korale is thriving ; and gingelly has been harvested, and the yield is good.

The present weather is favourable for all crops, and the outlook is satisfactory.

Prices : paddy, Re. 1.25 to Re. 1.50 per bushel ; hill paddy, Re. 1.25 per bushel ; kurakkan, Re. 1 per bushel ; mun, Rs. 4 to Rs. 4.50 per bushel.

Rainfall : Kegalla, 11.49 in. ; Ruanwella 14.14 in.

Cattle disease : a few cases of foot-and-mouth disease occurred in Beligal korale and Three Korales.

Health of people is generally good, excepting a few cases of chickenpox and measles in Beligal korale, and fever and dysentery in Galboda and Kinigoda korales.